

අපේ බිඳහාමුදුරුවේ



ප්‍රජ්‍ය තල්ගස්වැවේ සීලානන්ද
ස්වාමීන් වහන්සේ විසිනි

අපේ බුද්ධාමූලරුවේ

© පුජන තල්ගස්වැවේ සිලාහන්ද ස්වාමීන් වහන්සේ
ආරණ්‍ය සේනාසනය
බටහිර වර්පනිය
ඇමෙරිකාව.

ISBN 978-955-51791-0-2

පුකාණය
ආරණ්‍ය සේනාසනය
බටහිර වර්පනිය
ඇමෙරිකාව.

සියලු විමසීම
seela22bhavana@gmail.com
(Bhante Seelananda)

මුද්‍රණය
ශ්‍රී එස් ලංකා ප්‍රිත්‍රීස්
අංක 10.1 වන පටුමග, හේත්පාර, ගල්කිස්ස,
ශ්‍රී ලංකා
දුරකථන - 0112725853
විද්‍යුත් තැපෑල - uslankaprint1@gmail.com

බර්ම දානය පිණිස
නොමිලේ බෙඳාම සඳහා පමණි.

බුදු උපත සැපතකි



සුබෝ බුද්ධානං උප්පාදේ
සුබා සද්ධම්ම දේශනා
සුබා සංසක්ස සාමග්ගී
සමග්ගානං තපෝ සුබෝ


(බුදුවරුන්ගේ උපත සැපතකි.
සද්ධර්ම දේශනාව සැපතකි.
සංසයාගේ සමගි බව සැපතකි.
සමගි ව්‍යවන්ගේ ගුණදම් වැඩිම සැපතකි)

විශේෂ පුණ්‍යනුමෝදනය

මෙම ධරුම ගුන්ථය මුදුණය කරවා ඔබ අතට පත් කරන්නේ ඇමෙරිකාවේ නිවියෝර්ක් නුවර වාසය කරන ලිලා ගෝමස් උපාසිකාව ඇතුළු ප්‍රවාලේ සියලු දෙනා විසිනි. සියලුම දාන අතරින් ධරුමදානය ම උතුම් බව අපගේ තපාගත සම්බුද්ධ දේශනයයි. මේ උතුම් ධරුම දානමය පුණ්‍ය ගක්නියන් පරලෝ සැපන් ලිලා ගෝමස් උපාසිකා මාතාවගේ ආදරණීය දෙම්විජියන් වන රෞසලින් සේනාරත්න උපාසිකා මාතාවට සහ වික්ටර හිඳුරුගල උපාසක මහත්මාණන්ට ලැබේවා! එම දෙම්විජියන්ටත් අප සැමටත් මේ උතුම් ධරුම දානමය පිනත් වහ වහාම වතුරායී සත්‍යය ධරුමයන් අවබෝධය පිණිස ම, නිවන් සූව අවබෝධය පිණිස ම පවතීවා!

සාඩු! සාඩු! සාඩු!

පිළුම



අපේ අසිරීමත් වු මුති සත්තම තථාගත
ලොවුතුරා සම්මා සම්බුද්ධරජාණන් වහන්සේගේ
අනන්ත වු
බුද්ධ ගුණයන්ට
මෙම ධර්ම ග්‍රන්ථයත් පූජා කරමි.
පූජා වේවා !

සාධු! සාධු! සාධු!

පුරුණ

පුරු

පෙරවැන	11-13
1 පරිවේෂ්දය	15- 68

අම්ප සිදුහත් මහ බෝසත් උතුමාණෝ	15
ගිහි ජීවිතය	

1. අසභාය බෝසත් උපත (සිහිනුවණීන් ම මව කුසින්)	18
2. ලමා කාලය (පම්බු ගසක් යට ප්‍රංචි ප්‍රතෙක් ඇතා)	27
3. ගිහි ගෙදර වාසය (සැපයෙන් අනුන වූ සිවුමැලි ජීවිතයක්)	30
4. සතර පෙර නීමිති දැකීම (අදුරෙන් එලියට)	33
5. ගිහිගෙය හැර දමා පැවැදිවීම (ගිහිගෙය සම්බාධ සහිතයි පැවැදි නම් අභාවකාශය වගෙයි)	35

සත්‍යය සොයා

1. බ්‍යාන ලාභී ගුරුවරු අතර (තොල්දේක සෙලවුන පමණින් ම දැන ගතිම්)	41
2. මහ වන මැද දුෂ්කර ක්‍රියා සමය (අසභාය වීරවන්තයාණෝ)	45
3. මැදුම් පිළිවෙතින් දහම් සුව සොයා (නිවැරදි තීරණය)	52
4. සම්මා සම්බුද්ධත්වය (ලොව උතුම් ම පදනම් පත්වීම්)	59

2 පරිච්ඡය

ලොවට පහළ වූ අපේ බුද්ධාමුදුරුවේ 69-121

1. විමුක්ති සුවයෙන් සුසංවේදී ව	73
2. වෙළෙන්දෝ දෙදෙනෙක් (තපස්සු හල්ලික)	76
3. අජපල් රුක් සෙවනේ ගුරුවරයෙක් සොයයි	80
4. සොයාගත් ධර්මයේ ගැඹුර දැක	81
5. උපක ආර්ථකගේ නමුවීම	84
6. ප්‍රථම ධර්ම දේශනය	86
7. අපේ බුද්ධාමුදුරුවේ දිසඩලඩාරී වන සේක	87
8. අපේ බුද්ධාමුදුරුවේ විසාරද ක්‍රාණ හතරකින් යුක්තයි	95
9. ලොව පහළ වූ ආස්ථෙවයීවත් ම මනුෂ්‍යයා	99
10. බුදුගුණ අනන්තයි, අප්‍රමාණයි (සුවිශේෂ නම් සියයකින් බුදුගුණ)	102
11. සේල බාහුමණයා දුටු අපේ බුද්ධාමුදුරුවේ	105
12. සහිය පිරිවැළියා දුටු අපේ බුද්ධාමුදුරුවේ	106
13. උත්තර හා බ්‍රහ්මායු දෙදෙනා දුටු අපේ බුද්ධාමුදුරුවේ	107
14. සකුලදායි දුටු අපේ බුද්ධාමුදුරුවේ	116

3 පරිච්ඡය

බුදුන් වදාල නියම ධර්මය 122-181

1. සත් තිස් බේඛිපාක්ෂික ධර්ම හා ඒවායේ සරල අදහස	130
අ. සතර සතිපටියාන	130
ආ. සතර සම්මාපනය	131
ඇ.සතර ඉද්ධිපාද	133
ඇ.පක්ෂ්ව ඉන්දිය	135
ඉ. පක්ෂ්ව බල	136
ඊ. සත්ත බොත්සංග	136

1. අයසි අෂේරාගික මාරුගය	137
2. සත්තිස් බෝධිපාක්ෂික ධරම වඩන්නේ කෙසේද?	140
3 සම්බුද්ධ සුදේශිත නිමල ශ්‍රී සද්ධරමය	144
4. සතර සතිපටියාන හාවනාව ප්‍රගුණ කරනවිට සත්තිස් බෝධිපාක්ෂික ධරම සම්පූර්ණ වෙන ආකාරය	145

4 පරිච්ඡේදය

බුදුරජාණන් වහන්සේගේ සුවිශේෂ හාවනා කුමය හෙවත් සමථ්‍යිපසස්සනා යුගනද්දය

181

(1). කායානුපසස්සනාව හෙවත් කයෙහි කයට අනුව බලමින් වාසය කිරීම	181
ඇ. ආනාපානය ගැන සිහියෙන් යුක්තවීම	182
ඇඇ. සතර ඉරයව් ගැන ම සිහියෙන් යුක්තවීම	186
ඇඇඇ. කරන සැම ක්‍රියාවක් ම සිහිනුවනීන් කිරීම හෙවත් සම්පර්ශනයෙන් යුක්තව කිරීම	187
ඇඇඇ. ගිරිරයේ විවිධ කොටස් හෙවත් දෙතිස් කුණප සිහියෙන් යුතුව බැලීම	188
ඉ. පයිවි, ආපේ, තේරේ, වායෝ යන දාතු කොටස් මනා සිහියෙන් තේරුම් ගැනීම	189
ඊ. මනා සිහියෙන් යුතුව මළ සිරුරක ඒ ඒ අවස්ථා දැක ගැනීම	190
(2). වේදනානුපසස්සනාව හෙවත් වේදනාවන්හි වේදනාවන්ට අනුව බලමින් වාසය කිරීම	191
(3). විත්තානුපසස්සනාව හෙවත් සිතෙහි සිත්වලට අනුව බලමින් වාසය කිරීම	192
(4). ධම්මානුපසස්සනාව හෙවත් ධරමයන්හි ධරමවලට අනුව බලමින් වාසය කිරීම	193

(අ). නීවරණ සහමුලින් ම නැති වීම	194
(ආ). පස්ද්‍ය්වස්බන්ධය අවබෝධකරගැනීම	194
(ඇ). දොලාස් ආකාර ආයතන අවබෝධකරගැනීම	195
(ඇ). සන්න බොල්කයිංග ධර්ම අවබෝධ කරගැනීම	200
(ඉ). වතුරායී සත්‍යය ධර්මයන් අවබෝධකරගැනීම	207
(ඊ). ආයනී අෂ්‍යාංගික මාර්ගය	224
5. පරිච්ඡේදය	
නිවණ සහ සම්බුද්ධ පරිනිරවාණය	233
(1). නිවණ	233
(2). අනිද්‍යස්ථන විස්දුනුණය	244
(3). අපේ බුදුහාමුදුරුවේ තම අවසන් කාලය ගතකළ ආකාරය සහ සම්බුද්ධ පරිනිරවාණය	256
ආශ්‍රිත ග්‍රන්ථ	295
පාදක සටහන්	296

පෙරවදන

මිල අතට පත් මේ ධර්ම ගුන්ථය බුදුරජාණන් වහන්සේ විසින් ම තම පිවිතයේ උපතේ සිට අවසන් මොඩානාත දක්වා දේශනා කළ ආකාරයෙන් සිය පිවිත වරිතයත්, උන්වහන්සේ විසින් දේශනා කොට වදාල ශී සද්ධර්මයත්, සංක්ෂිප්ත වගයෙන් ඔබට කියා දෙන විශේෂ ධර්ම ගුන්ථයකි. අවුවා විකා ටිප්පණී වලින් හෝ පසුකාලීනව විවිධ උගතුන් විසින් ලියන ලද ගුන්ථ වලින් උපුතා ගත් කිසිවක් මෙහි නැත. නිමල බුද්ධවදන ම මෙහි ඇතුළත් කිරීම අපගේ වැයම විය. එබැවින් ම මෙය පිරිසිදු බුදු දහම පෙන්වා දෙන ධර්ම ගුන්ථයක් ලෙස හැඳින්වීම අනුවති නොවේ. සැම කරුණක් ම ඔබටත් පැහැදිලි කරගැනීමේ පහසුව පිණීස බුදුරජාණන් වහන්සේ විසින් ඒ ඒ කරුණ දේශනා කොට ඇති අදාළ සූත්‍රය සඳහන් වන ස්ථානය මෙම ගුන්ථාවසානයේ එන පාදක සටහන් වලින් පෙන්වාදී ඇත.

බුදු දහම නමින් විවිධ දේ කරන, විවිධ දේ කියන, බුද්ධාණ විකෘති කරන, පිරිහෙන සමාජයට, රටට, මෙවන් ධර්ම ගුන්ථ සිය ගණනින් නොව දහස් ගණනින් අවශ්‍ය බව අපගේ අදහසයි. එබැවින් ම තවත් ධර්ම ගුන්ථ දෙකක් සිංහල හාජාවෙන් හා ඉංග්‍රීසි හාජාවෙන් ලියමින් සිටියදී ඒවා පසෙක ලා හඳුසියේ ම වුවද මෙම ගුන්ථය ලිවීමට අදහස් කළෙමු. මෙම ගුන්ථය ලිවීමට ආරම්භ කර දීන කිපයක් ඇතුළත ම මේ ගැන අසා මෙය

මුදණය කිරීම සඳහා අවශ්‍ය බරපැන ප්‍රධානය කිරීමට අපේ දහම් පොත් පත් කිපයක් ම මුදණය කොට නොමිලේ බෙදා දුන් ඇමෙරිකාවේ නිවියෝරක් හි පදිංචි දහම් රස සොයන, දහම් රස දන්නා, සත් ගුණවත් ලිලාගෝමස් මැණියෝ ඉදිරිපත් වුවාය. විශේෂයෙන් ම මෙම පිත්වත් උපාසිකා මාතාව නිතර පිත් දහම් කරන්නේ සිය ආදරණිය දෙම්විපියන් සිහිපත් කරගෙන ඒ අයට පිත් අනුමෝදන් කරවීමේ පරම පවත්තු අදහසින් ය. අපි මේ අවස්ථාවේ දී ද ඇයගේ පරලෝ සැපත් ආදරණිය මැණියන් රොසලින් සේනාරත්න උපාසිකාව ද ආදරණිය පියාණන් වික්වර් හිඳුරුගල මහතාණන් ද සිහිපත් කරන අතර ලිලා ගෝමස් මාතාවත් ඇයට මෙම පිත් දහම් කරගැනීම සඳහා මහත්සේ උපකාරීවන සිය සැමියාවන මර්වන් ගෝමස් මහතාවත්, නිලාන් ගෝමස් ප්‍රත්‍යුවන්වත්, දියණිය නිලානි සහ බැණුවන් ක්‍රිස්ටෝපරටත් පවුලේ සෙසු සියලු ම දෙනාවත් විශේෂයෙන් ම පිත් අනුමෝදන් කරමි.

ඒ සමගම මෙවන් ධර්ම ගුන්ථ සකස් කිරීමටත් දහම් පොත පත හැදැරීමටත් මෙන්ම අපගේ ආධ්‍යාත්මික දියුණුව සඳහා කරන භාවනා කටයුතුවල නිරත වීමටත් අපට අවශ්‍ය කාලය, අවකාශය භා සියලු පහසුකම් ලබා දෙමින් අපට මහත් කරුණාවෙන් භා අනුකම්පාවෙන් උපදෙස් ලබාදෙන, අප වැඩ සිටින මෙම අරණ්‍ය සේනාසනයේ අධිපති ගරු අපේ හේත්තේපොල ගුණරතන නායක මාහිම්පාණන්

වහන්සේට විශේෂයෙන් ම පින් පෙරටුව ස්තූතිවන්ත වෙන අතර නිරෝගීව සහ දිර්සායුෂ ලැබේවා!යි පතමු.

මෙවර ද මෙම ධර්ම ගුන්ථය කළට වේලාවට ඉතාමත්ම හොඳින් මුද්‍රණය කිරීම සඳහා අපට සහයෝගීව කටයුතු කළේ ගල්කිස්සේ හේන පාරේ යු. එස්. ලංකා මුද්‍රණාලයේ අයිතිකරුවන උපුල් ගාන්ත කුලසිංහ මහතා ප්‍රමුඛ කායෝ මණ්ඩලයයි. අපි ඒ සැම දෙනාටම නිදුක් නිරෝගී විරුශිවනය සැලස්වා!යි ප්‍රාර්ථනා කරමු. මෙසේ පෙරවදන අවසන් කරමින් අපි අපේ බුදුහාමුදුරුවෝ මේ ලෝකය ගැන අපට වදාල සුවිශේෂ දේශනයකට දැන් සිත යොමු කරමු.

“අන්ධ භුතො අයං ලෝකෝ - තත්ත්වකත්ථ විපස්සති සකුන්තො ජාල මුත්තොව -අප්පො සග්ගාය ගවිතති”

(මේ ලෝකයා අන්ධහාවයට පත්වී සිටිති. හොඳින් පෙනෙන්නේ ඉතාම සුළු පිරිසකට පමණයි. වටු වැදුදුගේ දැලෙන් එක් කුරුල්ලෙක් හෝ දෙන්නෙක් මිදියන්නාසේ ස්වර්ගාදී සැපයට පැමිණෙන්නේ ඉතාම සුළු පිරිසක් පමණි.)

පුරුෂ තල්ගස්වැවේ සිලානන්ද ස්වාමීන් වහන්සේ
ආරණ්‍ය සේනාසනය
බටහිර වර්ෂනියාව
ඇමෙරිකාව.
2013 මැයි 22 වෙති දිය.

1 පරිවේෂදය

අපේ සිදුහත් මහ බෝසන් උතුමාණෝ

අපේ මෙහිදී අපගේ තිලෝගුරු වූ සමඟ සම්බුදුරජාණන් වහන්සේට “අපේ බුදුහාමුදුරුවෝ” කියා ප්‍රකාශ කරන්නේ සුවිශේෂ අරථයකිනි. එසේ නැතිව බුදුහාමුදුරුවෝ සිංහලයන්ගේ ය, බොද්ධයන්ගේ ය, හෝ ලාංකිකයන්ගේ ය යන පටු අදහසකින් නොවේ. මුලින් ම අපේ තේරුම් ගත යුත්තේ බුදුහාමුදුරුවෝ වෙනත් කිසි ම ගාස්ත්‍රංචරයෙකුට හෝ කිසිවෙකුට සමකළ නොහැකි බවය. එබැවින් ම උන්වහන්සේ අසභාය වනසේක. වෙනත් බුදුවරයෙකුට පමණක් සමවන බැවින් අසමසම වන සේක. උන්වහන්සේ විසින් දේශනා කොට වදාල ඒ ශ්‍රී සද්ධරුමය වෙනත් කිසි ම ධරුමයකට සම කළ නොහැක. එසේ ම උන්වහන්සේ විසින් ඇති කොට වදාල සුපිළිපන් අෂ්ටායී පුද්ගල වූ ඒ ආරය මහා සංස රත්නය ද වෙනත් කිසි ම සංස පිරිසකට සම කළ නොහැක.

අපේ බුදුහාමුදුරුවෝ මෙය තම සුතු දේශනාවල ඉතාමත් ම පැහැදිලිව දේශනා කොට වදාලහ.¹ එසේ සමාන කිරීමට අවශ්‍ය වන්නේ ද නැත. සමාන දේ සමාන ලෙස සැලකීම මෙන් ම අසමාන දේ අසමාන ලෙස සැලකීමත් ගුණවතුන්ගේ ප්‍රයාවතුන්ගේ බුද්ධීමතුන්ගේ හෙවත් බොද්ධයන්ගේ සුවිශේෂ ලක්ෂණයකි. බොද්ධකම යනු බුද්ධීමත් කමයි. බොද්ධයා හැමවිට ම බුද්ධීමත්ව කටයුතු කළ යුතුයි. බුද්ධීමත් ව

කටයුතු නොකරන්නා බොද්ධයෙක් වෙතොත් ඒ ලේඛලයකට පමණි. බුද්ධිය මෙහෙයවා කටයුතු කරන්නා තමාගේ මෙන්ම අන් අයගේත් යහපත සළයන පසිපවි වලින් දුරුව දස අකුසල් වලින් දුරුව පවතින හඳුනාගෙන ජීවත්වෙන කෙනෙකි. හෙතම ජීවත්වෙන්නේ පත්සලේ වුවද පල්ලියේ වුවද කෝචිලේ වුවද හෙතම බොද්ධයෙකි. අපේ බුදුහාමූදුරුවෝ දහම් දේශනා කලේ බොද්ධ යැයි තෝරාගත්ත එක් පිරිසකට පමණක් නොවේ. උන්වහන්සේගේ ශ්‍රී සද්ධර්මය ගුණ දම් හඳුනන සියලුම මත්‍යාෂයන්ටයි, දෙවියන්ටයි.

තවත් රිකක් මේ කරුණ පැහැදිලි කරගත යුතුයි. අපි මෙසේ මෙම ගුන්ථයෙහි “අපේ බුදුහාමූදුරුවෝ” යැයි පවසන්නේ බුදුහාමූදුරුවෝ මේ මහා හඳ කල්පයේ, එනම් මේ යුගයේ, අපේ යුගයේ, මෙලොව ජීවත්වෙන සමස්ත ලෝක වාසී වූ සියලුම මත්‍යාෂයන්ගේත්, සියලුම දෙවියන්ගේත්, සියලුම බහ්මයන්ගේත්, සියලුම සත්වයන්ගේත් අසහාය ගාස්ත්‍රාන් වහන්සේ වන බැවිනි. සියලුම සත්වයන් වෙත පතල මහා කරුණා වෙන් දිනපතා ම උදෑසන තමන් වහන්සේට පමණක් සුවිශේෂ වූ මහා කරුණා සමාපත්තියෙන් ලොව බලා අපමණ සත්වයන් සසරින් එතෙර කළ මහා මුනිදාණෙක් ඒ අපේ බුදුහාමූදුරුවෝ මය. අපි මේ උන්වහන්සේට “අපේ බුදුහාමූදුරුවෝ” යැයි කියන්නේ අපේ යුගයේ පහළ වූ අපේ ම බුදුහාමූදුරුවෝ වන නිසයි.

එකම යුගයක එකම ලෝක බාතුවක බුදුරජාණන් වහන්සේලා දෙනමක් පහළ නොවන බව හෙත් වැඩ වාසය නොකරන බව අපේ බුදුහාමූදුරුවෝ ම මර්කිම නිකායේ බහුභාතුක සුතුයේ අපට ඉතාම පැහැදිලිව

දේශනා කළහ.² එසේම ධම්මපදයේ බුද්ධ වර්ගයේ සඳහන් වෙන පරිදි ඒ අජාතීය වූ ගෞෂේයවත් වූ මහා පුරුෂයන්ගේ පහළ වීම දුර්ලභය එවන් උතුමෝ හැම තැනකම තුළපදිති. එවන් උතුමෝ යම් තැනක උපත ලබත් ද ඒ විංගයම, කුලයම තැප්තිමත් වෙයි, සමඳුධියට පත් වෙයි.³ තවද අංගුත්තර නිකායේ ඒකක නිපාතයෙහි බුදුකෙනෙකුගේ උපත පිළිබඳව අපේ බුදුහාමුදුරුවේ මේ ආකාරයෙන් දේශනා කොට වදාලහ. “පින්වත් මහණෙනි, එක් පුද්ගලයෙක් ලෝකයේ බොහෝ ජනයාගේ හිත සුව පිණිස ලෝකානුකම්පාව පිණිස උපත ලබයි. ඒ පුද්ගලයා කවරෙක්ද? තථාගත වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේය.”

එම අංගුත්තර නිකායේ ඒක පුග්ගල වග්ගයේ පලමුවෙනි සූත්‍රයේ සිට විසිපස් වෙති සූත්‍රය දක්වා සූත්‍රදේශනා විසිපහක ම සඳහන් වෙන පරිදි එක් පුද්ගලයෙකුගේ ලොවට පහළවීම ඉතාමත්ම දුර්ලභයි. ඒ පුද්ගලයා නම් තථාගත වූ අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේය. උන්වහන්සේ ආශ්‍රේවයන් වත් මනුස්සයෙකි. උන්වහන්සේගේ කළරිය කිරීම හෙවත් පිරිනිවන්පැම බොහෝ ජනතාවට මහත් පසුතැවීල්ලට හේතුවකි. උන්වහන්සේ අද්විතීය තැනැත්තෙකි, අසහාය තැනැත්තෙකි, උන්වහන්සේට සමාන වෙනත් කෙනෙක් නැත. හෙතෙම දෙපා ඇත්තවුන්ගෙන් අගුයි, ගෞෂේයයි. උන්වහන්සේගේ උපතත් සමග මහත් ප්‍රයාවක් ඇතිවෙයි, මහත් ආලෝකයක් ඇතිවෙයි, අතුත්තරීය ධර්ම හයක පහළවීම සිදුවෙයි, සිවුපිළිසිඩියාවන් ප්‍රත්‍යාශ කරගැනීමේ අවස්ථාව උදාවෙයි, අන්කවිධ වූ නානාවිධ වූ ලෝකධාතු ගැන අවබෝධකරගැනීමේ හැකියාව ඇතිවෙයි, විද්‍යා හා

විමුක්ති එල ප්‍රත්‍යාස්‍ය කරගැනීමේ හැකියාව උදාවෙයි, සෝතාපත්ති එල, සකදාගාමී එල, අනාගාමී එල හා අරහත් එල ප්‍රත්‍යාස්‍ය කිරීමේ හැකියාව උදාවෙයි.⁴

ගිහි ජ්‍යෙෂ්ඨය

1. අසභාය බෝසත් උපත (සිහි නුවණීන් ම මධ්‍යකුසින් මෙලොවට)

අපගේ සිදුහත් බෝසතාණෝ තුසිත දෙවිලොව සිට මෙහි පැමිණ සිය මව වු මහාමායා බිසවගේ කුසයෙහි පිළිසිදැන් බව සූත්‍රදේශනා වල පැහැදිලිවම සඳහන් කර ඇත. සිය පියාණන් වුයේ සුද්ධේද්‍යන මහරජ තුමාණන්ය. බුදු උපත ලොවට ම සැපතකි (සුබෝ බුද්ධාන් උප්පාදෝ).⁵ බුදුරජාණන් වහන්සේ නමක් ලොවට පහළ වෙන්නේ කලාතුරකිනි. එවන් බුදුලතුමන්ගේ ලොව පහළ වීම ඉතාමත් දුර්ලභය (කිවිවෝ බුද්ධාන් උප්පාදෝ).⁶ අපේ බුදුහාමුදුරුවෝ ලොවට පහළ වුයේ හෙවත් මධ්‍යකුසයෙන් බිහිවුයේ වෙසක් පුර පසලොස්වක පොහෝ දිනකය. ඒ මෙයට වර්ෂ 2636 කට පෙර දිය. වෙසක් පොහෝ දිනය අද ලෝක වාසී සියලුම බෝද්ධයන්ගේ සුවිශේෂ දිනය බවට පත්වී ඇත්තේ සිදුහත් මහ බෝසතාණන් වහන්සේගේ උපත, සම්මා සම්බුද්ධත්වය හා පරිනිරවාණය යන තෙමගුල ම එදිනට සිදු වූ බැවිනි.

මේ අපේ බෝසත් පුංචි කුමාරයාගේ උපත සිදුවූ ආකාරය නම් ඉතාමත් ම ආශ්‍රේවයීවත්ය, පුදුම සහගතය. මේ පුංචි පුතා ඉපදුණේ ලෝකයේ වෙනත් කිසිම කෙනෙක් ඉපදෙන ආකාරයට නොවෙයි. දිනක්

අපේ බුද්ධාමුදුරුවේම ආනන්ද හාමුදුරුවන්ට දේශනා කලා තමන් වහන්සේ ඉපදුමෙන් කොහොමද කියලා. ඒ ගැන ආනන්ද හාමුදුරුවේ අපට කියන්නේ මෙන්න මේ විදිහටයි. “මම බුදුරජාණන් වහන්සේගේම දෙතොලින් අහඥ හැරියටයි මේ කියන්නේ”, කියලයි ආනන්ද හාමුදුරුවේ මේ කතාව ආරම්භ කරන්නේ. ඉතින් ඒ ආනන්ද හාමුදුරුවේ අපට මේ කරුණු කියාදෙන සූත්‍රදේශනයේ තම ‘අව්‍යවරිය අඩංගුත ධම්ම සූත්‍රය’ යන්නයි. එහි තේරුම ආශ්‍රේවයනී අත්හුත දේ යන්නයි. මේ සූත්‍ර දේශනයේ තමයි බුදු උපත ගැන පියවරෙන් පියවරට පැහැදිලි කරලා තියෙන්නේ. මෙය ඇතුළත් වෙන්නේ මත්කීම තිකායේ තුන්වෙනි කොටසෙහිය. සූත්‍ර අංකය, එකයි, දෙකයි, තුනයි. ඒ කියන්නේ එකසිය විසිතුන.⁷

එක් දිනක් අපේ බුද්ධාමුදුරුවේ සැවත් තුවර ජේතවනාරාමයේ වැඩ සිටිදි බොහෝ හිසුන් වහන්සේලා උදේ කාලයේ පිණ්ඩපාත වාරිකාව කරලා දහවල දානයෙන් අනතුරුව සටස් කාලය වෙදිදි උපස්ථානගාලාවට එක්රස් වුණා. එක්රස්වී සාකච්ඡාවක තිරත්ව සිටිදි අපේ බුද්ධාමුදුරුවන් වහන්සේ ද එම ගාලාවට වැඩිම කළහ. එහිදි බුදුපියාණන් වහන්සේගේ අවසරය පරිදි ආනන්ද මහා සේප්ටිරපාද්‍යාණන් වහන්සේ විසින් මෙම සූත්‍රය දේශනා කළහ. මේ අවස්ථාවේ මෙයට පෙරදිනෙක බුදුපියාණන් වහන්සේ විසින් ආනන්ද හාමුදුරුවන්ට දේශනා කළ ආකාරයෙන්ම උත්වහන්සේ අපේ බුද්ධාමුදුරුවේ ඇතුළත් මහා සංසරත්නය ඉදිරියේ මෙම බුදු උපත සම්බන්ධ කරුණු අනාවරණය කළේ මෙන්න මේ ආකාරයටයි. “මම බුදුරජාණන් වහන්සේ හමුවෙහි,

බ්‍රීලංකාන් වහන්සේගෙන්ම අසා ඇති පරිදි, බෝධිසත්වයන් වහන්සේ සිහි තුවණීන් යුතුව තුසිත දෙව්ලොව උපත ලබති. සිහි තුවණීන් යුතුවම තුසිත දිව්‍ය ලෝකයෙහි වැඩ වසති. යම්තාක් ආයුෂ වේද එතාක් එහි වැඩ සිටිති. අනතුරුව සිහිතුවණීන් යුතුවම තුසිත දිව්‍යලෝකයෙන් නික්ම මව්කුසට බැස ගනිති. යම් අවස්ථාවක තුසිත දිව්‍යලෝකයෙන් නික්ම මව්කුසට බැස ගන්නේ ද ඒ අවස්ථාවේ දෙවියන් බැඳුන් මරුන් සමණ බ්‍රාහ්මණයින් දෙවිමිනිසුන් සහිත මේ ලෝකයෙහි අප්‍රමාණ වූ උදාර වූ දෙවියන්ගේ දේවානුහාවය ද ඉක්මවන්නාවූ ආලෝකයක් ඇතිවෙයි. මේ සා මහා සංධිමත් වූ මහානුහාව සම්පන්න වූ හිරු සඳු දෙදෙනාගේ ආලෝකය පවා නොලබන්නා වූ, නිබදුවම විවෘතව ඇතත් අන්ධකාරී වූ, සහ අන්ධකාරී වූ, ලෝකාන්තරික තම වූ නිරයක් ඇදේද ඒ නිරයෙහි ද මේ අවස්ථාවේ ද අප්‍රමාණ වූ උදාර වූ ආලෝකයක් පැතිරෙයි. එහි යම් සත්ව සම්භයක් උපත ලබා ඇදේද ඒ අවස්ථාවේද ඒ ආලෝකයෙන් වෙනත් සත්වයෙන් මෙහි උපත ලබා සිටින බව ඔවුනොවුන් භදුනාගනිති. බුදු උපත සමගම මේ දසදහසක් ලෝකධාතු කම්පනය වෙයි, ප්‍රකම්පනය වෙයි, කම්පාවෙන බව දැනෙයි. දෙවියන්ගේ දේවානුහාවය ද ඉක්මවන්නාවූ උදාර වූ උදාර වූ ආලෝකයක් ලෝකයෙහි පහළවෙයි.

“මව කුසට පැමිණෙන විට ඒ අනුවම බෝධිසත්වයන් වහන්සේට හෝ සිය මැණියන් වහන්සේට හෝ කිසියම් මනුෂ්‍යයෙකුගෙන් හෝ අමනුෂ්‍යයෙකුගෙන් හෝ උපදුවයක් නොවේවා යන අදහසින් සතර මහා දෙවිවරු සතර දිසාවෙන් ආරක්ෂාව පිණිස පැමිණෙති. යම් දිනක බෝධිසත්වයන් වහන්සේ

මවිකුසට බැසගන්තේද ස්වභාවයෙන්ම සිය මව එදින ප්‍රාණසාතයෙන්, අදත්තාදානයෙන්, කාමම්විජා වාරයෙන්, මූසාවාදයෙන්, සුරා හා මේරය පානයෙන්, වැළකී සිල්වත්ව සිටින්නීය.

“යම් කලෙක බෝසත් මව කුස පිළිසිද ගන්තේද එකල බෝසතුන්ගේ මවට පුරුෂයන් කෙරෙහි කාමනිඹිත වූ සිතක් ඇතිනොවේ. කිසිම පුරුෂයෙක් කෙරෙහි ඇලුණු සිතක්ද තැත.

“යම් කලෙක බෝසත් මව කුස පිළිසිද ගන්තේද එකල සිය මව පක්ද්වකාම ගණයන් ගෙන් පිරිවර කරගන්නා තැනැත්තියක් වේ. හෙවත් සියලු සැප පහසුකම් වලින් අනුන වේ. යමිකලෙක බෝධිසත්ව තෙමේ මවිකුස බැසගන්තේද එතැන් පටන් බෝසත් මවට කිසිදු ආබාධයක් ඇති නොවේ. ඇය කිසිදු ක්ලාන්ත ගතියකින් තොරව සුවසේ සිටියි. බෝසත් තෙමේ සියලු අගපසග වලින් හා ඉදුරන්ගෙන් පරිපුරුණව මව කුස තුළ සිටින ආකාරය ඇයට දැකගැනීමට හැකිවේ. එය හරියට යම් කෙනෙක් මනාව කපනලද, ඉතාම පිරිසිදු වූ අවපටිම වූ පාරදෘශ්‍ය මැණිකක් හෙවත් වෙරළම්ණක් තුළ ඇති නිල, කහ, රතු, සුදු, හෝ ගුරු පාට නුලක් දිකින්නාක් මෙනි.

“බෝධිසත්වයන් ඉපදි දින හතකින් තම මව කළුරිය කරයි. ඇය තුසිත දෙවිලොව උපදියි. වෙනත් ස්ථීන් නව මාසයක් හෝ දස මාසයක් කුස දරාගෙන සිට දරුවා බෛහිකරයි. එහෙත් බෝසත් මව දරුවා බෛහිකරන්තේ හරියටම දස මසක්ම කුස තුළ දරාගෙන සිටිමෙන් අතතුරුවය. වෙනත් ස්ථීහු වාචිවී හෝ ඩිම

වැකිර හෝ දරුවා බිභිකරති. එහෙත් බෝසත් මව දරුවා බිභිකරන්නේ හිටගෙන සිටිමින්ම ය. බෝසත් තෙමේ මව කුසින් බිභිවෙනවිට පලමුව පිළිගන්නේ දෙව්වරුන් විසින්ය. අනතුරුව මනුෂ්‍යයෝ පිළිගනිති. මවකුසින් නික්මී පොලාවට පැමිණීමට පෙර සතර වරම දෙව්වරුන් විසින් පිළිගෙන “දේවීන් වහන්ස සතුවු වෙන්න. මෙන්න ඔබ තුමියගේ මහේශාක්‍ය වූ පුතා ඉපදුණා” යැයි කියමින් මව ඉදිරියේ දරුවා තබති.

“බෝසත් තෙමේ මව කුසින් නික්මෙන විට දියර ගතියකින් හෝ සේම ගතියකින් හෝ ලෙයින් හෝ කිසිදු අපිරසිදු දෙයකින් තැවරීමක් තැතිවම පිරසිදුවම බිභිවෙයි. යම් කලෙක බෝසත් තෙමේ මව කුසින් බිභිවන්නේ ද ඒ අවස්ථාවේ අහසින් ජලධාරා දෙකක් පහළ වෙති. එකක් ශිත ජලයයි. අනික උණුසුම් ජලයයි. මේවායින් බෝධිසත්වයන් සහ මව පිරසිදු කරති. උපතත් සමගම බෝසත් තෙමේ පොලාවෙහි පා තබා උතුරු දිසාව දෙසට සත් පියවරක් ගමන් කරයි. සේසතක් දරන කල්හීම සියලු දිසා විලෝකනය කරමින් සිංහනාදයක් කරයි.”

ඒ මෙසේය.

“මම ලොවට අගු වෙමි
මම ලොවට ග්‍රේෂ්‍ය වෙමි
මම ලොවට ජේෂණ වෙමි
මම මගේ අන්තිම උපතය
මින් මතු මට තැවත උපතක් තැත.”

(අග්‍රේගේ හමස්ම් ලෝකස්ස,

සයටයෝ හමස්මි ලෝකස්ස,
පේටයෝ හමස්මි ලෝකස්ස,
අයමන්තිමා ජාති නත්තීදානි පුනාඩාවෝ) යනුවෙනි.

අපේ බුදුහාමුදුරුවෝ ලොවේ වෙනත් කිසිම කෙනෙකු විසින් කටම කවදාකවත් නොදුටු අතිතයක් ගැන පුරුණ විස්තර හෙළිකරමින් මෙයට කල්ප අනු එකකට පෙර සිට මේ දක්වා කාලාන්තරයක් තිස්සේ ලොව පහළ වූ සියලු බුදුරජාණන් වහන්සේලාගේ පිටිත කතාවන් සවිස්තරව ගෙන හැර දක්වමින් දේශනා කොට වදාල දිසිනිකායේ මහාපදාන⁸ සුතුයෙන් තමන් වහන්සේ මේ යුගයේ පහළ වූ සම්මා සම්බුද්ධවරයාණන් වහන්සේ බව ද මහාමායා දේවිය තමන් වහන්සේගේ මව බව ද සුද්ධේයෝදන මහරජ කුමා තමන් වහන්සේගේ පියාණන් බව ද පැහැදිලිව ම දේශනා කොට වදාලහ. තවද තමන් වහන්සේ කපිලවස්තු නම් රාජධානියේ දිරිපත ලද බව ද දේශනා කොට වදාලහ.

සුත්ත නිපාතයේ තුන්වෙනි පරිච්ඡේදයේ නාලක සුතුයෙන් ද අපේ බුදුහාමුදුරුවන් වහන්සේගේ උත්පත්තියට සම්බන්ධ කරුණු සම්භයක් අපට දැනැගත භැකිය. එම සුතු දේශනයට අනුව එදා අසිත නම් සාම්බුද්ධවරයාණයේ සිය දිවා විහරණයට ගිය අවස්ථාවේදී තාවතිංස නම් දෙවිලොව දෙවිවරු පිරිසිඳු වූ සේත වරුණ දිවා සංපිළියෙන් සැරසී ඉන්ද නම් වූ දෙදෙවි ලොවට අධිපති සක් දෙවිදුන්ට ගරු කරමින් ඉමහත් සොම්නාසින් ප්‍රමුදිතව මද වැඩිගිය සිතින් අතිශිෂ්ටම ප්‍රිතිමත්ව නටමින් ගයමින් සිටිනු දැක ඒ කුමක් තිසාදැයි දෙවිවරුන්ගෙන් විමසිය.

එවිට දෙවිවරු, සම්මා සම්බුද්ධත්වය අවබෝධ

කරගැනීමට සුදුසු වූ උත්තම රත්නය වූ අතුලා වූ අසමසම වූ බෝධිසත්වයන් වහන්සේ දෙවිමිනිසුන්ට හිතසුව පිණිස මිනිස් ලෝකයේ ගාක්‍රයන්ගේ ජනපදයෙහි වූ ලුමිනිසි නම් ගමෙහි උපන් නිසා මෙසේ අතිශයින්ම සතුටට පත්ව සිටින්නෙමු යැයි කිහි.

එබඟ් ඇසු අසිත මහ සංජිතුමාණෝ සුද්ධේය්දන මහරජතුමාගේ භවනට එළඹියේය. එහි වාචිවූ සංජිවරයාණෝ “කුමාරයා කෝ මමත් දැකින්න කැමතියි” යැයි කිහි. මේ අවස්ථාවේ දක්ෂ රන්කරුවෙක් විසින් කෝවේ දමා සකස් කරනලද සුදිලෙන රත්තරන් කැබැල්ලක් වැනි වූ අතිශයින්ම ගෝභාසම්පන්න වූ ඒ පින්වත් පුත් කුමරු දැක්වුහ.

මෙහත් සතුටට පත් සිත් ඇතිව සංජිවරයාණෝ කුමරු පිළිගත්හ. ලක්ෂණ ගාස්තුයෙහි භා වේද මන්ත්‍රයන්හි ද කෙළ පැමිණි ඒ සංජිවරයාණෝ කුමරු පරික්ෂාකරමින් “දෙපා ඇත්තවුන්ගෙන් මේ කුමරු අනුත්තරයි” යැයි කිහි. අනතුරුව තමා ගැන බලමින් තොසතුවූ සිතින් කදුල් සැලුහ. මෙය දැක ගාක්‍රයේ කුමාරයාට කිසියම් අනතුරක් දැයි වීමසුහ. “නැහැ කුමරුට කිසිම අනතුරක් නැහැ. මේ කුමාරයා අනුත්තර වූ සම්මා බෝධියට පැමිණෙයි. බොහෝ දෙනාට හිතසුව පිණිස දම්සක් පවත්වයි. මොහුගේ ගාසනය පතළ වෙයි. එහෙත් මම මේ ලොව එතෙක් කාලයක් පීවත් වන්නේ නැත. එබැවින් සොක වූයෙම්” යැයි කිය.

අනතුරුව සංජි තෙමේ සිය බැණුවන් වූ නාලක වෙත ගොස් නාලකට “සම්බුද්ධ ගාසනයෙහි පැවිදී වෙන්න, බුදුන්ගේ සරණ යන්න” යැයි කියා අවවාද කළ

බව මේ සුතුයේ සඳහන් වේ.⁹ අපේ බුද්ධාමූදුරුවේ බුද්ධීම සඳහා මෙලොට උපතලද ආකාරය ගැන විවිධ කතා ඔබත් අහලා තියෙනවා නේද? ඉගෙන ගෙන තියෙනවා නේද? ඒවෝගේ කියවලා තියෙනවා. විවිධ මාධ්‍ය වලින් දැනගෙන තියෙනවා. ඒ රසබර, හැගුම් බර, විවිධ විවිත කතන්දර කීම අපගේ අරමුණ නොවනබව මෙහිදී නැවතත් මතක් කර ගනිමු. අප මෙහිදී පවසන්නේ අපගේ සම්මා සම්බුදු අමාමැණි වූ තිලෝගරු සම්මා සම්බුදු රජාණන් වහන්සේ විසින්ම, අපේ බුද්ධාමූදුරුවන් වහන්සේ විසින්ම, තමන් වහන්සේගේ පිටත තොරතුරු සිය මුල් සුතු දේශනාවල අනාවරණය කර දක්වා ඇති ආකාරයෙන් පමණි.

වරක් අපේ බුද්ධාමූදුරුවේ තමන් වහන්සේගේ ග්‍රාවක හිසුන්වහන්සේලා අමතමින් තථාගතයන් වහන්සේගේ හෙවත් බුදුරජාණන් වහන්සේගේ උපත ගැන මෙසේ වදාලුහ.

“පින්වත් මහණෙනි, සිංහ රාජයා සන්ධ්‍යා කාලයේ තම ගුහාවෙන් නික්මෙයි. ගුහාවෙන් නික්මී සිරුර හා අත්පා විහිදුවයි, දිග හරියි. සිරුර අත්පා විහිදුවා හාත්පස සිවු දිසා විලෝකනය කරයි, පරික්ෂාකර බලයි. හාත්පස සිවු දිසා පරික්ෂාකර බලා තෙවරක් සිංහනාද කරයි. එසේ තෙවරක් සිංහනාද කොට ගොදුරු පිණිස නික්මෙයි. යම් පමණ තිරිසන් ගත සන්වයේ මේ සිංහනාදය අසත් ද ඒ බොහෝ වූ සන්වයේ හයට, සංතුස්‍යයට, සංවේගයට පැමිණෙනි. බිල්වල පිටත්වෙන සන්වයේ බිල්වලට රිංගා ගනිති. ජලයේ පිටත්වෙන සන්වයේ ජලයට බැස ගනිති. කැළයේ පිටත්වෙන සන්වයේ කැළයට රිංගා ගනිති. පක්ෂීනු අහසට

ඉගිලෙති. වෙන දෙයක් තියා ගම්වල නගරවල වරපට වලින්, දම්වැල් වලින්, බැඳලා ඉන්න මහා හස්ති රාජයේ පවා හයට පත්ව මළ මුත්‍රා පිටකරමින් ඒ සියලු බැමි කඩාගෙන හැරුණු හැරුණු අත දුවති. පින්වත් මහණෙනි, සිංහරජායා ඒ තරම් මහේසාකායයි. මහානුහාව සම්පන්නයි.

“එසේම පින්වත් මහණෙනි, යම් කලෙක අරහත්වු, සම්මා සම්බුද්ධ වු, විජ්ජා වරණ සම්පන්න වු, සූගත වු, ලෝකවිදු වු, පුරුෂයන් දමනය කරන අසභාය ගාස්තංචරයාණන් වු, සියලු දෙවි මිනිසුන්ට ගුරුවරයාණන් වු, බුද්ධ වු, හගවා නම් වු, තථාගතයන් වහන්සේ ලෝකයේ උපදිති. උන්වහන්සේ මේ රුපයයි, මේ රුපයේ ඇතිවීමයි, මේ රුපයේ නැතිවීමයි. මේ වේදනාවයි, මේ වේදනාවේ ඇතිවීමයි, මේ වේදනාවේ නැතිවීමයි. මේ සක්ෂ්‍යාවයි, මේ සක්ෂ්‍යාවේ ඇතිවීමයි, මේ සක්ෂ්‍යාවේ නැතිවීමයි. මේ සංස්කාරයි, මේ සංස්කාරයන්ගේ ඇතිවීමයි, මේ සංස්කාරයන්ගේ නැතිවීමයි. මේ වික්ෂ්‍යාණයයි, මේ වික්ෂ්‍යාණයේ ඇතිවීමයි, මේ වික්ෂ්‍යාණයේ නැතිවීමයි. යනුවෙන් මෙසේ දහම් දෙසති.

“එවිට දැරසා සුෂ්ක වු වරණ වන්ත වු සැප බහුල තකාට උසස් ප්‍රාසාද වල බොහෝ කාලයක් පිටත්වෙන දෙවිවරු ඇදේ, ඒ දෙවිවරු තථාගතයාණන් වහන්සේගේ ධර්මය අසා මේ අනිත්‍ය වු දෙයම අපි නිත්‍යලෙස සිතාගෙන සිටියෙමු. අස්ථීර වු දෙයම අපි ස්ථීර ලෙස සිතාගෙන සිටියෙමු. සදාකාලික නොවන දෙයම අපි සදාකාලික යැයි සිතාගෙන සිටියෙමු. ස්වකිය කය ඇතුළු අපින් සියල්ලම අනිත්‍යයි, අස්ථීරයි,

සදාකාලික නොවේ ය යැයි සිතා, බොහෝ සෙයින් හයට, සත්ත්‍රාසයට, සංවේගයට පත්වෙති. පින්වත් මහණෙනි, කරාගතයන් වහන්සේ දෙවියන් සහිත ලෝකයාට මෙසේ මහේසාකා වෙති, මහානුහාව සම්පන්න වෙති.”¹⁰ යැයි දේශනා කළහ.

2. ලමා කාලය (ඡම්බු ගසක් යට පූංචි පුතෙක් ඇතා)

අපේ බුදුහාමුදුරුවේ තමන් වහන්සේගේ සිහි කාලේ, පූංචිම කාලේ, ඉදලා හොඳ සිහි නුවණීන් සිටිය බව විවිධ සූත්‍රදේශනාවල සඳහන් වෙනවා. මෙලොවට උපත ලැබුවෙත් සිහිනුවණීන් යුතුවමයි. මෙලොව ජීවත්වණෙන් සිහි නුවණීන් යුතුවමයි. එසේම වසර අසුවක් ගතවෙලා ජීවිතයේ අවසන් මොහොතේදීන් ඉතාමත්ම පැහැදිලිව තමන්වහන්සේ ම අධිෂ්ථාන කළ ආකාරයට ඒ ඒ දායාන වලට සමවැළිම්න් පරිනිර්වාණයට පත් වුයේන් ඉතාම හොඳ සිහිනුවණීන් යුතුවමයි. මේ නිසා අපි ඉතාම හොඳින් තේරුම් ගත යුත්තේ අපේ බුදුහාමුදුරුවේ සිහිනුවණීන් යුතුව මෙලොවට ඉජිලා, සිහිනුවණීන් යුතුව ම මෙලොව ජීවත්වෙලා, සිහිනුවණීන් යුතුවම පිරිනිවන් පැ මේ ලෝකයේ, මේ මහපොලාව මත උපන් අතිශ්‍රේෂ්‍යතම උතුමාණෝ බවය.

සිහිනුවණ කියන්නේ “සතිමත්බව” සහ “නුවණීන් යුත්ත” බව කියන එකයි. පාලි භාෂාවෙන් හෙවත් බුද්ධ භාෂාවෙන් මෙය හඳුන්වන්නේ “සති සම්පර්ක්‍යුද්‍යය” කියලයි. නිතරම මේ දෙකම ගමන් කරන්නේ එකටයි. සතිය ඇති විට සම්පර්ක්‍යුද්‍යයන්

සම්පත්ක්ෂේකුය ඇතිවිට සතියන් තිබේ. සතිමත්බව සහ නුවණීන් යුත් වෙනවිට සියල්ල ඇති සැටියෙන් හෙවත් යථාභ්‍යත ලෙසින් දැකිය හැකිවේ. මෙහිදී සතිමත් බව යන්නට යොදන පාලිවචනය “සති” යන්නයි. නුවණීන් යුත් යන්නට යොදන පාලි වචනය ”සම්පත්ක්ෂේකු” යන්නයි. මේ දෙක වචන විට අපගේ පිටිතය සැම අතින්ම සැපැවත් වෙයි. මෙලොව සැනසිල්ලටත් පරලොව සැනසිල්ලටත් අවසාන වශයෙන් තිරවාණ ධර්මය අවබෝධ කරගැනීමටත් මේ දෙක අප සැමදෙනාටම ඉතාමත් ම අවශ්‍යයි. මේ දෙකම එකට ගමන් කළ යුතුය. ඒ අනුව එය අපේ බුද්ධාමුදුරුවෝ සිය සුත්‍ර දේශනාවල දක්වා ඇත්තේ ”සතා ව සම්පතානො ව” ‘සතිය ද සම්පත්ක්ෂේකුය ද’ යනුවෙනි. යම් කෙනෙක් භාවනාව කියලා වැඩිය යුත්තේ මේ දෙකයි. අපේ බුද්ධාමුදුරුවෝ උපන් මොහොත් ඉදාලා මේ ගණ දෙකම තිබුණ බවයි සඳහන් වෙන්නේ. තමා ගැනත් ලෝකය ගැනත් අප්‍රති විදියකට දැකින්නට හැකියාව ලබුණේ සතියෙන් හෙවත් සිහියෙන් හිටිය තිසයි. පූංචි ම කාලේ ඉදාලා මේ දෙකම වික වික වැඩිණා. ඒ පෙර අප්‍රමාණ ආත්මභාවවල මේ දෙකම පුරුණ කරලා, පුහුණු කරලා, නැවත නැවතත් වචලා තිබුණ තිසයි.

මේ භවයේදී තමන්ට අවුරුදු පහක් භයක් පමණ කාලේ එක් ද්වසක් තමන් වහන්සේගේ පියාණන් වු සුද්ධේද්‍යන මහරජතුමා ඇතුළ පිරිස සමග කුණුරේ පියාණන් වහන්සේ සිසාමින් සිටින අවස්ථාවේදී තමන් භාවනාවක යෙදුන බව අපේ බුද්ධාමුදුරුවෝම මැස්කිමනිකායේ එන මහා සවිවක සුත්‍රයේත්, බෝධිරාජකුමාර සුත්‍රයේත්, සංගාරව සුත්‍රයේත් දේශනා

කොට වදාලහ.¹¹

එහෙත් එම සූත්‍ර දේශනාවල සඳහන් වෙන එම කරුණ පිළිබඳව දීර්ස විස්තරයක් නම් අපට හමුවන්නේ නැත. අපේ බුද්ධාමුදුරුවේ දූෂ්කර ස්ථියා කරලා අනන්ත දුක් ගැහැට විද්‍ලා අවසානයේදී හිතුවා “මේ ලෝකේ අතිතයේ යම් ගුම්ණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ යම් උපත්‍රමයක් කරලා කිසියම් දුක්ඛ වේදනාවක් වින්දා නම් ඒ වේදනාව මෙයට වඩා වේදනාවක් නොවේ. මේ තමයි උපරිම වේදනාව. අනාගතයේදී යම් ගුම්ණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ යම් උපත්‍රමයක් කරලා කිසියම් දුක්ඛ වේදනාවක් විදින්නේ නම් ඒ වේදනාව මෙයට වඩා වේදනාවක් නොවේ. මේ තමයි උපරිම වේදනාව. වර්තමානයේ යම් ගුම්ණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ යම් උපත්‍රමයක් කරලා කිසියම් දුක්ඛ වේදනාවක් විදියි නම් ඒ වේදනාව මෙයට වඩා වේදනාවක් නොවේ. මේ තමයි උපරිම වේදනාව. එහෙත් මට මේ දූෂ්කර ස්ථියාවන් නම් මිනිස් බව ඉක්මවු ආරය යුළාණ දරුණ විශේෂයකට පත්විය නොහැකියි.” කියලා. ඉන් අනතුරුව උන්වහන්සේ මෙසේ කළුපනා කළහ. “මේ අවබෝධය සඳහා වෙනත් මාර්ගයක්වත් තියෙනවදී?” කියලා.

ඒ අවස්ථාවේ තමන්වහන්සේට මතක් වුයේ අර ප්‍රංශි ද්‍රවස්වල ජම්මු ගසක් යට භාවනා කළ ආකාරයයි. එය සංගාරව සූත්‍රයේ සංගාරව භාරද්වාජ හට අපේ බුද්ධාමුදුරුවේ දේශනා කළහ. ඒ අනුව එදා තමන්වහන්සේ පියාණන් සිය කර්මාන්තයෙහි යෙදී සිටිදි ජම්මු ගසහි සිසිල් සෙවනෙහි වාචිවී සිටි බවත් එහිදී කාමයෙන් වෙන්වූ අකුසල ධර්මයන්ගෙන් වෙන්වූ

විතක්ක සහිත වු විවාර සහිත වු විවේකය නීසා හටගත් ප්‍රීතිය හා සැපයෙන් යුත් පලමුවෙනි ද්‍රානයට සමවැද වාසය කළ බව පැහැදිලිවම දැනගත් බව පැවසුහ. මෙහිදී උන්වහන්සේ නිරවාණාවබෝධය සඳහා මෙය මාරුගය යැයි සතානුසාරී වික්ද්‍යාණයෙන් හෙවත් සිහිය අනුව යන වික්ද්‍යාණයෙන් අවබෝධකර ගත්හ. ඒ අනුව “මම කාමයෙන් වෙන්වෙන අකුසලයෙන් වෙන්වෙන යම් සැපයක් වේනම ඒ සැපයට බිය වෙන්නේ ඇයි?” යනුවෙන් සිතා ඒ සැපයට බිය තොවී වැඩැරි ගිය කාග බවට පත්වී ගිය ගරුරයෙන් මෙය කළ තොහැකි බව දැනගෙන, තේරුම් ගෙන, බත් පිටවූ ආදි ආහාර ගත යුතු යැයි සිතුහ. අනතරුව එසේ ආහාර ගනීම් මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කළ බව එහි සඳහන් වේ.

3. ගිහි ගෙදර වාසය (සැපයෙන් අනුන වු සිවුමැලි පිවිතයක්)

අපේ බුද්ධාමුදුරුවෝ සාර්ථක ගිහි පිවිතයක් ගත කළ කෙනෙකි. සියලුම සැප සම්පත් වලින් කිසිම අඩුපාඩුවක් නැතිව කුමාර සැප වැදිමින් ගිහි පිවිතය ගත කළහ. තමන් වහන්සේ ගිහි පිවිතය ගත කළ ආකාරය පැහැදිලි කරමින් දිනක් හිකුණ් අමතා අපේ බුද්ධාමුදුරුවෝ මෙසේ වදාලහ.

“පින්වත් මහණෙනි, මම කිසිදු දුකක් නැතිව සිවුමැලි පිවිතයක් ගත කළමි. උතුම් වු සිවුමැලි පිවිතයක් ගත කළමි. අත්‍යන්තයෙන්ම සිවුමැලිවිම. පින්වත් මහණෙනි, මගේ පියාගේ නිවසේ පොකුණු කරවා තිබුණි. එක් පොකුණක වනාහි නිල් මහනෙල්

පිපෙයි. එක් පොකුණක රතු නෙඳුම් පිපෙයි, එක් පොකුණක සුදු නෙඳුම් පිපෙයි. ඒ සියල්ල පුදෙක් මා සිත් අලවා ගැනීම සඳහාය. මම පාවිච්ච කළේ ඉතාම සියුම් සෙරෙප්පු වරශයි. මගේ හිස් වෙළම ද ඉතාම සියුම් එකක් විය. උතුරු සරව ද සියුම්ම විය. යිතලෙන් හෝ රස්නෙන් හෝ දුවිල්ලෙන් හෝ පින්නෙන් හෝ මට අයහපතක් වේ යැයි සිතා රේ ද්වල් දෙකේම මට සේසතක් දරුවේය.

“පින්වත් මහණෙනි, මට ප්‍රාසාද තුනක් තිබුණි. එකක් හේමන්ත කාලයටයි. එකක් ගිමිහාන කාලයටයි. අනෙක වර්ෂා කාලයටයි. මම වැසිකාලයට සුදුසු ප්‍රාසාදයෙහි කිසිම පිරිමයෙක් නැතිව ස්ථිත් විසින් පමණක් කරන පක්ෂේව තුරුය නාදයෙන් ඉදුරන් පින්වමින් සිටියෙමි. පහළ ප්‍රාසාදයට නොබැස්සෙමි. අන් අයගේ නිවෙස් වල දැසි දස් කමිකරුවන්ට දුන්නේ කාඩ් හොඳියි නිවුඩ් භාලේ බතුයි. එහෙත් මගේ පියාගේ නිවෙසෙහි දැසි දස් කමිකරුවන්ට දුන්නේ මස් සහිත ඇල්හාලේ බත්ය.

“මෙබදු මහානුහාවයකින්, සංද්ධිමත්බවකින් සියුමැලිව ජීවත් වූ මට මෙසේ සිතුනි.” කරුණු නොදත් සාමාන්‍ය කෙනෙක් (පාලග්රන කෙනෙක්) තමන්ම දිරන කෙනෙක්ව ඉදගෙන, දිරීම නොඹක්මවූ කෙනෙක්ව ඉදගෙන, තවත් එවැනිම දිරීමට පත්වෙන, දිරීම නොඹක්මවූ කෙනෙක් දැක, බියට පත්වෙයි, ලැජ්ජාවට පත්වෙයි, පිළිකුලට පත්වෙයි. මම ද දිරීම ස්වභාව කොට, දිරීම නොඹක්මවූ කෙනෙක් දැක, බිය වෙන්නේ නම්, ලැජ්ජාවට පත්වෙන්නේ නම්, පිළිකුල්

සහගත වෙන්නේ නම්, එය මට සුදුසු නොවේ.” යනුවෙනි. පින්වත් මහණෙනි, මෙසේ තුවකීන් සලකා බලන කළේ මගේ තරුණකම නිසා තිබූණ තරුණ මදයක් වී නම් එය සම්පූර්ණයෙන්ම ප්‍රභාණය විය.

“කරුණු නොදත් සාමාන්‍ය කෙනෙක් තමන්ම ව්‍යාධියට පත්වෙන කෙනෙක්ව ඉදගෙන, ව්‍යාධිය නොඳක්මවූ කෙනෙක්ව ඉදගෙන, තවත් එවැනිම ව්‍යාධියට පත්වෙන ව්‍යාධිය නොඳක්මවූ කෙනෙක් දැක, බියට පත්වෙයි, ලැඹ්ඡාවට පත්වෙයි, පිළිකුලට පත්වෙයි. මම ද ව්‍යාධිය ස්වභාව කොට, ව්‍යාධිය නොඳක්මවමින්ම සිට ව්‍යාධියට පත් කෙනෙක් ව්‍යාධිය නොඳක්මවූ කෙනෙක් දැක බිය වෙන්නේ නම්, ලැඹ්ඡාවට පත් වෙන්නේ නම්, පිළිකුල් සහගත වෙන්නේ නම්, එය මට සුදුසු නොවේ. යනුවෙනි.” පින්වත් මහණෙනි, මෙසේ තුවකීන් සලකා බලන කළේ මගේ ආරෝග්‍යය නිසා තිබූණ කිසියම් ආරෝග්‍ය මදයක් වී නම් එය සම්පූර්ණයෙන්ම ප්‍රභාණය විය.

“කරුණු නොදත් සාමාන්‍ය කෙනෙක් තමන්ම මරණයට පත්වෙන කෙනෙක්ව ඉදගෙන, මරණය නොඳක්මවූ කෙනෙක්ව ඉදගෙන, තවත් එවැනිම මරණයට පත්වෙන, මරණය නොඳක්මවූ කෙනෙක් දැක, බියට පත්වෙයි, ලැඹ්ඡාවට පත්වෙයි, පිළිකුලට පත්වෙයි. මම ද මරණය ස්වභාව කොට මරණය නොඳක්මවමින්ම සිට මරණයට පත් කෙනෙක්, මරණය නොඳක්මවූ කෙනෙක් දැක, බිය වෙන්නේ නම්, ලැඹ්ඡාවට පත්වෙන්නේ නම් පිළිකුල් සහගත වෙන්නේ නම් එය මට සුදුසු නොවේ. යනුවෙනි.” පින්වත් මහණෙනි, මෙසේ තුවකීන් සලකා බලන කළේ මගේ

පිටිතය නිමිති කරගෙන යම් පිටිත මදයක් වී නම් එය සම්පූර්ණයෙන්ම ප්‍රහාණය විය.

“පින්වත් මහණෙනි, මේ මද තුනකි. එනම් යොවනමදය, ආරෝග්‍ය මදය, සහ පිටිත මදයයි. අශ්‍රාතවත් වූ පෘත්‍රනයා යොවන මදයෙන් මත්ව කයින් දුෂ්චරිතයෙහි හැසිරෙයි. වචනයෙන් දුෂ්චරිතයෙහි හැසිරෙයි. මනසින් දුෂ්චරිතයෙහි හැසිරෙයි. මෙසේ කයින් වචනයෙන් හා සිතින් දුෂ්චරිතයෙහි හැසිරි මරණින් පසු අපායයෙහි උපදියි. ආරෝග්‍ය මදයෙන් මත්වීම නිසාත් එසේමය. පිටිත මදයෙන් මත්වීම නිසාත් එසේමය. හික්ෂාව ද යොවන මදයෙන් මත්ව ශික්ෂාව හැරදමා ගිහි බවට පත්වෙයි. ආරෝග්‍ය මදයෙන් මත්ව ද ශික්ෂාව හැරදමා ගිහි බවට පත්වෙයි. පිටිත මදයෙන් මත්ව ද ශික්ෂාව හැරදමා ගිහි බවට පත්වෙයි.” යනුවෙන් අපේ බුද්ධාමුදුරුවේ අප හැමටම මෙසේ ඉතාමත්ම අගනා, වටිනා, දේශනාවක් ගෙන හැර දක්වා වදාලන.¹²

4. සතර පෙර නිමිති දැකීම (අභ්‍රෙන් එළියට)

දිනක් අපේ බුද්ධාමුදුරුවේ ජේතවනාරාමයේදී දුම්සහා මණ්ඩපයට රස්ව පෙර හවයන් ගැන කතා කරමින් සිටි හික්ෂාන් වහන්සේලා වෙත වැඩිමවා “පින්වත් මහණෙනි, දැන් මා එන්න ප්‍රථමයෙන් මොකක් ගැන ද කතා කර කර හිටියේ” කියා ඇසුහ. ඒ අවස්ථාවේදී හික්ෂාන් වහන්සේලා “ස්වාමීනි, අපි පෙර හවයන් ගැන කතා කර කර සිටියෙමු” යැයි කිහ. එවිට

බ්‍යුදුපියාණේ පූර්ව හට පිළිබඳව කතාවක් දැනගන්නට කැමති දැයි විවාරා කැමති බව ප්‍රකාශ කළ කළේහි මෙයට කල්ප අනු එකකට පෙර ලොව පහළ වූ විපස්සී සම්මා සම්බුද්ධරජාණන් වහන්සේගේ පටන් අපේ බුදුභාමුද්‍යරුවේ දක්වා වූ සියලු බුදුවරයාණන් වහන්සේලා හය තමක් ගැනත් එනම්, විපස්සී, සිංහී, වෙස්සභු, කකුසද, කෝණාගමන, කාගාප යන බුදුවරයාණන් වහන්සේලා ගැනත් තමන්වහන්සේ ගැනත් සම්පූර්ණ විස්තරයක් කරමින් මහාපදාන¹³ නමින් විශේෂ සුතු දේශනයක් දේශනා කළහ.

එම සුතු දේශනයට අනුව මෙයට කල්ප අනු එකකට පෙර විපස්සී බුදුරජාණේ මෙලොව පහළ වූහ. මෙයට කල්ප තිස් එකකට පෙර සිංහී බුදුරජාණේ ලොව පහළ වූහ. ඒ තිස් එක් වැනි කල්පයේම වෙස්සභු බුදුරජාණේ ලොව පහළ වූහ. මේ හඳ කල්පයේ කකුසද, කෝණාගමන, කාගාප හා ගොතම යන බුදුරජාණන් වහන්සේලා ලොව පහළ වූහ.

මෙම මහාපදාන සුතු දේශනයට අනුව මේ සියලු බුදුවරයාණන් වහන්සේලාගේ වරිත කතා බොහෝ සෙයින්ම සමානය. ඒ අනුව විපස්සී බෝධිසත්වයන් වහන්සේ සතර පෙර නිමිති දැක්කේ යම් ආකාරයකින් ද සෙසු බෝධිසත්වයන් වහන්සේලා ද ඒ ආකාරයෙන්ම සිය උද්‍යාන වාරිකාවේ දී සතර පෙර නිමිති දුටු බව පැහැදිලි කරයි. සතර පෙරනිමිති යනු මහල්ලෙක්, ලෙබෙක්, මල කදක්, සහ ගුමණයෙක් යන හතරය. මේ සතර පෙර නිමිති යනු මොනවාද ඒවා දැක්කේ කොයි ආකාරයෙන් ද යන්න අපේ බෝහෝ පූංචි දරුවන් පවා දන්නා ඉතා ජනප්‍රිය මාතෘකාවක් නිසා අප මෙහිදී ඒවා

පිළිබඳව විස්තර කිරීමට කාලය හා අවකාශය මේචිංග කිරීමට අවශ්‍ය නැතුයි සිතම්. ඔබට අවශ්‍ය නම් දිස නිකායේ මහා පදාන සුතුයෙන් ඉතා ඩොඩින් මෙම කරණු කියවා දැනගත නැතිය.

5. ගිහිගෙය හැර දමා පැවිදිවීම

(ගිහිගෙය සම්බාධ සහිතයි. පැවිද්ද අවකාශය වගේයි)

සම්මා සම්බුද්ධත්වය යනු ආයත් පරියේෂණයක අග්‍ර එලයයි. අපේ බුද්ධාමූදුරුවෝ හික්ෂුන් වහන්සේලා අමතා අරිය පරියේසන නමින් විශේෂ සුතුදේශනයක් දේශනා කළා. එම සුතුදේශනයට අනුව ආරිය පරියේසනය හා අනාරිය පරියේසනය නමින් පරියේසන දෙකක් ඇත.

එම අනුව යම් කෙනෙක් තමන් ඉපදෙන ස්වභාවයෙන් යුත් කෙනෙක්ව ඉදිමින්, ඉපදීම ගැනම සොයනවා නම්, ජරාවට පත්වන ස්වභාවයෙන් යුත් කෙනෙක්ව ඉදිමින්, ජරාවට පත්වීම ගැනම සොයනවා නම්, ව්‍යාධියට පත්වෙන ස්වභාවයෙන් යුත් කෙනෙක්ව ඉදිමින්, ව්‍යාධිය ගැනම සොයනවා නම්, මරණයට පත්වෙන ස්වභාවයෙන් යුත් කෙනෙක්ව ඉදිමින්, මරණය ගැනම සොයනවා නම්, සෝක කරන ස්වභාවයෙන් යුත් කෙනෙක්ව ඉදිමින්, සෝකය ඇතිවෙන දේම සොයනවා නම්, කෙලෙසෙන ස්වභාවයෙන් යුත් කෙනෙක්ව ඉදිමින්, කෙලෙසෙන දේ ගැනම සොයනවා නම් එය අනාරිය පරියේසනයකි. මෙහිදී මේ ඉපදෙන ස්වභාවය ජරාවට පත්වෙන ස්වභාවය කියන්නේ මොකක්දැයි හරියට පැහැදිලි නැත. එය අපේ බුද්ධාමූදුරුවෝ අපට පැහැදිලි කරදෙන

ආකාරයෙන්ම අසමු, දරාගතිමු. පැහැදිලි කරගතිමු.

අපේ බුදුහාමූදුරුවෝ මෙසේ දේශනා කරති. “අමු දරුවෝ ජාති ධර්මයි, ජරා ධර්මයි, ව්‍යාධි ධර්මයි, මරණ ධර්මයි, සෞක ධර්මයි, කෙලෙසෙන ධර්මයි. දැසී දස් අදින් ජාති ධර්මයි, ජරා ධර්මයි, ව්‍යාධි ධර්මයි, මරණ ධර්මයි, සෞක ධර්මයි, කෙලෙසෙන ධර්මයි. එහි බැව්තවෝ ජාති ධර්මයි, ජරා ධර්මයි, ව්‍යාධි ධර්මයි, මරණ ධර්මයි, සෞක ධර්මයි, කෙලෙසෙන ධර්මයි. කුකුල්ලු, උගරෝ, ජාති ධර්මයි, ජරා ධර්මයි, ව්‍යාධි ධර්මයි, මරණ ධර්මයි, සෞක ධර්මයි, කෙලෙසෙන ධර්මයි. ඇත්, ගව, අස්, වෙළඳිහු, ජාති ධර්මයි, ජරා ධර්මයි, ව්‍යාධි ධර්මයි, මරණ ධර්මයි, සෞක ධර්මයි, කෙලෙසෙන ධර්මයි. රන්, රිදී, ජාති ධර්මයි, ජරා ධර්මයි, ව්‍යාධි ධර්මයි, මරණ ධර්මයි, සෞක ධර්මයි, කෙලෙසෙන ධර්මයි.” යනුවෙති.

එසේ දේශනා කොට, මීලගට අපේ බුදුහාමූදුරුවෝ ආයේ පර්යේෂණය හෙවත් අරිය පරිසේසනය යනු කුමක්දැයි දේශනා කළහ. තමන් ඉපදෙන කෙනෙක්ව, ඉපදෙන ස්වභාවයේ ආදිනව දැනගෙන, ඉපදීමක් නැති, අනුත්තර වු කාමාදී බැම්වලින් නිදහස් වෙන්නාවු, නිර්වාණය සොයන්නේ නම්, තමන් ජරාවට පත්වෙන කෙනෙක්ව, ජරාවට පත්වෙන ස්වභාවයේ ආදිනව දැනගෙන, ජරාවක් නැති අනුත්තර වු කාමාදී බැම්වලින් නිදහස් වෙන්නාවු නිර්වාණය සොයන්නේ නම්, තමන් ව්‍යාධියට පත්වෙන කෙනෙක්ව, ව්‍යාධියට පත්වෙන ස්වභාවයේ ආදිනව දැනගෙන ව්‍යාධියක් නැති අනුත්තර වු කාමාදී බැම්වලින් නිදහස් වෙන්නාවු නිර්වාණය සොයන්නේ

නම්, තමන් මරණයට පත්වෙන කෙනෙක්ව, මරණ ස්වභාවයේ අදිනව දැනගෙන මරණයක් නැති අනුත්තර වූ කාමාදී බැම්වලින් නිදහස් වෙන්නාවූ නිරවාණය සොයන්නේ නම්, තමන් සෝක කරන කෙනෙක්ව, සෝක කරන ස්වභාවයේ අදිනව දැනගෙන, සෝකයක් නැති අනුත්තර වූ කාමාදී බැම්වලින් නිදහස් වෙන්නාවූ නිරවාණය සොයන්නේ නම්, තමන් කෙලෙසෙන කෙනෙක්ව, කෙලෙසෙන ස්වභාවයේ අදිනව දැනගෙන, කෙලෙසීමක් නැති අනුත්තර වූ කාමාදී බැම්වලින් නිදහස් වෙන්නාවූ නිරවාණය සොයන්නේ නම්, එය අරිය පරියේසනයයි.” යනුවෙන් දේශනා කළහ.

මෙසේ මෙම පරියේසන දෙක පැහැදිලි කළ බුදුපියාණක්, සම්බාධියට නොපැමිණී බෝධිසත්වයෙක් ව සිටි තමන් වහන්සේට මේ කරුණ වැටහීම තිසා ජාතියක් නැති, ජරාවක් නැති, මරණයක් නැති, සෝකයක් නැති, කෙලෙසීමක් නැති, අනුත්තර වූ කාමාදී බැම්වලින් නිදහස් වෙන්නාවූ නිරවාණය සොයන්නේ නම් මැනවැය සිතුහ. ඒ අනුව තමන් වහන්සේ අහිනිෂ්කමණය තොට හෙවත් ගිහි ගෙය හැර දුමා කිංකුසල ගවේයිව එනම් කුසලය යනු කුමක්දැයි සොයමින් ආලාර කාලාමයන් වෙත පැමිණුන බව සඳහන් කරයි. ඒ මෙසේය.

“පින්වත් මහණෙනි, ඒ මම පසුකාලීනව දහර වියේදීම ඉතා කළීවට තිබු කෙසේ ඇතිව, සොයුරු හඳු යොවනයේදීම, දෙම්විපියන් අකුමැත්තෙන් කඹුල පිරි මුහුණීන් යුතුව හඩා වැළපෙදුදී, කෙසේ රවුල කපා කහවත් ඇදුගෙන, ගිහිගෙයින් නික්ම අනගාරික වූ

පැවිද්දට පත්වීම්. එසේ පැවිදි වූ මම කුසලය යනු කුමක්දැයි සොමින් අනුත්තර වූ ගාන්තපදය හෙවත් නිවන සොයමින් ආලාර කාලාම කරා පැමිණියෙමි. පැමිණ ආලාර කාලාමයන්හට මෙසේ කීමි. “පින්වත් කාලාමයෙනි, මම මේ ධර්මවිනයෙහි බඡසර හැසිරීමට කැමතියි.”¹⁴ යනුවෙනි.

මේ අපේ බුද්ධාමුදුරුවේ තමන්ගේ තුරුණු වියේදීම ගිහිගෙය අත්හැර ගිය ආකාරය උන්වහන්සේ විසින්ම අපට කියාදෙන ආකාරයයි. අපේ බුද්ධාමුදුරුවේ මේ ගිහිගෙය හැර ගිය ආකාරය විවාදාපන්නව තමන් වෙතට ආ සවිච්ඡක නම් තැනැත්තාට ද පැහැදිලි කර ඇත. එය මත්කයිම නිකායේ සවිච්ඡක සුතුයේ මෙසේ සඳහන් වේ.

“අග්නිවෙස්න, පෙර සම්බෝධියට නොපත් බෝධිසත්වයෙක්ව සිටි මට මෙසේ සිතුණි. ‘ගිහිගෙය ජිවත්වීම කරදර සහිතයි. එය දුව්ල සහිත මාරුගයකි. පැවිද්ද අභ්‍යවකාශය වගෙයි. මේ ගිහිගෙය ජිවත්වෙමින් නම් ඉතාමත්ම පිරිසිදුව බුහ්මවරියාව සම්පූර්ණ කරනවා කියන එක නම් ලේසි වැඩක් නොවේයි. ඒ නිසා මම කෙසේ රුවුල කපා කසාවත් හැඳුගෙන ගිහිගෙයින් නික්ම අනගාරික බවට පත්ව පැවිදිවෙන්නේ නම් යහපති’ යනුවෙනි. ඒ අනුව අග්නිවෙස්න මම පසු කලෙක දහරව සිටිදීම කළවත් කෙසේ ඇත්තේ හඳ යොවුන් වියේදි පිවිතයේ මුල් වයසේ අකුමැත්තෙන් දෙම්විජයන් කදුළ පිරි මුහුණින් යුතුව හඩදී කෙසේ රුවුල කපා කසාවත් හැඳුගෙන ගිහිගෙයින් නික්ම අනගාරිකව පැවිදි වුයෙමි.”¹⁵ යනුවෙනි.

මේ අනුව අපේ බුද්ධාමූදුරුවෝ ගිහිගෙයින් නික්ම පැවිද්ද ලබාගත්තේ කුමන ආකාරයෙන් ද යන්න මුල් සුතු දේශනා ඇසුරින් මෙසේ අපට වටහා ගත හැකිය. මේ අපේ බුද්ධාමූදුරුවෝම අපට කියා දෙන ආකාරයයි.

මෙසේ ගිහි ගෙයින් නික්ම පැවිද්ද ලබාගත් උන්වහන්සේ මගධ දේශයේ පාණ්ඩව පර්වතය ඇසුරු කරමින් වැඩසිටි බව මුල් සුතුදේශනා වලින්ම අපට පැහැදිලි කරගත හැකිය. එහිදී මුල් දච්චවල පිණ්ඩපාතයේ වැඩිය ආකාරය සහ උන්වහන්සේගේ ස්වභාවය දුටු බිම්බිසාර මහරජතුමාගේ ආයාවනය අතුළත්ව ඇති සුත්ත නිපාතයේ පැබැජ්ජා සුතුයෙන් අපි දැන් ඒ කරුණු අනාවරණය කරගනිමු.

එම සුතුදේශනයට අනුව ගිහිගෙයි වාසය කුසල් වැඩිමට සම්බාධකයක් ලෙසත් පැවිද්ද වු කළේ අවකාශය මෙන් නිදහස් බවත් තේරුම ගනිමින් සිදුහත් බෝසතාණෝ පැවිදි විය. ඒ අනුව පැවිද්ද ලබා ගත් මේ අපේ සිදුහත් බෝසත් උතුමාණෝ මුලින්ම කයින් කරන වැරදි කුනෙන් දුරුවුහ. වචනයෙන් කරන වැරදි හතරීන් දුරුවුහ. ආපීව පාරිඹුද්ධිය ඇතිකර ගත්හ. පැවිදි වීමෙන් අනතුරුව පිබුසිගා වැඩියේ මගධ දේශයේ රජුහ තුවරටය. උන්වහන්සේ එහි පිබු පිණීස හැසිරෙන ගාත්ත විලාශය බිම්බිසාර මහරජ කුමා සිය ප්‍රාසාදයෙහි සිටිමින් බලා සිටියේය. මේ අසිරීමත් කුළුසාණෝ දුටු රජතුමා සෙසු අයට, “මේ පුද්ගලයා දෙස බලන්න, දැකුම් කළ අග පසග ඇති, අහිරුප සම්පන්න වූ, ආරෝහ පරිණාහ සම්පන්න වූ, පිවිතුරු සමෙන් යුත්

කෙනෙකි. යටට හෙපු ඇස් ඇතිව සිහිනුවණීන් ගමන් කරන මේ තෙමේ නීව කුලයකින් පැවිදි වුවෙක් නම් නොවේ” යැයි කියා කොහි යන්නේ දැයි විමසීම සඳහා රාජ දූතයන් යැවිය. රාජදූතයෝග හෙතෙම කොහි යන්නේ දැයි විමසමින් පිටු පසින් ගියහ. ඉන්දිය සංවරයෙන් සුසංචරව ගෙපිලිවෙලින් සැරිසරමින් මහා නුවණීන් යුතුව හා එළඹ සිටි සිහියෙන් යුතුව මෙසේ ගමන් කරන අප මහ බෝසත් තාපස උතුමාණන්ගේ පාතුය පිරුණී.

පිටු සිගා අවසන, ඒ මුනිතුමා නුවරීන් නික්ම තම වාසය වු පාණ්ඩව පර්වතයට ගියේය. එය දැක රාජ දූතයෝග එහි ගියහ. එක් රාජ දූතයෙක් රජුවෙත පැමිණ “රජතුමනි, එතුමා පාණ්ඩව පර්වතයෙහි පෙරදිග ගුහාවෙක ව්‍යාසයෙකු, වෘෂ්ඨරාජයෙකු, හෝ සිංහ රාජයෙකු මෙන් වාසය කරති.” යැයි කිය. ඒ ඇසු රජතුමා පාණ්ඩව පර්වතයට ගියේය. ගොස් එහි වාඩි වී තාපසතුමා සමග සුහද්ව කරා කළහ.

බිමිබිසාර මහරජතුමා මෙසේ කිහි. “මිල නව යොවුන් වියේ පසුවෙන තරුණයෙකි. ලදරු පෙනුම ඇත්තෙකි. වරණයෙන් හා ආරෝහ සම්පත්තියෙන් ක්ෂතිය ජාතිකයෙක් වගේ ජේත්තෙන්. කැමති තාක් ඔබට අවශ්‍ය හෝග සම්පත් දෙමි. බලකායට නායකත්වය දෙමින් ඇත් සමුහයා පෙරටු කරගෙන හෝග සම්පත් වලදන්න. ඔබේ ජාතිය මොකක්ද? කියන්න.”

එවිට අප මහා බෝසත් තාපසයාණෝ, “මහරජ, හිමවත් ප්‍රදේශයේ ධනයෙන් හා වියනීයෙන් පරිපුරුණ වූ

කොසල නම් ජනපදයෙහි පෙර සිට පැවතෙන මහරජුන්ගේ ජනපදයක් වෙයි. ඔවුනු ගෝතුයෙන් ආදිත්‍යය වන අතර ජාතියෙන් ගාක්‍ය නම් වෙති. මම ඒ කුලයෙන් පැවිදී වුයෙමි. කාමයන් පතන්නොක් තොවමි. කාමයෙහි ආදිනව දැක ඒවායින් නික්මීම ක්ෂේම භූමිය බව දැක භාවනා කරමින් වියනීය වැඩීම සඳහා යන්නොමි. මෙහි මේ භාවනාවට වියනීය කිරීමටම තමයි මගේ මනස ඇලෙන්නේ”¹⁶ යැයි කිහිපා.

සත්‍යය සෞයා

1. ඔයානලාහී ගුරුවරු අතර (තොල්දෙක සෙලවුන පමණින් ම දැනගතිම්)

ඉහත දී ද අප විසින් සඳහන් කර ඇති පරිදි අපේ බුදුහාමුදුරුවේ සොදුරු භඳ යොවනයේදී සිය දෙම්විජියන් අකුමැත්තෙන් භත්‍ය වැළපෙද්දී කෙසේ භාරවුල කපා කසාවත් භැඳගෙන පැවිදිවීමෙන් අනතුරුව කිංකුසල ගවේඹිව හෙවත් කුසලය යනු කුමක්දැයි සෞයමින් ගියහ. බෝසතාණේ මුළුන්ම කිසියම් ගුරුවරයෙක් වෙතට ගියේ ආලාර කාලාමයන් වෙතටය. ආලාර කාලාම යනු එකල දැඩිව සූපුසිද්ධව සිටි රුපාවචර ද්‍යාන හතර ලබා අනතරුව පිළිවෙළින් ආකාසානක්ද්වායතනය, වික්ද්‍යාණක්ද්වායතනය, අකික්ද්වක්ද්කායතනය යන අරුපාවචර සමාපත්ති තුන ද ලබා ගෙන මහත් සිසු පිරිසක් ද පිරිචර කරගෙන සිටි සුවිශේෂ ගුරුවරයෙක් විය.

මෙම ගුරුවරයා සම්පයේ දී අපේ සිදුහත් මහ

බෝසතාණේ ලබාගත් අතදැකීම කුමක්දැයි දැන් අපි සොයා බලමු. ආලාර කාලාමයන් ලගට පැමිණ තමන් ආලාර කාලාමයන්ගේ ධරුම විනයෙහි හෙවත් ගාසනයෙහි බණ්ඩර හැසිරීමට කැමති බව ප්‍රකාශ කළේය. ඒ අනුව ආලාර කාලාම එයට කැමැත්ත පළ කරමින් සිය ඉගැන්වීම කියාදෙමින් මෙසේ කිවේය. “අා... මබ වගේ තුවණුති කෙනෙකුට නම් ඉතාමත්ම ඉක්මණින්, නොබෝ කළකින්ම, මේ ධරුමය ප්‍රත්‍යක්ෂ කරගත හැකියි.” යනුවෙති.

අපේ බුද්ධාමුදුරුවේ පසුකලෙක දහම් දේශනා කරදී නිකුත්ට ඇමත්තුණය කරමින් තමන් වහන්සේගේ එදා තිබුණ ඒ යමක් වටහා ගැනීමේ ගක්තිය මෙසේ දේශනා කළහ. “ පින්වත් මහණෙනි, මට යහු මේ කරුණු කිම සඳහා තොල් මතුල පමණින්ම, වචනයක් කිවු පමණින්ම, මම එය දැනාගතිම්, එහි ස්ථීරත්වයට ද පැමිණියෙම්. මම දැන ගතිම්, දැක ගතිම්, යැයි ප්‍රකාශ කළම්. මේ ආලාර කාලාම මට මෙහෙම කියන්නේ ඩුදු ගුද්ධා මාතුයෙන් පමණක් නොවේය. ඇත්තෙන්ම මොහු මේ ධරුමය දැනාගෙන දැකළෙන වාසය කරන කෙනෙක් කිය මට දැනුණි.” අනතුරුව තමන් වහන්සේ ආලාර කාලාමයන්ගෙන් මේ ධරුමය කොපමණකින් පරිපුරුණ වේද, සම්පුරුණ වේදැයි විමසු විට හෙතෙම එය ආකිණ් වික්ද්‍යායතනය දක්වා යැයි කිවේය.

ඒ අවස්ථාවේ බෝසතාණේ “අාලාර කාලාමට පමණක් නොවයි ගුද්ධාව තියෙන්නේ මටත් ගුද්ධාව තියෙනවා. ආලාර කාලාමට පමණක් නොවයි වීරිය තියෙන්නේ මටත් වීරිය තියෙනවා. ආලාර කාලාමට

පමණක් නොවෙයි සතිය තියෙන්නේ මටත් සතිය තියෙනවා. ආලාර කාලාමට පමණක් නොවෙයි සමාධිය තියෙන්නේ මටත් සමාධිය තියෙනවා. ආලාර කාලාමට පමණක් නොවෙයි ප්‍රයුව තියෙන්නේ මටත් ප්‍රයුව තියෙනවා” යනුවෙන් සිතා යම්සේ ආලාර කාලාම මේ ධර්මයට පැමිණ වාසය කරමි යැයි කියන්නේ ද මම ඒ ධර්මයට පැමිණීමට උත්සාහ කළ යුතු යැයි සිතුහ. ඒ අනුව නොබෝ කෙළඳකින්ම, ඉතාම ඉක්මණින්ම, සිදුහත් බෝසතාණේ ඒ ධර්මයෙහි පරිපූර්ණත්වයට පත්වුහ.

මෙසේ ආලාර කාලාමයන්ගේ ධර්මය වහ වහා අවබෝධ කරගත් සිදුහත් බෝසතාණේ ආලාර කාලාම වෙත ගොස් ඒ බව කිහි. ඒ අවස්ථාවේ ආලාර කාලාම ඉතාමත්ම සතුවට පත්ව “එසේනම් දැන් මා දැන්නේ යමක් ද එය ඔබ ද දිනියි. ඔබ දැන්නේ යමක් ද මම ද එය දිනිමි. ඒ නිසා දැන් අප මේ පිරිසත් බලාගෙන ඉදිමු.” යැයි යෝජනා කරමින් විවිධ ප්‍රජාවන් ද කෙළේය. එහෙත් එය අපගේ සිදුහත් බෝසතාණන් වහන්සේගේ අහිපාය නොවුන බැවින් එතුමාණේ මේ ධර්මය නිබිඩාව පිණිස, විරාගය පිණිස, නිරෝධය පිණිස, කෙළෙසුන් ගෙන් දුරුවී සැනසුම ලැබීම පිණිස, මැනවින් දැනගැනීම පිණිස, සම්බෝධිය පිණිස හා නිර්වාණය පිණිස ද, හේතු නොවන්නේය. මෙය ආකිණිකුවක්කායනහාය දක්වා පමණක් වන්නේය යැයි දැන්, දැකේ, ඒ ධර්මයෙහි තෘප්තිමත් නොවී, එහි කළ කිරී, එතැනික් නික්ම ගියේය.

මෙසේ ආලාර කාලාමයන් සම්පාදෝ වාසය කරමින් භාවනා කරමින් ආකිණිකුවක්කායනහාය දක්වා සිත ප්‍රහුණු කළ අප මහා බෝසතාණේ එතැනින් ඉවත්ව

රංලගට පැමිණියේ උද්දක රාම පුත්තයන් වෙතටය. මොඹු ද එදා දශිදිව සුප්පස්දේව සිටි තවත් ආචාර්යවරයෙකි. හෙතෙම ආලාර කාලාමටත් වභා තවත් පියවරක් ඉදිරියට ගොස් සිටි කෙනෙකි. එහෙම අෂ්ටර සමාපත්තිවලින් අවටැනි සමාපත්තිය වන නේවසක්කුනානාසක්කුනායතනය දක්වා හිත දියුණු කරමින් ඒ අත්දැකීම් ලබා සිටි කෙනෙකි. අප මහා බෝසතාණෝ එහි පැමිණ තමන් ඒ ධර්ම විනයෙහි හෙවත් ගාසනයෙහි බඩිසර හැසිරීමට කැමති බව දැන්වූ විට “මබ වැනි කෙනෙකුට නම් මෙය ඉතා ඉක්මණීන්ම අවබෝධ කළ හැකියි” යනුවෙන් කියා සතුවෙන් පිළිගත්තේය.

මෙහිදී ද පෙර සේම කරුණු කියා දෙදිදී තොල් මතුළ පමණින්ම වචනයක් පිටකළ පමණින්ම කරුණු තේරුම් ගෙන අප මහා බෝසතාණන් වහන්සේ භාවනාවෙහි නිරතවිය. පෙරසේම “උද්දක රාම පුත්තයන්ට පමණක් නොවේ ගුද්ධාව, විරිය, සතිය, සමාධිය, ප්‍රඟාව තියෙන්නේ මටත් තිබේ” යැයි යන හැඟීමෙන් පක්ෂ්ව ඉතුරුය ධර්ම හා පක්ෂ්ව බල ධර්ම වැඩින සේ සිය භාවනාව කරගෙන ගියේය. ඒ අනුව නොබෝ දිනකින්ම, ඉතාම ඉක්මණින්ම, නේවසක්කුනානාසක්කුනායතනයට පැමිණ උද්දක රාම පුත්තයන්ට ඒ බව කිහි. ඒ අවස්ථාවේ ද උද්දක රාම පුත්තයේ ආලාර කාලාම මෙන්ම අප මහා බෝසතාණෝ ආචාර්ය තනතුරේ තබමින් “අපි දෙදෙනාම දැන් එකම මට්ටමේ සිටින අයයි එබැවින් මේ පිරිසත් බලාගෙන ඉදිමු” යැයි යෝජනා කළේය. එහෙත් තමන් වහන්සේගේ අහිපායය හෙවත් බලාපොරාත්තුව එය නොවන බැවින් ඒ ධර්මයෙහි ද අත්ථාපතිමත්ව කළකිරීමෙන් යුතුව එතැනින්

ද ඉවත්ව ගියේය.

මෙස් පැවිද්දෙන් අනතුරුව සන්තිවර පදය වූ නිරවාණ ධර්මය සොයමින් යන අතර දී මෙම ගුරුවරු දෙදෙනා ලගට පැමිණ නේවසක්කානාසක්කා යතනය දක්වා භාවනා කරමින් සිත දියුණු කළ බව බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරනලද මුල් සූත්‍රදේශනා කිපයකම අපට දක්නට ලැබේ. එනම් ම්‍රේක්ම නිකායේ අරියපරියේසන සූත්‍රය, මහා සව්චක්‍ර සූත්‍රය, බෝධිරාජක්මාර සූත්‍රය භා සංගාරව සූත්‍රය වැනි සූත්‍ර දේශනාවලය.

2. මහ වන මැද දුෂ්කර ක්‍රියා සමය (අසභාය විරවන්තයාණෝ)

ම්‍රේක්ම නිකායේ සංගාරව සූත්‍ර දේශනයට අනුව අපේ බුදුභාමුදුරුවේ සම්මාසම්බුද්ධත්වයට පෙර බෝධිසත්වයන් වහන්සේට සිටියිදී මෙස් ආලාර කාලාම භා උද්දක රාමපුත්ත යන ගුරුවරුන්ගේ ධර්මයන්හි තමන් විසින් සොයමින් සිටින භරය හෙවත් උතුම් වූ ගාන්තිය, නිවණ, නැති බව තේරුම් ගෙන, ඒ අයගෙන් ඉවත්ව යදි පෙර කිසිම දිනක තමන් වහන්සේට ඇසීමට තොලැබුණ නැවත නැවතත් ආශේෂවයනීයම උපද්‍රවන සූළ වූ උපමා තුනක් සිතට නැගුණ බව සඳහන් වේ. උන්වහන්සේ පසු කෙළෙක සංගාරව තම් වූ භාරද්වාජයන් අමතා මේ උපමා තුන විස්තර කළහ. ඒ උපමා තුන මෙසේය.

1. එළය සහිත ලි කැබැල්ලක් ජලයේ තෙත බරිතව ඇත. කිසියම් පුද්ගලයෙක් ජලයේ තියෙන එම

ඒලය සහිත ලි කැබැල්ල ගෙන ගිනි නිපදවන ලියක් එය මත තබා, ඒ ලි දෙක එකිනෙකට මධිමින්, එයින් ගිනි ඉදාප්‍රචීමට උත්සාහ කරයි.

2. එලය සහිත වුත්, ජලයෙන් තෙන් වුත්, ලි කැබැල්ලක් ගොඩැලීම ඇත. කිසියම් පුද්ගලයෙක් ගිනි නිපදවන ලියක් ගෙන ඒ මත තබා එකිනෙකට මධිමින් ගිනි නිපද්වීමට උත්සාහ කරයි.

3. භාදින් වියලි ඇති ලි කැබැල්ලක් ජලයෙන් ඇත ගොඩැලීම ඇත. කිසියම් පුද්ගලයෙක් මේ වියලි ලි කැබැල්ල ගෙන ගිනි නිපදවන ලි කැබැල්ලක් සමග එකිනෙකට මධිමින් ගිනි නිපද්වීමට උත්සාහ කරයි.

මෙම උපමා තනෙන් පළමුවෙනි උපමාවට අනුව උන්වහන්සේට වැටහි ගියේ යම් යම් ගුමණ බාහ්මණයින් කාමයෙන් යුතුව කාමයේම බැසගෙන සිටිමින්, කාමවිජන්දයෙන් කාමස්නේහයෙන් යුතුව සිටිමින් කාමයෙන් මූසපත්ව විවිධ දුක්, කටුක වේදනා අදිය වේදිමින් ක්‍රාන් ද්රේශනය සඳහා, සම්බෝධිය සඳහා, උත්සුක වෙන බවයි. එහෙත් කොපමණ උත්සුක වුවද එය සාර්ථක වෙන්නේ නැත. එය හරියට තෙත බරිතව ඇති එලය සහිත ලියකින් ගිනි නිපද්වීමට උත්සුක දරන්නාක් මෙනි.

දෙවෙනි උපමාවට අනුව, යම් යම් ගුමණ බාහ්මණයින් කාමයන්ගෙන් වෙන්වී ඇත. කාමවිජන්දයෙන්, කාමස්නේහයෙන් වෙන්වී ඇත. එහෙත් ඒ අයගේ ඇතුළත හෙවත් හිතෙහි කාමාඟාවන් මැනවින් ඉවත් වී නැත. එවැනි අයටත් ක්‍රාන් ද්රේශනය

හෙවත් සම්බෝධිය ලබා ගත නොහැකිය. ගොඩ බිම තිබුණ්න් එළය සහිත මෙන්ම ජලයෙන් ද තෙත්වී ඇති ලිඛැබැල්ලකින් ගිනි නිපදවිය නොහැකිවන්නාක් මෙනි.

තෙවැනි උපමාවට අනුව, යම් යම් ගුමණ බාහ්මණවරු කයින් මෙන්ම සිතින් ද සම්පූර්ණයෙන්ම කාමයෙන් ඉවත්ව වාසය කරති. ඒ අයට කාමවිජන්දය නැත. කාමස්නේහය නැත. කාම මුර්ජාවක් නැත. කාම පරිලාභයක් නැත. කාම පිපාසාවක් නැත. ඇතුළතන් ඉතාම හොඳින් කාමයන් ප්‍රහිණ වී ඇත. ප්‍රසාදජනක බවට පත්වී ඇත. ඒ අය විවිධ උපක්‍රම මගින් විවිධ දුක් ගැහැට වේදනා විදිති. ඒ අයට ක්‍රාණ දර්ශනය සම්බෝධිය ලබාගැනීමට හැකියාව ඇත. එය හරියට ගොඩබීම ඇති වියලි ලි කැබැල්ලක් ගෙන ගිනි නිපදවිය හැකි තවත් ලි කැබැල්ලක් සමග මදිමින් ගිනි නිපදවීමට උත්සාහ දරන්නාක් මෙනි.

මෙසේ අප මහා බෝසතාණෝ මෙම උපමා තුන තෙරුම් ගෙන විරිය වැඩ්මේ අගය සලකා අවබෝධයෙන් භා විරෝධයෙන් යුතුව භාවනා කළ යුතුයැයි තීරණය කළහ. ඒ අනුව බුදුපිළාණෝ ඒ කරණ සංගාරව භාරද්වාජයන්හට පසුකළෙක මෙසේ දේශනා කළහ.

“භාරද්වාජය මට මෙහෙම හිතුණා, දත්වලට දත් තියලා, දිව තල්ලට තියලා තද කරමින් සිතින් සිත මැඟපවත්වන්න ඕනෑ, සිත සන්තාපයට පත්කරන්න ඕනෑ, සිත පෙළන්න ඕනෑ, කියලා. මම එහෙම හිතා එහෙම කළා. එහෙම කරන කොට මගේ කිහිල්ලෙන් දහදිය ගලන්න පටන් ගත්තා. හරියට බලවත් පුරුෂයෙක්

දුබල කෙනෙක් හිසෙන් හෝ ගරීරයෙන් අල්ලාගෙන පෙළන්නාක් මෙනි. භාරද්වාජය, මට දැඩි වියනීයක් තිබුණා. කම්මැලි වුණේ නැහැ, නොද සිහියෙන් තමයි හිටියේ, සිහි මූලාව හිටියේ නැහැ. ඒ වියනීයෙන් යුත්ත වු මගේ කය වෙහස වුවත්, සිත නම් වෙහස වුණේ නැත.

“භාරද්වාජය, මට මෙහෙම හිතුණා. ‘මම අප්‍රාණක ධ්‍යාන වඩන්න ඕනෑම ඕනෑම සියලා හෙවත් පුස්ම සම්පූර්ණයෙන්ම නතර කරන්න ඕනෑම’ කියලා. ඒ අනුව මම මුඛයෙන්වත් නාසයෙන් වත් පුස්ම ගැනීමෙන් වැළකී සිටියා. එවිට මගේ කණ් සිදුරුවලින් මහත් ගබඳ නාගමින් වාතය පිටවෙන බව දැනුණා. ඒක හරියට මයින භමකින් නැගෙන ගබඳය වගෙයි. එහෙත් මගේ ආරම්භ කරන ලද වියනීය අඩු වුයේවත් එළඹ සිටි සිහියෙන් තොර වුයේවත් නැතු. එසේ වුවද දැඩි වෙහසට පත්වීම නිසා භා දැඩි වේදනාව නිසා මගේ ගරීරය විභාවට පත්විය. තොසන්සුන් බවට පත්විය. එහෙත් මා තුළ ඇතිව් ඒ වේදනාව නිසා මගේ මනස නම් වෙහසට පත්වුයේ නැත.

“තවදුරටත් එයම කළ යුතු යැයි සිතු මට නැවත මෙහෙම හිතුණා. මුඛයෙන්වත් නාසයෙන් වත් කණ්වලින්වත් පුස්ම පිට තොකර ඉන්න ඕනෑම කියලා. එසේ වැළකී සිටියෙමි. එවිට මගේ හිස මුදුනෙහි මහත්වු වේදනාවක් දැනුනි. එය හරියට බලවත් පුරුෂයෙක් වරපාටයකින් හිස වෙළමින් තද කරන්නාක් මෙනි. එහෙත් මගේ අරඹනලද වියනීය නම් අඩු වුයේවත් එළඹ සිටි සිහියෙන් තොර වුයේවත් නැතු. එසේ වුවද දැඩි වෙහසට පත්වීම නිසා භා දැඩි වේදනාව නිසා

මගේ ගරීරය විභාවට පත්විය. නොසන්සුන් බවට පත්විය. මා තුළ ඇතිවූ ඒ වේදනාව නිසා මගේ මනස නම් වෙහෙසට පත්වුයේ නැත.

“භාරද්වාජය නැවත මම අප්‍රාණකවම දායාන වඩමින් මුබයෙන් ද නාසයෙන් ද කණ්වලින් ද ඩුස්ම ඉහළ පහළ යාම සම්පූර්ණයෙන්ම නතර කළේමි. එවිට මගේ කුසයෙහි මහත් වාත වේදනාවක් ඇතිවිය. එය හරියට දක්ෂ ගවසාතකයෙක් හෝ ගවසාතක අතවැසියෙක් හෝ තියුණු මන්නා පිහියක් ගෙන ගවයාගේ කුස කපන්නාක් මෙනි. එහෙත් මගේ අරඹනලද වියසීය තම අඩු වුයේවත් එළඹ සිටි සිහියෙන් තොර වුයේවත් නැත. එසේ වුවද දැඩි වෙහෙසට පත්විම නිසා භා දැඩි වේදනාව නිසා මගේ ගරීරය විභාවට පත්විය. නොසන්සුන් බවට පත්විය. එහෙත් මා තුළ ඇතිවූ ඒ වේදනාව නිසා මගේ මනස නම් වෙහෙසට පත්වුයේ නැත.

“නැවතත් මුබයෙන් ද නාසයෙන් ද කණ් වලින් ද ඩුස්ම ඉහළ පහළ යාම වැළැක් වුයෙමි. එවිට මුලු ගරීරයම දහඩියෙන් පිරුණි. හරියට බලවත් පුරුෂයේ දේදේනෙක් ඉතා දුබල පුරුෂයෙකු අත්පා වලින් අල්ලාගෙන ගිනි අගුරු වලකට අල්ලමින් රත්කරන්නාක් මෙනි, තවන්නාක් මෙනි. එහෙත් මගේ අරඹනලද වියසීය අඩු වුයේවත් එළඹ සිටි සිහියෙන් තොර වුයේවත් නැත. එසේ වුවද දැඩි වෙහෙසට පත්විම නිසා භා දැඩි වේදනාව නිසා මගේ ගරීරය විභාවට පත්විය. නොසන්සුන් බවට පත්විය. මා තුළ ඇතිවූ ඒ වේදනාව නිසා මගේ මනස නම් වෙහෙසට පත්වුයේ නැත.

“භාරද්වාජය මේ අවස්ථාවේ දේවතාවේ මා දැක

මෙසේ කිහි. ‘අනේ ගුමණ ගොතමයේ කළුරිය කළා.’ සමහර දේවතාවෝ මෙසේ කිහි. ‘නැ නැ ගුමණ ගොතමයේ කළුරිය කලේ නැ. හැබැයි කළුරිය කරමින් තමයි ඉන්නේ.’ සමහරක් දේවතාවෝ මෙසේ කිහි. ගුමණ ගොතමයේ කළුරිය කලේ නැහැ. කළුරිය කරමින් සිටින්නේත් නැහැ. ගුමණ ගොතමයේ අරහත්ය. රහතන් වහන්සේලා මේ විදිහට තමයි ඉන්නේ.’ යනුවෙති.

“භාරද්වාජය මට මෙහෙම හිතුණා. දැන් මම සම්පූර්ණයෙන්ම ආහාර ගැනීම නතර කරන්න ඕනෑම කියලා. එසේ ආහාර ගැනීම සම්පූර්ණයෙන්ම නතර කළාම දේවතාවෝ මා ප්‍රගට පැමිණ මෙසේ කිහි. “නිදුකාණනි, සම්පූර්ණයෙන්ම ආහාර ගැනීමෙන් වැළකී ගෙන්න නම් එපා. එසේ සම්පූර්ණයෙන්ම ආහාර ගැනීමෙන් වැළකී සිටියෙන් අපි ඔබවහන්සේගේ රෝම කුප වලින් දිවා ඕජස් ඇතුළු කරනවා.” කියලා. භාරද්වාජය එවිට මට මෙසේ හිතුණා. මම ආහාර ගැනීමෙන් වැළකී සිටිමිය කියා කියමි. එහෙත් දෙවියෙළ රෝමකුපවලින් දිවා ඕජස් ඇතුළු කරති. එසේ කිරීම මූසාවකි. එබැවින් එසේ කිරීමෙන් වැළකී සුපු වශයෙන් ආහාර ස්වල්පයක් ගතිමි.”

මේ ආකාරයෙන් අඟේ බුදුහාමුදුරුවෝ බුදුවීමට පෙර වතුරායේ සත්‍යය නොදත් කම නිසාම විවිධ වුද්‍යීකර කියා කොට එය සත්‍යාච්‍යෝධයට මග නොවන බව තේරුම් ගත්හ. ඒ අනුව විකෙන් වික ආහාර ගත්තට පටන් ගත්හ. පසුකාලීනව උන්වහන්සේම මඟ්කීම නිකායේ මහා සිහනාද, මහා සවිවක භා සංගාරව වැනි සූත දේශනා වලින් අපට පැහැදිලි කරන පරිදි, මේ

කාලයේදී උන්වහන්සේ ඉතාම සුළු ආහාරයක් පමණක් ගැනීම තිසාම උන්වහන්සේගේ ඇගපත සම්පූර්ණ යෙන්ම කෙටුවු වුණා. ආසීතික කියන වැළැ පුරුක් වගේ වුණා. කොඳ ඇට පෙළ වට්ටනාවලි කියන වැළ වගේ උස්පහන් වුණා, හොඳටම දිරාපු ගාලාවක වහලේ පරාල වගේ උස් පහන් වුණා. පපුවේ ඇට වික පෙනුනේන්ත් ඒ වගේමයි. ඇස් දෙක හරයට ගැහුරු ලිදක අඩියම පෙනෙන යාන්තම් තියෙන වතුර විකක් පෙනෙන්නාක් මෙන් තමයි තිබුණේ. ඒ කියන්නේ ඇස් දෙක ඇස් වල යට්ටම ගිලිලා යන්තමට තමයි දිලිසුනේ. හිසේ නම මැළවුණා, රලිවැටුණා, ගැලවුණා. හරයට අමුවෙන් කඩලා අවශ්‍ය දමලා තිබුණ ලබු ගෙවියක් වගයි.

උන්වහන්සේම දේශනා කරන පරිදි බඩ් හම අත්ගානකාට අභුවුණේ කොදුඇට ජේලියයි. කොඳ ඇට ජේලිය අත්ගානකාට අභුවුණේ බඩ් හමයි. වැසිකිලි කෙසිකිලි යන්න හදන කොට එතනම යටිකරු අතට ඇද වැටුණා. අත පය පිරිමින කොට මයිල්වල මූල් දිරලා. ඒ මයිල් ගැළවී ගැළවී වැටෙන්න පටන් ගත්තා. සමහර මිනිස්සු සිදුහන් බෝසතාණේ දැකුලා මෙහෙම කිවිවා “අනේ මේ ගුමණ ගෞතමයන් වහන්සේ හොඳටම කඩ වෙලා.” එතකාට තවත් මිනිස්සු මෙහෙම කිවිවා “නැ නැ දැන් ගුමණ ගෞතමයන් වහන්සේ රත්තරන් පාටයි” තවත් අය මෙහෙම කිවිවා “නැ ගුමණ ගෞතමයන් වහන්සේ තලෙහියි.” කියලා.

බුදුරජාණන් වහන්සේ සංගාරව හාරද්වාජ යන්හට මෙසේ වදාලා. “හාරද්වාජයෙනි, අතිතයේ

කිසියම් ගුමණයෙක් හෝ වේවා බූහ්මණයෙක් හෝ වේවා හිතාමතාම යම් තියුණු වූදුක් කම්කටොල් වේදනා වින්දා නම් ඒ සියලු වින්ද වේදනා මෙව්වර තමයි. මෙයට වඩා වේදනාවක් වින්දේ නැ. අනාගතයේ කිසියම් ගුමණයෙක් හෝ වේවා බූහ්මණයෙක් හෝ වේවා හිතාමතාම යම් තියුණු වූදුක් කම්කටොල් වේදනා විදී නම්, ඒ සියලු වේදනා විදින්න තියෙන්නේ මෙව්වර තමයි. මෙයට වඩා වේදනාවක් විදින්ට නැ. ඒ වගේම වර්තමානයේ කිසියම් ගුමණයෙක් හෝ වේවා බූහ්මණයෙක් හෝ වේවා හිතාමතාම යම් තියුණු වූදුක් කම්කටොල් වේදනා විදින්නේ නම් ඒ සියලු වේදනා විදින්නේ මෙව්වර තමයි. විදින්න මිට වඩා වැඩි වේදනාවක් තවත් නම් නැ. එහත් මේ සා පිඩාකාරී වූදුෂ්කර ක්‍රියාවක යෙදිලත්, මිනිස් ස්වභාවය ඉක්මවා ගිය ගේෂේය වූ කුඩාණ දරුණ කිසිවක් මට අවබෝධ කරගන්නට බැරිව ගියා. ඉතින් මේ සත්‍යාච්ඡාවලෝධයට වෙනත් මාර්යක්වත් තියෙනවා ද කියලා මට හිතුණා.” යනුවෙනි.

3. මැදුම් පිළිවෙතින් දහම් සුව සොයා (නිවැරදි තීරණය)

ම්‍යේකීම නිකායේ සංගාරව සුතු දේශනයට අනුවම අපේ බුද්ධාමුදුරුවේ මේ දුෂ්කර ක්‍රියාවලින් සත්‍යාච්ඡාව ගත නොහැකි බව තේරුම් ගෙන මැදුම් පිළිවෙතට අවතිරේන වූ ආකාරය ද උන්වහන්සේ විසින්ම ප්‍රකාශ කර ඇති ආකාරය උන්වහන්සේගේම මුවින් දැන් අපි අසමු. අපේ බුද්ධාමුදුරුවේ මෙසේ වදාරති. “භාරද්වාජය ඒ අවස්ථාවේ මට සිහිපත් වූණා ගාක්‍ය වූ පිය මහරජතුමාගේ කුමුරෙහි ජම්බු ගසෙහි සිසිල්

සයවතෙහි වාචීවී සිටිය ආකාරය. එහිදී මා එදා කාමයන්ගෙන් වෙන්ව අකුසලයන් ගෙන් වෙන්ව විතර්ක සහිත, විවාර සහිත, විවේකයෙන් හටගත් ප්‍රිතියෙන් හා සැපයෙන් යුත්තවූ, පළමුවෙනි ද්‍රානයට පැමිණ වාසය කළ අයුරු මට සිහිපත් වුණා. සත්‍යාච්ඡායට මාර්ගය මේකවත් ද? කියලා මට හිතුණා. හාරද්වාජය, “අවබෝධයට ඇති මාර්ගය මේකමයි” කියලා එහිදී මට සත්‍යාච්ඡාරී විශ්දේශාණය හෙවත් සිහියට සමගාමී වූ විශ්දේශාණය ඇතිවුණා.

“එතකොට මට හිතුණා මම මේ කාමයන්ගෙන් වෙන්වූ, අකුසලයන්ගෙන් වෙන්වූ, සැපයට භයවෙන්නේ මොකටද? නැ මම මේ සැපයට භයවෙන්නේ නැ. මේ සැපය කාමයන්ගෙන් වෙන්වූ සැපයක්, අකුසලයන්ගෙන් වෙන්වූ සැපයක්. හාරද්වාජය ඊ ලගට මට මෙහෙම හිතුණා. ඒත් මෙහෙම දුර්වල වෙවිව කයක් තියාගෙන නම් මට ඒ සැපය ලබන එක ලේසි දෙයක් නොවෙයි. මම රිකෙන් රික බත් පිටු ආදියෙන් යුත් ආහාර ගත යුතුයි කියලා. මේ අනුව මම බත් පිටුව වැනි ආහාර ගත්තා පටන් ගත්තා. ඒ වෙනකොට “ශ්‍රමණ ගෞතමයන් වහන්සේ යම් ධර්මයක් අවබෝධ කරයි ද ඒ ධර්මය අපටත් කියාදේවි” යන අදහසින් හිකුණ් පස් නමක් මට උපස්ථාන කරමින් හිටියා. ඒසේ වුවද හාරද්වාජය, මම බත් පිටු ආදිය වළදන්න පටන් ගත්තාම ඒ හිකුණ් පස් නමම මං ගැන කළ කිරිලා “ශ්‍රමණ ගෞතමයන් වහන්සේ සැප බහුල කරගත්තා” කියලා මාව අත හැර දමලා යන්තට ගියා.” (පසුව අපේ බුදුහාමුදුරුවෝ සම්මා සම්බුද්ධත්වයට පත්වෙලා මුලින්ම ධර්ම දේශනය කළේ මෙම හිකුණ් වහන්සේලා පස්දෙනාටය).

මෙසේ අපගේ සිදුහත් ගෞතම බෝසතාණෝ බත් පිටවු ආදි දේ ආභාරයට ගෙන ගිරිර ගක්තිය ඇති වූ කල්හී පිළිවෙළින් කාමයන්ගෙන් වෙන්ව, අකුසලයන්ගෙන් වෙන්ව, විතරක සහිත විවාර සහිත විත්ත විවේකය නිසා තුළගත් සීතිය හා සැපයෙන් යුත්ත වූ පළමුවෙනි ද්‍රානයට සමවැදි වාසය කළා. නැවත පිළිවෙළින් දෙවනි ද්‍රානයට ද තුන්වෙනි ද්‍රානයට ද හතර වෙති ද්‍රානයට ද පත්ව වාසය කළා. මේ ආකාරයෙන් ද්‍රානවලට සමවැදිමෙන් සමාධීමත් සිතක් ඇතිවිය. ඒ සිත සමාහිතය. පිවිතුරු වූ සමාධීමත්වූ කෙලෙස් වලින් විනිරුම්ක්ත වූ, මඟු වූ, කිසිදු කැළඹීමකින් තොරවු, කර්මනා බවට පත් වූ, ඒ සිත තමන් වහන්සේ පෙර හවවල විසු ආකාරය බැඳීම සඳහා යොමු කළ බවත් ඒ අනුව තමන් හවයේ විවිධ ආත්මභාව සිය ගණන් දහස් ගණන් ලක්ෂ ගණන් කොට් ගණන් මෙන්ම කල්ප ගණන් ආත්මභාව වල ඉජිදී ඒ ඒ ආත්ම භාවවල කළ කි දේ සිහිකිරීමට හැකියාව ලැබුණි.

අනතුරුව උන්වහන්සේ ඒ පිවිතුරු වූ සිතින්ම සත්වයන්ගේ වුතිය හා උන්පත්තිය සිදුවෙන ආකාරය හෙවත් සත්වයන් මෙලෙළාවින් වුත වී තවත් ලෝකයක උපදීන ආකාරය ද වෙනත් ලෝක වලින් වුතව මෙලෙළාවට පැමිණ මෙලෙළාව උපදීන ආකාරය ද දැකීම සඳහා තුවණ මෙහෙය වුහ. එය ද ඒ ආකාරයෙන් ම කිසියම් පුද්ගලයෙක් සතර මං හන්දියක ඇති තවටු සහිත නිවාසයක උඩුමහල් තළයේ සිට සතර මං හන්දිය දෙස බලාගෙන සිටිදි විවිධ පුද්ගලයන් විවිධ දෙසින් පැමිණ මේ නිවාසයට ඇතුළුවෙන ආකාරය ද පිටවෙන ආකරය ද දකින්නාසේ සත්වයන් මෙලෙළාවට එන

ආකරය ද මෙලොවින් පිටවෙන ආකාරය ද දැක ගත්හ.

තදනන්තරව උන්වහන්සේ ඒ පිටිතුරු වූ සමාධීමත්වූ සිත සියලු ආගුව ධර්මයන් නැති කිරීම සඳහා යොමු කළ අතර එයින් උන්වහන්සේට දුක යනු කුමක්ද? දුකෙහි හටගැන්ම කුමක්ද? එහි නිරෝධය කුමක්ද? ඒ දුක්බ නිරෝධය සඳහා වූ මාර්ගය කුමක්ද? යන්න හෙවත් වතුරායාන් සත්‍යය ධර්මය අවබෝධ විය. එසේම ආසව යනු මොනවාද? ආසව ඇතිවෙන්නේ කෙසේද? ආසව නැති කිරීම යනු කුමක්ද? ආසව නැති කිරීමේ මාර්ගය කුමක්ද? යන්න අවබෝධ වීමෙන් ඒ සියලු ආසව හෙවත් කෙලෙස් නැති කොට විමුක්තියට පත් වීමට හැකි වූ බව සංගාරව භාරද්වාප්‍රයන්හට දේශනා කළහ.

මේ උන්වහන්සේ විසින් අනුගමනය කළේ මැදුම් පිළිවෙතයි. මැදුම් පිළිවෙත යනු කාමසුබල්ලිකානු යෝගය හෙවත් ගරීරයට විවිධාකාරයෙන් සැපම ලබාදෙන පිළිවෙත සහ අත්තකිලමථානුයෝගය හෙවත් ගරීරයට විවිධාකාරයෙන් දුක්ම ලබාදෙන පිළිවෙත යන පිළිවෙත් දෙකෙන්ම ඉවත්ව ගරීර යාපනයට හෙවත් ගරීරයේ යැපීමට අවශ්‍ය ප්‍රමාණයට පමණක් ආහාර ගනීමින් නිවැරදි ධර්මයෙහි පිහිටා කටයුතු කිරීමය.

අපේ බුදුහාමුදුරුවෝ අප කෙරෙහි මහත් අනුකම්පාවෙන් දෙසා වදහළ පළමු ධර්ම දේශනය වූ ධම්ම වක්කප්පවත්තන සුතු දේශනයෙන්ම මේ මැදුම් පිළිවෙත යනු කුමක්දැයි දේශනා කළහ. (දේවී මේ හිකුවේ අන්තා... මේ සුතු දේශනය සැම බොද්ධයෙකු විසින්ම කියවිය යුතුය. ඔබත් මේ ධම්ම වක්ක පවත්තන සුතුයත් කියවන්න.)¹⁷

මෙම කරුණු වලට අනුව අපට ඉතාමත්ම
 පැහැදිලිව පෙනෙන්නේ අපේ බුදුහාමුදුරුවේ කිංකුසල
 ගවේයිව, කිංසව්ව ගවේයිව, වසර හයක් තිස්සේ අනේක
 විධ වූ දුෂ්කර ක්‍රියාවන් සිදුකොට වෙනත් කිසිවෙකුගේ
 උපකාරයකින් තොරවම තමන්වහන්සේ විසින්ම මධ්‍යම
 ප්‍රතිපදාවෙහි ගමන් කරමින් හෙවත් මධ්‍යම ප්‍රතිපදාව
 නම්වූ ආයී අෂ්ධාගික මාර්ගය අනුගමනය කරමින්,
 මේ ශ්‍රී සද්ධරුමය හෙවත් වතුරායී සත්‍ය ධර්මය, සත්‍ය
 ඇදාණ වශයෙන් ද කෘත්‍ය ඇදාණ වශයෙන්ද කෘත ඇදාණ
 වශයෙන් ද ආකාර දොළසකින් හා තප, අවිතප,
 අනක්කුදා වශයෙන් පරිවෘත තුනකින් යුතුවද අවබෝධ
 කරගෙන සම්මා සම්බුද්ධත්වයට පත්වූ බවය. “සම්මා
 සම්බුද්ධ” යනු වෙනත් කිසිවෙකුගේ උපකාරයකින්
 තොරව තමන් වහන්සේ විසින්ම පරිපුරුණ වශයෙන්ම
 වතුරායී සත්‍ය ධර්මය අවබෝධ කරගත් යන අදහසයි.
 ලෝකයේ වෙනත් කිසිම කෙනෙකුගේ උපකාරයකින්
 තොරව මෙසේ බුද්ධත්වයට පත් එකම ගාස්ත්‍රංහන්
 වහන්සේ අපගේ ගාන්ති නායක වූ ගාන්ති දායක වූ
 සම්මා සම්බුදුපියාණන් වහන්සේ පමණි. (අපේ
 බුදුරජාණන් වහන්සේගේ ඒ දුෂ්කර ක්‍රියා සමය හෙවත්
 වසර හයක පමණ කාලයක් වින්ද අපමණ දුක් ගොන්න
 දැනගැනීමට ඔබත් කැමති නම් ම්‍රැකිම තිකායේ මහා
 සිහනාද සුතුය, මහා සවිචක සුතුය, බෝධිරාජකුමාර
 සුතුය හෝ සංගාරව සුතුය කියවන්න මෙන්න සුතු අංක
 පිළිවෙළ 12, 36, 85 සහ 100 .)

අංගුත්තර තිකායේ පක්ෂවක නිපාතයේ සඳහන්
 වෙන මහාසුජිත්ත සුතුයට අනුව සම්මා සම්බුද්ධත්වයට
 පැමිණීමට පෙර අනශිසම්බුද්ධ වූ අපේ සිදුහත්

බෝධිසත්වයන් වහන්සේට මහා සිහින පහක් දක්නට ලැබුණහ. පසු කලෙක අපේ බුදුහාමුදුරුවේ අපට කියා දෙන ආකාරයෙන් එම සිහින පහ මෙසේය.

1. පින්වත් මහණෙනි, අනහිසම්බුද්ධ වූ තථාගතයන් වහන්සේ මෙසේ සිහින දුටුවේය. මේ මහා පොලුව මගේ ඇද විය. මගේ කොට්ටය හිමල පර්වතය විය. මගේ වම් අත පෙරදිග මුහුදෙහි විය. දකුණු අත බටහිර මුහුදෙහි විය. මගේ පාදක දකුණු මුහුදෙහි විහ. මෙසේ සයනය කරනු දුටුවෙමි. මේ පළවෙනි මහා සිහිනයයි.
2. නැවත ද පින්වත් මහණෙනි, තිරයා නම් වූ තාණ වර්ගයක් ඇත (ර්තණ). මේ තාණ පැළයක් මගේ නාඩීයෙන් (පෙක්කීයෙන්) පැන නැගී අහස දක්වා ඉහළට ගොස් තිබෙණු දුටුවෙමි. මේ දෙවෙනි මහා සිහිනයයි.
3. නැවත ද පින්වත් මහණෙනි, කඹපාට හිස ඇති සුදු පාට පණුවේ විශේෂයක් දෙපා වලින් නැගී දනහිස් තෙක් වසාගෙන සිටිනු දුටුවෙමි. මේ තුන්වැනි මහා සිහිනයයි.
4. නැවත ද පින්වත් මහණෙනි, විවිධ වර්ණයෙන් යුත් පක්ෂීනු සිවි දිසාවලින්ම පැමිණ මගේ පා මුල වැට් සියලුලෝම සුදු වර්ණයෙන් යුත්ත සමාද්ධව සිටිනු දුටුවෙමි. මේ හතර වෙනි මහා සිහිනයයි.
5. නැවත ද පින්වත් මහණෙනි, මහා අසුචී කන්දක් විය. එහෙත් ඒ අසුචීයෙන් නොතැවැටී අසුචී නොගැවී ඒ මත

සක්මන් කරමින් සිටිනු දුටුවෙම්. මේ පස්වෙනි මහා සිහිනයයි.

මෙම මහා සිහින මොනවා දැයි තෝරා දෙමින් බුදුපියාණන් වහන්සේම දේශනා කොට වදාලේ පලුවෙනි සිහිනයෙන් තමන් වහන්සේ අරහත් සම්මා සම්බෝධියට පත්වෙන බව පෙන් වු බවය හෙවත් තමන් වහන්සේ සමස්ත ලෝකයේම එකම සම්මා සම්බුදු පියාණන් වහන්සේ බවට පත්වෙන බවය.

දෙවනි සිහිනයෙන් දැක්වූයේ තමන් වහන්සේ විසින් අවබෝධ කරගන්නාලද ආයසී අෂ්ච්‍රාංගික මාර්ගය සියලු මිනිසුන්ට ද දෙවියන්ට ද එකසේ දුක් කෙළවර කිරීම පිණිස හේතුවන බවය.

තුන්වැනි සිහිනයෙන් දැක්වූ කළු හිස් ඇති පණුවෝ විශේෂය නම් ගිහියෝය. බොහෝ ගිහියෝ තම ප්‍රිවිතය අවසානය දැක්වා තපාගතයන් වහන්සේ සරණයන බව මෙයින් දැක්වූහ.

හතරවෙනි මහා සිහිනයෙහි සිවි දිසාවලින් පැමිණෙන විවිධ වරණයෙන් යුත්ත වු පස්සීන් නම් ක්‍රිත්‍ය, බාහ්මණ, වෛශ්‍යය, ගුද යන විවිධ කුලවලින් පිරිස් පැමිණ තපාගතයන් වහන්සේ වෙත පැවිද්ද ලබා තපාගත සූදේශිත ධර්ම විනය හදාරමින් සසුනෙහි සමඟ්ධව සිටිමින් විමුක්තිය සාක්ෂාත් කරගන්නා පිරිසය.

පස්වැනි මහා සිහිනයෙහි මහා අසුව් කන්ද නම් වීවර, පිණ්ධාත, සේනාසන, ගිලන්පස ඇදී වශයෙන්

ලැබෙන විවිධ ප්‍රතා පහසු කම් හා ලාභ කීර්ති ප්‍රංශයාදියයි. තථාගතයන් වහන්සේ ඒ කිසිවකට නො ඇලි ඒ කිසිවක නොතැවරි සිටින බව එයින් දැක්වූහ.¹⁸

4. සම්මා සම්බුද්ධත්වය (ලොව උතුම්ම පදච්චට පත්වීම)

බුදුබව ලැබීම ලොව ඇති ග්‍රේෂ්ඨතම පදච්චට පත්වීමය. එය ග්‍රේෂ්ඨතම පදවිය යැයි කියන්නේ අතිත් සියලුම පදවි වික කළකින් වෙනස් වෙන අතර මේ උතුම් පදච්චය වෙනස් නොවන එකක් බැවැනි. මෙය ආත්ම විජයග්‍රහණයකි. අතිත් පදවි සියල්ලම තවත් කෙනෙක් විසින් වෙනස් කළ හැකිය. එහෙත් මේ උතුම්ම පදච්චය ලොව වෙසෙන කිසිම දෙවියකුට හෝ ගාන්ධරවයෙකුට හෝ මාරයෙකුට හෝ බුහ්මයෙකුට හෝ වෙනත් කිසිම කෙනෙකුට වෙනස් කළ නොහැකිය. ඒ බව බුදුපියාණන් වහන්සේ විසින්ම මෙසේ වදාල සේක.

“නේව දේවෝ න ගන්ධබෑලෝ
න මාරෝ සහ බුහ්මුණා
ඡතං අපජ්තං කයිරා
තථා රුපස්ස ජන්තුනෝ”¹⁹

බුද්ධත්වය යනු මහා වීයායකින් මහා පරිත්‍යාගයකින්, මහා කුප්පේමකින් හා තිර අදිටනකින් යුතුව ප්‍රමාණ කාලයක් තිස්සේ ඇතිකරගත් කුසල ගක්තීන්ගේ පරිප්‍රේරණත්වයටපත් වන අවස්ථාවයි. එය භූදෙක් ප්‍රාර්ථනා කොට ලැබිය හැක්කක් හෝ පාරමිතා

පිරිමෙන් ලැබිය හැක්කක් නොව මහත් කැපවීමෙන් හා නිවැරදිව ධර්මානු ධර්ම ප්‍රතිපත්තියෙහි පිහිටා සිත පුගුණ කිරිමෙන් මැදුම් පිළිවෙතින් පමණක් වතුරායේ සත්‍ය ධර්මයන් අවබෝධ කරගැනීමේ ප්‍රතිඵලය වශයෙන් ලැබිය හැකි උතුම්ම වූ පරම සුන්දර වූ අසහාය වූ ලෝකෝත්තර තත්ත්වයයි.

අපගේ බුදුපියාණේ සම්මා සම්බුද්ධත්වය ලැබූ අසුරු උන්වහන්සේ විසින්ම අපට කියාදෙන ආකාරයෙන් දැන් අපි දැන ගනිමු. පිළිගනිමු.

අපේ බුදුභාමුදුරුවේ තමන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් නොවී කිසිම දිනෙක කිසිම ආකාරයකින් තමන් වහන්සේ ඒ තත්වයට පත්වී ඇතැයි ප්‍රකාශ කිරීමක් කළේ තැත. එවන් ප්‍රකාශයක් කළේ තමන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්වීමෙන් අනතුරුව පමණි. ඒ බව උන්වහන්සේ විසින්ම සංයුත්ත නිකායේ බන්ධ සංයුත්තයේ පළමුවැනි අස්ථාද සුතුයෙහි²⁰ පැහැදිලිවම මෙසේ දේශනා කොට වදාලහ.

“පත්වත් මහණණන්, අනහිසම්බුද්ධ වූ බෝධිසත්ව සිටින කාලයේ මට මෙසේ සිතුණි. රුපයේ ආශ්චර්ජය මොකක්ද? ආදිනවය මොකක්ද? නිස්සරණය මොකක්ද? වේදනාවේ ... සක්ක්දාවේ ... සංඛාරවල ... වික්ක්දාණයේ ආශ්චර්ජය මොකක්ද? ආදිනවය මොකක්ද? නිස්සරණය මොකක්ද? එවිට මට මෙසේ අදහස ඇතිවිය. රුපය නිසා යම් සැපයක් සොම්නසක් උපදිසි ද මේ රුපයේ ආශ්චර්ජයයි. යම් රුපයක් අනිත්‍ය ද දුක් සහිත ද විපරිණාමයට, වෙනස් වීමට පත් වේද මේ රුපයේ ආදිනවයයි. රුපයෙහි යම් ජන්දරාගය තැති

වීමක්, ප්‍රහාණය වීමක් ඇදේද මේ රුපයේ නිස්සරණයයි. වේදනාව නිසා... සක්ක්දාව නිසා ... සංඛාර නිසා... වික්ක්දාණය නිසා යම් සැපයක් සොම්නසක් උපදිය ද මේ වික්ක්දාණයේ ආශ්චර්ජයයි. යම් වික්ක්දාණයක් අනිත්‍ය ද දුක්ඛ සහිත ද විපරීණාමයට වෙනස් වීමට පත්වේද මේ වික්ක්දාණයේ ආදිනවයයි. වික්ක්දාණයෙහි යම් ජන්දරාගය නැතිවීමක්, ප්‍රහාණය වීමක් ඇදේද මේ වික්ක්දාණයේ නිස්සරණයයි. යනුවෙති. පින්වත් මහණෙනි, යම්තාක් මේ පක්ෂ උපාදන ස්බන්ධයන්ගේ මේ ආශ්චර්ජය, ආශ්චර්ජය වශයෙන් ද ආදිනවය ආදිනවය වශයෙන් ද නිස්සරණය නිස්සරණය වශයෙන් ද යථාභ්‍ය වශයෙන් (නියම ආකාරයෙන්) අවබෝධ නොකළම් ද ඒ තාක්, මම මේ දෙවියන් සහිත මරුන් සහිත බමුන් සහිත ඉමණ බාහ්මණ පිරිස් සහිත දෙවි මිනිසුන් සහිත මේ ලෝකයේ අනුත්තර වූ සම්මා සම්බෝධයට පත්වුයේ යැයි ප්‍රකාශ කළේ නැත. එහෙත් යම් දිනෙක මම මේ පක්ෂ උපාදානස්බන්ධයන්ගේ ආශ්චර්ජය ආශ්චර්ජය වශයෙන් ද ආදිනවය ආදිනවය වශයෙන්ද නිස්සරණය නිස්සරණය වශයෙන් ද යථාභ්‍ය වශයෙන්ම අවබෝධ කළම් ද එකල්හි මම දෙවියන් සහිත මරුන් සහිත බමුන් සහිත සමණ බාහ්මණ පිරිස් සහිත දෙවිමිනිසුන් සහිත මේ ලෝකේ අනුත්තර වූ සම්මා සම්බෝධය අවබෝධ කළම් යැයි ප්‍රතිඵා දුනිම, ප්‍රකාශ කළම්.” යනුවෙති.

සුත්ත නිපාතයේ ප්‍රධාන සුතුය, මජ්ඡිම නිකායේ අරිය පරියේසන සුතුය, හය තේරව සුතුය, මහා සවිචක සුතුය, සංගාරව සුතුය, විනය පිටකයේ මහාවග්‍රය, උදාන පාලිය ආදි සුතුදේශනා රාජියකම අපගේ බුදුපිළාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වය

අවබෝධකර ගැනීමේ පසුබිම හා සම්බුද්ධත්වය ලබාගත් ආකාරය ද පැහැදිලි කොට දක්වා වදාලහ.

අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේට ඒ සම්මා සම්බුද්ධත්වය ලබාගැනීම සඳහා ප්‍රධානතම බාධකය වූයේ මාරයාගේ බාධකයයි.

මාරයා යනු තුදු සංකල්පක් පමණක් බව සමහර අයගේ මතයයි. ඒ මතයමත් තුදු සංකල්පයකි. ඒ මත වලට වඩා අපට වටින්නේ කරුණු සොයා බලා දැනැගැනීමයි. අපේ විවිධ සුතුදේශනා වලට අනුව වසවත්තී මාරයා කියා දෙවි කෙනෙක් සිටිය බව පැහැදිලිය. ඒ වසවත්තී නැමති මාරයා මෙසේ බුදුපියාණන් වහන්සේට මහ මුගලන් මහ රහතන් වහන්සේට මෙන්ම වෙනත් හිකුෂුන් වහන්සේලාටත් විවිධ අවස්ථාවල කරදර කළ ආකාරය සංයුත්ත නිකායේ මාර සංයුත්තය හිකුෂු සංයුත්තය හා හිකුෂු සංයුත්තයේ අති විවිධ සුතුදේශනා වලින් ද මත්කිම නිකායේ මාරත්තේෂනිය හා බුහ්ම නිමත්තන වැනි සුතු දේශනා වලින් ද අපට පැහැදිලි කරගත හැක. ප්‍රථමයෙන්ම දුෂ්කර ක්‍රියා සමය අවසන් කොට සම්මා සම්බුද්ධත්වයට පත්වීම සඳහා මහත් කැපවීමෙන් නොපසුබට වූ සඳහා සාහයෙහි යෙදී සිටි අපගේ සිදුහන් මහ බෝසන් උත්ත්මාණන් වහන්සේට මාරබාධක ඇති වූ ආකාරය හා තමත් වහන්සේගේ මාර පරාජය කිරීම ගැන සුත්ත නිපාතයේ පධාන සුතුයෙහි සඳහන් වෙන ආකාරය අපි දැන් ඉගෙන ගනිමු.

අපේ බුදුහාමුදුරුවේ අපට මෙසේ වදාරති. “ඒ තේරේතරා ගංගා තීරයේ මහත් උත්සාහයෙන් හා

ದೆದರಾಯದೆನೇ ಷ್ಟ್ರಕ್ತವ ಸಿಯಲ್ಲ ಬನ್ದಿನ ವಲಿನ ನಿಧಂಗೆ ವೀ ನಂತರಾಯಕಾರ ಪ್ರಮಿಣಿಗೆ ಶಿಖಿಸ ಹಾವನಾವೆಹಿ ಯೆಡೈ ಸಿರಿನ ಕಲ್ಲಿಗೆ ಮಾ ಲೆತ ಮಾರಯಾ ಕಾರ್ಜಿನಿಕ ವಿಧನ ಕಿಯಲಿನ ಪ್ರಮಿಣಿಯೇಯ. 'ಅಬ ಕೆರಿವ್ರಹಿ. ದ್ರರ್ವರ್ಚಣಹಿ, ಅಬಾ ದ್ಯಂ ಮರಣಯ ಆಜಣನು ವೀ ಆತ್ತ. ಅಬಗೆ ಶೆವಿತಯಾನೇ ಧಂಹೆ ಕೊಂಡಿಕು ಮ ಮರಣಯಾ ಕೈಪ ವೀ ಆತ್ತಿ ಅಥರ ಶೆವಂ ವೀ ಮಂತ ಆತ್ತನೆ ಲಿಕು ಅಂಗಾಯಕು ಪಾಂಕಿ. ಶಿನ್ವತ, ಶೆವಂ ವೆನ್ನನ. ಶೆವಂ ವೀ ಮ ರತ್ನಾ. ಶೆವಂ ವೆಲ್ಲಾ ಶಿನ್ ಧಂಹಂ ಕರಗನು. ಭಿಂಭಿಂವರಿಯಾವೆಹಿ ಹ್ಯಾಹಿರೆತಿನ ದ ಗಿನಿ ದೇವಿಯನ ಷ್ಟ್ರಾಂತಿನ ದ ಅಬಾ ಬೋಖೆ ಶಿನ್ ರಂಹ ಕರ ಗತ ಹ್ಯಾಹಿಹಿ. ಮೊ ವೀಯನೀಯ ಕಿರಿಮೆನ ಆತ್ತಿ ಲಲೆ ಕುಂಕುಂ? ವೀಯನೀಯ ಕಿರಿಮ ಶಿಖಿಸ ಆತ್ತಿ ಮಾರಯಾ ಅಪಹಣ್ಣ ಲಿಕಹಿ, ಷ್ಟ್ರಾಂತರ ಲಿಕಹಿ.' ಮೆಸೆ ಕಿಯಲಿನ ಮಾರಯಾ ಬ್ಲಿಡ್ರರಶಾಣನ ವಹನಂಚೆ ಸಮಿಪಯೆಹಿ ಸಿರಿಯೇಯ.

ಲಂಚೆ ಕಿಯನು ವೀ ಮಾರಯಾಹಾ ಬ್ಲಿಡ್ರಪಿಯಾಣನ ವಹನಂಚೆ ಮೆಸೆ ವಧಾಲಂ. 'ಆಮಾಬ್ರಾವನಂಗೆ ನಾಡ್ಯಾ ವಿನ ಪವಿಕಾರಯಾಣನಿ, ಮೆಹಿ ಆವೆ ಕುಂಕು ಸಳಂಗಾದ? ಅನ್ನಮಾನು ವೀ ಹೊ ಶಿನಾಹಿನ ಮಂತ ಪ್ರಯೋಶನಯಕು ನಾತ. ಯಂತ ಕೆನೆನಾವಾ ಶಿನ್ವಲಿನ ವೈಬಿಕು ವೀ ನಾಮ ಲೆ ಅಯಾ ಲೆ ಗೈನ ಕಿಂ ಷ್ಟ್ರಾಂತಿ. ಮಂತ ಗ್ರಂಥಾವ ದ, ವೀಯನೀಯ ದ ಷ್ಟ್ರಾಂತಾವ ದ ಆತ್ತ. ಮೆಸೆ ರನ್ಸಾಹಯೆಹಿ ಯೆದ್ದುಣ ಮಂತನ ಶೆವಂ ವೀ ಗೈನ ಪ್ರಂತನ ಕರನಂನೆ ಕುಂಕಾವಂದ? ಮೊ ವಾತಯ ಗಂಗಾವಲ ಶಲ ಪಹರ ದ ವೀಯಲ ವನಂನೆಯ. ಲಂಚೆ ನಾಮ ರನ್ಸಾಹಯೆಹಿ ಯೆದ್ದುಣ ಮಂಗೆ ರ್ಯಾದೆರಯ ನೊವಿಯಲ್ಲಿ ನಿಯನಂನೆ ಕೊಹೊಮಂದ? ರ್ಯಾದೆರಯ ವೀಯಲ್ಲಿ ಯನ ಕಲ್ಲಿಗೆ ಶಿತ ದ ಸೆಮ ದ ವೀಯಲ್ಲಿ ಯಹಿ. ಮಸೆ ಕ್ಷಾಯ ವೀ ಯನ ಕಲ್ಲಿಗೆ ಸಿತ ಮಹನಂಚೆ ಪ್ರಯಾಂತ ಪನುವೆಹಿ. ಮಂಗೆ ಸತಿಯ ದ ಷ್ಟ್ರಾಂತಾವ ದ ಸಮಾದೀಯ ದ ಬೋಖೆ ಸೆಹಿನ ಶಿಹಿವೆಹಿ. ಮೆಸೆ ರಪರಿಮ ವೀ ವೆಿದ್ನಾವಲ ಪನುವ ಸಿರಿನ ಮಂಗೆ ಸಿತ ಕಾಮಯನ ಶಿಲಿಬಳಿವ ಬಲಾಪಾರೋತ್ತಾವಕು ಆತ್ತಿ ನೊಕರಹಿ. ಬಲವ

සත්වයෙකුගේ පිවිතුරු බව.

“මබේ පළමු සේනාව කාමයන්ය. දෙවැන්න අරතියයි. තුන් වැන්න කුසහින්න සහ පිපාසයයි. සතර වැන්න තාශ්ණාවයි. කම්මලී හා නිද්ධර ගතිය පස්වැන්නයි. හය වැන්න බියයි. සත් වැන්න විවිකිව්‍යාවයි. ගුණමකු බව සහ මුරණ්ඩු බව අට වැන්නයි. ලාභය ද ප්‍රශ්‍රාසාත්මක වාක්‍යය ද සත්කාරය ද වැරදි මාර්ගයෙන් ලබන ලද කිර්තිය ද තමා උසස් කොට සැලකීම සහ අනුන් අවස්ථාවට ලක් කිරීම ද යන මේවා මාරය ඔබගේ සේනාවයි. ගුර නොවූ කෙනෙක් ඔහුගෙන් ජය ගන්නේ තැත. ඔහු ජයගත් විට සැප ලබයි. පරාජය වී පිටත් වෙනවාට වඩා සංග්‍රාමයේ දී මිය යැම මට ග්‍රෑශ්‍යයි. මේ මුද්ද්‍ර නම් වූ මඟ තණ පරිහරණය කරන මා පරාජය වුවහොත් මගේ පිටතයට නින්දා වේවා. සමහර ගුමණ බාහ්මණයේ කාමයන් තුළට බැස ගත්තාහුය. මනා ව්‍යත ඇති අය යම් මගකින් ගමන් ගනින් ද එය නොදැකිති, නොදැනිති. මරසෙන් සහිත වු භාත්පසින් සිටින යුධසේනාව දැක යුද පිණිස ඉදිරියට යම්. මාගේ ස්ථානයෙන් මා ඉවත් කිරීමට ඉඩ නොදෙමි. දෙවියන් සහිත ලෝකයා ඔබගේ සේනාව මැඩිමට අසමත් වුවද, මම ඔබව අමු මැටි බදුනක් ගලකින් විනාශ කරන්නාක් මෙන් ප්‍රඡාවෙන් විනාශ කිරීමට යම්. සම්මා සංකල්පය පාලනය කරමින්, මනාව සිහිය පිහිටුවා ගනිමින්, නොයෙක් ආකාරයෙන් ග්‍රාවකයන් හික්මවතින් රතින් රට හැසිරෙන්නෙමි. අප්‍රමාදීව උත්සාහයෙන් ගුණ දම් පුරමින් මගේ අනුශාසනය පිළිපිදින අය ඔබ අකුමති වුවද යම් තැනකට ගොස් සෝක නොකරන්නේද එතැනුට යන්නාහ.”

එවිට මරහු මෙසේ කිය.

“වර්ෂ හතක් තිස්සේම පියවරෙන් පියවර හාගාවතුන් වහන්සේ ලුහු බැන්දේමි. එහෙත් සතිමත් වූ සම්බුද්ධරජාණන් වහන්සේ තුළට වැද ගැනීමට අවස්ථාවක් නොලැබුවෙමි. කිසියම් කපුවෙක් මේද වර්ණ වූ ගලක් (එළුගිනෙල් පාට ගලක්) දැක එහි රසය විදිමිය සිතා ඒ මේ අතට පෙරල පෙරලා බලන කළ එහි ලැබිය හැකි කිසිත් ආශ්චර්යක් නැති බව දැන එයින් පලායන්නේ යමසේ ද එසේම ගෞතමයන් වහන්සේ සමග ගැටීමෙන් කළකිරීමට පත්ව මෙසේ පලායන්නේ වෙමු.” යනුවෙනි.

මෙම සූත්‍රයේ අවසානයට මෙසේ ද සඳහන් වේ. යෝකයෙන් පිඩාවට පත් මරහුගේ විණාව කිහිල්ලෙන් මේද වැටුණේය. එයින් ද දොම්නසට පත් යක්ෂයා එතැන්හිදීම අන්තර්ධාන විය.²¹

අරිය පරියේසන සූත්‍රයෙහි අපේ බුද්ධාමුදුරුවේ සම්මා සම්බුද්ධත්වය ලැබු ආකාරය දැක්වෙන්නේ මේ ආකාරයෙනි.

අපේ බුද්ධාමුදුරුවේ මෙසේ වදාරති. “පින්වත් මහණෙනි, මම කිංකුසල ගවේකීව අනුත්තර සන්තිවරපදය හෙවත් තීර්ණාණ ධර්මය සොයේම් මගධයෙහි පිළිවෙළින් වාරිකාවෙහි හැසිරෙන කළේහි, උරුවේලාවෙහි සේනානිගම යම් තැනෙක ද එහි වාසය කෙළෙමි. එහි රමණීය භූමියක පිහිටි ප්‍රසාද්‍ර්ථනක වූ වන ලැහැබ ද රමණීය වූ සුදුවන් වැළිතලාවෙන් හා මනා තොටුපළින් යුත් ගලා බස්නා ගග ද හාත්පස ගොදුරුගම ද දුටුවෙමි. එහිදී මට මෙසේ සිතුණි. මේ

හුම්භාගය රමණීයය. වන ලැහැබ ප්‍රසාද ජනකය. සුදුවැලි තලා ඇති මනා තොටු ඇති සිත්කළ නදිය ද ගලා බස්නීය. භාත්පසින් පිබුයිගා ගැනීමට සුදුසු ගොදුරුගම ද වෙයි. ප්‍රධන් වියනිය වැඩිමට කැමති කෙනෙකුට ඒ සඳහා මෙය ඉතාම සුදුසු තැනකි. මෙසේ සිතා පින්වන් මහණෙනි, මම එහිම නතර වුයෙමි.”

මේ අපේ සිදුහත් මහ බෝසත් උතුමාණක් එදා වෙසක් පුර පසලාස්වක පොනේ දිනට පෙරදින සේනානි ගමේ දී සුජාතව දුන් කිරීමිඩු වළදා බෝමැඩ වෙතට පැමිණි ආකාරයයි. බෝ මැඩට පැමිණ එහි නතරවී එදින තුන් යම් රාත්‍රිය මූල්‍යලේම් භාවනා කරමින් තුන්යම දී සුවිශේෂ ස්කාණ තුනක් ලබාගනිමින් සම්මා සම්බුද්ධත්වයට පත්විය. ඒ අපේ බුද්ධාමුදුරුවේ බුදුබව ලැබූ ආකාරයයි. එහිදී ලබාගත් දැනුම මෙසේ ප්‍රකට කළහ.

“පින්වන් මහණෙනි, මම ඉපදෙන සුඡ්‍ය කෙනෙක්ව සිටීමින් එහි ආදිනව දැනගෙන ඉපදීමක් නැති අනුත්තර වු යෝගක්බේම් වු නිවණ සොයමින් නොඉපදෙන, අනුත්තර වු යෝගක්බේම් වු නිර්වාණයට පත්වුයෙමි. ජරාවට පත්වන කෙනෙක්ව සිටීමින් ජරාවට පත්වීමේ ආදිනව දැනගෙන ජරාවට පත්වීමක් නැති, අනුත්තර වු යෝගක්බේම් වු නිවණ සොයමින් ජරාවට පත්නොවන, අනුත්තර වු යෝගක්බේම් වු නිවණට පත්වුයෙමි. ව්‍යාධියට පත්වන කෙනෙක්ව සිටීමින් ව්‍යාධියට පත්වීමේ ආදිනව දැනගෙන ව්‍යාධියට පත්වීමක් නැති, අනුත්තර වු යෝගක්බේම් වු නිවණට පත්වුයෙමි. මරණයට පත්වන කෙනෙක්ව සිටීමින් මරණයට පත්වීමේ ආදිනව

දැනගෙන මරණයක් නැති අනුත්තර වූ යෝගක්බේම් වූ නිවණට පත්වූයෙම්.සෝකයට පත්වෙන කෙනෙක්ව සිටිමින් සෝකයට පත්වීමේ ආදිනව දැනගෙන සෝකයක් නැති අනුත්තර වූ යෝගක්බේම් වූ නිවණ සොයමින් අනුත්තර වූ අසෝකී වූ යෝගක්බේම් වූ නිවණට පත්වූයෙම්. කෙලෙස්වලින් කෙලෙසෙන කෙනෙක්ව සිටිමින් කෙලෙස් ධරමවල ආදිනව දැනගෙන නිකෙලෙස් වූ අනුත්තර වූ යෝගක්බේම් වූ නිර්වාණයට පත්වූයෙම්. මට ක්‍රාණය හා දරුණනය පහළ විය . මගේ විත්ත විමුත්තිය තොසෙල්වෙන තත්ත්වයට පත්විය. මේ මගේ අන්තිම ජාතියයි. දැන් නැවත ඉපිදිමක් නැති.” යනුවෙති.

ම්‍රේක්මිම නිකායේ හය හේරව සූත්‍රයට අනුව උන්වහන්සේ එදා බෝ මැඩ දී රාත්‍රී පෙරයම දී පුබැඩී නිවාසානුස්සති ක්‍රාණය හෙවත් පෙර විසු ආකාරය දැක ගැනීමේ ක්‍රාණය ද මධ්‍යම යාමයේදී වුතුපථාත ක්‍රාණය හෙවත් සත්වයන්ගේ වුතිය හා උප්පත්තිය දැක ගැනීමේ ක්‍රාණය ද අංශයම දී සියලු කෙලෙසුන් නැති කිරීමේ හැකියාව වන ආසවක්බයක්‍රාණය ද ලබා ගත් බව සඳහන් වේ.²²

සම්මා සම්බුද්ධත්වය යනු ලොව සල නිසල සියල්ලෙහි යථා ස්වභාවය ඒ ආකාරයෙන්ම දැන දැක ප්‍රත්‍යාශ්‍ය කර ගැනීමය. මේ අවබෝධය ත්‍රිලක්ෂණය පිළිබඳව අවබෝධයයි. මේ සමගම වතුරායසීසත්‍ය ධරුමයන් පිළිබඳව ද පරිව්වසමුප්පාද ධරුමය පිළිබඳවද අවපරිත වූ පිවිතුරු අවබෝධයක් ඇතිවිය.

අපේ බුද්‍යහාමුදුරුවේ තමන් වහන්සේ විසින් මේ

ଆକାରଯେନ୍ ଲୋପ ଲେନତ୍ କିଣିମ କେନେକୁଠ
ନୋଡୁଲେବନ୍ତି ବୁ ଆକାରଯେନ୍ ଜିଯାଲୁ ଜ୍ଞାନ ଲୋଗନିମିନ୍,
ଲୋପ କିଣିମ କେନେକୁଠ ନୈତି ଦସ ବଲ୍ୟକୁ ଲୋ
ଗନିମିନ୍, ବ୍ରିଦ୍ଧକେନେକୁଠ ପମଣକୁ ଆବେଳିଙ୍କ ବୁ ଜ୍ଞାନ
ହୟକୁ ଦ ଵିଶାରଦନ୍ତିଲ୍ୟନ୍ ହତରକୁ ଦ ଲୋଗ ଗନିମିନ୍ ଲୋପ
ଜଳ ନିଃଜଳ ଜିଯାଲୁଲେଖି ଯଥା ଜୀବାବଦ ଜକୁ ଜ୍ଞାନକୁଚେଷ୍ଟେ
ବବହା ଗନିମିନ୍ ଅପେ ଯୁଗରେ ଜମିମା ଜମିବ୍ରି ପିଯାରେଣ୍ଟେ
ବବତ ପନ୍ଥିବୁନ, ଅପେ ବ୍ରିଦ୍ଧହାମୁଦ୍ରରେଲେ ବବତ ପନ୍ଥିବୁନ.

ଅପେ ବ୍ରିଦ୍ଧହାମୁଦ୍ରରେଲେ ବ୍ରିଦ୍ଧିମନ୍ ଜମଗମ ଦେଂଗନା
କଳ ବିଶେଷ ଦେଂଗନାଯ ପ୍ରିତି ଲାକବା ହେବନ୍ ଲିଦାନ
ଲାକବା ମେଜେଯ.

“ଜପର ନୋଯକୁ ଶ୍ରାନ୍ତିଲ ମେ ଗେଯ ହଦନ ବପୁଲା
ଜୋଯମିନ୍ ଆଲେଦେମି. ନ୍ତ୍ରେତ ନ୍ତ୍ରେତ ଉପଦ୍ରିମ ଦ୍ଵାକକି.
ବପୁଲ ଓଳ ଦ୍ଵାରେମି. ନ୍ତ୍ରେତ ଗେଯ ହଦ୍ଦୀଯ ନୋହ୍ରକ. ଓଳେ
ନ୍ତ୍ରେଜ ହଦନ ପରାଲ ଜିଯାଲୁମ ହଗୁନ କୋଠ ଦମନ ଲେଦି.
ଜ୍ଞାନ୍ତ୍ର ବିଜ୍ଞାନ୍ତ୍ର କରଦମନ ଲେଦି. ଗହ କୃତ୍ୟ ଦ କୈଲି କୈଲି ଲଲେ
କବିନା ଲେଦି. ମରେ ଜିତ ଲିଙ୍ଗବାର ବବତ ପନ୍ଥିଯ. ତଣହାବ
କ୍ଷେଯ କରନ ଲେଦି.” ଯନ୍ତ୍ରେତିନି.

(ଅନେକରୁତି ଜଂଜାରଂ ଜନ୍ମଦାଵିଜେଜଂ ଅନିବିନିଜଂ
ଗହକାରକଂ ଗଲେଜନ୍ତେତ୍ୟ ଦ୍ଵାକବା ଶ୍ରାନ୍ତି ପ୍ରନପ୍ରନଂ
ଗହକାରକ ଦ୍ଵାରେଯେଷି ପ୍ରନ ଗେହଂ ନ କ୍ରାହେ
ଜବିଲା ତେ ଲୀଙ୍ଗକା ହଗୁଗା ଗହକୁଠଂ ଲିଙ୍ଗବିନଂ
ଲିଙ୍ଗବାର ଗନଂ ଲିତ୍ତନଂ ତଣେହାନଂ ବିଯମର୍ତ୍ତକବଗା)
(ବିମମପଦ୍ୟ 153 -154 ଗାର୍ଯ୍ୟ)

2 පරිවිත්දය

ලොවට පහළ වූ අපේ බුද්ධාමුදුරුවෝ

එකම කාලයේ දී ලොකයේ සම්මා බුදුරජාණන් වහන්සේලා අවම වශයෙන් දෙනමක් වත් පහළ වෙන්නේ නැහැ කියලා ඔබත් අහලා තිබුණුද? ඔව් අපේ බුද්ධාමුදුරුවෝ තමයි අපට ඒවා කියලා දෙන්නේ. ඒ අනුව අපේ යුගයේ හෙවත් මේ යුගයේ ලොව පහළ වූ එකම අසභාය වූ සම්මා සම්බුද්ධියාණකෝ අපගේ ගොතම සම්මා සම්බුද්ධියාණන් වහන්සේ ය.

ස්වාමීනි බුදුරජාණන් වහන්ස, ඔබ වහන්සේ ගුද්ධාවෙන් මෙන්ම ප්‍රයුවන් ද අපි සරණ ගිය අපගේ එකම ගාස්තුවන් වහන්සේ වන සේක. ඔබ වහන්සේ ලොව පහළ වූ තික්ෂණ බුද්ධියේ උපරි තළයටමපත් වූ අසභාය ප්‍රයුවන්තයාණකෝය. සවිසත සිත් දැන දැක මෙත් කරුණා මුදිතා දී අපමණ ගුණ පෙරවුව සුවහසක් දැන් සිත් සතන් සනසා ලු වින්තන තිදහසේ හරය අපට කියා දුන් ග්‍රේෂ්ඨිතම ආචාරයටරයාණකෝ ඔබවහන්සේ ය. අවිද්‍යාවෙන් අන්ධ වී තණ්ඩාවෙන් බැඳි බැඳී සසර සැරසරන අපමණ සතහට දහම් ඇස පාදා දෙම්න් නොමගින් සුමගට යොමු කරවා නිවන් මගකියාදෙන (මග්ගක්බායි) මාරුගයෙහි දක්ෂ වූ (මග්ග කොවිදේ) නියම මාරුගය දන්නාවූ (මග්ගක්සූ) අද්විතීය වූ ආශ්‍රේවයනීවත් වූ එකම මාරුගෝපදේශකයාණකෝ ඔබ වහන්සේ ය. ඔබ වහන්සේ මහා කරුණාවේ ප්‍රතිමෘතියයි. මහා ප්‍රයාවේ ප්‍රතිමෘතියයි. අනන්ත වූ

මෙත් සාගරයයි. සත්‍යය සොයගත් මහා වීරවරයාණෙනි, අසභාය වූ ධර්ම කළීකයාණෙනි, කරුණා ගුණ සාගරයක් වූ මිහිපිට උපන් මහා කාරුණීකයාණෙනි, සැබැම අවිහිංසාව යනු කුමක්දැයි අපට කියාදුන් ගේෂේත්තම අවිහිංසාවදියාණෙනි, විරත්තන දෘශ්මේෂාලවල පැටලී හිරවී සිටි ජනතාවට වින්තන විෂ්ලවයකට මග හෙළ කොට වදාල වින්තනීය නිදහස ලොවට හෙළ කළ මහා ගාස්තාවරයාණෙනි, මිහිපිට උපන් ප්‍රගතියිලි මහා මහෝත්තමයාණෙනි, මිනිසේක් වශයෙන් මිනිසුන් අතර උපන් ලොව සැබැම ඉතිහාසයක් ඇති එකම ගාස්තාවරයාණෙනි, අපගේ මහා කාරුණීක ජගදානත්දන ලෝක සිවංකර සම්මා සම්බුදු පියාණෙනි, සම්මා සම්බුදු මැණියනි, ඔබවහන්සේගේ සුපිරිසිදු සිරිපා අඩියස වැද වැට් හද උතුරායන බැති සිතින් මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා, දෙවෙනුව ද මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා, තෙවෙනුව ද මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා!

සියලු කෙලෙසුන් නසා ලොව කිසිම කෙනෙකුට දෙවෙනි නොවෙන්නා වූ අසභාය වූ ඒ සම්මා සම්බුදුබවට පත් වූ අපේ බුද්‍යහාමුදුරුවේ එදා උරුවේලාවේ නේරංඡරා නදි තීරයේ පිහිටි ඒ බෝ රැක් සෙවනේ වැඩ වසමින් පූරා සතියක් තමන් වහන්සේ විසින් ලබා ගත් ඒ ව්‍යුත්ක්ති සුවයෙන් සුසංවේද වූ බව විනය පිටකයේ මහාවග්ගයේ ද මත්කීම නිකායේ අරියපරියේසන සුතුයේ ද එදාන පාලියේ ද සඳහන් වේ. එහිදී උන්වහන්සේ රාත්‍රී ප්‍රථම යාමයේ දී පටිච්ච සමුෂ්පාදය අනුලෝධ වශයෙන් ද ප්‍රතිලෝම වශයෙන් ද මනසිකාරයට නගා ගත්හ. අනතුරුව උන්වහන්සේ

විසින් විශේෂ උදානයක් ද දේශනා කළහ. ඒ මෙසේය.

“යදා හවේ පාතුහවන්ති ධමමා
ආතාපිනො ක්‍රියතො බ්‍රාහ්මණස්ස
අප්පස කඩබා වපයන්ති සඩබා
යතෝ පජානාති සහේතු ධමමං”

එහි අදහස මෙසේය.

“බැහැර කළ පවි ඇති කෙලෙස් තවන වියේයෙන් යුතුව ද්‍රාන වඩන රහතුන් වහන්සේට යම් කෙලක හේතුප්‍රත්‍යය ධර්මයේ ප්‍රකට වෙත් ද එකල්හී උන්වහන්සේ සහේතුක වූ ධර්ම දනිති. එබැවින් උන්වහන්සේගේ සියලු සැක දුරුවේ” යන්නය.

අනතරුව බුදුපියාණන් වහන්සේ රාත්‍රී මධ්‍යම යාමය මුළුල්ලේ ද පටිච්චමුජ්ජාදයම අනුලෝධ ප්‍රතිලෝධ වශයෙන් මෙනෙහි කළ සේක. ඒ අවස්ථාවේ දි භාගාවතුන් වහන්සේ මෙසේ ප්‍රිති වාක්‍ය පහළ කළහ.

“යදා හවේ පාතුහවන්ති ධමමා
ආතාපිනො ක්‍රියතො බ්‍රාහ්මණස්ස
අප්පස කඩබා වපයන්ති සඩබා
යතෝ බයෝ පවියානං අවේදී”

එහි අදහස, “බැහැර කළ පවි ඇති කෙලෙස් තවන වියේයෙන් යුතුව ද්‍රාන වඩන රහතුන් වහන්සේට යම් කෙලක හේතුප්‍රත්‍යය ධර්මයේ ප්‍රකටව වැටහෙත් ද එකල්හී ප්‍රත්‍යයන්ගේ ක්ෂය වීම දැනගත් හෙයින් උන්වහන්සේගේ සියලු සැක දුරුවේ” යන්නය.

නැවත බුදුපියාණන් අවශ්‍යම් කාලයේදී ද පටිච්ච

සමුප්පාදයම අනුලෝධම ප්‍රතිලෝධම වශයෙන් මෙහෙති කළ සේක. ඒ අවස්ථාවේදී භාගාච්චන් වහන්සේ මෙසේ ප්‍රීති වාක්‍යය පහළ කළ සේක.

“යදා තවේ පාතුහච්චන්ති ධම්මා
ආතාපිනො ක්‍රියතො බාහ්මණස්ස
විඩුපයং තිටියති මාරසෙනং
සුරිযෝৱ ඕභාසයং අන්තලික්ବන්ති.”

එහි අදහස මෙසේය. “බැහැර කළ පව් ඇති කෙලෙස් තවන වියෙන් යුතුව ද්‍රාන වඩන රහතුන් වහන්සේට යම් කෙලක හේතුප්‍රත්‍යාය ධර්මයේ ප්‍රකටව වැටහෙත් ද එකල්හි උන්වහන්සේ මරසෙනග පිහි හරිමින්, අහස බුදුල්වන්නා වූ හිරු මෙන් සිටින සේක.” යන්නය.

වරක් අපේ බුදුහාමුදුරුවේ ධර්මහාණ්ඩාගාරික වූ මෙන්ම තමන්වහන්සේගේ අග උපස්ථායකයාණන් වහන්සේ වූ ආනන්ද හිමියන් අමතා දේශනා කළේ මේ ආකාරයෙන් බුදුරජාණන් වහන්සේගේ පහළ වීම අනා ආගමිකයන්ට ලැබෙන සත්කාර සම්මාන, මානන, ප්‍රාග්ධන, ගරු සැළකිලි නොලැබීමට හේතුවක් වෙන බවය. එයට හේතුව ඔවුන් එතෙක් කරමින් සිටි බොරුව ලොවට හෙළි වීමයි. එහිදී බුදුහියාණය් දක්වා වදාලේ හරියට හිරුදුටු කදෙළුපැණියන් සේ ඔවුන් ගේ බැබලීම නැතිව යන බවයි. යම් තාක් කල් හිරු නොනගී ද එතාක් කල් පමණක් කදෙළුපැණියේ හෙවත් කළාමැදිරියේ බබ෉යි. යමිදිනෙක බුදුභු පහළ වේද එවිට තාරකික වූ මිදානා දෂ්ඨ්විකයෝත් ඔවුන්ගේ ග්‍රාවකයෝත් නිහඹවෙති. මිසදිවුගත් ඔවුන් දුකෙන් නොමිදෙති යැයි ද තවදුරටත්

අපගේ ගාස්තං වූ සම්මා සම්බුද්ධ පියාණක් අපට දේශනා කොට වදාලුහ.²

1. විමුක්ති සුවයෙන් සුසංවේදීව

ලදාන පාලියේ ලෝකවෝලෝකන සුත්‍රයට අනුව මෙසේ සම්මා සම්බුද්ධත්වයෙන් අනතුරුව සත්දිනක් මුළුල්ලේ විමුක්ති සුවයෙන් සුසංවේදීව සිටි භාග්‍යවතුන් වහන්සේ ඒ සමාධියෙන් නැගී සිට බුද්ධ ඇසින් ලොව බලා වදාල සේක. එවිට රාගයෙන් ද ද්වේශයෙන් ද මෝහයෙන් ද උපන් නොයෙකුත් සන්තාපයන්ගෙන් සංතාපිත වූ හෙවත් තැවෙන්නා වූ සත්වයන් දුටුසේක. එකල්හි භාග්‍යවත් වූ බුදුපියාණක් මෙසේ වදාල සේක.

“මේ ලෝකය (සඳුක්දා සහිත මනස සහිත බඹයක් පමණ වූ කළේබරය හෙවත් පක්ෂබන්ධය) සන්තාපයෙන් උපන්නකි. ස්පර්ශයෙන් පිඩිත වූයේ වෙයි. රෝගයට (කයට)³ ‘තමා’ යැයි කියයි. යම් යම් ආකාරයකින් මමත්වයෙන් ගනියි ද ඒ ඒ ආකාරයෙන් වෙනත් දෙයක්ම සිදුවෙයි. හවාගම් වූ ලෝක සත්වයා වෙනත් ආකාරයකටම පත්වෙයි. හවයෙන්ම පිඩිත වූයේ හවයම නැවත නැවතත් කැමති වෙයි. යමකට නැවත නැවත කැමතිවෙයි ද එයම හයකි. යමකට හයවෙයිද එයම දුකකි. හවය නැති කිරීම පිණිස ම මේ බඹසර පුරනු ලැබේ. හවයෙන්ම හවයේ මේමක් ඇතැයි කියන යම් ගුමණයෝ හෝ බ්‍රාහ්මණයෝ වෙත් ද ඒ සියල්ලෝම හවයෙන් නොමිදුණෙය් යැයි කියමි. විහාරයෙන් හවයේ නිස්සරණයක් හෙවත් නැතිවීමක් ඇතැයි කියන කිසියම් ගුමණයෝ හෝ බ්‍රාහ්මණයෝ

වෙත්ද ඒ සියලුළුලෝම හටයෙන් ඉවත් නොවුවේ යැයි කියමි. උපාදාන හේතුවෙන් මේ දුක ඇතිවෙයි. සියලු උපාදාන නැති කිරීමෙන් දුකෙහි ඇතිවීමක් නොවේ. මේ විවිධාකාර වූ ලෙස්කය දෙස බලන්න. අවිද්‍යාවෙන් පිඩිත වූ සත්වයේ ඇතිවූ දේවල් වලටම ඇලි හටයෙන් නොමිදුණේ වෙති. යමිතාක් හටයේ ඇත්ද ඒ භැමැතැන පැතිර ඇත්තේ අනිත්‍යයයි, දුක්ඩයි වෙනස් වෙන සුළු බවයි. මෙසේ මෙය ඇති සැටියෙන් මනා ප්‍රයාවෙන් දකින්නාගේ හටත්තේහා ප්‍රහිණ වෙයි. හෙතෙම විහාරය වර්ණනා කරන්නේ ද නොවෙයි. සියලු තත්ත්ව ස්ක්‍රීජය කරමින් කෙලෙස් ඉතිරි තැකිව සම්පූර්ණයෙන්ම ප්‍රභාණය කරයි ද එය නොඇලීම හා නිරෝධ නම් වූ නිවන් සුවයයි. එසේ නිවුණ හිකුෂුවට උපාදාන රහිත වූ බැවින් නැවත උපතක් නොවෙයි. හෙතෙම මරු මත්තා ලද්දේය. යුද්ධය දිනන ලද්දේය. සියලු හට වලින් ඉක්ම ගියේය.”⁴

ඉක්තිත් බුදුපියාණන් වහන්සේ දින හතක් ඇවැමෙන් බෝධී වෙසම මුලයෙන් අජපාල තුරගරුක වෙත වැඩිම කළහ. එතැනු ද වැඩ සිටිමින් දින හතක් තිස්සේ විමුක්ති සුවයෙන් සුසංවේද වූහ. එතැනට ප්‍රහුංකජාතික වූ බාහ්මණයෙක් පැමිණ බුදුපියාණන් වහන්සේ සමග පිළිසඳුර කරා කොට “හටත් ගෞතමයන් වහන්ස, යම් කෙනෙක් බාහ්මණයෙක් වෙන්නේ කෙසේ ද? බාහ්මණයෙක් වීමට හේතුවන කරුණු මොනවාද?” යැයි විවාලේය. එවිට බුදුපියාණෙක් මෙසේ වදාලහ.

“පවි බැහැර කළ, ප්‍රහුංකාරයන්ගේ පහකිරීමෙන් ප්‍රහුංකාර මානය නැති, රාගාදී කෙලෙස් කහට නැති,

සංස්කත් සිත් ඇති, වේදයෙහි කෙළවරට පැමිණි, වැස නිමවූ බ්‍රහ්මවරියාට ඇති, යම් බ්‍රාහ්මණයෙක් වේද ධර්මානුකුල වූ බ්‍රහ්මවාදය ප්‍රකාශ කරයි ද හෙතෙම බ්‍රාහ්මණ යෙක් වේ ". යනුවෙනි.

(යෝග් බ්‍රාහ්මණෝ බාහිතපාප ධම්මෝ
නිහුහුබකකො නික්කසාවෝ යතත්තෝ
වෙදන්තග වූසිත බ්‍රහ්මවරියෝ
ධම්මෙන සෝ බ්‍රහ්මවාදං වෙදයා
යස්සුස්සදා නත්ථී කුහිකවී ලෝකේ)⁹

ඉක්බිතිව අපගේ ගාන්ති දායක වූ බුදුපියාණෝ සත් ද්වෘසක් ඇවැමෙන් අජපාල තුරගරුක් සෙවනින් මුවලින්ද රැක්මුලට වැඩම කළහ. එහි වැඩ සිටිමින් සත්දිනක් මුළුල්ලේ විමුක්ති සුවයෙන් සුසංවේදී වුහ. එකල්හි සිත සුළුගින් යුත්ත වූ අකාල මහා වැස්සක් ඇද භැංකී. එවිට මුවලින්ද නම නා රජු සිය හවනයෙන් නිකම් භාග්‍යවතුන් වහන්සේගේ කය සත්වරක් සිය කයින් වෙළාගෙන භාග්‍යවතුන් වහන්සේගේ හිසට මුදුනින් සිය මහත් පෙණය තබාගෙන "භාග්‍යවතුන් වහන්සේට සිතළ හෝ උණුසුම හෝ මැසි මදුරු ආදි වූ කිසිවෙකුගෙන් හෝ අයහපතක් නොවේවා" යන අදහසින් සිටියේය. සත් දිනක් ඇවැමෙන් ඒ මුවලින්ද නා රජු වැසි වළාවන් පහත හිය බව දැන සිය සිරුර වෙළිම් භැර සිය වේශය අතුරුදහන් කොට තරුණ මිනිස් වෙසක් ගෙන බුදුරජාණන් වහන්සේගේ ඉදිරියෙහි දෙළාහොත් මුදුන්දී වැදගෙන සිටියේය. බුදුහු එහිදී ද මෙසේ ප්‍රීති වාක්‍ය පහල කළසේක.

"අසු දහම දකින්නාවූ සතුටින් යුත් තැනැත්තාට

විවේකය සැපයකි. සතුන් කෙරහි සංයමයෙන් යුතුව ව්‍යාපදියෙන් තොරව සිටින්නාට ඒ අව්‍යාපාදියම සැපයකි. ලෝකයෙහි කාමයන්ගෙන් ඉක්මී විරාගිලව ඇති කර ගැනීම සැපයකි. යමෙක් අස්මීමානය නැති කළේ ද එයම ඒකාන්තයෙන්ම උතුම්ම සැපය වේ”

(සුබා විවේකා තුට්පස්ස සුතධම්මස්ස පස්සනෝ
අබ්‍යපත්තං සුබං ලෝකේ පාණඩුතෙසු සංයමෝ
සුබා විරාගනා ලෝකේ කාමානං සමතික්කමෝ
අස්මීමානසස යෝ විනයෝ එතං වෙ පරමං සුබං)⁶

නැවත ද අපගේ බුදුපියාණන් වහන්සේ සත්ධ්වසක් ඇවැමෙන් මුවලින්ද රැක් මුලින් රාජායතන නම් වූ කිරිපලු රැක වෙතට වැඩිම කළහ. එහිදීද සත්ධ්නක් මුළුල්ලේ පර්යාකයෙන් වැඩ සිටිමින් විමුක්ති සුවයෙන් සුසංවේදී වුහ.

2. වෙළෙන්දේ දේදෙනෙක් (තපස්සු හල්ලික)

මේ අතර උක්කලා නුවර සිට මාරුගයෙහි පැමිණෙමින් සිටි තපස්සු හල්ලික යන වෙළෙන්දන් දේදෙනාට තමන්ගේ සහලේ ක්‍රාති වරයෙක් වූ දේවතාවෙක් මෙසේ කිය. “පිංචතුති, බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයෙන් අහිසම්බෝධියට පත් අලුතම මේ අසල කිරිපලු රැක මුල වැඩ වසති. යන්න ඒ භාග්‍යවතුන් වහන්සේ වෙතට අත්සුණු සහ මිපිබුයෙන් පුදන්න. ඒ පිදීම ඔබලාට බොහෝ කාලයක් හිත සුව පිශිසම වන්නේය.” යනුවෙනි. අනතුරුව ඔවුනු

අත්සුණු හා මිපිඩු ද ගෙන භාග්‍යවතුන් වහන්සේ වෙතට ගියේය. එහි ගොස් වැදු එකත් පසෙක සිටියහ. එකත් පසෙක සිටි තපස්සු හා හල්ලික වෙළෙන්දේ දෙදෙන භාග්‍යවතුන් වහන්සේට මෙසේ කිහි. “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, අපට බොහෝ කාලයක් හිතසුව පිණිස මේ අත්සුණු හා මිපිඩු පිළිගන්නා සේක්වා”. එවිට බුදුරජාණන් වහන්සේට මෙසේ සිතුණි. “තථාගතයන් වහන්සේලා වැළදීම සඳහා අත්වලට ආහාර පිළි නොගනිති. මම වනාහි කුමකින් අත්සුණු හා මිපිඩු පිළිගන්නේ ද ?” එකල්හි සතර වරම දේවිවරු භාග්‍යවතුන් වහන්සේගේ මේ සිතුවිල්ල දැන බුදුරජාණන් වහන්සේට ගෙලමය වූ පාතු හතරක්ම රගෙන අවුත් පිළිගැන්වුහ. බුදුපියාණේ පාතුයට අත්සුණු හා මිපිඩු පිළිගෙන වැළදු බවත් තදනන්තරව ඒ වෙළදුන් දෙදෙනා භාග්‍යවතුන් වහන්සේ ද ධර්මරත්නය ද සරණ ගිය බවත් ඒ දෙදෙනා ලෝකයෙහි පළමු ද්වේචාචික උපාසකයෝ වූ බවත් (සංස රත්නය මේ වනවිට ලොව පහළව නොතිබුණ බැවිනි) විනය පිටකයේ මහාවග්ගයෙහි රාජායතන කථාවෙහි දැක්වේ.⁷

මෙසේ බුදුපියාණන් වහන්සේ දින හතක් මෙම රාජායතන මුලයෙහි වැඩ සිට නැවත අජපාල තුරගරුක වෙතට වැඩීම කළහ. සංස්ක්‍රීත තීකායේ ඉන්දිය සංස්ක්‍රීතයේ බුහුම සූත්‍රයට අනුව අඟේ බුද්‍යහාමුදුරුවේ මෙම අජපාල තුරගරුක් සෙවනෙහි පුදකලාව භාවනාවෙහි යෙදී සිටින විට මෙසේ අදහසක් පහළ විය. “පස්ව ඉන්දියයේ වැඩු කල්හි බහුල වශයෙන් වැඩු කල්හි අමෘතය නම් වූ නිවණට ඇතුළත් වුවාහු නිවණ පිහිට කොට ඇත්තාහු නිවණ කෙළවර කොට ඇත්තාහු

වෙති. කවර පක්ද්ව ඉනුදියයේදී? සඳ්ධිනුදිය, විරිසිනුදිය, සතිනුදිය, සමාධි ඉනුදිය, පක්දිනුදිය යන මෙවායි.” මේ අවස්ථාවේ සහම්පති නම් බ්‍රහ්මතොමේ හාගාචාවතුන් වහන්සේගේ මේ සිතුවිල්ල දැන හාගාචාවතුන් වහන්සේ වෙත පැමිණ වැද තමස්කාර කොට “එය එස්මයි ස්වාමීනි එය එස්මයි” යනුවෙන් උදන් අනා පෙර තමන් ද කස්සප බුදුන් ද්වීස මෙසේ මෙම පක්ද්වෙනුදියයන් වැඩු බවත් එයින් වූතව බ්‍රහ්මලෝකයෙහි උපන් බවත් ප්‍රකාශ කළේය.⁸

සංයුත්ත නිකායේම සතිපටධාන සංයුත්තයේ සඳහන් වෙන බ්‍රහ්ම සුතුය අනුව බුදුපියාණේ මෙම අජපාල නුගරුක් සෙවනෙහි පුදකළාව වැඩ සිරිදී, මෙසේ සිතුවිල්ලක් පහළ විය. “සත්වයන්ගේ පිරිසිදු විම පිණිස, සෝක හැඩම් වැළැම් නැති කිරීම පිණිස, දක් දෙම්නස් නැති කිරීම පිණිස, අරි අටගිමගට පිවිසීම පිණිස, නිර්වාණ ධර්මය අවබෝධකරගැනීම පිණිස මේ එකම මාරුගයි. එනම් සතර සතිපටධානයි. කවර සතරක් ද? කයෙහි කය අනුව බලමින් වාසය කිරීම, වින්දනයන් හි වින්දන අනුව බලමින් වාසය කිරීම, සිතෙහි සින් අනුව බලමින් වාසය කිරීම හා ධර්මයන්හි ධර්ම අනුව බලමින් වාසය කිරීමය . මෙහිදී ද සහම්පති බ්‍රහ්ම තෙමේ පැමිණ වැද තමස්කාර කොට උදන් අනා ඇති බව සඳහන් වේ.⁹

සංයුත්ත නිකායේ මාර සංයුත්තයේ තපොකම්ම සුතුය අනුව එදා බුදුපියාණේ මෙම අජපාල නුගරුක් සෙවනෙහි වැඩ සිරිදී, මෙසේ සිතක් ඇතිවිය. “මම ඒකාන්තයෙන්ම ඒ දුෂ්කර කායනීයෙන් මිදුණෙමි. ඒ අනර්ථ පිණිස පවතින දුෂ්කර කායනීයෙන් මැදීම

ඒකාන්තයෙන්ම ඉතාමත්ම හොඳයි. එළඹසිරි සිහියෙන් යුත්තව සිට මැනවින් බුද්ධත්වය අවබෝධ කළේමි. එය ඉතාමත් හොඳයි” යනුවෙනි. ඒ අවස්ථාවේ පවිච්ච මාර තෙමේ බුදුපියාණන් වහන්සේගේ මේ සිතුවිල්ල දැන භාගාවතුන් වහන්සේ වෙත එළඹුණේය. එළඹු භාගාවත් වූ අපගේ බුදුරජාණන් වහන්සේට ගාථාවකින් මෙසේ කිය.

“යම් තපසකින් මනුෂ්‍යයෝ පිරිසිදු වෙත්ද ඒ තපස් කරමයෙන් ඉවත්ව සිටින ඔබ ගුද්ධ වුයේ නොවේ. ගුද්ධමාරය වරදවාගෙන අගුද්ධ වුයේම ගුද්ධ යැයි හගියි.” යනුවෙනි.

(තපො කම්මා අපක්කම්ම යෙන සුර්කෘතින්ති මානවා අසුද්ධේ මක්කසි සුද්ධේයෝ සුද්ධීමගමපරද්ධේයෝති)

එවිට අපගේ තථාගත බුදුරජාණන් වහන්සේ ඒ පවිච්ච මාරයාම බව දැනගෙන මෙසේ වදාලුහ.

“යම්කිසි අමරණීය තත්ත්වයක් නම් වූ තපස් කරම වේද ඒ සියල්ල අනර්ථ සහිත බව දැන අත්හලේමි. නැවෙහි භබල හෝ සුක්කානම මරුකතරෙහි අර්ථ රහිත වන්නාක් මෙනි. නමුත් සිලය ද සමාධියද ප්‍රයාව ද මාරුගය ද වඩුමින් පරම විසුද්ධීයට, සම්බුද්ධත්වයට, පත්වුයෙමි. මාරය දැන් තොප මධ්‍යනලද්දේදේ වෙයි.” එවිට මාරය භාගාවතුන් වහන්සේ මා හඳුනා ගත්තේය. සුගතයන් වහන්සේ මා හඳුනාගත්තේ ය යැයි දුක්කට පත්ව දොම්නසට පත්ව එතැනින් අතුරුදහන් විය.¹¹

මෙසේ අපගේ තථාගත ලොවුතුරා සම්මා

සම්බුද්ධියාණන් වහන්සේ දුක යනු කුමක්ද, දුකට හේතුව කුමක්ද, දුක නැති කරන්නේ කෙසේද, ඒ සඳහා වූ මාරුගය කුමක්ද, යන මේ වතුරායී සත්‍යය ධර්මයන් ද ලොව සල නිසල සියල්ලෙහි ඇති හේතු එල සබඳතාවය මත ඇතිවෙන පැවැත්ම හා දුකෙහි ඇතිවීමත්, නැතිවීමත්, මැනවින් කියාදෙන පටිච්ච සමුජ්පාදය නම් වූ ගම්හිර ඇළානයන් සල නිසල සියල්ලටම සාධාරණ වූ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම, යන ත්‍රිලක්ෂණ සිද්ධාන්තයන් ප්‍රමුඛව සකල විධ ගොඩුමන්බලයම අතැශ්වලක් සේ ප්‍රත්‍යාස්‍ය කරගනිමත් අවබෝධ කරගත්හ. ඒ අනුව කිසිම කෙනෙකුගේ උපකාරයකින් තොරව සම්බුද්ධත්වය අවබෝධ කරගත් බැවැන්ම අපගේ ගාන්ති නායක බුද්ධියාණෝ සම්මා සම්බුද්ධ වන සේක.

3. අඡපල් රුක් සෙවනේ ගුරුවරයෙක් සෞයයි

සම්මා සම්බුද්ධත්වයට පත්වීමෙන් අනතුරුව මෙසේ මෙම අඡපාල තුළ රුක් සෙවනෙහි ම වැඩ සිටිදි අපගේ බුද්ධියාණන් උන්වහන්සේට “කිසියම් කෙනෙක් ගුරු තනතුරෙහි නොතබා, උතුම් තනතුරෙහි නොතබා, සිටීම දුකෙසේ විසිමකි. මම ගුරුවරයා වශයෙන් සලකන්නේ කාටද?” යනුවෙන් අදහසක් ඇතිව බව සංයුත්ත නිකායේ බැහැර සංයුත්තයේ දෙවනි ගාරව සුතුයෙහි සඳහන් වේ.

එහිදි සිලයෙන් ද සමාධියෙන් ද ප්‍රඟාවෙන් ද විමුක්තියෙන් ද විමුක්ති ස්ථාන දරුණනයෙන් ද තමාට වඩා උසස්ම තත්වයට පත් වෙනත් කෙනෙකු මේ දෙවියන් සහිත මරුන් සහිත බැහුන් සහිත ගුමණ බාහුමණයන් සහිත ප්‍රජාවෙහි දෙවිමිතිසුන් සහිත මූල

තුන් ලෝකයෙහිම දැක ගැනීමට හාගාවතුන් වහන්සේට නොහැකි විය. ඒ අනුව බුද්ධියාණන් වහන්සේ “යම් ධර්මයක් මා විසින් අවබෝධ කරගන්නා ලද ද ඒ ධර්මයටම මම සත්කාර කරමින් ගරු කරමින් ධර්මයම ඇසුරු කරමින් වාසය කරන්නෙම්” (යන්නු නාහං ය්වායං ධම්මෝර් මයා අනිසම්බුද්ධේය් තමෙව ධම්මං සක්කත්වා ගරු කත්වා උපනිස්සාය විහරෝයාන්ති.)¹¹ යැයි සිතුහ. මෙසේ තමන් වහන්සේ විසින් අවබෝධ කරගත් ධර්මයම තමන්ගේ ගුරුවරයා වශයෙන් සැලකීම පෙර බුද්ධවරුන්ගේ ද සිරිත විය. ඒ බව අංගුත්තර නිකායේ වතුක්ක නිපාතයේ උරුවේල වශයෙන් ප්‍රමා උරුවේල සුතුයේ ද සඳහන් වේ.¹²

4. සෞයා ගත් ධර්මයේ ගැඹුර දැක

විනය පිටකයේ මහාවග්ගයේ බුහ්මායාවන කථාවෙහි ද මත්ස්කීම නිකායේ අරිය පරියේසන සුතුයෙහි ද සංයුත්ත නිකායේ බ්ලේම සංයුත්තයේ පළවෙනි බුහ්මායාවන සුතුයෙහි ද සඳහන් වෙන පරිදි මෙම අජපාල නුගරුක මුලදීම බුද්ධියාණන් වහන්සේට තමන් වහන්සේ විසින් අවබෝධ කරගත් ඒ ධර්මය ලොවට හෙළි කිරීමට කිසියම මන්දේශ්සාහි බවක් ඇති වූ බව සඳහන් වේ. උන්වහන්සේට එහිදී මෙබදු සිතුවිල්ලක් ඇතිවූ බව කියති. “ මා විසින් මේ අවබෝධ කරගත්තේ ගාමිහිර වූ දැකිමට අපහසුවූ, අවබෝධ කිරීමට අපහසු වූ, ගාන්ත වූ, ප්‍රණීත වූ, තරකයට ගොවර නොවන්නාවූ, පණ්ඩිතයන් විසින් අවබෝධ කළ යුතු වූ, ධර්මයක්. මේ සමස්ත ප්‍රජාව කාමයෙහි ඇශ්‍රෙණෝ වෙති. කාමයෙහි බැසගත්තේ වෙති. කාමයෙහි ඇශ්‍රෙණු,

කාමයෙහිම බැසගත් ඔවුන්ට මේ ඉදෑප්පවිවයතාට නම් වූ පරිවච්චමුජ්ඡාදය දැකීම අපහසුය. එසේම සියලු සංඛාරයන්ගේ සමථය වන, සියලු උපදින්ගේ සම්පූර්ණයෙන්ම නැතිවිම වන, තණ්හක්ඩය නම් වූ විරාගය නම් වූ නිරෝධය නම් වූ නිවණ නම් වූ මෙයද දැකීම ඉතාමත්ම අපහසුය. ඉදින් මම ධර්ම දේශනා කරන්නේ නම් එය මට ද වෙහෙසකි. අන් අයට ද නො වැටහෙන්නකි. එය මට ක්ලාන්ත වීමකි, වෙහෙස ගෙන දෙන්නකි.” යනුවෙනි.

එ අවස්ථාවේ දී භාග්‍යවතුන් වහන්සේට පෙර නොඇසු විරු වූ නැවත නැවතත් විශේෂය පළකරන්නාවූ මේ ගායාවෝ වැටහුණහ.

“ඉතාමත් මහන්සියෙන් මා මේ ධර්මය අවබෝධ කළේ. මේ ධර්මය අන් අයට කිමෙන් එලක් නැහැ. රාග ද්වේශ වලින් පෙළෙන මේ ජනතාවට මේ ධර්මය අවබෝධ කරනවා කියන එක ලේසි දෙයක් නොවෙයි. මේ ධර්මය උඩුගම් බලා යන එකක්. ඉතාමත්ම සියුම් වූ මෙන්ම ගැඹුරු වුත් කිමට දුෂ්කර වුත් එකකි. අවිද්‍යා අන්ධකාරයෙන් වැශ්‍යතා රාගයෙන් ඇශ්‍යතා මේ සත්වයේ මේ ධර්මය අවබෝධ කරන්නේ නැ.” යනුවෙනි.

(කිවිජේන මේ අධිගතං හලන්දානි පකාසිතුං රාගදේශපරෙතෙහි නායෝ දම්මෝ සුසම්බුද්‍යා.
පරිසොතගාමීං නිපුණු ගම්හීරං දුද්දසං අණුං
රාගරත්තා න දක්ඩීන්ති තමොක්බන්ධෙන ආවටා)

මේ අවස්ථාවේ දී සහම්පතී බ්‍රහ්ම තෙමේ මෙය දැක බ්‍රහ්ම ලෝකයෙන් නික්ම බුදුරජාණන් වහන්සේ

වෙත පැමිණ සිය උත්තරාසංඛය හෙවත් උතුරු සංචාර එකාංස කරගෙන මහත් ගෞරවයෙන් දකුණු දණ මධ්‍යල පොලොවට තබා ඇදිලි බැඳුගෙන “පින්වත් හාගාවතුන් වහන්ස අද්ජප වූ රජස් හෙවත් කෙලෙස් ඇති සත්වයෝ ලොව සිටින බැවින් ඒ අයට දහම් දෙසන සේක්වා ඔවුහු දහම් නො ඇසීමෙන් පිරිහෙති.” යැයි කියා දහම් දෙසන ලෙස ආරාධනා කළ බවත් ඒ අනුව බුදුපියාණෝ සත්වයන් කෙරෙහි කරුණාවෙන් ලොව දෙස බැඳු බවත් එහිදී උත්තරහන්සේට මේ ලෝකය මහනෙල් නෙඟම් හෝ සුදු නෙඟම් විලක් මෙන් පෙනුන බවත් සඳහන් වේ. එම නෙඟම් විලෙහි සමහර නෙඟම් දිය මතු පිටට පැමිණ නැත. ඇතැම් නෙඟම් දිය හා සමව සිටිත්, ඇතැම් නෙඟම් දියෙන් මතු පිටට පැමිණ දියහි නොතැවරී සිටිත්. ඒ ආකාරයෙන්ම සත්වයන්ගේ ග්‍රද්ධාදී තෙනුයයන්ගේ වැඩිමේ අඩු වැඩි කම් ද දුටුසේක. ඒ අනුව දහම් දෙසීමට තීරණය කළ බව විනය මහාවග්ගයේ බුහ්මායාවන කථාවේ සහ මැක්කිම නිකායේ අරිය පරියේසන සුතුයේ ද සඳහන් වේ.

විනය පිටකයේ මහාවග්ගයට අනුව අපගේ තථාගත බුදුපියාණන් වහන්සේ අනතුරුව ප්‍රථමයෙන්ම ධර්මය දේශනා කරන්නේ කවරෙකුට දැයි සිතා ඉතාමත්ම ඉක්මණීන් මේ ධර්මය තේරුම් ගැනීමේ හැකියාව ආලාර කාලාමයන්ට ඇතැයි සිතා ඔහුට ධර්ම දේශනා කළ යුතුයයි කළේපනා කොට ඔහු ගැන සොයා බැඳුහ. හෙතෙම එයට දින හතකට පෙර කළරිය කොට තිබුණි. අනතුරුව එස්නම් උද්දක රාමපුද්‍රයන් මේ ධර්මය ඉතා ඉක්මණීන් වහා ගනිය යැයි සිතා උද්දක රාම ප්‍රතුහට ප්‍රථමයෙන්ම ධර්ම දේශනා කළ යුතු යැයි සිතුහ. හෙතෙම ගැන සොයා බැලීමේද එක්තරා

දේශ්‍රතාවෙක් 'ස්වාමීනි උද්දක රාම පුත් තෙමේ රු මැදියම කඩිරිය කලේය' යැයි කිවේය. අනතුරුව පස්වග තවුෂන්ට දහම් දෙසීමට අදහස් කොට බුදුරජාණන් වහන්සේ මුවහු දැන් වාසය කරන්නේ මොන ස්ථානයේ දැයි සෞය බලා බරණැස මිගදාය නම් වූ ඉසිපතනයේ බව දැනගෙන උරුවෙල් දනවිවෙන් පිටත්ව බරණැස ඉසිපතනයේ මිගදාය නම් වූ ස්ථානයට වැඩම කළ සේක.

5. උපක ආශ්‍රිතකගේ හමුවීම

අපගේ තථාගත සම්මා සම්බුද්ධියාණන් වහන්සේට මේ බරණැස ඉසිපතනය කරා වචින ගමනේ දී ගෝවටත් බෝධියටත් අතර දී උපක නම් ආශ්‍රිතකයෙක් හමුවූ බව ද හෙතෙම බුද්ධියාණන්ගේ ඉන්දියයන්ගේ මතා ප්‍රසන්න බව හා පවිත්‍ර වූ පිරිසිදු වූ ජව්වර්ණය ද දැක "අැවැත්ති, ඔබ කවුරුන් උදෙසා පැවිදි වූ කෙනෙක් ද ඔබේ ගුරුවරයා කවරෙක් ද ඔබ කැමත්ත දක්වන්නේ කවුරුන්ගේ ධර්මයට ද" යැයි විමසුවේය. එවිට බුදුහු මෙසේ දේශනා කළහ.

1. "මම සියලු අකුසල් මැඩලු කෙනෙක්මී. සියල්ල අවබෝධ කළ කෙනෙක්මී. කිසිම දෙයකට නොඇලුණ කෙනෙක්මී. සියල්ල අත්හළ කෙනෙක්මී. තණ්හාව ක්ෂය කොට විමුක්තියට පත් වූ කෙනෙක්මී. මා තුළ ඇති වූ අවබෝධක්ෂණයෙන් සියල්ල දැනගත් මම කවර ගුරුවරයෙක් නම් සෞයන්නද?

2. "මට ගුරුවරයෙක් නැත. මා හා සමාන කෙනෙකුත් නැත. දෙවියන් සහිත වූ මේ ලෝකයේ මට සමාන

කෙනෙක් සොයාගන්නත් තොහැක.

3. “මම ලෝකයේ අරහත්හාවයට පත් කෙනා වෙමි. මම අනුත්තර වූ ගාස්තංහ් වහන්සේ වෙමි. ලෝකයේ එකම සමඟ සම්බුද්ධරයාණ් මමය. මම සිසිල් හාවයට පත්වුයෙමි. නිවුණෙමි.

4. “ධම්මවක්කය පැවැත්වීම සඳහා කසීපුරයට යමි. අවිද්‍යාවෙන් අන්ධ වූ ලෝකය තුළ අමා බෙරය වයන්නට යන්නෙමි.”

මෙසේ වදාල කළ උපක ආර්ථක තෙමේ “ආයුෂ්මත්තනි, ඔබ ඔය කියන්නේ අනන්ත ජීන කෙනෙක් ගැනදී?” යැයි ඇයුවේය. එවිට බුදුහු

5. “මච යම කෙනෙක් සියලු ආගුවයන් ක්ෂය කරලා උතුම් නිවණට පත්වුයේ ද එවැනි මා වැනි කෙනෙකුට තමයි ජීන කියලා කියන්නේ. මං සියලු පාපයන් ජ්‍යගත්තා. ඒ නිසා උපක මම තමයි ජීන කියන්නේ.” යැයි දේශනා කළහ.

අපේ බුද්‍යහාමුදුරුවෝ මේ ආකාරයෙන් උපකට පැවසු කළේහි උපක තෙමේ “ඇ එහෙම වෙන්නත් පුලුවනි” කියා ඔවුන් සොලවමින් වෙනත් මගකින් යන්නට ගියේය.(සසරේ හායානක බව. බුදුකෙනෙක් භමුවුවත් ධර්මයෙන් සැනසෙන්න, නිවණ සාක්ෂාත් කරන්න අවස්ථාව තොලුවුණ හැවි).

ම්‍යෙකුම නිකායේ අරිය පරියේසන සුත්‍යට අනුවත් විනය පිටකයේ මහා වශ්‍යයට අනුවත් අපේ

බුදුභාමූදුරුවේ ඉන් අනතුරුව පිළිවෙළින් බරණැස ඉසිපතනයේ මිගදායට වැඩිම කොට තමන් වහන්සේගේ සම්මා සම්බුද්ධත්වයෙන් දේමසක් ගත වෙදි ඇසළ පුන් පොහෝ දා බරණැස ඉසිපතනයේ මිගදායේදී කොණේචුක්ද, වප්ප, හඳුදිය, මහානාම සහ අස්සපිළි යන පස්වග තවුසන්ට ප්‍රථම ධර්ම දේශනාය වූ ධම්ම වක්ක පවත්තන සුතුය දේශනා කොට තමන් වහන්සේ විසින් අවබෝධ කළ ඒ ශ්‍රී සද්ධරමය ප්‍රථමයෙන්ම ලොවට හෙළි කොට වදාලන.

6. ප්‍රථම ධර්ම දේශනාය

අපේ බුදුභාමූදුරුවේ එදා ඇසළ පුන් පොහෝදා බරණැස ඉසිපතනයේ මිගදායේදී පස්වග මහණුන් වහන්සේලාට ප්‍රථමයෙන්ම ධර්මදේශනා කරමින් මේ ලෝකේ අන්ත දෙකක් ඇති බවත් ඒ අන්ත දෙකම ඉවත් කළ යුතු බවත් ඒ දෙක ඉවත් කොට මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කළ යුතු බවත් දේශනා කළේ “ද්‍රේවී මේ හිකුවේ අන්තා පබ්බපිතෙන න සේවිතබා” යනාදි වශයෙන් දේශනා කරමිනි. මේ බුහුමස්වරය මිහි තලය පමණක් තොට දස දහසක් සක්වල ප්‍රකම්පිත කරන්නක් වූ බවත්, ලොවෙහි අප්‍රමාණ වූ උදාර වූ උලාර වූ ආලෝකයක් පහළ වූ බවත්, මෙම සුතුදේශනයේම අවසානයට සඳහන් වෙයි.

සම්මා සම්බුද්ධත්වයට පත්වීමත් සමගම අපගේ සම්බුදුපියාණන් වහන්සේට දස බල කුදාණ පහළ විය. ඒ දස බල යනු මොනවාදැයි දැනගැනීම ද අත්‍යවශ්‍යයි. බුදුපියාණෝ මත්ක්මිල නිකායේ මහා සීහනාද සුතුයේ¹³ සැරියුත් මහ රහතන් වහන්සේ අමතා එම දස බල

මෙනවාදැයි දේශනා කොට වදාලහ. දස බලධාරී බුදු කෙනෙක් ලොට පහළ වන්නේ ඉතාමත්ම කළාතුරකිනි.

7. අපේ බුදුභාමුදුරුවෝ දසබල ධාරී වන සේක

දසබල

1. බුදුපියාණෝ සිදුවිය හැකි දේ සිදුවිය හැකි දේ හැටියටත් සිදු නොවිය හැකි දේ සිදුනොවිය හැකි දේ හැටියටත් ඒ ආකාරයෙන්ම දන්නා සේක. එය තථාගත බලයකි. මේ සිදුවිය හැකි දේ භා සිදුනොවිය හැකි දේ යනු කුමක්ද යන්න ද බුදුපියාණන් වහන්සේ විසින්ම මැණිකිම නිකායේ බහුධාතුක සූත්‍රයෙහි ආනන්ද හිමියන්හට මෙසේ දක්වා වදාලහ.¹⁴

“ආනන්ද දිටයීසම්පන්න පුද්ගලයා හෙවත් සේවාන් තත්වයට පත්වූ පුද්ගලයා කිසියම් සංස්කාරයක් හෙවත් ඇතිවෙන නැතිවෙන දෙයක්, තවත් දෙයක් නිසා පවතින දෙයක්, නිත්‍ය වශයෙන් සඳාකාලික වශයෙන් ගන්නේ යැයි කියයි ද එය සිදුවිය නොහැකි දෙයකි. එහෙත් පෘත්‍රන පුද්ගලයා සංස්කාර නිත්‍ය වශයෙන් ගන්නේ යැයි කියයි ද එය සිදුවිය හැකි දෙයකි.

“යම සේතාපන්න පුද්ගලයෙක් සංස්කාර සැප ලෙස සලකන්නේ යැයි කියයි ද එය සිදුවිය නොහැකි දෙයකි. එහෙත් පෘත්‍රන පුද්ගලයා සංස්කාර සැපලෙසි සලකන්නේ යැයි කියයි ද එය සිදුවිය හැකි දෙයකි.

“සෙය්තාපන්න පුද්ගලයා කිසියම් දෙයක් ආත්ම වශයෙන් ගන්නේ යැයි කියයි ද එය සිදුවිය නොහැකි දෙයකි. එහෙත් පෘත්‍රන පුද්ගලයා යම් දෙයක් ආත්ම වශයෙන් ගනියි යැයි කියයි ද එය සිදුවිය හැකි දෙයකි.

“සෙය්තාපන්න පුද්ගලයෙක් මවගේ ජීවිතය නැති කරන්නේ යැයි කියන්නේ නම් එය සිදුවිය නොහැකි. එහෙත් පෘත්‍රන පුද්ගලයා මවගේ ජීවිතය නැති කරන්නේ යැයි කියන්නේ නම් එය සිදුවිය හැකි දෙයකි.

“සෙය්තාපන්න පුද්ගලයෙක් පියාගේ ජීවිතය නැති කරන්නේ යැයි කියන්නේ නම් එය සිදුවිය නොහැකි දෙයකි. එහෙත් පෘත්‍රන පුද්ගලයෙක් පියාගේ ජීවිතය නැති කරන්නේ යැයි කියන්නේ නම් එය සිදුවිය හැකි දෙයකි.

“සෙය්තාපන්න පුද්ගලයෙක් රහතන් වහන්සේ කෙනෙකුගේ ජීවිතය නැති කරන්නේ යැයි කියන්නේ නම් එය සිදුවිය නොහැකි දෙයකි. එහෙත් පෘත්‍රන පුද්ගලයෙක් රහතන් වහන්සේ කෙනෙකුගේ ජීවිතය නැති කරන්නේ යැයි කියන්නේ නම් එය සිදුවිය හැකි දෙයකි.

“සෙය්තාපන්න පුද්ගලයෙක් බුදු කෙනෙකුගේ ලේ සොලවන්නේ යැයි කියන්නේ නම් එය සිදුවිය නොහැකි දෙයකි. එහෙත් පෘත්‍රන පුද්ගලයෙක් බුදුකෙනෙකුගේ ලේ සොලවන්නේ යැයි කියන්නේ නම් එය සිදුවිය හැකි දෙයකි.

“සෙය්තාපන්න පුද්ගලයෙක් සංසයා ඩේදි

කරන්නේ යැයි කියන්නේ නම් එය සිදුවිය තොහැකි දෙයකි. එහෙත් පෘතග්ර්‍න පුද්ගලයෙක් සංස්‍යා හේද කරන්නේ යැයි කියන්නේ නම් එය සිදුවිය හැකි දෙයකි.

“සෝතාපන්න පුද්ගලයෙක් වෙනත් ගාස්ත්‍සංන් වහන්සේ කෙනෙක් තම ගාස්ත්‍සංවරයා ලෙස සලකන්නේ යැයි කියන්නේ නම් එය සිදුවිය තොහැකි දෙයකි. එහෙත් පෘතග්ර්‍න පුද්ගලයෙක් වෙනත් ගාස්ත්‍සංන් වහන්සේ කෙනෙක් තම ගාස්ත්‍සංන් වහන්සේ ලෙස සලකන්නේ යැයි කියන්නේ නම් එය සිදුවිය හැකි දෙයකි.

“එකම ලෝක බාතුවක එකම කාලයක සම්මා සම්බුද්ධරජාණන් වහන්සේලා දෙනමක් උපත ලබති යැයි කියන්නේ නම් එය සිදුවිය තොහැකි දෙයකි. එහෙත් එක් ලෝක බාතුවක එක් කාලයක එක් සම්මා සම්බුද්ධ රජාණන් වහන්සේ කෙනෙක් පමණක් උපත ලබති යැයි කියන්නේ නම් එය සිදුවිය හැකි දෙයකි.

“එකම ලෝක බාතුවක එකම කාලයක සක්විති රජවරු දෙදෙනෙක් උපත ලබති යැයි කියන්නේ නම් එය සිදුවිය තොහැකි. එහෙත් එක් ලෝක බාතුවක එක් කාලයක එක් සක්විති රජකෙනෙක් පමණක් උපත ලබති යැයි කියන්නේ නම් එය සිදුවිය හැකි දෙයකි.

“යම් හෙයකින් ස්ථිරයක් අරහත් සම්මා සම්බුද්ධ වන්නේ යැයි කියන්නේ නම් එය සිදුවිය තොහැකි දෙයකි. එහෙත් යම් පුරුෂයෙක් අරහත් සම්මා සම්බුද්ධ වන්නේ යැයි කියන්නේ නම් එය සිදුවිය හැකි දෙයකි.

“යම් හෙයකින් ස්ත්‍රීයක් සක්විති රජ වන්නේ යැයි කියන්නේ නම් එය සිදුවිය තොහැකි දෙයකි. එහෙත් යම් පුරුෂයෙක් සක්විති රජ වන්නේ යැයි කියන්නේ නම් එය සිදුවිය හැකි දෙයකි.

“යම් හෙයකින් ස්ත්‍රීයක් සක්වාය (දෙවියන්ගේ ප්‍රධානියා) වන්නේ යැයි කියන්නේ නම් එය සිදුවිය තොහැකි දෙයකි. එහෙත් යම් පුරුෂයෙක් සක්වාය වන්නේ යැයි කියන්නේ නම් එය සිදුවිය හැකි දෙයකි.

“යම් හෙයකින් ස්ත්‍රීයක් මාරයා බවට පත් වන්නේ යැයි කියන්නේ නම් එය සිදුවිය තොහැකි දෙයකි. එහෙත් යම් පුරුෂයෙක් මාරයා බවට වන්නේ යැයි කියන්නේ නම් එය සිදුවිය හැකි දෙයකි.

“යම් හෙයකින් ස්ත්‍රීයක් බුහ්මයා බවට පත් වන්නේ යැයි කියන්නේ නම් එය සිදුවිය තොහැකි දෙයකි. එහෙත් යම් පුරුෂයෙක් බුහ්මයා බවට පත් වන්නේ යැයි කියන්නේ නම් එය සිදුවිය හැකි දෙයකි.

“යම් හෙයකින් කාය දුෂ්චරිතයාට සැප විපාක ලැබෙන්නේ යැයි කියන්නේ නම් එය සිදුවිය තොහැකි දෙයකි. එහෙත් කාය දුෂ්චරිතයාට දුක් සහිත විපාක ලැබෙන්නේ යැයි කියන්නේ නම් එය සිදුවිය හැකි දෙයකි.

“යම් හෙයකින් වවී දුෂ්චරිතයාට සැප විපාක ලැබෙන්නේ යැයි කියන්නේ නම් එය සිදුවිය තොහැකි දෙයකි. එහෙත් වවී දුෂ්චරිතයාට දුක් සහිත විපාක ලැබෙන්නේ යැයි කියන්නේ නම් එය සිදුවිය හැකි

දෙයකි.

“යම් හෙයකින් මතෙක් දුෂ්චරිතයාට සැප විපාක ලැබෙන්නේ යැයි කියන්නේ නම් එය සිදුවිය නොහැකි දෙයකි. එහෙත් මතෙක් දුෂ්චරිතයාට දුක් සහිත විපාක ලැබෙන්නේ යැයි කියන්නේ නම් එය සිදුවිය හැකි දෙයකි.

“යම් හෙයකින් කාය සුචරිතයාට දුක් විපාක ලැබෙන්නේ යැයි කියන්නේ නම් එය සිදුවිය නොහැකි දෙයකි. එහෙත් කාය සුචරිතයාට සැප විපාක ලැබෙන්නේ යැයි කියන්නේ නම් එය සිදුවිය හැකි දෙයකි.

“යම් හෙයකින් ව්‍යෝ සුචරිතයාට දුක් විපාක ලැබෙන්නේ යැයි කියන්නේ නම් එය සිදුවිය නොහැකි දෙයකි. එහෙත් ව්‍යෝ සුචරිතයාට සැප විපාක ලැබෙන්නේ යැයි කියන්නේ නම් එය සිදුවිය හැකි දෙයකි.

“යම් හෙයකින් මතෙක් සුචරිතයාට දුක් සහිත විපාක ලැබෙන්නේ යැයි කියන්නේ නම් එය සිදුවිය නොහැකි දෙයකි. එහෙත් මතෙක් සුචරිතයාට සැප සහිත විපාක ලැබෙන්නේ යැයි කියන්නේ නම් එය සිදුවිය හැකි දෙයකි.

“යම් හෙයකින් කාය දුෂ්චරිත ප්‍රද්‍රේගලයා ඒ හේතුවෙන් සුගති ගාමී වේ යැයි කියන්නේ නම් එය සිදුවිය නොහැකි දෙයකි. එහෙත් කාය දුෂ්චරිතයා ඒ හේතුවෙන් අපායගාමී වේ යැයි කියන්නේ නම් එය සිදුවිය හැකි දෙයකි.

“යම් හෙයකින් ව්‍ය දුෂ්චරිත පුද්ගලයා ඒ හේතුවෙන් සූගති ගාමී වේ යැයි කියන්නේ නම් එය සිදුවිය නොහැකි දෙයකි. එහෙත් ව්‍ය දුෂ්චරිතයා ඒ හේතුවෙන් අපායගාමී වේ යැයි කියන්නේ නම් එය සිදුවිය හැකි දෙයකි.

“යම් හෙයකින් මනෝ දුෂ්චරිත පුද්ගලයා ඒ හේතුවෙන් සූගති ගාමී වේ යැයි කියන්නේ නම් එය සිදුවිය නොහැකි දෙයකි. එහෙත් මනෝ දුෂ්චරිතයා ඒ හේතුවෙන් අපායගාමී වේ යැයි කියන්නේ නම් එය සිදුවිය හැකි දෙයකි.

“යම් හෙයකින් කාය සුවරිත පුද්ගලයා ඒ හේතුවෙන් අපායගාමී වේ යැයි කියන්නේ නම් එය සිදුවිය නොහැකි දෙයකි. එහෙත් කාය සුවරිතයා ඒ හේතුවෙන් සූගතිගාමී වේ යැයි කියන්නේ නම් එය සිදුවිය හැකි දෙයකි.

“යම් හෙයකින් ව්‍ය සුවරිත පුද්ගලයා ඒ හේතුවෙන් අපායගාමී වේ යැයි කියන්නේ නම් එය සිදුවිය නොහැකි දෙයකි. එහෙත් ව්‍ය සුවරිතයා ඒ හේතුවෙන් සූගතිගාමී වේ යැයි කියන්නේ නම් එය සිදුවිය හැකි දෙයකි.

“යම් හෙයකින් මනෝ සුවරිත පුද්ගලයා ඒ හේතුවෙන් අපායගාමී වේ යැයි කියන්නේ නම් එය සිදුවිය නොහැකි දෙයකි. එහෙත් මනෝ සුවරිතයා ඒ හේතුවෙන් සූගතිගාමී වේ යැයි කියන්නේ නම් එය සිදුවිය හැකි දෙයකි” යනුවෙති. (මෙම කරුණු

අංගුත්තර නිකායේ ඒකක නිපාතයේ අවධාන පාලියේ පිළිවෙළින් සූත්‍ර දේශනා විසි අටක සඳහන් වේ).

2. අතීත අනාගත වර්තමාන කාලයන්ට අයත්ව කරන ඒ ඒ කරුමයන්ට ලැබෙන විපාක, හේතු වශයෙන් ද ස්ථාන වශයෙන් ද ඒ ඒ ආකාරයෙන්ම යථාර්ථ වශයෙන්ම අවබෝධයක් තථාගතයන් වහන්සේට ඇති සේක. එය තථාගත බලයකි.

3. ඔහුම ආකාරයේ උපතක් කරා යැමට හේතුවෙන සැම වැඩ පිළිවෙළක් ගැනම තථාගතයන් වහන්සේට පරිපුරණ අවබෝධයක් ඇති සේක. එය තථාගත බලයකි.

4. නා නා ආකාරයෙන් නානා ස්වභාවයෙන් යුත් මේ ලෝකය ගැන තථාගතයන් වහන්සේට පරිපුරණ වු අවබෝධයක් ඇති සේක. එය තථාගත බලයකි. (අමේ බුදුහාමුදුරුවේ ලෝක විදු හෙවත් ලෝකය ගැන පරිපුරණ වශයෙන්ම දැනගෙන මේ තුන් ලෝකයෙන්ම මිදුන උතුමාණන් වහන්සේය. බුදුරජාණන් වහන්සේ තුන් ලෝචටම ගුරුවරයාය, “තිලෝගුරු”. තිලොච යනු කාම ලෝක, රුප ලෝක සහ අරුප ලෝක යන ලෝක තුනයි. උන්වහන්සේ කථා කලේ දහස් ගණන් වකුවාට ගැනය. අංගුත්තර නිකායේ ආනන්ද වර්ගයේ සඳහන් පරිදි සහස්සී ලෝක ධාතු, ද්වීසහස්සී ලෝක ධාතු නා තිසහස්සී ලෝක ධාතු ගැන උන්වහන්සේ කළ විවරණය ලොව වෙනත් කිසිම කෙනෙකුට මේ තාක් සිතා ගන්නටවත් බැරී වූ දෙයකි).

5. විවිධ වූ පිවිතවල මේ සත්වයන් විවිධාකාරයෙන් සකස් වෙවි යන ආකාරය ගැන තථාගතයන්

වහන්සේට පරිපුරණ වූ අවබෝධයක් ඇති සේක. එය තථාගත බලයකි.

6. මිනැම සත්වයෙකුගේ මිනැම පුද්ගලයෙකුගේ පිවිතයෙහි අභ්‍යන්තරයේ සැශැවී ඇති හැඳු හැකියාවන් දියුණු වෙන හැටි සහ පිරිහෙන හැටි පිළිබඳව හෙවත් ඒ ඒ පුද්ගලයන්ගේ ඒ ඒ ඉන්දියයන් වැඩි ඇති ආකාරය හෝ තොටුවැඩි ඇති ආකාරය ඒ අයුරින්ම පරිපුරණ වශයෙන්ම දැකීමේ හැකියාව තථාගතයන් වහන්සේට ඇති සේක. එය තථාගත බලයකි.

7. ධ්‍යාන ගැන, නිත කෙලෙස්වලින් නිදහස් කරගන්න කුම ගැන, සමාධි ගැන, සමාපත්ති ගැන, ඒවායේ ඇති විවිධතාවයන් ගැන ඒවායින් පිරිහෙන හැටි ගැන, ඒවා පිරිසිදු කරගන්නේ කෙසේ ද යන්න ගැන, ඒ ඒ සමාපත්ති වලින් නැගී සිටීම ගැන ද තථාගතයන් වහන්සේට පරිපුරණ වූ අවබෝධයක් ඇති සේක. එය තථාගත බලයකි.

8. තමන් වහන්සේ කළින් ගතකළ අනේක වූ පිවිත සිය ගණන් දහස් ගණන්, ලක්ෂ ගණන්, කොට් ගණන් හෝ කළුප ගණන්, වුවද තමන් වහන්සේට කැමති තාක් ප්‍රමාණයක් සිහි කිරීමට තථාගතයන් වහන්සේට හැකියාව ඇති සේක. එය තථාගත බලයකි.

9. මෙලොව ජීවත් වෙන විවිධ සත්වයන් මියගොස් තවත් ලෝකයක ඉපදෙන ආකාරය ද වෙනත් ලෝක වලින් සත්වයන් මිය ගොස් මෙලොවට පැමිණෙන ආකාරය ද දැකීමේ හැකියාව වූ සාමාන්‍ය මිනිස් හැකියාවන් ඉක්මවා ගිය ඉතාම පිරිසිදු වූ දිවා නොතු

කුඩාණයක් තරාගතයන් වහන්සේට ඇති සේක. එය තරාගත බලයකි.

10. සියලුම ආගුව ධර්මයන් නැති කරමින් ආගුව රහිතව මේ පිවිතයේ දීම ඒ විත්ත විමුක්තියන් ප්‍රයාචිමුක්තියන් තමන්ගේම ඉතා බලවත් ව දියුණු කළ යුණයෙන් අවබෝධ කරගෙන එය සාත් ස්ථාත් කරගෙන සිටින බැවින්ම එය ද තරාගතයන් වහන්සේගේ බලයකි.

මේ අපේ බුදුහාමුදුරුවන් වහන්සේගේ දසඛලයන්ය.

8 අපේ බුදුහාමුදුරුවේ විසාරද කුඩාණ හතරකින් යුක්ත වන සේක

අපේ බුදුහාමුදුරුවේ වෙනත් කිසිම කෙනෙකුට නැති මහා විශාරද කුඩාණ හතරකින් ද යුක්ත වනසේක. මෙම විසාරද කුඩාණ හතරකින් සමන්විත වන නිසාම උන්වහන්සේ ඕනෑම තැනකට අහිතව වැඩිම කොට ලෝකයේ ඕනෑම පිරිසකට නිර්හිතව, නොපැකිලව, කතා කිරීමට මහා පුදුම වූ නොසැලෙන ආත්මගක්තියකින් යුක්තව වැඩ සිටිසේක. මැත්කිම නිකායේ මහා සිහනාද සූත්‍රයෙහිම සඳහන් වන ආකාරයට ඒ විසාරද කුඩාණ හතර මෙසේය.

1. අපි බුදුපියාණන් වහන්සේගේ මුවින්ම අසමු. "සාරිපුත්ත යම් කෙනෙක් කියනවා නම් 'මබ වහන්සේ මේ... සම්මා සම්බුද්ධයි කියලා කියනවා, නමුත් ඔබවහන්සේ මේ මේ ආගුවයන් තාම ප්‍රහාණය කරලා නැහැ නේද?' කියලා. මේ ලෝක් කිසිම ඉමණයෙකුට

හෝ බ්‍රාහ්මණයෙකුට හෝ දේවියෙකුට හෝ මාරයෙකුට හෝ බ්‍රහ්මයෙකුට හෝ කිසිම කෙනෙකුට සම්මා සම්බුද්ධත්වය උදෙසා ධර්මානුකූලව කරුණු සහිතව එවැනි කිසිම අහියෝගයක් කරන්න බැහැ. එසේ වෝදනාවක් කිරීමට තරම් අල්ප මාත්‍ර වූ නිමිත්තක් වත් මම දැකින්නේ නැහැ. මේ නිසාම සාරිපුත්ත මම නිදහස් සිතින් යුක්තව, කිසිම බියකින් තොරව විශාරදත්වයට පත්ව වාසය කරමි.” ඒ පළමුවෙනි විශාරද භාවයයි, විශාරද ඇඟාණයයි.

2. “යම කෙනෙක් කියනවා නම්, ‘මබ වහන්සේ ක්ෂේණාගුවයන් වහන්සේ කෙනෙක් හෙවත් සියලු ආගුවයන් නැති කළ රහතන් වහන්සේ කෙනෙක් කියලා කියනවා, ඒත් මබ වහන්සේ තුළ මේ මේ ආගුවයන් තාමත් ප්‍රහාණය වෙලා තැනේ’ කියලා. මේ ලෝකේ කිසිම ගුමණයෙකුට හෝ බ්‍රාහ්මණයෙකුට හෝ දේවියෙකුට හෝ මාරයෙකුට හෝ බ්‍රහ්මයෙකුට හෝ කිසිම කෙනෙකුට අරහත්වය උදෙසා ධර්මානුකූලව කරුණු සහිතව එවැනි කිසිම අහියෝගයක් කරන්න බැහැ. එසේ වෝදනාවක් කිරීමට තරම් අල්ප මාත්‍ර වූ නිමිත්තක් වත් මම දැකින්නේ නැහැ. මේ නිසාම සාරිපුත්ත මම නිදහස් සිතින් යුක්තව, කිසිම බියකින් තොරව විශාරදත්වයට පත්ව වාසය කරමි.” ඒ දෙවෙනි විශාරද භාවයයි, විශාරද ඇඟාණයයි.

3. “යම කෙනෙක් කියනවා නම් ‘මබවහන්සේ ප්‍රකාශ කරනවා ධර්මාවබෝධය කරන කෙනෙකුට මේ මේ දේවල් අනතුරුදායකය කියල. ඒත් ඒ දේවල් කළාට කිසිම අනතුරුදායක බවක් නැහැ නේ’ කියලා. මේ ලෝකේ කිසිම ගුමණයෙකුට හෝ බ්‍රාහ්මණයෙකුට හෝ

දෙවියෙකුට හෝ මාරයෙකුට හෝ බ්‍රහ්මයෙකුට හෝ කිසිම කෙනෙකුට ධර්මානුකළව කරුණු සහිතව එවැනි කිසිම අහියෝගයක් කරන්න බැහැ. එසේ වේදනාවක් කිරීමට තරම් අල්ප මාත්‍ර වූ නිමිත්තක් වත් මම දැකින්නේ නැහැ. මේ නිසාම සාරිපුත්ත මම නිධනස් සිතින් යුත්තව, කිසිම බියකින් තොරව විශාරදත්වයට පත්ව වාසය කරමි.” ඒ තුන්වෙනි විශාරද භාවයයි, විශාරද ක්‍රාණයයි.

4. “යම ඉලක්කයක් සඳහා නම් ධර්මය දේශනා කරලා නියෙන්නේ ‘එසේ දේශනා කරනලද ධර්මයට අනුව පිළිපදින තැනැත්තාගේ දුක් කෙළවර කිරීමට එය මැනුවින් උපකාර වෙන්නේ නැහැ. ඒ ඉලක්කය කරා යන්නේ නැහැ.’ කියලා මේ ලෝකේ කිසිම ගුමණයෙකුට හෝ බ්‍රහ්මණයෙකුට හෝ දෙවියෙකුට හෝ මාරයෙකුට හෝ කිසිම කෙනෙකුට ධර්මානුකළව කරුණු සහිතව එවැනි කිසිම අහියෝගයක් කරන්න බැහැ. එසේ වේදනාවක් කිරීමට තරම් අල්ප මාත්‍ර වූ නිමිත්තක් වත් මම දැකින්නේ නැහැ. මේ නිසාම සාරිපුත්ත මම නිධනස් සිතින් යුත්තව, කිසිම බියකින් තොරව විශාරදත්වයට පත්ව වාසය කරමි.” ඒ භතරවෙනි විශාරද භාවයයි, විශාරද ක්‍රාණයයි.

මේ පිළිබඳව අපේ බුදුභාමුදුරුවෝ මේ මහා සිහනාද සුත්‍රයේම දේශනා කරනවා මෙන්න මෙහෙම. “සාරිපුත්ත මේ ලෝකයේ පිරිස් අටක් ඉන්නවා. කවුද ඒ පිරිස් අට?

1. රජ කුලයේ පිරිස
2. බමුණු කුලයේ පිරිස
3. ගෘහපති පිරිස

4. ගුමණ පිරිස
5. වාත්‍යම්මහාරාජීක දෙව් පිරිස
6. තාවතිංස දෙව් පිරිස
7. මාර පිරිස
8. බුහ්ම පිරිස.

“පින්වත් සාරීපුත්ත, මේ තමයි ඒ පිරිස් අට. මේ විශාරද කුදාණ හතරෙන් යුත්ත වූ තපාගතයන් වහන්සේ ඔය අට පිරිස වෙතටම එලෙනිනවා, ඔවුන් අතරට පිවිසෙනවා. ‘මට මතකයි නොයෙක් සිය ගණන් බමුණු කුලයේ පිරිස් ලගට මම ගිහින් තියෙනවා, ගෘහපති පිරිස් ලගට ගිහින් තියෙනවා, ගුමණ පිරිස් ලගට ගිහින් තියෙනවා, වාත්‍යම්මහාරාජීක දෙව් පිරිස් ලගට ගිහින් තියෙනවා, තවිතිසා වැසි දෙව් පිරිස් ලගට ගිහින් තියෙනවා, මාර පිරිස් ලගට ගිහින් තියෙනවා, බුහ්ම පිරිස් ලගට ගිහින් තියෙනවා, එහිදී ඒ ඒ පිරිස් අතර මං වාචිවෙලත් ඉන්නවා, කතා බහත් කරනවා, සාකච්ඡාත් කරලා තියෙනවා, නමුත් එහිදී මට කිසිම විදියේ භයක්වත්, තැති ගැනීමක් වත්, ඇතිවෙලා තැහැ. ඒ සඳහා අල්පමාත්‍යක නිමිත්තක් වත් ඇතිවෙලා තිබුණ බව මම දැකින්නේ තැහැ.’ එවැනි නිමිත්තක් වත් නොදිකින නිසාම සාරීපුත්ත මම නිදහස් සිහින් යුත්තව, කිසිම බියකින් තොරව විශාරදත්වයට පත් වෙලයි වාසය කරන්නේ.”¹⁵

9. ලොව පහළ වූ ආශ්‍යෙවයීවත් ම මනුෂ්‍යයා

අපේ බුද්‍යහාමූද්‍රුවෝ

අපේ බුද්‍යහාමූද්‍රුවෝ මිනිසේක් වශයෙන් ඉපිදී මිනිසේක් වශයෙන් වින්ද යුතු සැප හා දුක් විද මිනිස් සිත උපරිතලයටම දියුණු කරමින් සියලු දුක් වලින් නිදහස්ව උතුම් මිනිසේක් වශයෙන් හෙවත් ආශ්‍රේවය්වත් මනුෂ්‍යයෙක් වශයෙන් ලොව කිසිම දෙයකට නො ඇලි කිසිම දෙයකින් නොගැටී පියුම් විලෙක, පල් ගද ගහන, මඩගද ගහන, ජලයෙහි නොතැවරි ජලයෙන් මතුපිටට පත් සුපිපි පියුමක් සේ, නොරිම මලක් සේ, මේ මිනිස් සමාජය නැමති මත වතුරෙහි ඉපිද ජ්වත් වී පන්සාලිස් වසක් දෙවි මිනිස්න්ට දැහම් දෙසා, අසු වැනි වියේදී නැවත කිසිමදාක කිසිම තැනක නොතුපදෙන සේ මහා පරිනිර්වාණයෙන් පිරිනිවත් පා වදාල සේක.

ඒ ආශ්‍රේවය්වත්ම වූ මනුෂ්‍ය රත්නයේ, මෙලොව පහළ වූ උතුම්ම මිනිසාගේ, මිනිස් ගුණ සමුදාය අනන්තයි අප්‍රමාණයි. එහෙත් මිනිසේක් වුවද තමන් වහන්සේ සාමාන්‍ය මනුෂ්‍යයෙක් ද නොව ආශ්‍රේවය්න්වයට පත් මනුෂ්‍යයෙක් බව දිනක් දුශ්‍රීණ නම් එක්තරා බාහ්මණයෙකුට අපගේ බුදුරජාණන් වහන්සේ විසින්ම දේශනා කොට වදාලන.

එදා බුදුපියාණක් උක්කටියා සහ සේතව්‍යා යන නගර දෙක අතර පා ගමනින් වැඩම කරමින් සිටියන. ඒ අවස්ථාවේ පියසටහන් කියවීමේ දස්ස වූ දුශ්‍රීණ නමැති බාහ්මණ තෙමේ ද ඒ මාර්ගයේම ඒ දිසාවටම තමන් වහන්සේ පිටුපසින් ගමන් කරමින් සිටිදි බුදුරජාණන් වහන්සේගේ පිය සටහන් දැකී මවිතයට පත්විය.

“ଆ...ମୋନାବା, ମେ ପିଯଚିତନ୍ ଲେନାହଁ. ମେବୈଠି ପିଯଚିତନ୍ ନାମ କିମ୍ବା କିମ୍ବା ନାମ ଦ୍ୱାରା ନାହିଁ. ମେବା ମନ୍ତ୍ରଶ୍ଵରଙ୍କୁ ପିଯଚିତନ୍ ଲାଗେ ତିବୁଣିତି... ହରିମ ଲେନାହଁ. ହବିଭୂର୍ଜୀର ନାମ ମନ୍ତ୍ରଶ୍ଵରଙ୍କୁ ଲାଗେମ ତମାଦି. ତୀନି... ମେବା ନାମ ତୀକାନ୍ତିରେଣୁମ ସାମାନ୍ୟ ମନ୍ତ୍ରଶ୍ଵରଙ୍କୁ ପିଯ ଚିତନ୍ ନାହିଁ ନୋଲେଇ.” ଯନ୍ମଲେନ୍ ଜିନି ହେତେମ ଲେ ପିଯ ଚିତନ୍ ଡିକ୍ଷିତାମିତିରେ ରୁଦ୍ଧିରୀଯାମ ରିଦେ ମେ ଅଜହାୟ ମନ୍ତ୍ରଶ୍ଵରଙ୍କୁ ଦ୍ୱାରା ନାହିଁ ଲେଇ. ମେ ଲାଲିତ ଆପେ ବ୍ରଦ୍ଧାମ୍ଭୁର୍ଜୀଲେ, ତଥାଗତ ଲୋକୁଳରୁ ବ୍ରଦ୍ଧାପିତାଙ୍କୁ ଲେ ମହିନ୍ଦିନ୍ ରୁଲାହିଲାରେ, ତୀ ମହିନ୍ଦିନ୍ ରୁଲାହିଲାରେ ଗଜକୁ ମୁଲ ତମ ଚାଲା ଜିବୁର ମନ ବିଦ୍ଧି ପରିଚିକରେଣ୍ଟ ଯୁଦ୍ଧର ବିଲେକ ପ୍ରତିକରେଣ୍ଟ ଲେ ବୈଚ ଜିରିଯାଇ. ଅନିଶ୍ଚିନ୍ଦିନ୍ମ ଗାନ୍ଧିନ୍ତିର, ଲୋକରେ ଜ୍ଞାନାନ୍ତିରମ, ଜ୍ଞାନିକଷିତିରମ ଜ୍ଞାନିକଷିତିରମ ରୁଦ୍ଧିରନ୍ ଆତି ଆପେ ବ୍ରଦ୍ଧାମ୍ଭୁର୍ଜୀଲେ ଲେଜେ ବୈଚ ଜିରିଦ୍ଦି ଲହି ପାରିଣି ବିଭିନ୍ନ ନେମେ ରନ୍ଧନାନ୍ତିରେ ଦ୍ୱାରା ରନ୍ଧନାନ୍ତିରେ ଜରୁଣ୍ଣ ବିଲାଲେଇ. ଲହିଦ୍ଵି ମେଜେ ଜଂବାଦିଯକୁ ଆତିଲିଯ.

ବିଭିନ୍ନଙ୍କ : ପିନ୍ଦିଲ ଭବ ଦେଖିଯକେଣ୍ଟି?

ବ୍ରଦ୍ଧାଭୁ : ବିଭିନ୍ନ ମମ ଦେଖିଯକୁ ନୋଲେମି.

ବିଭିନ୍ନଙ୍କ : ଲେଜେନମି ଭବ ଗାନ୍ଧିରିଲ ଯେକେ ଦି?

ବ୍ରଦ୍ଧାଭୁ : ବିଭିନ୍ନ ମମ ଗାନ୍ଧିରିଲ ଯେକେ ଦି ନୋଲେମି.

ବିଭିନ୍ନଙ୍କ : ଲେଜେ ନାମ ଭବ ଯକ୍ଷିଯେକେ ଦି?

ବ୍ରଦ୍ଧାଭୁ : ବିଭିନ୍ନ ମମ ଯକ୍ଷିଯେକେ ଦି ନୋଲେମି.

ବିଭିନ୍ନଙ୍କ : ଆ...ଲେଜେନମି ଭବ ମନ୍ତ୍ରଶ୍ଵରଙ୍କୁ ଯେକେ ଦି?

ବ୍ରଦ୍ଧାଭୁ : ବିଭିନ୍ନ ମମ ମନ୍ତ୍ରଶ୍ଵରଙ୍କୁ ଦି ନୋଲେମି.

ମେଜେ ମେମ ପ୍ରକାଶରେଣ୍ଟ ବିଭିନ୍ନ ନେମେ ମଲିନ୍ଦିଯାର ପନ୍ଥିଲିଯ. ମଲିନ୍ଦିଯାର ପନ୍ଥ ବିଭିନ୍ନ ନେମେ ମେଜେ କିମ୍ବ. ମମ ଭବେନ୍ ଭବ ଦେଖିଯକେ ଦିକ୍ଷି ଆଜ୍ଞା ଲିପି ନାହିଁ ଯାଦି କିମ୍ବ. ଗାନ୍ଧିରିଲ ଯେକେ ଦିକ୍ଷି ଆଜ୍ଞା ଲିପି ନାହିଁ ଯାଦି କିମ୍ବ.

යක්ෂයෙක් දැයි ඇසුරු විට නැත යැයි කියයි. මනුෂ්‍යයෙක් දැයි ඇසුරු විට ද නැත යැයි කියයි. එසේ නම් ඔබ කවරෝක්ද? එවිට අපේ බුද්‍යභාමුදුරුවෝ බමුණාට මෙසේ දේශනා කළහ.

“පින්වත් බමුණ මම දෙවියෙක් නම් දෙවියෙක් තුළ තිබිය යුතු කාමාදී ආගුවයන් මා තුළත් තිබිය යුතුය. එහෙත් මම ඒ කාමාදී ආගුවයන් සියල්ල සහමුලින්ම ප්‍රහිණ කළෙමි. ඒ නිසා මම දෙවියෙක් නොවේ. මම ගාන්ධරවයෙක් නම් ගාන්ධරවයෙක් තුළ තිබිය යුතු කාමාදී ආගුවයන් මා තුළත් තිබිය යුතුය. එහෙත් මම ඒ කාමාදී ආගුවයන් සියල්ල සහමුලින්ම ප්‍රහිණ කළෙමි. ඒ නිසා මම ගාන්ධරවයෙක් නොවේ. මම යක්ෂයෙක් නම් යක්ෂයෙක් තුළ තිබිය යුතු කාමාදී ආගුවයන් මා තුළත් තිබිය යුතුය. එහෙත් මම ඒ කාමාදී ආගුවයන් සියල්ල සහමුලින්ම ප්‍රහිණ කළෙමි. ඒ නිසා මම යක්ෂයෙක් ද නොවේ. මම සාමාන්‍ය මනුෂ්‍යයෙක් තුළ තිබිය යුතු කාමාදී ආගුවයන් මා තුළත් තිබිය යුතුය. එහෙත් මම ඒ කාමාදී ආගුවයන් සියල්ල සහමුලින්ම ප්‍රහිණ කළෙමි. ඒ නිසා මම සාමාන්‍ය මනුෂ්‍යයෙක් ද නොවේ. බුජ්මණය, උපලක් හෝ පියුමක් හෝ හෙළ පියුමක් හෝ දියෙහි ඉපිද, දියෙහි වැඩි, දියෙන් ඉස්මතු වී, එහෙත් දියෙහි නොගැවී, නොතුවරි, තිබෙන්නේ යම්සේද, මම ද මේ ලෝකයෙහි මිනිසුන් අතර උපන්නෙමි, ලෝකයෙහි මිනිසුන් අතර වැඩි, ලෝකයාගෙන් හෙවත් මිනිසුන්ගෙන් ඉස්මතුවී ලෝකයා සමග නොගැවී, නොගැවී, නොබැඳී සිටිමි. ඒ නිසා මම මිනිස් දුර්වල කම සියල්ල නැති කෙනෙකි. මම ‘බුද්ධ’ යැයි දැනගන්න” යැයි දේශනා කළහ.¹⁶ ඒ අපගේ සම්මා සම්බුද්ධියාගෙන් සිල සමාධි පස්ස්දූ

විමුත්ති විමුත්තියාණ දරුණනයන්ගෙන් සෝභාමත්ව අතිශයින්ම පිවිතුරු වූ ශේෂීයතම මනුෂ්‍යරත්නයයි. එබැවින්ම උන්වහන්සේ මෙම මහා හඳ කල්පයෙහි මෙලොව උපන් සියලුම මිනිසුන් අතර පහළ වූ ආස්ථෙවයාසීවත්ම මනුෂ්‍යරත්නයයි. මිනිස් සිත අවදිකළ ඒ මහා පුරුෂයාණෝ මිනිසාගේ සිත එසේ අවධීමත් කළ හැකි බව, දියුණු කළ හැකි බව ලොවට ප්‍රකට කළ ආස්ථෙවයාසීවත්ම මනුෂ්‍ය රත්නයයි.

10. බුදුගුණ අනන්තයි, අප්‍රමාණයයි (සුචිගේ නම් සියයකින් බුදුගුණ)

අපේ බුදුභාමුදුරුවේ ගැන, අපේ බුදුභාමුදුරුවන් වහන්සේගේ ගුණ ගැන, විවිධ ආය විවිධාකාරයෙන් පසුගිය වර්ෂ දෙදහස් භයසිය තිස්සයක් තිස්සේම කතා කරලා තියෙනවා. ඒත් ඒ ගුණ අවසන් ද? අපේ බුදුරජාණන් වහන්සේගේ ගුණ කඳ දුටු අන්‍යාමේකයෙක් වූ උපාලි නාම් තරුණයෙක් එක් දිනක් හිටිවනම හෙවත් එක මොඥාතේම අසුනින් නැගී සිට තමන්ගේ උතුරු සඟව එකාංක කරගෙන බුදුරජාණන් වහන්සේ දෙසට වැදගෙන ඒ විවිධ බුදුගුණ කියවෙන ආකාරයෙන් බුදුරජාණන් වහන්සේට සුචිගේ නම් සියයක් යොදුමින්, පටබදුමින්, කවි දහයක් පද බැදු, තමන්ගේ ආචාරය වරයා වූ, ගාස්තස්වරයා වූ, නිගණ්‍යනාත පුත්තයන් ර්‍යාසීවෙන් වෙවිලද්දී මහු ඉදිරියේම බුදුරජාණන් වහන්සේ කෙරෙහි ඉමහත් ගුද්ධාවෙන් ඉපිලෙමින් ගායනා කළේය. ඒ නම් සියය මෙසේය.

1. ධීර (මහා නුවණුති) 2. විගත මෝහ (පහවු මෝහ

3. පහින්තබල (විශේෂයෙන් බිඳින ලද කෙලෙස් උල්ඇති) 4. විෂිත විෂය (මාර පරාජයෙන් විෂය ගුහණය කළ) 5. අනීස (දුක්නැති) 6. සූසම විත්ත (සමවු සිත් ඇති) 7. වුද්ධසීල (වැඩුණු සිල් ඇති) 8. සාධුපක්ෂ (මනා ප්‍රයා ඇති) 9. වෙස්සන්තර (රාගයි විෂම තරණය කළ) 10. විමල (රාගයි මල රහිත) 11. අකථ්‍යක්ලී (සැක නැති කළ) 12. කුසිත (සතුවුසිත් ඇති) 13. වන්තලෝකාමිස (වමාරණ ලද කාම ගුණ ඇති) 14. මුදිත (මඳුවු) 15. කතසමණ (කරනලද මහණ දම් ඇති) 16. මනුජ (අසහාය මනුෂ්‍යයෙක් වු) 17. අන්තිමසාරීර (අන්තිම ගරීරය දරන්නාවු) 18. නර (උත්තම නර වු) 19. අනෝපම (උපමා රහිතවු) 20. විරජ (පහවු රාගයි රජස් ඇති) 21. අසංසය (සැක රහිතවු) 22. කුල (නිපුණ වු) 23. චෙනයික (සත්වයෙන් හික්මවත්නා වු) 24. සාර්ථිවර (උත්තම රියදුරාණන් වු) 25. අනුත්තර (නිරැත්තර වු) 26. රැචිරධම්ම (පවිත්‍ර ධර්ම ඇති) 27. නික්කඩ (සැක රහිත වු) 28. පහාසකර (ආලෝක කරන්නාවු) 29. මානවිෂිද (සිදින ලද මානය ඇති) 30. විර (වියී සම්පන්න වු) 31. නිසහ (සියල්ලන්ටම ග්‍රේෂ්‍ය වු) 32. අප්පමෙයා (ප්‍රමාණ රහිත වු) 33. ගම්සිර (ගුණයෙන් ගැඹුරු වු) 34. මෝන පත්ත (නුවණෙට පැමිණියාවු) 35. බෙමෙකර (නිරහය කරන්නාවු) 36. දේව (ක්‍රාණය ඇති) 37. ධම්මවිය (ඒරමයෙහි පිහිටියාවු) 38. සංවර කරනලද දිවියක් ඇති) 39. සැඟගාතිග (රාගයි කෙලෙස් පහකළ) 40. මුත්ත (දුකෙන් නිදහස් වු) 41. නාග (ග්‍රේෂ්‍ය වු) 42. පත්තසේන (වන සෙනසුන් ඇති) 43. බේන සංයෝජන (සියලු බැඳීම් විනාශ කළ) 44. මුත්ත කෙලෙසුන් ගෙන් නිදහස් වු) 45. පටිමත්ත (කෙලෙසුන් ගෙන් මිදුණු) 46. දේශන (නුවණැති) 47. පත්තද්ධි (පහත දමන ලද මාන ධර්ම ඇති) 48. විතරාග (විත රාගී

- වු) 49. දන්ත (දමනය වු) 50. නිප්පපසක්ව (ප්‍රපසක්ව තැකි) 51. ඉසි සත්තම (සත්වැනි සාම්බරයාණන් වු) 52. අකුහ (කුහක නොවු) 53. තේවිත්ප (ත්‍රිවිද්‍යා ඇති) 54. බූහ්මපත්ත (බහ්මත්වයට පත්වු) 55. නාහතක (කෙලෙස් සෝදා හළ) (56. පදක (ගාරා පද කිරීමෙහි දැක්වු) 57. පස්සද්ධ (සැහැල්ල වු) 58. විදිත වේද (මැනවින් දන්නාලද තුවණ ඇති) 59. පුරින්දද (පළමුවෙන්ම ධරම දානය කළා වු) 60. සක්ක (සමරථ වු) 61. අරිය (ආයා වු) 62. හාවිතත්ත (වඩනාලද ඉදුරන් ඇති) 63. පත්තිපත්ත (පැමිණිය යුතු ගුණයන්ට පත්වු) 64. වෙයාකරණ (විස්තරාත්මකව අරථ පැහැදිලි කරන) 65. සතිමත (සිහි ඇති) 66. විපස්සී (විශේෂයෙන් දකින තුවණ ඇති) 67. අනහිතත (කෙලෙස් වලට යටත් නොව හෙවත් අරහත්වු) 68. අපනත (කෙලෙස් වලට නොනැමුණු) 69. අනේත (තෘෂ්ණා නැති) 70. වසිප්පත්ත (වසගහාවයට පත්) 71. සම්මැගත (යහපත් මාර්ගයෙන් වැඩමකළ) 72. ක්‍රාය (ධ්‍යාන ඇත්තාවු) 73. අනනුගතන්තර (කෙලෙසුන් විසින් අනුමගනය නොකරන සිත් ඇති) 74. සුද්ධ (පිවිතුරු වු) 75. අසිත (කෙලෙසුන් ඇසුරු නොකරන්නාවු) 76. අප්පහින (ප්‍රහිණ නොවු) 77. පවිචිත්ත (උතුම් විවේකය ඇති) 78. අග්ගපත්ත (අගු බවට පත්වු) 79. තිණේණ (ඒතෙර වු) 80. තාරයන්ත (ඒතෙර කරන්නාවු) 81. සන්ත (ශාන්ත වු) 82. තුරිපසක්කු (පුළුල් ප්‍රයා ඇති) 83. මහාපසක්කු (මහා ප්‍රයා ඇති) 84. විතලෝහ (ලෝහ පහකළ) 85. තථාගත (තම තත්වයට වැඩමකළ) 86. සුගත (මැනවින් වැඩමකළ) 87. අප්පරිප්පග්ගල (සමාන අන් පුද්ගලයෙක් නැති) 88. අසම (කිසිවෙකුට සමාන නැති) 89. විසාරද (විසාරදත්වයට පත්වු) 90. නිපුණ (නිපුණ බවට පත්වු) 91. තණ්හවිජිත (තණ්හාව නැති කළාවු) 92. බුද්ධ (විසුද්ධ)

බ්‍යද්ධියෙන් පූඩ්ඩ් වු) 93. විතඩම (පහකල කෙලෙස් දුම් ඇති) 94. අනුපලිත්ත (නො ඇලුණු) 95. ආහුණෝයා (පුරාරහ හෙවත් පුරාවට සුදුසුව) 96. යක්බ (ආනුහාව සම්පන්න) 97. උත්තමපුග්ගල (උතුම් පුද්ගල වු) 98. අතුල (අසම වු) 99. මහතෝ (මහත් වු) 100. යසග්ගපත්ත (යසසින් අග පැමිණි). යන මෙම විශේෂ නම් සියයයි.

11. සේල බාහ්මණයා දුටු අපේ බුද්ධාමුදුරුවේ

සුත්ත නිපාතයේ සේල සුත්‍රයට අනුව සේල බාහ්මණයා කේණිය තම් ජරිලයාගෙන් බුදුරජාණන් වහන්සේ ගැන ඇසු පමණින්ම “මොනවා, ‘බුද්ධ’ ‘බුද්ධ’, ඔව්, මේ ‘බුද්ධ’ කියන වචනය පවා, ගබ්දය පවා, ලෝකේ දුර්ලභ දෙයක්. කොහොද දැන් ඒ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නේ” කියලයි ඇතුවේ. (එදා අනෙකි සිටුතුමා හෙවත් සුදත්ත සිටුතුමා රජගහ නුවරට පැමිණි අවස්ථාවේ රජගහ නුවර සිටුවරයාගෙන් අපේ බුද්ධාමුදුරුවේ ගැන ඇසු පමණින්ම ඉහතන් සත්තෝෂයට පත්ව බුදුරජාණන් වහන්සේ බැහැදැකීමට ආගාව ඇති කරගත්තේත් මෙසේමයි නේද?) බුදුවරු ලෝකයේ අතිශයින්ම දුර්ලභය (කිවිවේ බුද්ධාන් උප්පාදෝ). බුදු කෙනෙක් දැකීම මම මොයිතරම් වාසනාවක්ද?

ඒත් නියම බුදුන් දැකීම බුද්ධිරු දැකීම නොවේ. අපේ බුද්ධාමුදුරුවේ අපට දේශනා කලේ යම් කෙනෙක් ධර්මය දැකින්නේද හෙතෙම බුදුන් දැකින බවයි. වක්කලී නම් හිකුව බුදුරජාණන් වහන්සේ දෙසම, බුද්ධිරු දෙසම, මහත් ආගාවන් බලාගෙන සිටියේය. ඒ අවස්ථාවේ බුදුමියාගේ දේශනා කලේ, “වක්කලී මේ

කුණු ගරීරය දදස බලාගෙන ඉදීමෙන් ඇති එමේ
මොකක්ද?" කියලයි තේද?

ඉතින් මේ සේල බාහ්මණයා අපේ බුදුරජාණන්
වහන්සේ දැක ගත්තා. හෙතෙම බුදුරජාණන් වහන්සේ
ගැන විස්තර කළේ "උන්වහන්සේ සැම අතින්ම
සමපුරණ වූ කයක් ඇති, ඉතාම පියකරුවූ, හොඳ
උපතක් ඇති, සුත්දර වූ රන්වන් පෙනුමක් ඇති,
වියැවත් වූ, ඉතා සුදු දත්වලින් යුත්, සියලු මහාපුරුෂ
ලක්ෂණ ඇති, ප්‍රසන්න ඇස් ඇති, යහපත් මුව ඇති,
වැඩුණු ගරීරයක් ඇති, සංඝ වූ, ප්‍රතාපවත් වූ, ගුමණ
සමුහයා මැද සුයැයියා මෙන් බැබලෙන, කෙනෙක්
ලෙසටය. එහිදී අපේ බුදුහාමුදුරුවෝ මෙම බමුණාට
තමන් වහන්සේ කටුද යන්න පැහැදිලි කළේ මෙසේය.

"සේලය මම රජ කෙනෙක් වෙමි. අනුත්තර වූ
ධර්මරාජයෙක් වෙමි. දරමයෙන් වතුය පෙරලුමි. එම
වතුය අතිත් අතට පෙරලිය නොහැකිය." යනුවෙනි.

(රාජාහමසම් සේල - ධම්මරාජා අනුත්තරෝ
ධම්මෙන වක්කං වත්තෙමි - වක්කං අප්පත්තිවත්තිය) ¹⁷

12. සහිය පිරිවැපියා දුටු අපේ බුදුහාමුදුරුවෝ

සුත්ත නිපාතයේම සහිය සුතුයට අනුව සහිය
පරිබාජකයා බුදුරජාණන් වහන්සේ ගැන පැහැදි ප්‍රකාශ
කළේ, "නිවණ කරා පැමිණි, දුකෙහි පරතෙරට ගියාවූ,
අරහත් වූ, සම්මා සම්බුද්ධ වූ, ඔබවහන්සේ සියලු ආගුව
ධරම ස්ථා කළ කෙනෙකි, ජ්‍රතිමත්ය, මුතිමත්ය, මහා

ප්‍රඟාවෙන් යුත්තය, දුක් කෙළවර කළ නිදුකාණෙනි, මම ද එතෙර කරන්න. ඔබ වහන්සේට තීවරණයේ නැත, නිෂ්පාපී උතුමාණෙනි, නාග වූ, මහා වීර වූ, පුරුෂ ගේෂ්යාණෙනි, ඔබ වහන්සේට නමස්කාර වේචා, පුරිසේය්ත්තමයාණෙනි, ඔබ වහන්සේට නමස්කාර වේචා, දෙවියන් සහිත ලෝකයෙහි ඔබ වහන්සේට සමාන පුද්ගලයෙක් නැත. යම්සේ මනරම් නොඳුමක් ඔබ දියෙහි නොතුවරෙන්නේ ද එසේම ඔබවන්සේ පින් හා පවි යන දෙකෙහිම නොතුවරෙන සේක. වීරයන් වහන්ස, සහිය ගාස්තසන් වහන්සේගේ පායුග වදියි, පා යුගල දිගු කරන සේක්වා”¹⁸ යනාදි වශයෙනි.

13. උත්තර සහ බුහ්මායු දෙදෙනා දුටු අපේ බුද්ධාමුදුරුවේ

අපේ බුද්ධාමුදුරුවේ ගැන අසා එදා ඉන්දියාවේ මහත් ප්‍රසිද්ධියෙක් ඉසුල ත්‍රිවේදයේ පරතෙරට ගිය බුහ්මායු නම් බාහ්මණයෙක් විසින් දිනක් බුදුරජාණන් වහන්සේ ‘ඇත්තෙන්ම බුද්ධ ද’? කියා සොයා බලන්න යැයි තමන්ගේ ශිෂ්‍යයෙක් වූ උත්තර නම වූ තරුණ ශිෂ්‍යයෙක් බුදුපියාණන් වහන්සේ වෙත එවත එවත ලදී. උත්තර බුදුරජාණන් වහන්සේගේ සියලු මහා පුරුෂ ලක්ෂණ දැකීමත් සමග උත්තරට කට උත්තරත් තැකිව ගියේය. එහෙත් එතැනින් නොනැවතුණු උත්තර තව දුරටත් අපේ බුද්ධාමුදුරුවන් වහන්සේගේ වැරදි අඩුපාඩු සොයන්නට යැයි සිතා මාස හතක් තිස්සේම අපේ බුද්ධාමුදුරුවේ පසුපස සෙවනැල්ලක් මෙන් සිටියේය. අවසානයට ඔහු අපේ බුද්ධාමුදුරුවේ කවුදැයි තේරුම් ගෙන සිය ගුරුවරයා වූ බුහ්මායු වෙත ආපසු ගොස් සිය

වාර්තාව ඉදිරිපත් කළේ මෙසේය.

“හවත් ගෞතමයන් ගැන පැතිර ඇති ඒ තොරතුරු සත්‍යයි. ඔව් හෙතෙම දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන් ගෙන් සමන්විතයි. හෙතෙම ඇවිදින විට මූලින්ම දකුණු පාදය බිම තබා තමයි ඇවිදින්නේ. පියවර භුගක් ඇතින් තියන්නෙන් නෑ. ලගින්ම තියන්නෙන් නෑ, හිමින්ම ඇවිදින්නෙන් නෑ. වේගෙන් ඇවිදින්නෙන් නෑ. ඇවිදින විට දනිස් දෙක එකිනෙකට ගැටෙන්නේ නෑ. ගොජ් ඇට එකිනෙකට ගැටෙන්නේ නෑ. කළවා උඩට උස්සන්නේන්ත් නෑ, පහත් කරන්නේන්ත් නෑ. ඒවා එකට ගටන්නේන්ත් නෑ, ඇත් කරන්නේන්ත් නෑ. ඇවිදින කොට ඇගේ පහළ කොටස විතරයි හෙල්ලෙන්නේ. ගිරිරයට භුගක් දිලා ඇවිදින්නේ නෑ. යමක් බැලීමට හැරෙන කොට මුළු ගිරිරයම තමයි හරවන්නේ. කෙලින්ම උඩ බලන්නේ නෑ. කෙලින්ම බිම බලන්නේන්ත් නෑ. එහේ මෙහේ බල බලා ඇවිදින්නේන්ත් නෑ. තමන් ඉදිරියේ වියගහක පමණ දුරක් බලමින් තමයි ඇවිදින්නේ. එසේ වුවද එයින් ඔබිබටත් දැනීම හා දැනීම තියෙනවා. ගමකට ඇතුළු වෙන කොට ගිරිරය පහත් කරන්නේ හෝ උස්සන්නේ හෝ ඉදිරියට හෝ පිටුපසට නමන්නේන්ත් නෑ. වාචිවෙන්ඩ යන කොට ආසනයට දුරින් හෝ ඉතාම ලගින් හෝ හැරෙන්නේ නෑ. අත්වලින් එල්ලිගෙන ආසනයේ ඉන්නේ නෑ, ආසනයට පෙරලෙන්නේ නෑ. වාචිවී සිටින විට අත්පා සොලව සොලව එහා මෙහා නැඹුයන්නේ නෑ. දශලන්නේ නෑ. කකුලක් මත කකුලක් දමාගෙන ඉන්නේ නෑ. ගොජ් ඇටය මත ගොජ් ඇටය තබාගෙන ඉන්නේ නෑ, තිකටට අත තියාගෙන ඉන්නේ නෑ. ඇතුළු ගමෙහි වාචිවී සිටින විට හෙතෙම කිසිම බයක් නැතිවයි ඉන්නේ. තැති

ගැනීමක්, වෙවිලිමක්, රෝම කෙලින් සිටීමක් නැ. බොහෝම සැහැල්ලුව, ගාන්තව, විවේකයෙන්ම තමයි වාචිවෙලා ඉන්නේ.

“පාත්‍රයට පැන් පිළිගන්වන විට පාත්‍රය උඩට හරවන්නේත් නැ. යටට හරවන්නේත් නැ. පාත්‍රය තද කරලා අල්ලා ගන්නේත් නැ. එහාට මෙහාට සොලවන්නේත් නැ. පැන් පිළිගන්නවිට පුගක් ගන්නේත් නැ. ඉතාම ටිකක් ගන්නේත් නැ. පාත්‍රය හෝදන කොට බුලු බුලු ගාලා ගබඳ ඇහෙන විදියට ගබඳ නගා හෝදන්නේ නැ. පාත්‍රය පෙරල පෙරල හෝදන්නේ නැ. පාත්‍රය බිම තියාගෙන අත් හෝදන්නේ නැ. අත හෝදමින් පාත්‍රය හෝදනවා, පාත්‍රය හෝදමින් අත හෝදා ගන්නවා. පාත්‍රය සේදු ජලය විසුරුවන්නේත් නැතිව විසිකරන්නේ ඉතාම ලගටත් නොවේ, ඉතාම ඇතටත් නොවේ.

“අභාර පිළිගන්නාවිට, පාත්‍රය උඩට නමන්නේත් නැ, පහළට නමන්නේත් නැ. තද කරලා අල්ලන්නේත් නැ. එහාමෙහා සොලවන්නේත් නැ. බත් පිළිගන්නේ ඉතාම ටිකක් නොවේයි, ඉතාම පුගක් නොවේයි. ව්‍යකුජන පිළිගන්න කොට ඉතාම ටිකක් පිළිගන්නේත් නැ. ඉතා පුගක් පිළිගන්නේත් නැ. බතට ප්‍රමාණවත් තරමටය ව්‍යකුජන පිළිගන්නේ. බතට වැඩියෙන් ව්‍යකුජන පිළිගන්නේ නැ. දෙතුන් සැරයක් එහා මෙහා පෙරලා තමයි බත්පිඛ මුව තුළට ගන්නේ. කිසිම බත් තුළක්, ඇටයක්, නොකඩා (නොසපා) කයට පිවිසෙන්නේ නැ. කිසිම බත් තුළක් මුබයෙහි ඉතිරිවෙන්නේ නැ. බත් පිඛක් සම්පූර්ණයෙන්ම හපලා ර්ට පස්සේ තමයි නැවත බත් පිඛක් මුවට ගෙනෙන්නේ. ඒ හටත් ගෞතමයේ

ආහාර වළදන්නේ රස විදිමින්, එහෙත් රසරාග විදිමින් නොමෙයි.

ආහාර ගන්නේ කරුණු අවක් හේතු කරගෙනයි. එනම් “සෙල්ලම් කිරීමට හෙවත් ක්‍රිඩාව පිණිස නොවේ, මදය පිණිස නොවේ, ගරිරය ප්‍රූෂ්ථීමත් කරගැනීම පිණිස නොවේ, අලංකාර කරගැනීමට නොවේ මේ කයෙහි පැවැත්ම පිණිසය, යැපීම පිණිසය, වෙහෙස සංසිද්ධීම පිණිසය, මේ බඩසරට අනුග්‍රහ පිණිසය. මේ අනුව මම පැරණි වේදනා තැනි කරලම්, අප්‍රත් වේදනාවන් ඇති කර නොගන්නේම්, නිවැරදිව ජීවිත යාත්‍රාව ගෙනයන්නේම්, පහසුවෙන් ජීවත් වෙන්නේම්” යන අදහසිනි.

“දානය වළදා අවසන් වුණාමත් හෙතෙම පාතුයට පැන් ගන්නා විට පාතුය උචිට නමන්නේත් නැහැ. පහතට නමන්නේත් නැහැ. තද කරලා පාතුය අල්ලා ගන්නේත් නැහැ. එහාට මෙහාට සොලවන්නේත් නැහැ. පැන් ගොඩක් පිළිගන්නේත් නැහැ. ටිකක්ම පිළිගන්නේත් නැහැ. බුලු බුලු ගාමින් ගබා නග පාතුය සෝදන්නේත් නැහැ. පාතුය පෙරල පෙරල සෝදන්නේත් නැහැ. පාතුය බිම තියාගෙන අත් සෝදන්නේත් නැහැ. පාතුය සොදමින් අත සෝදා ගනිති. පාතුය සෝදන ලද දිය විසුරුවන්නේ තැනිව ඉතාම ලගටම දමන්නේත් නැහැ. ඉතාම ඇත්තට විසිකරන්නේත් නැහැ. දානය වළදලා අවසන් වු විට පාතුය ඉතාම දුරින් හෝ ඉතාම ලුගින් බිම තබා ගන්නේ නැහැ. පාතුය ගැන නොසලකා හරින්නේත් නැහැ. එසේම ඒ ගැන අනවශ්‍ය උනන්දුවක් දක්වන්නේත් නැහැ.

“දානය වළදා අවසන් වී වික වේලාවක් නිහඩව සිටිනවා. භුක්තානුමෝදනාවට පූගක් කල් ඉක්ම වන්නේන්ත් නැහැ. වළදා අවසන් වෙලා භුක්තානුමෝදනා වශයෙන් ධර්මය දේශනා කරනවා. වැළදු දානය පිළිබඳව විවිධ විවේචන කරන්නේන්ත් නැ. එයින් පසු එතැනින් වෙනත් දානයක් බලාපොරොත්තු වන්නේන්ත් නැහැ. එකාන්තයෙන් දැහැමි කථාවෙන්ම ඒ පිරිසට කරුණු දක්වනවා. එහි සමාදන් කරවනවා. උනන්දු කරවනවා. සතුවු කරවනවා. එසේ දැහැමි කථාවෙන් කරුණු දක්වා සමාදන් කරවා උනන්දු කරවා වැඩ සිටි ආසනයෙන් තැງි සිට නික්ම යනවා.

“යනවිට ඉතා ඉක්මණින් යන්නේන්ත් නැහැ. ගොම හෙමින් යන්නේන්ත් නැහැ. හරියට පිරිසකගෙන් වහාම මිදිලායන්නා වගේ යන්නේන්ත් නැහැ. ඒ හවත් ගොතමයන්ගේ කයෙහි සිවුර ඉතාම උසට සිටින සේ පොරවන්නේන්ත් නැහැ. ඉතාම පහතට සිටින සේ පොරවන්නේන්ත් නැහැ. කයට ඉතාම තදින් සිටින සේ පොරවන්නේන්ත් නැහැ. ඉතාම ලිහිල්ව සිටින සේ පොරවන්නේන්ත් නැහැ. හවත් ගොතමයන්ගේ සිරුරට දුව්ලි ආදිය ඇලෙන්නේ නැහැ.

“හෙතෙම ආරාමයට ගොස් පනවා ඇති ආසනයෙහි වාඩිවෙයි. වාඩිවී පා සේදාගනියි. එහෙත් පාද මැදින්නට යන්නේ නැහැ. මෙසේ පා සේදාගෙන පර්යන්කය බැඳෙගෙන කය සංජුව තබාගෙන මූහුණු ඉදිරියෙහි සිහිය පිහිටුවා ගනිමින් වාඩිවෙයි. හෙතෙම තමන්ට අයහපත පිළිස නොසිතයි. අනුන්ට අයහපත

පිණීස නොසිතයි. දෙපිරිසටම අයහපත පිණීස නොසිතයි. තමන්ගේ යහපත පිණීස අනුන්ගේ යහපත පිණීස යන දෙපිරිසගේම යහපත පිණීස සිතමින් සියලු ලෝකයේම හිතසුව පිණීස සිතමින් වැඩසිටින්නේ වෙයි.

“හෙතෙම ආරාමයට ගිය කළේහි පිරිසට දහම් දෙසති. එහෙත් ඒ පිරිස උසස් කොට සලකන්නේවත් පහත් කොට සලකන්නේ වත් නැහැ. දැහැමි කථාවෙන්ම ඒ පිරිසට කරුණු දක්වති, සමාදන් කරවති, උනන්දු කරවති, සතුව කරවති. හවත් ගොතමයන්ගේ මූඛයෙන් අංග අවකින් යුත් මිහිර වු ගබා පිටවෙයි. ඒ විස්සවිය (ඉතාම පැහැදිලිව අවබෝධ වෙන), වික්ද්‍යෙකුයා (බුද්ධි ගොවර වු), මක්ෂ්ප්‍ර (ඉතාමන්ම මිහිර වු), සවනීය (අැසීමට ප්‍රසන්න වු), බින්දු (සිනු හඩක් මෙන් රවිදෙන), අවසාරී (මනා ස්වර සංකලනයෙන් යුක්තවු හෙවත් සුස්වරිය), ගම්හිර (ගැහුරු වු), නින්නාද (සුම්හිර සේවාවන් නදදෙන හෙවත් කන්කලු) යන ගබා ඇටය. එහෙත් සිය ගබා දය පිරිස ඉක්මවා ඇතට නික්ම යන්නේ නැත. එම ග්‍රාවකයන්ට පමණක් සිම්ත වෙයි. එසේ පිරිස දැහැමි කථාවෙන් කරුණු දක්වා, සමාදන් කරවා, උනන්දු කරවා, සතුවට පත් කරවු කළේහි මවුහු ආසන වලින් නැගී සිට ඉවත්ව යාමට අකුමැත්තෙන් වගේ උන්වහන්සේ දෙසම බලාගෙන තම ආසනයෙන් නැගිටයති.

“එ හාගාවත් වු ගොතමයන් ගමන් කරන විට ද අපි දුටුවෙමු. එක් තැනැක සිටින විට ද අපි දුටුවෙමු. ඇතුළු ගමට පිවිසෙන විට ද අපි දුටුවෙමු. ඇතුළු ගමෙහි තුෂ්ණීම්හුතව වාචිවී සිටින විට ද අපි දුටුවෙමු. භුක්තානුමෝදනා කරනවිට ද අපි දුටුවෙමු. ආරාමයට

යනවිට ද අපි දුටුවෙමු. ආරාමයට ගොස් තුෂේණීම්හුතව සිටින විටද අපි දුටුවෙමු. ආරාමයට ගොස් පිරිසට දහම් දෙසනවිට ද අපි දුටුවෙමු. හටත් ගොතමයන් වහන්සේ මෙබදු මෙබදු කෙනෙකි. මේ විතරක් නොවෙයි මෙයිටත් වඩා ගුණ ඇති කෙනෙකි.” යැයි කිවේය. (පිංචත මේ අපේ බුදුභාමුදුරුවෝ සරණ ගිය කෙනෙක් නොවෙයි. මේ බුදුරජාණන් වහන්සේගේ ග්‍රාවකයෙක් නොවෙයි. අපේ භාග්‍යවන්ත වු සම්මා සම්බුදුරජාණන් වහන්සේට විවිධාකාරයෙන් විරැද්‍යාකම් කළ අප්‍රමාණ බමුණන් අතරින් තවත් එක්තරා බමුණු පැටියෙක්, බමුණු දරුවෙක් පමණයි. බලන්න ඇත්ත දැකපූ හැරී.)

ශ්‍රීතින් මෙසේ කි කල්හී උත්තරගේ ගුරුවරයා වූ ඒ බුහ්මාභු බුහ්මණ තෙමේ තමන් වාචිවී සිටි ආසනයෙන් තැගී සිට උතුරු සඳව ඒකාංස කොට භාග්‍යවත් වූ බුදුරජාණන් වහන්සේ යම් දිසාවක ඒ වනවිට වැඩ සිටිසේක් ද ඒ දිසාවට හැරී තුන් වතාවක් “නමෝ තස්ස හගවතේ අරහතේ සම්මාසම්බුද්ධස්ස” යැයි කියා නමස්කාර කරමින් උදන් ඇතුළුවේය. “අපි යම් ද්වසක ඒ හටත් ගොතමයන් වහන්සේ සමග හමුවේ කතා කිරීමට යාපුතුයි. කිසියම් විදියකින් කතා සල්ලාපයක් ඇති කරගැනීමට හැකි වූණාත් බොහෝම අගෙයි” යැයි ද කිවේය.

වරක් අපේ බුදුභාමුදුරුවෝ පිළිවෙළින් වාරිකාවහි හැසිරෙද්දී විදේහ කියන පුදේශවල හැසිරෙමින් පිළිවෙළින් මිලිලාවට හෙවත් මේ බුහ්මායු බමුණා වාසය කළ පුදේශයට ද වැඩිම කොට මඟාදේව නම් වූ අභ්‍යනයෙහි වැඩ සිටිසේක. එවිට මේ බුහ්මායු නම් බමුණු තෙමේ බුදුතියාණන් වහන්සේ වෙත පැමිණ

උන්වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලකුණ පරීක්ෂා කොට බලා අපේ බුදුහාමුදුරුවෝ දෙතිස් මහා පුරුෂ ලකුණු වලින් සමන්විත බව දැන දැක ප්‍රත්‍යාස්‍යව මහත් සේ සතුවට පත්ව බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්න ආසා ලද පිළිතුරුවලින් ද තවදුරටත් මහත් සේ ප්‍රමුදිත හාවයට පත්විය.

මෙහිදී අපේ බුදුහාමුදුරුවෝ තමන් කුවුදැයි හඳුන්වා දෙමින් බුහ්මායු බමුණාට මෙසේ දේශීනා කොට වදාලන.

“බාහ්මණය, මම මැනවීන් දැනගත යුතු දෙය දැනගතිම්. පුරුණ කළ යුතු දෙය හෙවත් හාවිතා කළ යුතු දෙය හාවිතා කළම්. ප්‍රහාණය කළ යුතු දෙය ප්‍රහාණය කළම්. ඒ නිසා මම බුද්ධ වෙමි”

(අහිජේයයා අහිජේයාතං - හාවෙතබෑබං ව හාවිතං පහාතබෑබං පහිනං මේ-තස්මා බුද්ධේයෝස්ම් බාහ්මණ).

මෙය ද ඇසුවිට බුහ්මායු බමුණාගේ සතුට නිමිහිම් නැතිව ගියේය. හෙතෙම තමන් වාචිවී සිටි ආසනයෙන් නැගී සිට අපේ බුදුහාමුදුරුවින් වහන්සේගේ සිරිපත්‍රල්මත සිරස තබා නමස්කාර කරමින් ඒ හාතුවතුන් වහන්සේගේ, පිවිතුරු වූ සිරිපත්‍රල් සිඩිමින් හා අත්වලින් සිරිපත්‍රල් දෙක පිරිමදිමින් “හවත් ගොතමයෙනි, මම බුහ්මායු, හවත් ගොතමයෙනි, මම බුහ්මායු” යැයි තම නම ද කියන්නට විය. එහි සිටි පිරිස ඇත්තෙන්ම මෙය නම් ආශ්‍රේවයසීයක්, අත්හත වූ දෙයක්, යැයි පවසමින් බුදුරජාණන් වහන්සේ මෙවන් කිරීතිමත් බමුණෙක් පවා පරම නිහතමානී කෙනෙක්

බවට පත් කලේයැයි මහත් සේ සතුවෙව අපේ බුදුරජාණන් වහන්සේගේ මහානුභාවය ගැන අතිශයින්ම ප්‍රශාන්සා කලේය. බුදුහු බ්‍රහ්මායු බමුණාට නැගී සිටිමින් තමන්ගේ ආසනයෙන් වාචිවෙන්න යැයි කිහි. එවිට බමුණු තෙමේ ආසනයෙහි වාචිවිය. බුදුපියාණෝ ඔහුට දානකථා, හිල කථා, සග්ග කථා, ආදි වූ අනුපිළිවෙළින් යුතුව ධර්මය දේශනා කොට අනතුරුව සාමුක්කංසික දේසනය නම් වූ වතුරායාන් සත්‍යය ධර්මය දේශනා කළහ. එම දහම් දෙසුම අවසන් වෙද්දී බ්‍රහ්මායු බාහ්මණයාහට ඒ ආසනයේදීම කෙලෙස් දුවිලි විරහිත වූ දහම් ඇස පහළවිය හෙවත් හෙතෙම සෝච්චන් තත්වයට පත්විය. හෙතෙම බුදුරජාණන් වහන්සේ ද ධර්ම රත්නය ද සංසරත්නය ද සරණ ගිය උපාසකයෙක් බවට පත්විය.

අනතුරුව හෙතෙම බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ හිසුන් වහන්සේලාට පසුදින සිය නිවසට දානය සඳහා වැඩිම වන ලෙස ආරාධනා කලේය. බුදුපියාණෝ එම ආරාධනය පිළිගෙන පසුදින හිසුන් සමග එහි වැඩිම කොට දන් වැළදුහ. මෙසේ හෙතෙම බුද්ධ ප්‍රමුඛ මහා සංසරත්නයට එක් ද්වසක් නොව ද්වස් භතක් ම දන් පිළිගැනීවුහ. ඉන් අනතුරුව අපේ බුදුහාමුදුරුවෝ එම විදේහ නම් ප්‍රදේශයෙන් වෙනත් ප්‍රදේශයකට වැඩිම කළහ. ඒ අතරතුර බ්‍රහ්මායු බාහ්මණ තෙමේ කථිය කලේය. ඒ බව බුදුපියාණන් වහන්සේට හිසුන් වහන්සේලා විසින් දැනුම් දුන් කළේ බුදුපියාණෝ මෙසේ දේශනා කළහ. "පින්වත් මහණෙනි, බ්‍රහ්මායු බාහ්මණ තෙමේ ඔරමභාගිය සංයෝජන ධර්ම පහ ක්‍රය කොට අනාගාමී තත්වයට පත්ව සුද්ධාචාස බ්‍රහ්මලෝකයෙහි උපන්නේය."¹⁹

14. සකුලදාය දුටු අපේ බුදුහාමුදුරුවෝ

සකුලදායි අපේ බුද්ධාමූදුරුවෝ රජගහ නුවර වැඩ සිටින කාලයේ රජගහ නුවර මහත් පිරිසක් පිරිවර කරගෙන සමාජයේ බැබලෙමින් සිටි සුප්‍රසිද්ධ ප්‍රබල පරිඛාජකයෙකි. දිනක් අපේ බුද්ධාමූදුරුවෝ උදෑසනම රජගහ නුවරට පිණ්ඩපාතයේ වඩිදි අතර මගදී පිණ්ඩපාතයට තවම වේලාසන වැඩි නිසා සකුලදායිගේ ආරාමයට වැඩිම කළා. එහි වඩිදි සකුලදායිගේ ගෝල පිරිස මහත් කෝලාහලයක් කරගන්නාක් මෙන් කැතොත් ගසමින් ගුණ දහම් සුරකින අයට තුෂ්‍යසු වූ දෙතිස් කතා වලින් යුතුව තමයි හිටියේ. බුදුරජාණන් වහන්සේ වඩිනවා දැකළා සකුලදායි ඒ අයගේ ඒ කාල ගෝවිය නතර කරන්න, කියලා ‘නිශ්චබිද වෙන්න’ ‘නිශ්චබිද වෙන්න’ කියලා කැගහලා කිවා. තවදුරටත් කිවා නිශ්චබිද හිටියාත් සමහර විට සමණ ගෞතමයාත් අපිව අනුගමනය කරාවි, අපි ලගට ඒවි කියාලා.

ඉතින් අපේ බුද්ධාමූදුරුවෝ දැකළා වඩින්න වඩින්න කියලා ආසනයක් පනවා දුන්නා. ඒ ආසනයේ වැඩ සිටි අපේ බුද්ධාමූදුරුවෝ සකුලදායි ගෙන් ඇසුවා මොකක් ගැන ද ඔය පිරිස දැන් කථා කර කර උන්නේ සමහරවිට ඒ කථාවත් බාධාවක් වෙන්න ඇති නේද කියලා. ඉතින් ඒ කතාව ඒ තරම වැදගත් එකක් නෙවෙයි, ඒව ඉතින් පස්සේත් අහන්න ප්‍රාථමික කියලා, සකුලදායි කියනවා මෙහෙම. “මේ ලගදී දවසක් සංවාද ගාලාවට එකතු වෙවිව විවිධ ආගමික ගුමණ හා බාහ්මණ කණ්ඩායම් අතර විශේෂ කතාවක් ඇතිවුණා මේ අංග මගධ ජනපද වල ඉන්න අයට විගාල ලාභයක් තියෙනවා කියලා. ඒ මොකක්ද, මේ අංග මගධ ජනපදවල විගාල සය පිරිස් පිරිවර කරගන්ත ග්‍රේෂ්‍ය ගාස්තාවරු

කිහිපයෙන්ම දැන් වැඩුණ්නවා කියලා. ඒ කියන්නේ පුරණ කස්සප, මක්බලී ගෝසාල, පකුද කවිචායන, අභිත කේසකම්බල, සංජය බෙලටයිපුත්ත, නිගණීයනාථ පුත්ත සහ ගුමණ හවත් ගෞතම යන මේ අයයි. ර් ලගට ඒ අය කතා කළා ඒ ඒ ගුමණ බාහ්මණයන්ගේ ගෝල පිරිස් ඒ අයට සලකන හැටි, ගරුකරන හැටි. ඉතින් ඒ අය අතුරින් ඒ හැම දෙනාගේම පුරුණසාව හිමිවුණේ ගුමණ ගෞතමයන්ගේ ගෝලයන් ගුමණ ගෞතමයන්ට සලකන, ගරුකරන ආකාරය ගැනයි.”

මේ අවස්ථාවේ අපේ බුදුහාමුදුරුවෝ සකුරාදායිගෙන් අභුවා “සකුරාදායි ඔබ හිතන හැටියට ඒ ආකාරයෙන් සැලුකීමට හේතුව මොකක්ද?” කියලා. සකුරාදායි කියනවා. “ඒ කරුණු පහක් නිසයි.” කියලා. ඒ සකුරාදායි කියන හැටියට අපේ බුදුරජාණන් වහන්සේට උන්වහන්සේගේ ගුවක පිරිස සලකන්නේ ගරුකරන්නේ මේ කරුණු පහ නිසාය.

1. බුදුරජාණන් වහන්සේ ඉතාම විකක් වළදන නිසා.
2. බුදුරජාණන් වහන්සේ සරල සිවුරු පරිහරණය කරන නිසා සහ එය අගය කරන නිසා.
3. බුදුරජාණන් වහන්සේ සරල ආහාරයකින් හේ සතුවුවෙන නිසා සහ එය අගය කරන නිසා.
4. බුදුරජාණන් වහන්සේ වන සෙනසුන් වල වාසය කරන නිසා සහ එය අගය කරන නිසා.
5. බුදුරජාණන් වහන්සේ ඩුදුකලාව සුවසේ වාසය කරමින් එය අගය කරන නිසා.

ඉතින් අපේ බුදුහාමුදුරුවෝ කරුණු සහිතව බාහ්මණයාට පෙන්වා දුන්නා මේ එකම කාරණයක්

නිසාවත් නොවයි උන්වහන්සේගේ ග්‍රාවක පිරිස බුදුරජාණන් වහන්සේට සලකන්නේ කියලා. එහිදී අපේ බුදුහාමූදුරුවෝත් කරුණු පහක් දේශනා කළා, මොන ඩේතුත් නිසාද උන්වහන්සේගේ ග්‍රාවක පිරිස උන්වහන්සේට සලකන්නේ කියලා. අපේ බුදුහාමූදුරුවෝ ඔහුට දේශනා කළ පරිදි උන්වහන්සේගේ ග්‍රාවක පිරිස උන්වහන්සේට සලකන්නේ ගරු කරන්නේ මෙන්න මේ කරුණු පහ නිසයි.

1. බුදුරජාණන් වහන්සේගේ අධි කිලය නිසා.
2. බුදුරජාණන් වහන්සේගේ ක්‍රාන දර්ශනය නිසා.
3. බුදුරජාණන් වහන්සේගේ අධි ප්‍රයුව නිසා.
4. බුදුරජාණන් වහන්සේ වතුරායේ සත්‍යය ධර්මය දේශනාකර මැනවින් පහදා දෙන නිසා.
5. බුදුරජාණන් වහන්සේ කුශල ධර්මයන් වඩන ආකාරය කියාදෙන නිසා.

මේ කුශල ධර්ම ද ප්‍රගුණ කරන ආකාරය ද අපට අපේ බුදුහාමූදරුවෝ කියා දුන්හ. එසේ අපට කියා දුන්නේ:

1. සතර සතිපටිධාන ධර්මයේ ප්‍රගුණ කරන ආකාරය
2. සතර සම්සක් ප්‍රධාන වියසීයේ ප්‍රගුණ කරන ආකාරය
3. සතර ඉද්ධිපාදයේ ප්‍රගුණ කරන ආකාරය
4. පක්ෂ්ව ඉන්දිය ධර්මයේ ප්‍රගුණ කරන ආකාරය
5. පක්ෂ්ව බල ධර්මයේ ප්‍රගුණ කරන ආකාරය
6. සත්ත බොජ්කඩාග ධර්මයේ ප්‍රගුණ කරන ආකාරය
7. ආයේ අෂේරාගික මාර්ගය ප්‍රගුණ කරන ආකාරය
8. අෂේට විමෝශ ධර්මයේ ප්‍රගුණ කරන ආකාරය

9. අෂ්ට අභිභායනන පුගුණ කරන ආකාරය
10. දස කසින පුගුණ කරන ආකාරය
11. සතර ධ්‍යාන වලට පත්වෙන ආකාරය
12. විදුරශනා සූජාණය උපද්‍රවා ගන්නා ආකාරය
13. මතෝමය කයක් උපද්‍රවා ගන්නා ආකාරය
14. ඉද්ධීප්‍රාතිභාරය පාන ආකාරය
15. දැඩි සේය්තය හෙවත් දැව කණ ඇති කර ගන්නා ආකාරය
16. අන් අයගේ සිත් දැන ගන්නා ආකාරය
17. පෙර භවයන් පිළුබඳව දැනගන්නා නුවණ ඇති කරගන්නා ආකාරය
18. දැවැස් හෙවත් සත්වයන් මෙලොවින් වුත්වෙන ආකාරය භා වෙනත් ලෝක වල ඉපදෙන ආකාරය දැකීමේ සූජාණය උපද්‍රවා ගන්නා ආකාරය
19. සියලු ආගුව ධර්මයන් තැති කර දමා නිවන් සුව පසක් කරගන්නා ආගුවකිය සූජාණය උපද්‍රවා ගන්නා ආකාරය යන මෙවාය.

මෙසේ බුදුපියාණේ සකුලදායි හට මෙම කරුණු දේශනා කර අවසන් වෙද්දී සකුලදායි ඉමහත් සතුවට සන්නේෂයට පත්විය.²⁰

මේ සියල්ලම අපට දේශනා කළ මේ කළුපයේ මෙලොව පහළ වූ එකම ගාස්තසවරයාණේ අපගේ තථාගත ලොවුතුරා බුදුභාමුදුරුවේ පමණි. මෙවන් ධර්මයක් අපට කියා දුන් ඒ අපේ බුදුභාමුදුරුවේ අපි සදා නමදිමු. සදා සරණ යමු. ආදරයෙන් ගොරවයෙන් වන්දනා කරමු. නිබඳවම නිරතුරුවම ඒ අනන්ත වූ බුදු ගුණ හඳුනි දරාගෙන අපින් සැනසිල්ලේ ජිවත් වෙමු.

අපේ බුදුභාමුදුරුවේ ගැන කතා කරලා ලියලා

හෝ විවිධාකාරයෙන් විවිධ වූ දේශනා පවත්වලා මෙලොට කිසිම කෙනෙකුට උන්වහන්සේගේ ගුණ කදා නිම කළ නොහැකිය. බුදුගුණ මහා පාගරයකි. එහි පරක් තෙරක් නොදැකිය හැකිය. එසේම ගම්හීරයි, අන්නතයි, අප්‍රමාණයි.

හිතන්න,... කිසියම් බුදු කෙනෙක් බුදු බවට පත් වූ ද්වසේ පටන් තවත් බුදුකෙනෙකුගේ ගුණ වර්ණනා කරන්නට ආරම්භ කරනවා කියලා. ඉතින් ඒ බුදුහාමුදුරුවෝ කළුපයක් ගත වෙන තුරුම බුදුගුණ කතා කරනවා, දේශනා කරනවා කියා හිතන්න. ඒ කියන්නේ ඒ බුදුරජාණන් වහන්සේගේ ජීවිත කාලය පුරාම දේශනා කරන්නේ බුදුගුණ පමණයි. ඉතින් එහෙම දේශනා කරගෙන යන කොට, යන කොට, ඔන්න කළුපය ඉවර වෙනවා. ඒත් බුදුගුණ නම් ඉවර වෙන්නේ නැහැ. අපේ බුදුහාමුදුරුවන් වහන්සේගේ බුදුගුණ සියල්ල මෙව්වරයි මෙපමණයි කියා කියන්න කිසිවෙකත් ලෝකයේ නැහැ. ඒත් බුදුගුණ කෙටි කරලා අපේ බුදුහාමුදුරුවෝම අපට දේශනා කරලා තියෙන ගාරාවක් තමයි අපි උදේ සවස “ඉතිපි සේෂ හගවා අරහං සම්මා සම්බුද්ධේය් විෂ්ජා වරණ සම්පන්නේය් සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිසදම් සාරථී සත්ථා දේවමනුස්සාන් බුද්ධේය් හගවා” යනුවෙන් කියන්නේ. ඒ ගාරාවේ ගුණ තමයකට කෙටි කරලා තියෙන්නේ අප්‍රමාණ වූ බුදුගුණ තමයි. ඒ බුදුගුණ අපින් නිතර නිතර සිහිකරමු. ඒ බුදුගුණ එකක් එකක් පාසා ඉතාම හොඳින් දැනගනීමු. නිවන් මගට පිවිසෙන්නට හෙවත් සේවන් තත්වයට පත්වෙන්නට අවශ්‍යම, සේවනාපත්ති අංගයන් වන බුදුරජාණන් වහන්සේ කෙරෙහි, ධරම රත්නය කෙරෙහි, සංස රත්නය කෙරෙහි, අවල ගුද්ධාව ඇති

කරගැනීමට අපින් උත්සුක වෙමු. දිනපතා ගුද්ධාවත් පූජාවත් පෙරටුව බුද්ධ වන්දනා කරමු. අනන්ත බුදුගුණ දුම්ගුණ සහ ගුණ අපටත් වැටහේවා. ත්‍රිවිධ රත්නයේ අනන්ත ගුණ බලයෙන් සියලුම සත්වයෝ සුවසේ ජ්වත් වෙත්වා!

බුදුගුණ නිරතුරු මට සිහි වේවා
දම ගුණ නිරතුරු මට සිහි වේවා
සහ ගුණ නිරතුරු මට සිහි වේවා
මගේ සිත කෙලෙසුන්ගෙන් දුරුවේවා!

3 පරේච්ඡය

බ්‍යුද්‍යන් වදාල නියම ධර්මය

බ්‍යුද්‍යන් වදාල ධර්මය ගැන අපි පුගාක් දේවල් අහලා තියෙනවා. ඒ ගැන විවිධ උගතුන් විසින් විවිධ පොත පත ලියලා තියෙනවා, අටුවා, විකා, ටිප්පණී වලින් බුදු දහම ගැන විවිධාකාරයෙන් කරාකරලා තියෙනවා. ඒ විස්තර විවිරණ වැඩිවෙන්ඩ වැඩිවෙන්ඩ තව තව සංකල්ප, ආකල්ප, ප්‍රවාද, මතවාද, අදහස්, එකතු වෙලා නිමල බුද්ධහම විවරණය වෙනවට වඩා සිද්ධ වෙලා තියෙන්නේ ආවරණය වීමයි, වැසියාමයි. මේ විවිධ මති මතාන්තර වලින් නිර්මල බුද්ධහම වැසියාම නිසාම මිනිසාට සසරින් එතර වීමට තිබෙන අවස්ථාව ද, දුක තුනී කරගන්නත් දුක සම්පූර්ණයෙන්ම නැති කරගන්නත් තියෙන අවස්ථාව ද, නැතිවි යයි. අපේ බුද්ධියාණන් වහන්සේ විසින් විසුද්ධිය පිණිස ඉතාමත්ම පැහැදිලි, නිවැරදි, නිරවුල් මගක් අපට දේශනා කොට ඇත්ත් පසුකාලීනව මේ විවිධාකාරයෙන් සිදුකොට ඇති විස්තර විවරණ වලින්, විසුද්ධියට මග යැයි ඉදිරිපත් කළ මග සලකුණු වලින් සිදුවී ඇත්තේ ඒ මාර්ග සංයුත්ම මාර්ග බාධක බවට පත් වීමකි.

අපේ බුද්ධාමූදුරුවේ නිමල බුද්ධහම දේශනා කළේ සසර අප්‍රමාණ දුක් ගැහැට විදින සත්වයා සසරින් එතර කිරීමටයි. සසර සැරී සැරීම එක් මොහොතක්වත් ප්‍රශ්නයා නොකළ බුද්ධියාණෝ වහ වහාම සසරින් එතෙර වෙන්න කිය දහම් දේශනා කළහ. මෙසේ පැවැලුණ තුල බෝලයක් වගේ, මඟ වූ තණ කොළ ගුලියක් වගේ, අග මූල සොයා ගැනීමට නොහැකිව සත්වයා ඉපදී ඉපදී මැරි මැරි මළ කුණු වලින් කනතු පුරව, සසර සැරී

සරන්නේ වතුරායී සත්‍යය හා පටිච්චසමුජ්ජාද ධර්මය නොදැනීම නිසා බව අපේ බුදුහාමුදුරුවේ අපට පැහැදිලිවම දේශනා කළහ.

බුදුහමේ හරය තේරුම ගෙන ඒ අනුව ධර්මය පූජණ කරනවාට වඩා අද අපේ සමහර බොඳේයේ යැයි කියා ගන්නා ඇය වෙන මොන මොනවා හරි කර කර, සමහරවිට බුදුරජාණන් වහන්සේ විසින් කොහොත්ම දේශනා නොකළ, නිර්මල බුද්ධ වචනයට, බුදුහමට, කොහොත්ම නොගැලපෙන, දෙවියන්ට යායා කිරීම වැනි දේවල් අනුගමනය කරමින් බුදුපියාණෝ පැහැදිලිවම ප්‍රත්ස්ථවයක් දේශනා කර තිබියදින් එවැනි දෙයක් නැත, නැවත උපතක් නැත, මිපපාතික සත්වයේ නැත, මවට පියාට සැලකීමේ විපාක නැත, මෙලොවක් නැත, පරලොවක් නැත, ආදි වශයෙන් මිල්යාදාඡ්ට්ටිවලම ඇලි ගැලී සිරිති. මේ මිල්යාදාඡ්ට්ටිය යනු ඉතාම හයානක දෙයකි. සත්වයාට මිල්යාදාඡ්ට්ටිය ඇති විට ඒ සත්වයේ අතිවායීයන්ම කෙළවර වෙන්නේ දුගතියෙනි හෙවත් අපායෙනි. ඒ බව ධම්මපදයේ තිරය වශේයේ අපේ බුදුහාමුදුරුවේ අපට “මිවජාදිවියේ සමාදානා සත්තා ගව්තන්ති දුග්ගති.” යනුවෙන් ඉතාම පැහැදිලිව දේශනා කළහ. අපේ බුදුහාමුදුරුවේ අපට දහම් දේශනා කර ඇත්තේ සමාදිවියේ ඇති කිරීමටය. ධම්මපදයේ මේ තිරය වශේයේම අපේ බුදුහාමුදුරුවේ අප කෙරෙහි අනුකම්පාවෙන් අපට දෙන මේ අවවාදය බලන්න.

“අැත පිටසර ප්‍රත්‍යන්තයක ඇති නගරයක් ඉතාම හොඳින් ඇතුළතින් හා පිටතින් දෙකෙන්ම දැඩි කොට ආරක්ෂාව සලසමින් ආරක්ෂා කරන්නේ යම්සේද, එමෙන් ඔබව ආරක්ෂා කරගන්න. ලැබුණ මේ ඉතාමත්ම අගනා

වටිනා මොහොත, (ඒනම් ධරුමයෙහි හැසිරීමට ධරුමය හැදැරීමට, භාවනා කිරීමට ඇති උතුම් මොහොත) අපතේ අරින්න එපා. ගිලිහි යන්න දෙන්න එපා. මේ උතුම් මොහොත ගිලිහි යන්නට දුන් අය තිරයට ගොස් සෝක කරති.” යනුවෙනි. නිරය ඇත්තේ කොහොද කිය කියා ප්‍රශ්න කරන අය සමාජයේ සිරින බව අපි දතිමු. එසේ ප්‍රශ්න කිරීම හොඳ වුවත්, කළ යුත්තේ ප්‍රශ්න කරමින් කාලය නාස්ති කර ගැනීමට වඩා කුසල් වල නිරත වීමයි. නිරය හෝ දිවා ලෙස්ක ඇතත් නැතත් හොඳ දේ කරන කෙනාට හොඳ විපාක භා නරක දේ කරන කෙනාට නරක විපාක ලැබෙන බව අපි තේරුම් ගනිමු. බුදුධහමින් තොරව නියම සැනසුමක් හෙවත් කෙලෙස් වලින් නිධහස් වූ සැනසුමක් නැති බව තේරුම් ගනිමු.

නිමල බුදුධහම යනු අපේ සංස්කෘතිය හෝ ඉතිහාසය හෝ ගිෂ්යාචරය හෝ දරුගනය හෝ බුද්ධාගම ද නොවේ. බුදුධහම යනු බුදුපියාණන් වහන්සේ විසින් ඉතාමත්ම පැහැදිලිව, ප්‍රත්‍යාස්‍යයෙන්ම අවබෝධ කරගනිමින් ඉතාමත්ම පැහැදිලි වචනවලින්, පැහැදිලි අරථවලින්, කිසිදු හේදයකින් තොරව, සැම ජන කොටසකටම, සියලු දෙවියන්ටම, සියලු මිනිසුන්ටම, දේශනා කොට වදාල ශ්‍රී සද්ධරුමයයි. මේ ශ්‍රී සද්ධරුමය ඇත්තෙන්ම ‘සත් ධරුමයකි’ හෙවත් මුලික ධරුම කරුණු හතකි. සත් ධරුම යන්නෙහි තේරුම ගෞෂ්යතම ධරුමය යන්නයි. එහෙත් සත් යන්නෙහි ‘හත’ යන අරථය ද ඇති බව ඔබන් දන්නවා තේදී? එම ධරුම කරුණු හතෙහි සද්ධරුම හෙවත් ගෞෂ්ය ධරුම කරුණු තිස් හතක් ඇත. ඒ සත් තිස් බෝධිපාක්ෂික ධරුමයන්ය. මේ ධරුම කරුණු හත ගසක හරය හෙවත් අරටුව වගේ දෙයකි. අපේ

බ්‍යුදාමුදුරුවේ අවුරුදු හතලිස් පහක් තිස්සේ අපට දේශනා කළ හැම දෙයක්ම ඉදිරිපත් කරලා තියෙන්නේ මේ මුලික දහම් කරුණු හත නොහොත් තිස් හත මුල් කරගෙනයි. අද විවිධ උගෙනුන් බුදුදහම, බුද්ධාගම, බොද්ධ ඉතිහාසය, බොද්ධ සංස්කෘතිය, බොද්ධ ශීජ්ටාචාරය, බොද්ධ දැරුණනය, ආදි වශයෙන් විවිධ විෂයයන් ගැන කතා කරන, ලියන, හැම අවස්ථාවකමන් ඒ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාල ධර්ම කරුණු වලින් එකක් හෝ සම්බන්ධ කරගෙන කතා නොකරන්නේ නම්, නොලියන්නේ නම් ඒ කතා කරන දේවල්, ලියන දේවල් බුදුරජාණන් වහන්සේගේ නිමල ධර්මයෙන් ඇත් වූ දේවල් බව තේරුම් ගනිමු.

එසේ බුදුදහම නමින් විවිධ දේවල් ගැන කතා කිරීම නිසා ඉස්මතු වෙන්නේ බැබලෙන්නේ බුදුදහමේ හරය නොවේයි, ශ්‍රී සද්ධර්මය නොවේයි. මේ නිසාම බුදුදහමේ හරයක් තියෙනවා ද කියාවත් කෙනෙකුට නොතේරන තරමටම අද එවාට විවිධ දේවල් එකතු වෙලා. බොද්ධයේ විවිධ පුද පුජා විධිවලට බාහිර ආවෝප සාවෝපයන්ට, විවිධ විස්වරණ දේවල්වලට, සර්වපිත්තල දේවල් වලට, යොමුවෙලා. අඟේ බුදුපියාණන් වහන්සේ විසින් කෙසේවත් අජේෂ්ඨා නොකළ විවිධ මහා, මහා, මහා, කියාගන්නා පුද්ගලිජා පෙරහැර ආදියට හා විවිධ උත්සව වලටම නිමල බුදුදහම යට වෙලා. බුදුහමේ හරය සිල සමාධි පක්ෂීක්ෂා වලින් පුසංයුත්ත බව අමතක වෙලා. දාන සිල හාවනා යන තුන් පුණුස්ථියා වෙනුවට බොහෝ අය දානයට පමණක් සිමාවෙලා. එසේ තැනිනම් සිලයන් ව්‍යාපාර බවට පත්කරගෙන එක්කේ සිලය එක්ක පමණක් ඔවුව වෙනවා. සිලය පමණක් මහා ලොකු කරගෙන ඉන්නවා.

එෂෙහම තැත්තම් සමහරු භාවනාවට පමණක් සීමා වෙලා. මේ දාන සිල භාවනා කියන තුනම අවශ්‍ය බව බොහෝ අයට අමතක වෙලා.

මත්කිම නිකායේ මහා සාරෝපම සුතුය නමින් විශේෂ සුතු දේශනයක් ඇති.² එම සුතු දේශනයට අනුව මෙය හරියට ගහක හරය සොයන්න යන අය වගයි. ගහේ හරය නොදුන්නා සමහරු ගහ ලැබූ ගිහිල්ලා ඒ ගහේ හරය කියලා අරගෙන එන්නේ අතු ඉති රිකිලි, සමහරු පිට පොත්ත, සමහරු ඇතුළු පොත්ත හෙවත් එළය, තවත් සමහරු ගහේ හරය කියලා බදාගන්නේ සිවිය. ඉතාමත්ම ටික දෙනෙක් තමයි නියම වැඳිහට දුන්නේ ගහේ හරය කියන්නේ මොකක්ද කියලා.

බුදුහම කියන්නේ මහා ව්‍යාල වෘක්ෂයක්, ගහක්. මේ ගහට දැන් අවුරුදු 2602 වයසයි. මේ ගස රෝපණය කළේ අපේ බුදුරජාණන් වහන්සේ විසිනි. මේ මහා වෘක්ෂයේ ද අතු ඉති රිකිලි, පිට පොත්ත, ඇතුළු පොත්ත හෙවත් එළය, සිවිය මෙන්ම ඉතාමත්ම හොඳ වෙනත් කිහිම තැනැකින් සොයාගැනීමට බැරු හරයක් ද තිබේ. ඉතින් මේ බුදුහම තැමති ගස් හරය සොයාගැනීමට නොහැකි සමහරු හරය කියලා බදාගෙන ඉන්නේ ලාභකිරිති ප්‍රගංසා, විවිධ පුදුපුජා, එනම් බුද්ධ පුජා, බෝධිපුජා, තෙසැන්තැ කුණුණපුජා, සුවිසි බුද්ධ පුජා, අවචිස බුද්ධපුජා, අසුහාර දහසේ පහන් පුජා වැනි පුජාවන්ය. සමහරු බුදුහමේ හරය නොදුන්කම නිසා බදාගෙන ඉන්නේ බුදුහම තැමති මහා වෘක්ෂයේ පිට පොත්තයි. ඒ විවිධාකාරයෙන් දක්වන මහා මහා මහා යන අකුරු දෙක පෙරට යොදා ගන්න විවිධ පෙරහැර භා දානාදී පිංකම් පමණි. තවත් සමහරු මේ මහා වෘක්ෂයේ

හරය නොදත්කම නිසාම හරය යැයි සිතා බදාගෙන ඇත්තේ එළයයි. එනම් විවිධාකාරයෙන් පවත්වන සීලයයි. සමහර අය මෙය හඳුන්වන්නේ සීල ව්‍යාපාරය කියලමයි. ඒ සීලයන් ව්‍යාපාරයක් කරගත්ත අයයි. තවත් සමහරුන්ට බුදුදහමේ හරය සමාධියයි. ඇත්තෙන්ම බුදුදහමේ හරය වෙන්නේ ප්‍රජාවයි. එයත් අල්ලාගන ඉත්ත් හෝ බදාගෙන මෙන්න මෙකය හරය කියා කියා කැ ගහන්ත් නොවෙයි තියෙන්නේ. එය තේරුම් අරගෙන ප්‍රජාවෙන් හෙවත් විපස්සනාවෙන් සියල්ල දැනගනිමින් දැක ගනිමින් සියලු දෙයින්ම නිදහස් වීමටයි මේ බුදුදහම තියෙන්නේ. ඒ නිසා අපි මේ බුදුදහමේ හරය තේරුම් ගත්තුමයි. විපස්සනාව පාදක කරගත් මේ බුදුදහමේ හරය දත් කෙනා ලොව අනුපලිප්ත ජීවිතයක් ගත කරන හෙවත් නොඇලෙන ජීවිතයක් ගත කරන කෙනෙකි. බුදුදහමේ හරය තේරුම් ගෙන එය එදිනෙදා ජීවිතයේදී පුරුදු කරමින් පූහුණු කරමින් සරල වුත් තාප්තිමත් වුත් සාරථක මනුෂා ජීවිතයක් ගත කරමින් එවත් අනුපලිප්ත ජීවිතයක් ගත කිරීමට අපින් වෙනස ගනිමු.

බුදුදහම නැමති මහා ව්‍යුහයේ, ගස්, හරය හෙවත් අරටුව ලෙස අපේ බුදුහාමුදුරුවේ අපට දේශනා කළ ඒ දහම් කරුණු තිස් හත මොනවාද? ඒ දහම් කරුණු වලින් පැවසෙන මූලික අන්තර් මොනවාද? ඒ දහම් කරුණු අනුගමනය කරන්නේ හෙවත් ප්‍රගුණ කරන්නේ කෙසේද? යන්න පැහැදිලි කරගැනීම මෙම පරිවිශේදයන් අපේක්ෂා කෙරේ.

තථාගත බුදුරජාණන් වහන්සේ විසින් අවබෝධ කරගත් තියම ධර්මය යනු සත් තිස් බේඛිපාක්ෂික

దరంయను హవతు దరమ కర్కెన్న తిచే హతకు ఎల రుహత సభను కలెట్టి. అపే బ్రైఫామ్స్టర్జెలో తమను వహనుఁఁఁ విషిను దరంయ లంయెను అవబోధ కర గతఁను మొ జనుతిచే బోధిపూకుతిక దరమ ఎల మహా పరినివిలాణ స్థునుఁఁ బుఖమలరియ విరందితిక దమిల దేంజను నమి కొండెసిం పాహాడైలివమ దేంజను కొం ద్వాకుఁఁ విధాలు. లిధా బ్రైపియాణును వహనుఁఁఁ వింగాలు మహ న్నవర మహావంను కృతాగార గాలువం వైచిల కొం ఆనహన్డ హిమియను అమతా “ఆనహన్డ, యనును గితిను మొ వెంగాలియ ఆచ్చుర్జ కరమిను యమి పమణ హిక్కును వహనుఁఁఁ లు వైచి సిరిన్డ శే సియల్లం హిక్కును వహనుఁఁఁ లు ఉపసీపిం గాలువం క్రైలవనును.” యక్కి ఆనహన్డ హిమియను కీహ. లివి ఆనహన్డ హిమియే “శిసేయ జుఁఁ తిని” కీయా యమితాకు వెంగాలియ ఆచ్చుర్జకరమిను హిక్కును వహనుఁఁఁ లు వైచి సిరియే ద శేతాకు హిక్కును వహనుఁఁఁ లు ఉపసీపిం గాలువం యసుకరవా బ్రైరథాణును వహనుఁఁఁ వెత గొసే శే ఎల జైల కలు. లివి బ్రైపియాణును వహనుఁఁఁ ఉపసీపిం గాలువం వైచిల కొం లితి పనవనలడ్ ఆసనయెం వైచి సిరిసేక. లితి వైచి సిరి హిక్కును వహనుఁఁఁ లు ఆమనున్నఁఁఁ కరమిను మొసే విధాలు.

“పినువతు మహమెని, మా విషిను మైనవిను అవబోధకర గనితిను దేంజను కరన లడ యమి దరమయే వెతు ద శే దరమ ఔల వహనుఁఁఁ లు విషిను రుతామతమ హోదైను రుగెన గెన ప్రర్చై కల య్యత్తుడి. ఖాలితా కల య్యత్తుడి. న్నవిత న్నవిత బిఱుల లంయెను వైచియ య్యత్తుడి. లయ లోహు దేనుఁఁ తిత పిణ్ణిస, లోహు దేనుఁఁ తిత జ్ఞమ పిణ్ణిస, లోలం అన్నకమిపా పిణ్ణిస, దేలి మినిస్తును అర్పియ పిణ్ణిస, శేకునుఁఁ లంయెనుఁఁ తిత జ్ఞమ పిణ్ణిస వనునెనుఁఁ. పినువతు మహమెని, మా విషిను శే మైనవిను

අවබෝධ තොට දේශනා කරනලද ධර්මයේ මොනවාදී? සතර සතිපටියාන, සතර සම්මූහ්‍ය ප්‍රධාන, සතර ඉද්ධිපාද, පක්ෂ්ව ඉන්දියයන්, පක්ෂ්ව බල, සත්ත බොජ්කංග, සහ ආයුෂී අෂ්ච්‍රියාංගික මාර්ගයන්ය.” යනුවෙන් දේශනා කළහ.

ඒ බුද්ධභාෂිත පාලි පායය මෙන්න. “තස්මාතිහ හික්වෙ යේ තේ මයා ධම්මා අහිඹ්ඛා දේසිතා, තේ වො සාමුහ්‍ය උග්ගහෙත්වා ආසේවිතබිබා, භාවේතබිබා, බහුලිකාතබිබා, යථිදී බ්‍රහ්මවරිය අද්ධනිය අස්ස විරට්තිකාත. තදස්ස බහුජන හිතාය බහුජන සුඩාය ලෝකානුකම්පාය අත්ථාය හිතාය සුඩාය දේව මනුස්සානා. කතමේව තේ හික්වෙ ධම්මා මයා අහිඹ්ඛා දේසිතා, යේ වො සාමුහ්‍ය උග්ගහෙත්වා ආසේවිතබිබා භාවේතබිබා බහුලිකාතබිබා යථිදී බ්‍රහ්මවරිය අද්ධනිය අස්ස විරට්තිකාත. තදස්ස බහුජන හිතාය බහුජන සුඩාය ලෝකානුකම්පාය අත්ථාය හිතාය සුඩාය දේවමනුස්සානා. සෙයාලිදී, වත්තාරෝ සතිපටියානා, වත්තාරෝ සම්මූහ්‍ය ප්‍රධානා, වත්තාරෝ ඉද්ධිපාදා, පක්ෂ්වින්දියාති, පක්ෂ්ව බලාති, සත්ත බොජ්කංග, අරියෝ අවියාංගිකෝ මග්ගෝ”³

මේ නිමල බුද්ධවදන අනුව උන්වහන්සේ පැහැදිලිවම අපට පෙන්වා දෙන්නේ උන්වහන්සේගේ නියම ධර්මය හෙවත් නිමල ධර්මය මෙම සත් තිස් බෝධිපාක්ෂික ධර්මවල අඩංගුවෙන බවය. ඒ සත්තිස් බෝධිපාක්ෂික ධර්මයන් යම් කෙනෙක් මැනවින් භදුරා ප්‍රගුණ කරන්නේ නම් ඒ අනුව දිවිගෙවන්නේ නම් හෙතෙම ඒකාන්තයෙන්ම නියම ආකාරයෙන් බුද්ධරජාණන් වහන්සේගේ බුද්ධ වවනය පිළිපිළින

කෙනෙක් යැයි කිව හැකි බවය. නොවරදීන බුදුමග එයයි. සැනසුමට මග බුදුදහමයි.

1. සත්තිස් බෝධිපාක්ෂික ධර්ම හා එවායේ සරල අදහස

සත්තිස් යනු තිස් හත යන්නයි. තිස්හතක් වූ බෝධිපාක්ෂික ධර්මයේ යනු සම්බුද්ධ සුභාමිත ශ්‍රී සඳේර්මය බව දිසනිකායේ මහා පිරිනිව්‍යාණ සුනුයේ සඳහන් ඉහත පායියෙන් අපට පැහැදිලි කරගත හැකිවිය. එම සත්තිස් බෝධිපාක්ෂික ධර්මයේ පිළිවෙළින් මෙසේය.

(අ). සතර සතිපථියාන	4
(ආ). සතර සම්ම්ප්‍රධාන	4
(ඇ). සතර ඉද්ධිපාද	4
(ඇ). පක්ෂ්ව ඉන්දිය	5
(ඉ). පක්ෂ්ව බල	5
(ඊ). සත්ත බොජ්කඩංග	7
(ඊ). ආය්සී අෂේර්ංගික මාර්ගය	8
	යනුවෙනි.

(අ). සතර සතිපථියාන

අපේ බුදුහාමුදුරුවෝ මෙම සත්තිස් බෝධිපාක්ෂික ධර්මවල පළමුවෙන්ම දක්වා ඇත්තේ සතර සතිපථියානයයි. සතර සතිපථියාන යනු සිහිය පිහිටිවිය යුතු ස්ථාන හතරකි. මේ සතර සතිපථියාන යම් කෙනෙක් ප්‍රගුණ කරන්නේ නම් ඔහුට හෝ ඇයට මේ සත්තිස් බෝධිපාක්ෂික ධර්මයේම දැන ගැනීමට මෙන්ම

දැක ගැනීමටත් හැකියාව ලැබේ. සත්වයන්ගේ පිරිසිදු වීම පිණිස, සෝක හැඩිම් වැළපිම් නැති කිරීම පිණිස, දුක් දොමිනස් සම්පූර්ණයෙන්ම නැති කිරීම පිණිස, මධ්‍යමප්‍රතිපදාවට පැමිණීම පිණිස, නිරවාණ ධරුමය අවබෝධ කරගැනීම පිණිස බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාල එකායන මාර්ගය හෙවත් එකම මාර්ගය මේ සතර සතිපථියානයයි.

වරක් අපගේ ගාන්ති නායකයාණන් වූ, ගාන්තිදායකයාණන් වූ බුදුරජාණන් වහන්සේ විසින් අපට දේශනා කොට වදාලේ, “මබ ඔබේ ස්කාතියෙකුට හෝ මිතුයෙකුට හෝ සහලේ කෙනෙකුට හෝ අනුකම්පාකරන්නේ” නම්, යමක් ඇසිමට සලස්වන්නේ නම්, ඒ අය සතර සතිපථියාන භාවනාවෙහි සමාදන් කරවන්න, එහි වාසය කරවන්න, එහිම පිහිටු වන්න.”⁴ යනුවෙනි.

සතිපථියානය හෙවත් සිහිය පිහිටුවීම ගැන ඩදාරණ විට අපට ප්‍රධාන වශයෙන් දිසනිකායේ මහා සතිපථියාන සූත්‍රය, මත්කීම නිකායේ සතිපථියාන සූත්‍රය, සංශ්‍යත්තනිකායේ සතිපථියාන සංශ්‍යත්තය හා අංගුත්තර නිකායේ එන සතිපථියාන වර්ගයෙන් ද තොරතුරු ලබාගත හැකිය.

(ආ). සතර සම්මෘප්පධාන

සතර සම්මෘප්පධාන යනු සිතේ උත්සාහය, වියනීය, බෙදරයය ඇති කරගත යුතු පැති හතරකි. එනම් 1. සංවර්ජ්පධාන (අකුසල් සංවර කිරීමට වියනීය),

2. පහානප්පධාන (අකුසල් බැහැර කිරීමට වියසීය),
3. භාවනප්පධාන (කුසල් වැඩීමට වියසීය)
4. අනුරක්බනප්පධාන (වැඩු කුසල් ආරක්ෂාකර ගැනීමට වියසීය) යන නතරයි.

සිත සංචර කරගත යුත්තේ නොඳපන් අකුසල් ඇති නොවීමටයි. සිතෙන් බැහැර කළ යුත්තේ සිතෙන් ඇතිවි තියෙන අකුසල වේතනාවන්ය. සිතේ වැඩිය යුත්තේ කුසල වේතනාවන්ය. එසේම අප විසින් ආරක්ෂා කරගත යුත්තේ සිතෙහි ඇති කරගත් එම කුසල වේතනාවන්ය. සතර සම්මතප්පධාන වියසීය යනු මේවාය. අංගත්තර තිකායේ භතර වෙනි නිපාතයේ එන පධාන සූත්‍රයට අනුව සමාක් ප්‍රධාන විරය ඇති කරගැනීමේදී තුළන් අකුසල් නොඳපදීමට ජන්දය උපද්‍වාගත යුතුයි. ඒ සඳහා වැයම් කළ යුතුයි. වියසීය ආරම්භ කළ යුතුයි. සිත දැඩි කොට තබා ගතයුතුයි. ඒ අනුව වියසීය වැඩිය යුතුය (ජන්දං ජනනති, වායමති, විරියං ආරහති, විත්තං පග්ගණ්ඩාති, පදහති)⁵ මෙලොට උපන් සැම මිනිසේක් විසින්ම අකුසල් ප්‍රහාණය කළ යුතුය, කුසල් වැඩිය යුතුය. වරක් අපේ බුද්‍යාමුදුරුවෝ අපට මෙසේ දේශනා කළහ. “මහණෙනි, අකුසලය අත්හරින්න. අකුසලය අත්හරින්න පුළුවනි. අකුසලය අත්හරින්නට බැරිනම් මම අකුසලය අත්හරින්න කියා කියන්නේ නැහැ. යම් හෙයකින් අකුසලය අත්හරින්න හැකි වේද ඒ තිසයි මම එසේ කියන්නේ. අකුසලය අත්හරනවිට එය අහිත පිණීස දුක් පිණීස පවතින්නේ නම් මම මෙහෙම කියන්නේ නැහැ. එය අත්හරන විට පිතසුව පිණීස පවතින තිසාමයි මම ඔබලාට මේ ආකාරයෙන් අකුසලය අත්හරින්න යැයි කියන්නේ.”⁶ යනුවෙනි.

(ඇ). සතර ඉද්ධ්‍යපාද

ඉද්ධි හෙවත් සංදේශ යනු සාමාන්‍ය කෙනෙකුට කළ නොහැකි දේවල් හෙවත් අසාමාන්‍ය වූ දේවල්ය. උදාහරණයකට අහසින් ගමන් කිරීම, වතුර මතුපිට ඇැවිදීම, බිත්ති පසාකරගෙන යාම වැනි දේවල්ය. යම් කෙනෙකු විසින් පළුවෙනි ධ්‍යානය, දෙවෙනි ධ්‍යානය. තුන්වෙනි ධ්‍යානය, හා භතර වෙනි ධ්‍යානය යන ධ්‍යාන භතර වැඩිමෙන් අනතුරුව අහිස්කුදා හෙවත් විශේෂ ක්‍රිං පහක් ලබාගැනීමේ හැකියාව ඇත. එවානම් ඉද්ධිවිධ ක්‍රිං, දිබිබ සෝත ක්‍රිං, පරවිත්ත විජානන ක්‍රිං පරවිත්ත විජානය, ප්‍රබිබේ නිවාසානුස්සති ක්‍රිං හා දිබිබවකු ක්‍රිං යන ක්‍රිංයන්ය. මේ සියලුම ලෙඛික ක්‍රිංයන්ය. එහි අදහස මේ සියලු ක්‍රිං ලබාගත්තත් කෙනෙකුට කෙලෙස් නැති වීමක් සිදුවන්නේ නැත. එබැවින් නිවන් අවබෝධ කළ නොහැක. වෙනත් ඕනෑම ආගමක අනුගාමිකයන්ටත් මේ ක්‍රිංයන් ලබාගත හැකිය. එහෙත් බුදුරජාණන් වහන්සේ විසින් සුවිශේෂයෙන් සොයාගත් ක්‍රිං වන ආසවක්බය ක්‍රිංය වෙනත් කිසිම ආගමකින් සොයාගත නොහැක, ලබාගත නොහැක.

එ කෙලෙස් නැති කිරීමේ ක්‍රිං සොයාගත්තේ අපගේ භාෂාවත් වූ අරහත් වූ සම්මා සම්බුද්ධරජාණන් වහන්සේ විසිනි. මෙය බුද්ධහම්ට පමණක් ආවේනික වූ ක්‍රිංයකි. මෙම දක්වන ලද සියලුම ක්‍රිං වල මුලින්ම ඇත්තේ සංදේශිවිධ ක්‍රිංයයි. එ ක්‍රිංයෙන් කරන්නේ විවිධ වූ සංදේශිපානිහාය්සීයන් පැමුණි. අර වුල පන්තක හාමුදුරුවන්ගේ කතාව. වුල පන්තකගේ අයියාගේ නම මහා පන්තක. අයියා පැවැති වෙලයි හිටියේ. අයියට

හිතුණා මල්ලිවත් පැවිදි කරවන්න. ඉතින් මල්ලිත් පැවිදි කළා. ඒත් මල්ලිට කිසිම දෙයක් පාඩම් හිටින්නේ නැහැ. එක ගාපාවක පද හතර පාඩම් කරගන්න මාස හතරකිනුත් බැරිවුණා. ඉතින් මහා පන්තක භාමුදුරුවෝ කිවා “මය විදියට මේ සම්බුද්ධ ගාසනයේ ප්‍රතිපත්ති පුරන්න බැහැ ඒ නිසා සිවුරු ඇරලා ගෙදර යන්න” කියලා. අතේ ඉතින් අඩ අඩා ගෙදර යන්න කියලා කුටියෙන් බැහැරට යනකොට ම අපේ බුදුහාමුදුරුවෝ දැක්කා. දැක්කා කතා කළා කොහොද යන්නේ කියලා අභ්‍යුතා. සිද්ධීය කිවා. “බණ දහම් පාඩම් හිටින්නේ නැති නිසා සහෝදර භාමුදුරුවෝ ගෙදර යන්න කිවා, ඒ නිසා මේ මම යනවා යන්න” කියලා කිවා.

ඒ අවස්ථාවේ අපේ බුදුහාමුදුරුවෝ මේ භාමුදුරුවන්ට පිරිසිදු රේදි කැල්ලක් දිලා අවවාද කළා නැගිගෙන එන තිරු දිහා බලාගෙන “රෝජ්හරණං රෝජ්හරණං” (දුවිලි නැති කරනවා, දුවිලි නැති කරනවා) කිය කියා භාවනා කරන්න කියලා. මේ විදියට භාවනා කරනකොට මේ භාමුදුරුවන්ගේ සිතේ තිබුණ සියලුම රූස්ස් හෙවත් කෙලෙස් දුවිලි නැති වුණා. මේ වූල පන්තක භාමුදුරුවෝ රහත් වුණා. රෝ පස්සේ උන්වහන්සේ තමන් වගේම භාමුදුරුවරු දහසක් මැවිචා තමන්ගේ සංදේශ බලයෙන්. ඒ වගේ දේවල් වලට තමයි සංදේශප්‍රාතිභායී පැම කිය කියන්නේ. මේ සංදේශප්‍රාතිභායී පැමට ඉතාමත්ම දක්ෂව වැඩ සිටියේ බුදුරජාණන් වහන්සේ ඇරුණාම මුගලන් මහරහතන් වහන්සේය. උන්වහන්සේ සංධිමතුන් අතරින් අගුණ කියා වරක් අපේ තරාගත වූ බුදුපියාණෝම දේශනා කළහ. එහෙත් මෛවැනි ප්‍රාතිභාරයී ගැන අපේ බුදුරජාණන් වහන්සේ ඒ තරම් අගය කළේ නැත. උන්වහන්සේ

දේශනා කලේ මේ සියලුම ප්‍රාතිභායී වලට වඩා දේශනා ප්‍රාතිභායීයම උතුම් බවය. මේ සියලුම ලෙංකික හා ලෝකෝත්තර සංදේශීන් ලබාගැනීමට සංදේශීපාද හතරක් තිබිය යුතුය. සංදේශීපාද යනු සංදේශී ලබාගැනීමට පාදයි, මාවතයි, අඩ්තාලමයි හෙවත් අත්තිවාරමයි. එම සංදේශීපාද හතර මෙසේය.

1. ජන්ද සංදේශීපාද
2. විරිය සංදේශීපාද
3. විත්ත සංදේශීපාද
4. විමංසා සංදේශීපාද යන හතරයි.

(අ). පක්ද්ව ඉන්දියය

ඉන්දිය කියනවාත් සමගම ඔබටත් සමහරවිට ඇසු, කන, නාසිය, දිව, ගරීරය සහ මනස යන ඉන්දියයන් මතක් වේවි. අපට ඉන්දියයන් කියක් තියනවාද කියලා ඇමෙරිකාවේ, කැනඩාවේ හෝ බටහිර ලමයෙකුගෙන් ඇහුවෙන් එකපාරටම කියන්නේ “පහසි” කියලයි. අපට තියන්නේ ඉන්දියයන් පහද් තැහැ අපට ඉන්දියයන් හයක් තියනවා. ඒ සුවිශේෂ ඉන්දිය හෙවත් හය වැනි ඉන්දියය තමයි ඉතාමත්ම වැළගත් වෙන්නේ. ඉතින් ඒ ඉන්දියය ගැන ලෝකයේ බොහෝ දෙනාට අවබෝධයක් තැහැ. ඒ ගැන අපට කියලා තියන්නේ අපේ බුදුභාමුදුරුවන් වහන්සේයි. ඒ හය වැනි ඉන්දියය තමයි ‘මනස’. ඒ ඉන්දියයත් සමග තමයි අපි ඉන්දියයන් හයක් තියනවා කියා කියන්නේ. මෙය බුදුධහමින් අපට කියාදෙන සුවිශේෂ දෙයකි. එය සුවිශේෂ දායාදයකි. එහෙත් මෙහිදී, මේ මාත්‍රකාවේදී, අපි ඉන්දියයන් යැයි කතා කරන්නේ ඔය ඉන්දියයන් හය

දෙනා ගැන නොවයි. මේ කතා කරන්නේ අපේ සිතේ ඇති කරගෙන, දියුණු කරගෙන අධිපතිහාවයට පත් කරගෙන ප්‍රධානීයක් බවට පත් කරගන්නා මානසික කරුණු පහක් ගැනයි. ඒ මානසික කරුණු පහ මෙසේය.

1. සඳ්ධා ඉන්දියය
2. විරිය ඉන්දියය
3. සති ඉන්දියය
4. සමාධි ඉන්දියයය
5. පස්ක්‍රා ඉන්දියයය යන පහයි.

අපේ සිත දියුණු වෙන්ඩ්, දියුණු වෙන්ඩ්, මේ ඉන්දිය ධර්ම පහ වැඩිනවා. ඉන්දිය ධර්ම වැඩින්න වැඩින්න ඒවාම බල බවත් පත්වෙනවා. ඒවිට ඒවාට කියන්නේ “බල ධර්ම කියලයි” ඒ අනුව බල ධර්මත් පහක් තියෙනවා.

(ආ) පස්ක්‍රා බල

(ඉහත සඳහන් ඉන්දිය ධර්මම වැඩි බලයක් බවට පත්වෙන විට ඒවා බල ධර්ම ලෙස හඳුන්වනු ලැබේ)

(ඇ) සත්ත බොජ්කංග

බොජ්කංග යන වචනයේ තේරුම බෝධියට උපකාර වෙන අංග කියන එකයි. බෝධිය යනු බුද්ධත්වයයි. සම්මා සම්බෝධිය, පව්ච්චික බෝධිය හා අරහන්ත බෝධිය යනුවෙන් බෝධිය හෙවත් බුද්ධත්වය ද ආකාර තුනකි. මේ ත්‍රිවිධ බෝධිය සඳහාම සැම

යෝගාවවරයෙකුටම අවශ්‍යයෙන්ම වැඩිය යුතු හෙවත් දියුණු කළ යුතු මානසික ගුණ ධර්ම හතක් තියෙනවා. සත්ත බොජ්කංග නමින් මේ හදුන්වන්නේ එම ධර්ම කරුණු හතය. මෙම ධර්ම කරුණු ඉතාමත්ම හොඳින් මැනවින් වැඩිය යුතු බැවින් ද ඒවා වැඩිම නිසාම වතුරායී සත්‍ය ධර්මයන් අවබෝධයට මග පැදෙන බැවින් ද ඒවා “සම්බොජ්කංග” නමින් හැඳින්වේ. අපගේ ලොවුතුරු තත්‍යාගත සම්මා සම්බුද්ධියාණෝ අපට දේශනා කොට වදාල එම සම්බොජ්කංග ධර්මයේ හත් දෙනෙකි. එම සම්බොජ්කංග ධර්ම හත මෙස්ය.

1. සති සම්බොජ්කංගය
2. ධම්ම විවය සම්බොජ්කංගය
3. විරිය සම්බොජ්කංගය
- 4.. පිති සම්බොජ්කංගය
5. පස්සද්ධ සම්බොජ්කංගය
6. සමාධි සම්බොජ්කංගය
7. උපේක්ඛා සම්බොජ්කංගය යනුවෙනි.

(උ) ආයේ අෂ්‍යාංගික මාර්ගය

සම්බුද්ධගාසනයෙහි පමණක් අපට තියෙන තවත් සූචිගෙන්ම දෙයක් තමයි මේ. මෙය මධ්‍යම ප්‍රතිපදාවයි. මෙම මධ්‍යම ප්‍රතිපදාව අපේ බුදුහාමුදුරුවෝ තමන් වහන්සේගේ මංගල ධර්මදේශනය වූ ධම්මවක්කපවත්තන සූත්‍රයෙහි මුළින්ම දේශනා කොට වදාලන. පස්වග හිසුප්පන් අමතා අන්ත දෙක අත හැර මධ්‍යම ප්‍රතිපදාවට පැමිණීමේ අවශ්‍යතාවය පැහැදිලි කළන. මෙයින් නුවණුස ඇතිකරන බවත්, කුණුණය ඇතිකරන බවත්, සියලු

කෙලෙසුන් ව්‍යපසමනය කරමින් හෙවත් නැති කරමින් ගාන්තිය ඇති කරන බවත්, අහිජා ඇති කරන බවත්, සමබෝධය ලබා දෙන බවත්, නිරවාණය ලබා දෙන බවත් දේශනා කළහ.⁷

පුද්ගලයා නිවන කරා පමුණුවන සෝතය හෙවත් දිය දහර මෙයයි.⁸ සැම කෙනෙක්ම අරහත් තත්ත්වයට පත්වෙන විට තමන් ලැබූ අත් දැකීම වචනයට පෙරලන්නේ “බෑණා ජාති, වුසිතං බුහ්මවරියං, කතං කරණීයං, නාපරං ඉත්ථිත්තායාති පඡාතාති” (ඉපිළිම නැති කළා. බණ්ඩර හැසුරුණා. කළයුතුදේ කළා. නැවත මෙලොවට පැමිණීමක් නැත) යනුවෙන් ප්‍රකාශයක් කරමින්ය. මෙහි වුසිතං බුහ්මවරියං යන්නෙන් අදහස් කරන්නේ බණ්ඩර හැසුරුණෙම් යන්නය. මෙහි බණ්ඩර යනු මෙම ආය්දී අෂ්දාංගික මාර්ගය අනුගමනය කිරීමයි. මේ බව සංයුත්ත නිකායේ මේග සංයුත්තයේ හිකු සුතුයෙන් අපට පැහැදිලි කරගත හැකිය.

එම සුතුය දේශනයට අනුව එක්තරා හිකුවක් අපගේ භාගාවන්ත වූ සම්මා සම්බුද්‍රජාණන් වහන්සේ වෙත එළඟ මෙසේ ඇසුවේය. “ස්වාමීනි, මේ “බුහ්මවරිය” “බුහ්මවරිය” කියා කියනවා. මොකක්ද මේ බුහ්මවරිය කියන්නේ, මොකක්ද බුහ්මවරිය අවසානය කියන්නේ?” එවිට අපේ බුද්ධාමුද්‍රුරුවෝ “මේ ආරිය අෂ්දාංගික මාර්ගයම බුහ්මවරියාවයි. රාගක්ඛය, දේශක්ඛය, මෝහක්ඛය, යැයි යමක් ඇද්ද මෙය බුහ්මවරිය අවසානයයි” යැයි පැහැදිලිව දේශනා කළහ.⁹

තවද අපගේ බුද්ධියාණන් වහන්සේ මෙම ආරිය

අෂ්ට්‍යාංගික මාරුගයම ‘ධරමයානය’, ‘බූහ්මයානය’, ‘අනුත්තර සංග්‍රාම විජය’, වැනි සුවිශේෂ වචන වලින් ද හඳුන්වා දී ඇති බව පෙනේ. සංයුත්ත නිකායේ මහා වග්‍රයේ මග්‍රග සංයුත්තයේ එන බ්‍රාහ්මණ සුත්‍යයට අනුව ආනන්ද හිමියන් දිනක් පිණ්ධිපාතයේ වචින අතර ජාණුස්සේය්ණී නම් බ්‍රාහ්මණයෙක් සුදුම සුදු අදුම් ඇදැගෙන භැම අතින්ම සුදේ සුදු වූ සුදු අශ්වයන් ද බැඳි යානයක තැගී යන බවත් ඒ දැක මිනිස්සු මෙය නම් ගේෂ්ට්‍ය යානයකි. එකාන්තයෙන්ම මේ බූහ්මයාගේ යානය වැනි යානයක් තමයි.” යනුවෙන් කියනු ඇසී විහාරයට පැමිණ බුදුරජාණන් වහන්සේ අමතමින් “ස්වාමීනි මේ ගාසනයෙහි ද බූහ්මයානයක් පනවන්නට පුරුවන්ද?” යැයි ඇසුහ. එවිට බුදුපියාණේ “ආනන්ද මේ ආයසී අෂ්ට්‍යාංගික මාරුගයම “බූහ්මයානය”, “ධමමයානය”, “අනුත්තර සංග්‍රාමවිජය” යනුවෙන් ද බැඳින්විය හැකියි.” යනුවෙන් ¹⁰ දේශනා කළහ.

නිවණ සඳහා ඇති එකම මාරුගය මෙම මාරුගයයි. එම ආර්ය අෂ්ට්‍යාංගික මාරුගය මෙසේය.

1. සම්මාදිවියි
2. සම්මා සංක්ත්‍ය
3. සම්මා වාචා
4. සම්මා කම්මන්ත
5. සම්මා ආලිව
6. සම්මා වායාම
7. සම්මා සති
8. සම්මා සමාධි යන අංග අවය.

ම්‍ර්යාම නිකායේ මහා වත්තාරීසක සුත්‍යයට¹¹

අනුව මෙම අංග අවකින් යුත් මාරුගය සේඛ හෙවත් අරහත් තත්ත්වයට නොපත් එහෙත් සෝච්චන් ආදි මග පිළිවෙළින් අනාගාමී දක්වා වැඩ සිටින උතුමන්ගේ මාරුගයයි. මෙම අට ට තවත් කරුණු දෙකක් එකතුවේ දස අංගයකින් සමන්නාගත වූ විට හෙවත් යුත්ත වූ විට එය රහතන් වහන්සේගේ මාරුගය බවට පත්වෙන බව සඳහන් වේ. ඒ කරුණු දෙක මෙසේය.

1.සම්මා ඇදාණ

2.සම්මා විමුක්ති.

“දස අඩුගේහි සමන්නාගතේ” අරහාති වුව්වතිති” යන බුද්ධකතිකායේ කුමාරපැන්හයේ¹² සඳහන් පායයෙන් ද එය තවදුරටත් අපට සනාථ කරගත භැංකිය. මෙම ආයා අශ්ච්‍රාංගික මාරුගය වෙනත් කිසිම ආගමකින් දරුණනයකින් අපට හැදුරිය නොහැක, පුරුණ කළ නොහැක. වරක් අපගේ තථාගත ලොවුතුරා සම්මා සම්බුද්ධියාණන් වහන්සේ විසින්ම පැහැදිලිවම දේශනා කළේ “මග්ගානවියාංගිකො සෙටියෝ” යනුවෙන් සියලුම මාරුග අතරින් ආයා අශ්ච්‍රාංගික මාරුගයම ග්‍රුෂ්ථි වන බවය.

2. සත් තිස් බෝධි පාක්ෂික ධර්ම වඩන්නේ හෙවත් පුරුණ කරන්නේ කෙසේද?

බුදුහම අදහනවා හෝ අනුගමනය කරනවා යන්නෙන් අදහස් කරන්නේ මෙම සත්තිස් බෝධිපාක්ෂික ධර්ම භාවිතා කිරීමයි, වැඩිමයි, පුරුණ කිරීමයි. අපේ බුද්ධාමුදුරුවේ මෙසේ ඉතාමත්ම පැහැදිලිව අවබෝධ

කරගෙන අපට දේශනා කොට වදාල මෙම ධරුණු උන්වහන්සේගේ අවචාදයටම අනුව අපි ඉතාමත්ම හොඳින් හැදැරිය යුතුයි, තේරුම් ගතයුතුයි. අනුගමනය කළ යුතුයි. එය බොහෝ දෙනාගේ, දෙවිමිනිසුන්ගේ හිත සුව පිණීසම පවතින්නකි.

මෙම දහම කරුණු තිස් හතෙහි මූලින්ම සඳහන්ව ඇත්තේ සතර සතිපටියානයයි. සතර සතිපටියානය යම් කෙනෙක් වඩන්නේ නම් පුහුණුවෙන්නේ නම් නැවත නැවත භාවිතා කරන්නේ නම් එයම නිවණට ඇති එකම මාරුගය බව සම්බුද්ධ දේශනයයි. (සතර සතිපටියානය යනු ආයේ අෂ්දාංගික මාරුගයේම කොටසකි, එනම් සත්වෙනි අංගයයි).

සතර සතිපටියානය බුදුදහමේ උගන්වන භාවනාව හෙවත් මූලික භාවනා ඕල්පිය කුමයයි. බුදුදහමට අනුව භාවනාව කරදී සමථාවනා විපස්සනා භාවනා යනුවෙන් භාවනාවේ ස්ථිර දෙකක් හෙවත් මට්ටම දෙකක් ඇත. මේවා සමහර විට ඔබ අසා ඇත්තේ භාවනා කුම දෙකක් ලෙසටය. එහත් මේවා භාවනා කුමදෙකක් ලෙසින් දැකිනවාට වඩා යෝගා වන්නේ තල දෙකක් හෙවත් ස්ථිර දෙකක් ලෙස දැකිමය. මේවා ඇත්තේන්ම භාවනාවේ දියුණුවත් සමග ඇතිවන අවස්ථා දෙකකි. සතිපටියාන සුතුයෙන් අපට බුදුපියාණෝ දේශනා කළේ සමථ භා විපස්සනා යන දෙකම එකට වැඩිමේ සුවිශේෂ භාවනා කුමයකි. මෙය සුතුදේශනාවල සඳහන් වෙන්නේ “පුගනද්ධ” කුමය කියලයි. ඒ අනුව මෙය සමථවිපස්සනා යුගනද්ධයයි.

මෙම සතිපටියාන සුව දේශනය අතේ

බුද්ධාමූදුරුවේ දේශනා කොට වදාලේ ඉන්දියාවේ අද වර්තමාන නව දිල්ලියට අයත් ස්ථානයකැසිය. එදා බුද්ධියාණන් වහන්සේගේ කාලයේ මේ ස්ථානයට කිවේ කුරු ජනපදය කියලයි. එහි තිබුණු කම්මාසදම්ම කියන නීයම්ගමේ දී මෙම සූත්‍රය දේශනා කළබව වාර්තාවේ ඇත. එහිදී මුලින්ම හිකුෂන් අමතා “ ඒකායන් අය හිකුවේ මගේගේ සත්තානං විසුද්ධියා... යනාදී වශයෙන් සත්වයන්ගේ විසුද්ධිය හෙවත් පිරිසිදු විම පිණිසත්, සෝක හැඩිම වැළැම් නැති කිරීම පිණිසත්, දුක් දෙළුම්නාස් නැති කිරීම පිණිසත්, ආයස් මාරුගයට පැමිණීම පිණිසත්, නිරවාණ ධර්මය අවබෝධකර ගැනීම පිණිසත් ඇති එකම මාරුගය මෙයයි ” යනුවෙන් සූත්‍රයේ ආරම්භය හෙවත් ආමුඛය දේශනා කළහ.

ඒ එකම මාරුගය මොකක්ද? යනුවෙන් තැවත ප්‍රශ්න කළ බුද්ධියාණෝරු මේ සතර සතිපටියානය ” යැයි දේශනා කළහ. ඒ සතර සතිපටියානය මෙසේය.

1. කයෙහි කය අනුව බලමින් වාසය කිරීම
2. වේදනාවන්හි වේදනා අනුව බලමින් වාසය කිරීම
3. සිතෙහි සිත අනුව බලමින් වාසය කිරීම
4. ධර්මයන්හි ධර්ම අනුව බලමින් වාසය කිරීම.

යම කෙනෙක් මේ සතර සතිපටියාන වඩන්නේ නම් ඒ තැනැත්තාට සත්තිස් බෝධිපාක්ෂික ධර්මයෝම වැඩින්නේය. සතර සතිපටියානය නිවණට ඇති එකම මගයි. සාපුවම, නිවණ අරමුණු කරගනිමින්, නිවන් අවබෝධ පිණිසම දේශනා කළ ධර්ම, හෙවත් නිවණ කරා අපව යොමු කරන, නිවණට පක්ෂව සිටින ධර්ම බෝධිපාක්ෂික ධර්මයන්ය. ඒ මෙම සත් නිස්

බෝධීපාක්ෂික ධරුමයෝය.

අපේ බුදුහාමුදුරුවෝ අපට දේශනා කළ මේ සත්තිස් බෝධීපාක්ෂික ධරුමයන්ම වතුරායී සත්තය, පරිව්වසමුප්පාදය, ත්‍රිලක්ෂණය යන ප්‍රධාන ධරුම කරුණු තුනට සම්පිණ්ඩනය කළ හැක. එය හරියට සැරියුත් මහරහතන් වහන්සේ මේක්කයිම නිකායේ මහා හත්පිපදේපම සුතුයේ මේ මහපොලාව මත ඇවිදින සියලු සත්වයන්ගේ පා සටහන් ඇතාගේ පා සටහනෙහි බහාලිය හැකි වන්නාසේ සියලු කුසල් දහම වතුරායී සත්තයයෙහි ගැබී කළ හැකිය යනුවෙන් සියලු කුසල් දහම සම්පිණ්ඩනය කළාක් මෙනි. සමස්ත සම්බුද්ධ දේශනයම එක වචනයකට ද සම්පිණ්ඩනය කළ හැකිය. ඒ “සති” යන වචනයටය. “සතිය” පටිධානය කිරීම, පිහිටුවීම සතිපටිධානයටය. ඒ අනුව සතිපටිධාන යනු සිහිය පිහිටුවීමයි.

මේ වතුරායී සත්තය, පරිව්වසමුප්පාදය හා ත්‍රිලක්ෂණ සිද්ධාන්තය සම්බුද්ධ දේශනයේ සුවිශේෂ ධරුම කරුණු තුනකි. මෙය ත්‍රිකෝණයක් ලෙස ද පෙන්වා දිය හැකිය. වතුරුණුයට වඩා ත්‍රිකෝණය ගක්තිමත් බව ඔබන් දන්නවා නේද? ත්‍රිකෝණයේ පාද සම නිසා එකිනෙකට යැපෙමත් පවතියි. මේ ත්‍රිකෝණයේ මධ්‍යලක්ෂය සතියයි. එය සතිපටිධානයයි. මේ ත්‍රිකෝණය තේරුම ගැනීමට නම් යම් කෙනෙක් කළ යුත්තේ මධ්‍යලක්ෂයේ සිට අධ්‍යයනය කිරීමයි. ප්‍රග්‍රණ කිරීමයි. එනම් සතියෙන්, සිහියෙන් හෙවත් සතර සතිපටිධානයෙන් ආරම්භ කොට භාවනා කිරීමයි. භාවනාව හැම මොහොතකම වැඩින දෙයකි. අවශ්‍ය වෙන්නේ සිහියෙන් ඉදීමයි. සතිමත්බව වැඩිමම

භාවනාවයි.

චුරායී සත්‍ය



සතිපථිව්සම්පාදු සූත්‍රයේ සඳහන් භාවනාව අනුව අපට අඟේ බුද්ධාමූලුරුවේ දේශනා කළ ආකාරයට භාවනාව පුරුණ කරනවිට විතුරායී සත්‍ය ධර්මය, පටිච්චවසම්පාදය, ත්‍රිලක්ෂණය පමණක් නොව සත්තිස් බෝධිපාක්ෂික ධර්මයන්ම එනම සමස්ත බුදුදහමම ඉතා නොදින් වැඩහෙනු ඇත. බුදුදහම යනු අඟේ බුද්ධාමූලුරුවේ අපට දේශනා කොට වදාල නිමල ශ්‍රී සද්ධර්මයයි

3. සම්බුද්ධ සුදේශිත නිමල ශ්‍රී සද්ධර්මය

අද බුදුදහම වටා බුදුදහම තමින් මලකඩ නොහොත් විවිධ වූ කැලී කසල රාගියක් බැඳී ඇත. ඒ සියලු මලකඩ, කැලී කසල, ඉවත් කළ විට නිමල බුදුදහම බැබලෙයි. වරක් අපගේ අසහාය ගාස්ත්‍රසන් වහන්සේ වන සම්මා සම්බුදුපියාණන් වහන්සේම දේශනා අපට දේශනා කොට වදාලේ “තථාගතජ්පෙවිදිතො දම්ම විනයෝ හිකඩවේ විවටෝව විරෝචනි නො පටිච්චන්නො”,¹³ යන්නෙන් “පින්වත් මහණෙනි, මා විසින් දේශිත ධර්මය විවෘත වෙනවිට බබුලයි, සැයවෙන විට නොවේ.” යනුවෙනි.

නිමල බුදුදහම යනු කුමක්දැයි තේරුම් යනවිට ඒ

වතා ඇති මේ මල හෙවත් කැලී කසල, බුදුධහමට අදාළ නොවන දේ, තමාගේ සිතින් ඉවත් වේ. බුදුධහමෙහි පිහිටන බැවින් තමන් බුදුධහමෙහි නියම කොටස් කාරයෙක් හෙවත් තථාගත බුදුරජාණන් වහන්සේගේ නිමය ග්‍රාවකයෙක් බවට පත්වේ. මේ නිසා අපි මෙම සමස්ත නිමල ධර්මය වැටහෙන ආකාරයෙන්, සත්තිස් බෝධිපාක්ෂික ධර්ම වැටහෙන ආකාරයෙන්, සතර සතිපටියාන සම්පූර්ණ කිරීමට උත්සාහවත් වෙමු, භාවනාව ආරම්භ කරමු. භාවනා කරමු. සසර අක් මූල් නොදැන අවිද්‍යා අන්ධකාරයේ ගිලි, තණ්හාවෙන් බැඳි බැඳි හවයෙන් හවයට සැරසරන අසරණ සත්වයන්ට නියම සැනසුම ලබා ගත හැකිකේ භාවනාවෙන් පමණි.

4. සතර සතිපටියාන භාවනාව ප්‍රග්‍රණ කරනවිට සත්තිස් බෝධිපාක්ෂික ධර්ම සම්පූර්ණවෙන ආකාරය

සතිපටියානය අනුව භාවනා කරනවිට ආරම්භයේ පටන්ම අවශ්‍ය කරන මූලිකම දෙය වන්නේ නැවත නැවතත් සිත වර්තමානයට හෙවත් භාවනා අරමුණුව ගෙන එම්ත් වර්තමාන මොහොතෙහිම, හෙවත් භාවනා අරමුණෙහිම, සිත තැනැපත් කරගැනීමට උත්සාහවත්වීමයි. අතිතය ගැන හිතම්ත් විවිධ වු කුණු කන්දල් ඇවිස්සීමත් අනාගතයේ විවිධ කුණු කන්දල් ඇදැගැනීමට කරන විරියන් හෙවත් සිතිපත් කිරීමත් තතර කිරීමට සිත දැඩි කරගත යුතුයි. එවිට වර්තමානයේ සිත පටන්වා ගත හැකිය. සිත නිදැල්ලේ අරින්න එපා. සිතට යම්කිසි කටයුත්තක නිරත වෙන්න අවශ්‍යයි. ඒ නිසා සිතට වැඩික් දෙන්න. මොකක්ද අපි සිතට දෙන වැඩි. “මෙන්න මේ ප්‍රස්ම රැල්ල දිහා බලාගෙන ඉන්න” කියා සිතට කියනවා. ඔන්න විකයි කරන්න තියෙන්නේ.

හැඟි මතක තියාගත යුතු දෙයක් තියෙනවා. ඔය වර්තමානයේ සිත පවත්වාගැනීමට උත්සුක වෙන්නේ වර්තමානයට ඇලීමටත් නෙවෙයි. අවශ්‍ය වෙන්නේම ඇලීම නොව අත හැරීමයි. එහෙත් ඒ තත්ත්වයට සිත සකස් කරගැනීමට හැකියාව ලැබෙන්නේ වර්තමානයේ සිත එකග කරගැනීමට සමත් කෙනෙකුට පමණි. සැම පූජාවන්තයෙකුටම මෙය කළ හැකි දෙයකි, ඔව් ඔබටත්.

මේ බලන්න ධම්මපදයේ අපේ බුද්ධාමූදුරුවේ අපට මේ ගැන දේශනා කර ඇති ආකාරය. “අතීතයට ඇලෙන්න එපා, අතහරින්න. අනාගතයටත් ඇලෙන්න එපා, අතහරින්න. භවයේ එතෙරට යන්න. එවිට ඔබේ මනස සම්පූර්ණයෙන්ම තිදහස් වේවි. ඉන්පසුව ඔබ නැවත ඉපිමුමටත් වයසට යාමටවත් පත්වෙන්නේ නැත.”

(මුණ්ඩ්පුරේ මුණ්ඩ්පු පවිතාතො
මෙශේකඩ මුණ්ඩ්පු භවස්ස පාරග
සබ්බත්ථ විමුත්තමානසේ
න පුනං ජාතිජරං උපෙහිසි.)¹⁴

ඔබ දන්නවා ද මේ කාරණයම එදා අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් අර ගස්වල පොතු වලින් ඇලුමක් හදාගෙන ඇලැගෙන බුදුරජාණන් වහන්සේ ලගට ආව බාහිය දාරුවීරියටත් දේශනා කළ ආකාරය. බාහිය කියන්නේ ඉන්දියාවේ සුප්පාරක කියන ප්‍රදේශයේ සමුද්‍ර තීරයේ පිටත්වුණ කෙනෙක්. මහු සමහර විට මූහුදේ යානුකළ කෙනෙක් වෙන්න ඇති. එහෙමත් නැත්තම් අර විජය කුමාරයා වගේ මූහුදේ පා කරලා එවපු කෙනෙක් වෙන්නත් ඇති. කෙසේ හෝ මොහු

මුහුදේ යාත්‍රා කරමින් සිටිනවිට නැව විනාශවී යන්න අති. ගොඩට ආවේ ඇදුම් කිසිවක් නැතිවයි. ඉතින් ඔහු කලේ ඇදුම් වෙනුවට ගස්වල පොතු විකක් එකතු කරලා ඇදුමක් හදාගෙන ඇදැගැනීමයි. ඊටපස්සේ ඔහු දකින දකින අය හිතුවේ මේ නම් උතුම් කෙනෙක් තමයි කියලයි. ඉතින් එයින් නැවතුණේ නැහැ. සිවුපසයෙන්ම ඔහුට සලකන්න පටන් ගත්තා. වදින්න පුදන්න පටන් ගත්තා. බාහියට මේ ආකාරයෙන් බොහෝ දෙනා සතුටින් සිවුපසයෙන් සලකන විට දිනක් පුදකලාව සිටිදී ඔහුට මෙහෙම හිතුණා.

“මේ ලේඛයේ යම් කෙනෙක් අරහත් ද ඒ අරහත් මගට පිළිපන්නේ ද මමත් එවැනි රහතන් වහන්සේ කෙනෙක් තමයි” කියලා. මෙසේ හිතනවාත් සමගම තමන්ගේ පෙර හවයක ක්‍රියාතියෙක් වූ දේවතාවෙක් ඔහු කෙරෙහි අනුකම්පාවෙන් ඔහුගේ සුහසිද්ධිය අපේක්ෂාවෙන් ඔහුවෙත පැමිණ මෙහෙම කිවා. “බාහිය මේ... ඔබ නම් රහතන් වහන්සේ කෙනෙකුත් නොවයි. අරහත් මගට පිළිපන් කෙනෙකුත් නොවයි. ඔබ අවම වශයෙන් අරහත් භාවයට පත්වීමට හේතුවෙන දහම් ප්‍රගුණ කරන කෙනෙකුත් නොවයි.” කියලා. එවිට එයා ඇපුවා එහෙම නම් කොහොද එවැනි රහතන් වහන්සේ කෙනෙක් ඉන්නේ කියලා. දේවතාවා කිවා “උතුරු ප්‍රදේශයේ සාචන්ටී තමින් තගරයෙක් තියෙනවා. එහි අරහත් සම්මාසම්බුද්ධ වූ භාග්‍යවතුන් වහන්සේ වාසය කරනවා. බාහිය ඒ භාග්‍යවතුන් වහන්සේ අරහත් මෙන්ම අරහත් තන්වයට පත්වීම සඳහා දහම් දෙසන කෙනෙක්” කියලා. මේ දේවතාවාගේ කතාව අහලා බාහිය ඉතාමත්ම සංවේගයට පත්ව ඒ ගමන්ම සුප්පාරක ප්‍රදේශයෙන් නික්මී එක් රෙයක් පමණක් එක තැනාක

ගතකරමින් ඉන්දියාවේ දැකුණේ සිට උතුරට හෙවත් සැවත් නුවර ජේතවනාරාමයට හෙතෙම පැමිණියේය.

මේ අවස්ථාව වනවිට බොහෝ හිකුණ් වහන්සේලා විභාරස්ථානයේ එලියේ සක්මන් කරමින් වැඩ සිටියහ. ඒ හිකුණ් ලගට පැමිණී බාහිය මෙසේ කිවේය. “ස්වාමීනි, ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුද්‍රරජාණෝ වැඩ සිටින්නේ කොහේද? ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුද්‍රරජාණන් වහන්සේ දැකු ගැනීමට කුමතියි.” එවිට ඒ හිකුණු “බාහිය භාග්‍යවතුන් වහන්සේ පිණ්ඩපාතය සඳහා ඇතුළුගමට පිවිසියහ” යැයි කිහ. එවිට බාහිය ඉක්මණීන් ඉක්මණීන්ම ජේතවනාරාමයෙන් පිටත්ව සැවත් නුවරට පිවිස මහ මග ඔස්සේ ගමන් කරදීදී, අතිභයින්ම සුසංවරව දුටු දුටු ද්‍රාන් සිත් සතන් සනසන මහත් බැතියෙන් ඔකඳ කරවන ගාන්ත වූ කයින් මෙන්ම ගාන්ත වූ සිතින් දු යුතුව සුන්දර ගමනින් මැනවින් පා පියුම් තබ තබා මනාව හික්මුණු මහා නස්ටීරාජයෙක් මෙන් ගෙයින් ගෙට පිබුසිගා වඩින අපගේ ගාන්තිනායක භාග්‍යවත් වූ බුදුරජාණන් වහන්සේ දුටුවේය. දැකු අමන්දානන්දයට පත් බාහිය බුදුරජාණන් වහන්සේ වෙත එළඹ දෙපා අහියස වැදු වැටී මෙසේ කිවේය. “ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, බොහෝ කාලයක් හිතසුව පිණීස පවතින ආකාරයෙන් මට දහම් දේශනා කරන්න. සුගතයන් වහන්ස බොහෝ කාලයක් හිත සුව පිණීස හේතුවන ආකාරයෙන් මට දහම් දේශනා කරන්න.”

එවිට බුදුරජාණන් වහන්සේ බාහියට මෙසේ වදාළසේක. “ බාහිය මේ ධරම දේශනා කිරීමට කාලය නොවයි දැන් පිණ්ඩපාතයේ වඩින කාලයයි.”

දෙවෙනුව ද බාහිය මෙසේ කිය. ” ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේගේ පිටිතයට අන්තරාවක් වෙයි ද මගේ පිටිතයට අන්තරාවක් වෙයි ද කියා මම දන්නේ නැ. භාග්‍යවතුන් වහන්සේ මට දහම් දේශනා කරන සේක්වා. සුගතයන් වහන්සේ මට දහම් දේශනා කරන සේක්වා.” භාග්‍යවතුන් වහන්සේ දෙවෙනුව ද බාහියට ” බාහිය මේ දහම් දෙසීමට කාලය නොවෙයි පිණ්ඩපාතයේ වචින කාලයයි” කිහ. තෙවෙනුව ද බාහිය ”ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේගේ පිටිතයට අන්තරාවක් වෙයිද මගේ පිටිතයට අන්තරාවක් වෙයි ද කියා දන්නේ නැහැ. ඒ නිසා භාග්‍යවතුන් වහන්ස මට බොහෝ කාලයක් හිත සුව පිණිස දහම් දේශනා කරන්න. සුගතයන් වහන්ස මට බොහෝ කායක් හිතසුව පිණිස දහම් දේශනා කරන්න” යැයි ඉල්ලා සිටියේය.

එවිට අපගේ බුදුරජාණන් වහන්සේ බාහියට මෙසේ දේශනා කළහ. ” බාහිය එහෙමත් මෙසේ හික්මෙන්න. යමක් දකින කල්හී එහි ඇත්තේ දැකීම පමණයි. අසන කල්හී එහි ඇත්තේ ඇසීම පමණයි. ගද සුවදක් ලබන කල්හී එහි ඇත්තේ ගද සුවද දැකීම පමණයි. රසයක් විදින කල්හී එහි ඇත්තේ රසයක් විදිම පමණයි. කයට යමක් ස්පර්ශ වෙන්නේ නම් එහි ඇත්තේ ඒ ස්පර්ශය පමණයි. සිතට යමක් දැනෙන කල්හී එහි ඇත්තේ ඒ දැකීම පමණයි. බාහිය ඔබ මෙසේ හික්මෙන්න. බාහිය ඔබ යමිසේ දකින විට දැකීම පමණක් ගන්නේ නම්, අසනවිට ඇසීම පමණක් අසන්නේ තම ගද සුවද ලබන විට ද රස විදින විටද ස්පර්ශයක් ලබන විට ද සිතට යමක් දැනෙන විට ද එය පමණක්ම ගන්නේ නම් බාහිය එවිට ඔබ එයින් නැත. යම් විටක ඔබ එයින් තැත්තම් ඔබ එහි නැත. ඔබ එහි

නැත්තම් මෙහිත් නැත. එහිත් නැත මෙහිත් නැත. මේ දෙක අතරත් නැත. මෙයම දුක නැති කිරීමයි.” යනුවෙන් දේශනා කළහ.

අපේ බුදුහාමුදුරුවෝ බාහියට දහම දේශනා කලේ මෙපමණයි. එය අසා ඒ වෙලාවේම බාහියගේ සිත සියලු උපාදානයන්ගෙන් මිදි සියලු ආඟුව ධර්මයන්ගෙන් මිදුණේය. බුදුරජාණන් වහන්සේ මෙසේ ඉතාම කෙටියෙන් දහම දෙසා එතැනින් දිගටම පිණේච්චාතයේ වැඩම කළ සේක. බාහිය වෙත පැමිණී ලදරු වසුපැටියෙක් සහිත එළ දෙනක් ඔහුට ඇතුළු ඔහු මරා දැමුවේය. පිඩු සිගා ආපසු වච්දේ බාහියගේ මළ සිරුර දුටු බුදුපියාණෝ හිසුන් වහන්සේලාට බාහියගේ මළ සිරුර මැස්සක තබා ගෙන ගොස් ද්වා ස්ථ්‍රීපයක් කරන්න යැයි අනුදැන වදාලහ. හිසුහු එසේ කොට බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ තමන් එසේ කළ බව දැනුම දී ඔහුගේ ගතිය හෙවත් ඉපදුණ තැන කොහොදැයි විවාහ. එවිට බුදුහු ඔහු පණ්ඩිත කෙනෙක්, නුවණැති කෙනෙක් බවත්, ඉතාම ඉක්මණීන් ධර්මය තේරුම්ගත් බවත්, තමන් වහන්සේ වෙහෙසට පත් නොකළ බවත්, හෙතෙම පිරිනිවන් පූ බවත් දේශනා කළ සේක. සතිපටියානය හෙවත් සිහිය පිහිටුවීමේ උපරිම ප්‍රතිඵලය එයයි, එනම් අරහත් තත්ත්වයට පත්ව පිරිනිවීමයි. මේ අනුව සිත පිහිටුවිය යුත්තේ අතිතයේත් නොව අනාගතයේත් නොව වර්තමානයේ බව පැහැදිලි වෙන අතර වර්තමානයේද සිත පිහිටුවිය යුත්තේ යමක් මම, මගේ, මගේ ආන්මය, යනුවෙන් අල්ලා ගැනීමට නොව ඇත්ත ඇතිසැටියෙන් දැකීමට බව ඉතාම හොඳින් තේරුම් ගනිමු.

සතිමත් වීම හෙවත් සතිපටියානය යැයි

කියන්නේ මෙයටයි. සිත වර්තමානයේ සිදුවෙන ක්‍රියාවකට යොමු කරගෙන සිටීමටයි. ඉතින් වර්තමානයේ සිදුවෙන ක්‍රියා අතර අනිත් හැම ක්‍රියාවකින්ම පාහේ බොහෝ විට සිදුවෙන්නේ ලේඛන දේස මෝහාදී හිත කළමින සිත තව තවත් ව්‍යාකුල තත්ත්වයකට පත් කිරීමකි. මේ නිසා අපට සිත යොමු කිරීමට හොඳම අරමුණ තමයි අපේ මේ නිබද්වම නිරන්තරවම ක්‍රියාවක යෙදී තිබෙන පුස්ම රල්ල. පුස්ම රල්ල අපි උපන් මොහානේ සිට මිය යන තෙක් ක්‍රියාවේ යෙදී තිබෙන දෙයකි. එසේම එහි අමුත්වෙන් ඇලෙන්නට ගැටෙන්නට දෙයකුත් නැහැ. අපි කළ යුත්තේ සිදුවෙන දෙය ඒ ආකාරයෙන් බලාගෙන සිටීම පමණයි. ඒ අනුව අපට අතිතයේ හෝ අනාගතයේ සතිය පටියාන කළ නොහැක හෙවත් සිහිය පිහිටුවිය නොහැක. එය කළ හැක්කේත් මෙන්ම කළ යුත්තේත් වර්තමාන යේය. එසේ නම් සතිපටියාන හාවනාව යනු වර්තමානයේ සිහිය පිහිටුවමන් කරන හාවනාවක් බව පැහැදිලිව තේරුම් ගනිමු.

සතිපටියාන හාවනාව කරනවිට මුළුන්ම දක්වා ඇත්තේ ආනාපානසති හාවනාවයි. මෙහිදී කරන්නේ ඔබේ පුස්ම රල්ල දේස බලාසිටිම්න් හාවනා කිරීමයි. ඔබ කළ යුත්තේ නිතරම ඔබේ සිත පුස්මරල්ලේ හෙවත් අභ්‍යන්තර කයේ රද්වා ගනිමින් පුස්ම රල්ලේ සිදුවෙන සෑම වෙනස් කමක්ම දැන ගැනීමයි එනම් සිතින් දැක ගැනීමයි. මෙහිදී පුස්ම කයේ සිදුවෙන කායික ක්‍රියා දැන ගනිමින් ඒවාම භාඩින් තේරුම් ගන්නා අතර ඒ අනුව සිත සංසුන් කර ගන්න, සංවර කරගන්න. මේ සතිපටියානයෙන් යුතුව හාවනාව ආරම්භ කිරීමයි.

ආරම්භය, ආරබ්ධයාතු හෙවත් ආරම්භයාතු යන

නම් වලින් ද හැදින්වේ. ආරබිභාෂා, නික්කමධාතු, පරක්කම ධාතු, යනුවෙන් වියසීය වැඩිමේ දී ඇති කරගත යුතු අවස්ථා තුනක් ඇත. ආරම්භධාතු හෙවත් ආරබිභාෂා යනු මූලින් ඇතිකරගත යුතු උත්සාහයයි. ඒ ආරම්භ කළ උත්සාහය දිගටම කරගෙන යාම නික්කම ධාතුය. එසේ පවත්වාගෙන යන උත්සාහය මල්චිල දරන අවස්ථාව හෙවත් අනිමතාරථය සම්පූර්ණවෙන අවස්ථාව දක්වාම අත් තොහුර උත්සාහයෙන් වියසීයෙන් කරගෙනයාම පරක්කමධාතු නම් වේ. භාවනා නොදින් කරන විට යෝගාවවරයා තුළ මේ ගුණ එකින් එක තිබිය යුතුය. අපේ බුදුහාමුදුරුවේ එදා ජය ශ්‍රී මහා බෝධි මූලයේදී තොසේල්වෙන දැඩි වියසීයකින් යුතුව සම්බුද්ධත්වය සඳහා භාවනාවට වාචිවූ ආකාරය ඔබත් දන්නවා නොදී? ඒ වියසීය අත්‍යවශ්‍යම දෙයකි.

සත්තිස් බෝධි පාක්ෂික ධර්මවල දෙවෙනි අංගයට දක්වා ඇත්තේ සතර සම්මාජ්‍යධාන වියසීයන්ය. යම් කෙනෙක් භාවනා කරනවා යන්නෙන් අදහස් කරන්නේ මෙම සම්මාජ්‍යධාන වියසීයන් ඇති කරගැනීමයි. වියසීයෙන් තොරව කිසිවක් කළ තොහුකි බව සැමටම පැහැදිලි දෙයකි. දුක් නැති කිරීමටත් වියසීය අත්‍යවශ්‍යය. “විරෝධී දුක්ඛං අවවේති” කියලයි අපගේ තථාගත බුදුපිශ්‍යාණන් වහන්සේ මෙය දේශනා කළේ. එසේ නම් භාවනාවට අත්‍යවශ්‍යයෙන්ම තිබිය යුතු ගුණාංග හතරක් තමයි මේ සතර සම්ප්‍රදායධාන වියසීය කියන්නේ. මොනවද මේ සම්මාජ්‍යධාන වියසී හතර.

1. තොලපන් අකුසල් තොඳපදීමට කරන වියසීය
2. උපන් අකුසල් නැති කිරීමට කරන වියසීය

3. නොදුපන් කුසල් ඇති කරගැනීමට කරන වියසීය
4. උපන් කුසල් වැඩි දියුණු කරමින් පවත්වා ගැනීමට කරන වියසීය.

මෙම වියසීය ඇති කරගැනීම බුදුරජාණන් වහන්සේ විසින් සතිපටියාන සූත්‍රයේ මුලින්ම දක්වා ඇත්තේ “ආතාපි” යන වචනයෙනි. ආතාපි යනු කෙලෙස් තවන වියසීයයි. එසේනම් මෙහිදී මුලින්ම අපි තේරුම් ගත යුත්තේත් මෙන්ම වැඩිය යුත්තේත්ත් මෙම කරුණු හතරයි. අපේ සිතෙහි ඇතිවෙන විවිධ අකුසල සිතුවිලි තේරුම් ගනීමින් ඒවා ඇතිවෙනවාත් සමගම ඒවා අකුසල් බව දැනගෙන ඒවාට සිතෙහි ලැග ගැනීමට හෙවත් පැලපදියම් වීමට ඉඩ නොදිය යුතුය. එසේම අපේ සිතෙහි ලැග ගත් අකුසල සිතුවිලි නිබේ නම් ඒවා ගැන නැවත නැවත හිත යොමු කර කර බලමින් කිසිම විවක පසුතැවිලි නොවී ඒවා වහ වහාම සිතින් බැහැර කළ යුතුය. එසේම සිතෙහි කුසල සිතුවිලි, යහපත් සිතුවිලි නිතර නිතර භාවිතා කළ යුතුය, බහුල වශයෙන් වැඩිය යුතුය. මේ භාවනාවයි. මෙසේ කුසල සිතුවිලි වඩන විට සිත සංවර වෙයි, සැහැල්ලුවෙයි, පිවිතුරුවෙයි, එක්තැන්වෙයි. මේ වැඩෙන්නේ සතිය හෙවත් සිහියයි, සතිමත් බවයි. මේ සතිපටියානයයි.

අකුසල් සිත් බැහැර කරමින් කුසල් සිත් වැඩිමම භාවනාවයි. කුසල් සිත් වැඩිමේ දී බුදුගුණ සිහි කිරීම, දුහම් ගුණ සිහිකිරීම, සග ගුණ සිහි කිරීම, මෙමතිය වැඩිම, වැනි දෙයින් මහත් ආර්ථායක්, සැතකීමක් මෙන්ම සිත තැන්පත් කරගැනීමට, සිත සංවර කර ගැනීමට මහත් උපකාරයක් ද වේ. එබැවින් විශේෂ යෙන්ම භාවනාවට පූරුෂෙන ආඩුතිකයන් විසින්

බද්ධානුස්සතිය, ධම්මානුස්සතිය, සංසානුස්සතිය, මෙන්ම මෙත්ම භාවනාවත් පුරුණ කිරීම විශේෂයෙන්ම භාවනාවත් බුදුහම තේරුම් ගැනීමටත් අත්‍යවශ්‍යවන විශේෂ අංගයක් වන ඉද්ධාව ඇති කරගැනීම භා සිත සංසුන් කරගැනීමට මහත් සේ උපකාරී වේ.

මෙම භාවනා කුම මෙසේ වඩන විට තමන්ගේ සිත සංවර වී සමාධිගත වුවහොත් කෙනෙකුට සමාධි භාවනාවේ ප්‍රතිඵල වශයෙන් ලැබිය හැකි ද්‍රාන හතර සහ සමාපත්ති මෙන්ම සතර සංද්ධිපාද වඩුම්න් ලෙඛිකික අනික්දීක්‍රා එනම් සංද්ධිවිධ ක්‍රාණය, දිඛිබසෝත ක්‍රාණය, පරවිත්ත විජානන ක්‍රාණය, ප්‍රබ්‍රේනිවාසානුස්සති ක්‍රාණය සහ දිඛිබවක්ඩික්‍රාණය යන ක්‍රාණ වූවද ලැබිය හැකිය. මෙම ක්‍රාණ ලැබීම සඳහා ඉද්ධිපාද වැඩීම අවශ්‍යයි. සත්තිස් බෝධිපාක්ෂික ධර්මවල මීලගට ඇත්තේ ඉද්ධිපාදය.

ඉද්ධිපාද යනු මොනවාදැයි හඳුන්වාදුන් අවස්ථාවේ දී ඉහත අප විසින් ඉද්ධිපාද හෙවත් සංද්ධිපාද හතරක් ඇති බව හඳුන්වා දී ඇත. නැවත ඒ හතර මෙසේ සිහි කරගනිමු.

1. ජන්ද ඉද්ධිපාදය
2. විරිය ඉද්ධිපාදය
3. විත්ත ඉද්ධිපාදය
4. විමංසා ඉද්ධිපාදය යන හතරය.

මහා පරිනිබ්ලාණ සුත්‍රදේශනයට අනුවත් සංයුත්ත නිකායේ ඉද්ධිපාද සංයුත්තයේ වාපාල

සුතුදේශනයට¹⁵ අනුවත් අපගේ හාගෝවත් වූ අරහත්වූ සම්මා සම්බුද්ධියාණන් වහන්සේ වසර හතලිස් පහක් තිස්සේ දෙවි මිනිසුන් ප්‍රමුඛ සියල් සතුන් වෙත දහම් අමා වැසි වස්වා, වසර අසුවක් ගත වෙදී, එදා වාපාල වේතිය නම් ස්ථානයේදී සිහියෙන් යුක්තව සිය ආයු සංස්කාරය හළ බවත් ඒ සමගම මහපොලාව කම්පාවූ බවත් සඳහන් වේ. (න විරං තථාගතස්ස පරිනිඩ්බානං හටිස්සති, ඉතො තිශ්සෙන මාසානං අව්චයෙන තථාගතො පරිනිඩ්බායිස්සති. අපබා හගවා වාපාලේ වේතියේ සතො සම්පතානො ආයුසඩ්බාරං ඔස්සපි.)

මෙසේ ආයුසංස්කාරය අත්හැරීමට පෙර ආනන්ද හිමියන් අමතා එහිදී බුදුරජාණන් වහන්සේ, “යස්ස කස්සවි ආනන්ද ඉමෙ වත්තාරේ ඉද්ධිපාදා හාවිතා බහුලිකතා යානිකතා වතුළිකතා අනුවටිතා පරිවිතා සුසමාරද්ධා. සේ ආකත්තිමානො කප්පං වා තිවේයෙය කප්පංවසෙසං වා.” යනුවෙන් ප්‍රකායයක් කළහ. එහි අදහස මෙසේය. “අානන්ද යම් කිසි කෙනෙක් විසින් මේ සතර ඉද්ධිපාද වඩන ලද්දේද බහුල වශයෙන් නැවත නැවතත් කරන ලද්දේද, යානයක් මෙන් කරන ලද්දේද, වස්තුවක් මෙන් කරන ලද්දේද, තමන්ට අනුව සිටින සේ කරන ලද්දේද, පුරුදු කරන ලද්දේද, මැනවින් ආරම්භ කරන ලද්දේද, හෙතෙම කැමති නම් කල්පයක් හෝ ඊට විකක් වැඩියෙන් වුවද සිටිය හැකිය” යන්නය. මෙහි කල්පයක් යන්නෙන් අදහස් කරන්නේ ආයුෂ්කල්පය යැයි සැලකිය හැක. එනම් ඒ කාලයේ මිනිසුන් ජීවත්වෙන උපරිම ප්‍රමාණයයි, පරමායුෂයයි. ඒ අනුව බුදුරජාණන් වහන්සේගේ කාලයේ කෙනෙකුගේ පරමායුෂ අවුරුදු එකසිය විස්සකි.

නමුත් මෙහිදී බුදුපියාණෝ මෙසේ සඳහන්

කරදින් ආනන්ද හිමියන්ට “ස්වාමීනි කල්පයක් වැඩ සිටින්න” යැයි කියා ආරාධනා කිරීමට අමතක විය. එසේ සිදුවුයේ මාරාවේෂයක් නිසා යැයි මෙම සූත්‍රදේශනා වල සඳහන් වේ. එය කෙසේ වුවද අපට මෙහිදී වැදගත් වන්නේ බුදුපියාණන් වහන්සේ විසින් දේශනා කොට වදාල මෙම පායයයි. එහිදී “සතර ඉද්ධිපාද වැඩු කෙනෙකුට කල්පයක් පිවත්විය හැකිය” යන අදහස ඉදිරිපත් කළහ.

බුදුරජාණන් වහන්සේ විසින් සංයුත්ත නිකායේ ඉද්ධිපාද සංයුත්තයේ අපාර සූත්‍රයෙහි මෙම සතර ඉද්ධිපාද වඩා ආකාරය දක්වා ඇත්තේ “ඡන්දසමාධිපධාන සංඛාරසමන්නාගතං ඉද්ධිපාදං භාවෙති. විරිය සමාධිපධාන සංඛාරසමන්නාගතං ඉද්ධිපාදං භාවෙති. විත්තසමාධි පධාන සංඛාර සමන්නාගතං ඉද්ධිපාදං භාවෙති. වීමංසා සමාධිපධානසංඛාර සමන්නාගතං ඉද්ධිපාදං භාවෙති.” යනුවෙති. මෙයින් කියවෙන්නේ මෙම ඉද්ධිපාද වැඩිමේදී පිළිවෙළින් සමාධියත් ඒ සමාධිය සඳහා උත්සාහයත් එමෙන්ම ඒ සඳහා සිතත් ඇතිකරගත යුතු බවය. මෙහි ජන්දය යනු කුසලපතන්දයයි. යම් කුසලයක් කිරීමට ඇති කැමැත්තයි. සතර ඉද්ධිපාද වැඩිමේදී අගතිවලට නොවැටී එනම් ජන්ද, දේශ, හය, මෝහ යන හතරට නොවැටී සම්පුර්ණයෙන්ම තම සිත පිරිසිදු කරගැනීමේ අපේක්ෂාවෙන්ම පමණක් භාවනා කළයුතුය. මෙසේ භාවනා කර සිවුවැනි ධ්‍යානයට පත්විය හැකිය. ලෝහ, ද්වේෂ, මෝහ, වලින් යුතුව ධ්‍යානවලට පත්විය නොහැක. එසේ හතර වැනි ධ්‍යානය උපද්‍රවා ගත් පසු එය ජන්ද සමාධිය යැයි කියනු ලැබේ. එසේම විරිය සමාධිය, විත්ත සමාධිය වීමංසා

සමාධිය යැයි ඒ හතරට ද නම් කළ හැක. ඒ ජන්ද සමාධිය ලබාගැනීමට උත්සාහය තිබිය යුතුමය. එය පධාන යන්නෙන් මෙහිදී පැහැදිලි කරයි. සංඛාර යන්නෙන් මෙහි අදහස් කරන්නේ ඉද්ධියක් ලබාගැනීමට අවශ්‍යකරන සිතුවිලිය. ඒ අනුව කැමැත්ත, සමාධිය, උත්සාහය හා ඒ පිළිබඳව සිතුවිලි, ගොදා ගැනීම අවශ්‍යවේ. මෙසේ ක්‍රියාකරනවිට එය පදනමක් වශයෙන් සිට ක්‍රියාත්මක විම නිසා ඉද්ධියක් ලබා ගතහැක.

විත්ත යනු සිතයි. මෙහිදී විත්ත යන්නෙන් අදහස් කරන්නේ ඉද්ධියක් ලබාගැනීමට ඇතිකරගන්නා සිතයි. මෙසේ සිතු පමණින් ඉද්ධි නොලැබේ. ඒ සඳහා උත්සාහය අවශ්‍යයි. මෙය ඇත්තෙන්ම අධිෂ්ථානයයි.

විරිය යන්නෙන් අදහස් කරන්නේ උත්සාහයයි. මෙසේ උත්සාහයෙන් හාවනාකර සමාධිය ලබාගෙන ද්‍රාන හතර ලබාගත් පසු ඉද්ධි ඇති කරගත හැක.

විම්සා යන්නෙන් අදහස් කරන්නේ සිහිනුවණින් යුතුව ඒ ගැන සොයා බැලීමයි. සිහිනුවණින් තොරව ඉද්ධි ලබාගත නොහැක. සිහිනුවණින් තොරව ලබාගන්නා ද්‍රාන වලින් සිද්ධවෙන්නේ තමන් ඒ ද්‍රාන වැරදි ලෙස හාවතා කිරීමයි. සිහිනුවණ අවශ්‍යවෙන්නේ ඒවා නිවැරදිව හාවතා කිරීමටයි. දේවදත්තට මෙන් විමසීමේ නුවණ නැති විට ද්‍රානවලින් අයුතු ප්‍රයෝගන ගන්නා අතර ඒ නිසාම ඒවායින් පිරිසීමට ද ලක්වේ.

මෙසේ සතර ඉද්ධිපාද වචන කෙනෙකුට මෙතෙරින් එතෙරට යාහැකි බව සංයුත්ත නිකායේ

අපාර සුත්‍රයෙන් දේශනා කරති (අපාරා පාරං ගමනාය සංවත්තන්ති).¹⁶ එහිම 'විරද්ධ' සුත්‍රයෙන් පෙන්වා දෙන්නේ යම් කෙනෙක් මේ සතර ඉද්ධීපාද වරද්දා ගත්තොත් හෙතෙම දුක් නැති කිරීමට යන ආය්ස් අෂ්‍යාංගික මාරුගයම වරද්දා ගන්නා බවයි. (යෙසං කෙසක්වී හික්බවේ වත්තාරෝ ඉද්ධීපාද විරද්ධා, විරද්ධා තෙසං අරියො මග්ගේ සම්මාදුක්බක්කියගාමි.) එසේම යම් කෙනෙක් මේ ඉද්ධීපාද අරම්භ කරන ලද්දේද ද හෙතෙම මැනවින් දුක් නැතිකරන මාරුගය අරම්භ කරන ලද්දේය (යෙසං කෙසක්වී හික්බවේ වත්තාරෝ ඉද්ධීපාද ආරද්ධා ආරද්ධා තෙසං අරියො මග්ගේ සම්මාදුක්බක්කියගාමි.)

මෙම සංයුත්තයෙහිම නිබිඩා සුත්‍රයෙන් පෙන්වා දෙන්නේ මේ සතර ඉද්ධීපාද වැඩිම නිසා, භාවිතා කරන නිසා, බහුල වශයෙන් කිරීම නිසා, එය ඒකාන්තයෙන්ම නිබිඩාව හෙවත් අවබෝධයෙන්ම කළකිරීමට පත්වීම පිණිස විරාගය හෙවත් රාගයෙන් තොරවීම පිණිස, නිරෝධය පිණිස, තමා තුළ ගාන්තිය ඇතිකරගැනීම පිණිස, විශේෂ ක්‍රාණ ලබාගැනීම පිණිස, සම්බෝධය පිණිස, නිර්වාණය පිණිස හේතුවෙන බවයි. (ඒකන්ත නිබිඩාය විරාගාය නිරෝධාය උපසමාය අහික්ද්‍යාය සම්බෝධාය නිබිඩාණාය සංවත්තති.)

සංයුත්ත නිකායේ මහාවග්ගයේ එන මෙම ඉද්ධීපාද සංයුත්තයේ පදේෂ සුත්‍රයෙන් ද ඉතාම වැදගත් කරුණක් පැහැදිලි කෙරේ. එහිදී බුදුලියාණන් වහන්සේ දේශනා කරන්නේ මෙසේය. "පින්වත් මහණෙනි, අතිතයේ සිටි ගුමණයෝ හෝ බාහ්මණයෝ මේ ඉද්ධීපාද වලින් කොටසක් වැඩුවේ ද ඒ සියල්ලෝම

මෙම ඉද්ධිපාද වැඩු නිසා එසේ වුහ. අනාගතයේදී යම් ගුමණයේ හෝ බූජමණයේ මේ ඉද්ධිපාද වලින් කොටසක් හෝ වැඩුවේ නම් එසේ වුයේ මේ ඉද්ධිපාද වැඩු බැවිනි. එසේම වරතමානයේ යම්කිසි ගුමණයෙක් හෝ බූජමණයෙක් මේ ඉද්ධිපාද කොටසක් හෝ වඩන්නේ නම් ඒ මේ ඉද්ධිපාද වැඩීම නිසයි. එහි ‘සමත්ත’ සුතුයෙහි දක්වා අත්තේ අතිතයේ යම් ගුමණයෙක් හෝ බූජමණයෙක් මේ ඉද්ධිපාද සම්පුර්ණ කරයි නම් ඒ ඉද්ධිපාද වැඩීම නිසයි. අනාගතයේදී යම් ගුමණයෙක් හෝ බූජමණයෙක් මේ ඉද්ධිපාද සියල්ලම සම්පුර්ණ කරයි ද, ඒ මෙම ඉද්ධිපාද වැඩීම නිසයි. වරතමානයේදී යම් ගුමණයෙක් හෝ බූජමණයෙක් මේ ඉද්ධිපාද සම්පුර්ණ කරයි ද, ඒ මෙම ඉද්ධිපාද වැඩීම නිසයි. යනුවෙනි.

මෙම ඉද්ධිපාද වැඩීම නිසා ඇති කරගත හැක්කේ ඉද්ධි වශයෙන් දක්වන ලොකික ඉද්ධි එනම් සංද්ධිපාතිභායනීපැම, පෙර හවයන් ගැන කීම, අන් අයගේ සිත් කීම, අන් අයගේ දුරවු ද ලගවු ද විවිධ ගබඳ වලට සවන් දීම, ආදිය පමණක් තොට ලෝකේත්තර වශයෙන් ද සංද්ධිබල ඇති කරගත හැක. ලෝකේත්තර සංද්ධිලෙස සලකන්නේ ‘ආසවක්බයක්කාණය’ ලබාගනිමින් සියලු කෙලෙස් නැති කිරීමය. ඉද්ධි පාද වැඩීම නිසා සියලු ආගුව ධර්මයන් නැති කොට වෙශේ විමුත්තියටත් පක්ක්කාවිමුත්තියටත් පත් වෙන බව මෙම සංයුත්තයේම සඳහන් ‘හිකු’ සුතුයෙන් පැහැදිලි කරති.

බුදුහු මෙසේ වදාරති. “ පින්වත් මහණෙනි, අතිතයේ යම් කිසි හිසුවක් සියලු ආගුව ධර්මයන් නැති කොට විත්ත විමුත්තියටත් ප්‍රකාවිමුත්තියටත් පත්වායේ ද

ඒ සියලු දෙන මේ ඉද්ධිපාද නැවත නැවත වැඩු බැවින් බහුල වශයෙන් වැඩු බැවින් එසේ වූහ. අනාගතයේදී යම් කිසි හිකුවක් සියලු ආගුව ධර්මයන් නැති කොට විත්ත විමුත්තියටත් ප්‍රයාචිමුත්තියටත් පත් වන්නාහු ද ඒ සියලු දෙන මේ ඉද්ධිපාද නැවත නැවත වැඩු බැවින් බහුල වශයෙන් වැඩු බැවින් එසේ වන්නාහුය. එසේම දැන් වර්තමානයේදී යම් කිසි හිකුවක් සියලු ආගුව ධර්මයන් නැති කොට විත්ත විමුත්තියටත් ප්‍රයාචිමුත්තියටත් පත්වන්නේ ද ඒ සියලු දෙන මේ ඉද්ධිපාද නැවත නැවත වැඩු බැවින් වන්නාහුව. එසේම දැන් වර්තමානයේදී යම් කිසි හිකුවක් සියලු ආගුව ධර්මයන් නැති කොට විත්ත විමුත්තියටත් ප්‍රයාචිමුත්තියටත් පත්වන්නේ ද ඒ සියලු දෙන මේ ඉද්ධිපාද නැවත නැවත වඩන බැවින් බහුල වශයෙන් වඩන බැවින් එසේ වන්නෝය.” යනුවෙනි.

(යෙහි කෙටි හිකුවේ අතිතමද්ධානං හිකු ආසවානං බයා අනාසවං වේතෝවිමුත්තිං පක්ක්කාචිමුත්තිං දිටෙයිව ධම්මේ සයං අහික්ක්කා සවිපිකත්වා උපසම්පත්ත විහරිංසු සබඩේ තේ වතුන්නං ඉද්ධිපාදානං භාවිතත්තා බහුලිකතත්තා. යෙහි කේටි හිකුවේ අනාගත මද්ධානං හිකු ආසවානං බයා අනාසවං වේතෝවිමුත්තිං පක්ක්කාචිමුත්තිං දිටෙයිව ධම්මේ සයං අහික්ක්කා සවිපිකරිත්වා උපසම්පත්ත විහරස්සන්ති සබඩේ තේ වතුන්නං ඉද්ධිපාදානං භාවිතත්තා බහුලිකතත්තා. යෙහි කේටි හිකුවේ එතරහි හිකු ආසවානං බයා අනාසවං වේතෝවි විමුත්තිං පක්ක්කාචිමුත්තිං දිටෙයිව ධම්මේ සයං අහික්ක්කා සවිපිකත්වා උපසම්පත්ත විහරන්ති සබඩේ තේ වතුන්නං ඉද්ධිපාදානං භාවිතත්තා බහුලිකතත්තා).

අපගේ ගාස්තා වූ භාගාවත්වූ අරහත් වූ ඒ තථාගත සම්මා සම්බුද්ධරජාණන් වහන්සේට මේ සතර ඉද්ධිපාද පිළිබඳව පෙර නො ඇසු විරු අවබෝධය

ලැබීමත් සමගම නුවණුස පහළ වූ බවත්, කුණය පහළ වූ බවත්, ප්‍රජාව පහළ වූ බවත්, විද්‍යාව පහළ වූ බවත්, ආලෝකය පහළ වූ බවත්, මෙම සංයුත්තයේ නව වැනි කුණ සුතුයෙන් පෙන්වා දෙන්නේ මෙසේය. “අයා ජන්දසමාධිපධාන සංඛාරසමන්නාගතං ඉද්ධි පාදෙති මේ හික්වෙ ප්‍රබෑඛී අනනුස්සුතෙසු ධම්මෙසු වකුඩ් උදපාදි කුණ උදපාදි පක්දුකුණ උදපාදි විෂ්ජා උදපාදි ආලෝකෝ උදපාදි. අයා විරිය සමාධිපධාන සංඛාරසමන්නාගතෝ ... අයා විත්ත සමාධිපධාන සංඛාරසමන්නාගතෝ ... අයා විමංසා සමාධිපදාන සංඛාරසමන්නාගතෝ ඉද්ධි පාදාති මේ හික්වෙ ප්‍රබෑඛී අනනුස්සුතෙසු ධම්මෙසු වකුඩ් උදපාදි කුණ උදපාදි පක්දුකුණ උදපාදි විෂ්ජා උදපාදි ආලෝකෝ උදපාදි” යනුවෙති.

මෙසේ ඉද්ධිපාද වැඩිම සංදේශිවලට පාද හෙවත් පදනමක් පමණක් නොව සියලු කෙලෙස් නැති කොට සම්මා සම්බුද්ධත්වය ලබා ගැනීමටත් හේතු වෙන බව මෙම සංයුත්තයේම එන අරහත්ත සුතුයෙහි “ඉමෙසං බො හික්වෙ වතුන්නං ඉද්ධිපාදානං හාවිතත්තා බහුලිකතත්තා තථාගතෝ අරහං සම්මා සම්බුද්ධේයාති වුවිති” යන්නෙන් දක්වා වදාලහ.

මෙසේ ඉද්ධිපාද වැඩිම නිසා ලොකික ඉද්ධි මෙන්ම ලෝකෝතර ඉද්ධි ද ලබා ගැනීමට හැකිබව මෙයින් පෙනේ. මේ ආකාරයෙන් ඉද්ධිපාද වැඩිමෙන් ධ්‍යාන ලබා අනතුරුව විවිධ කුණ ලැබීම හා නිවන් මගට යොමු වීම එක් කුමයකි. එහෙත් සතිපටියාන හාවනාවෙන් අපේ බුදුහාමුදුරුවෝ අපට උගන්වන්නේ මේ ලොකික කුණ නොලබා නිවන් අවබෝධ

කරගෙන්නා කුමයකි. අපේ බුදුපියාණක් මේ සුතුදේශනය හෙවත් සතිපටියාන සුතුය දේශනා කර අවසන් කරන්නේ, “පින්වත් මහණෙනි, යම් කෙනෙක් මේ භාවනාව හරියට කලාත් ද්වස් හතකින් නිවන් අවබෝධ කරගෙන රහතන් වහන්සේ නමක් විය හැකිය. එසේ තැනිව කෙලෙස් ටිකක් හෝ ඉතිරි වුවහොත් අනාගාම් විය හැකිය.” යනුවෙන් සහතික වෙමිනි.

සතර සතිපටියානය අනුව භාවනා කිරීම සමඟ විපස්සනා දෙකම එකවිට වඩුම්න් පියවරෙන් පියවරට නිවණ කරා යොමුවෙන භාවනා කුමයකි. මහිදි ඉහත දූක්වන ලද අනුපස්සනා හතර වැඩීම උගන්වයි. “කතක්ව හිකුවේ හිකුව කායේ කායානුපස්සි විහරති” පින්වත් මහණෙනි, හිකුෂුව කයෙහි කයඅනුව බලම්න් වාසය කරන්නේ කෙසේද? යනුවෙන් ප්‍රශ්නකරන බුදුපියාණක් යොගාවච්චරයා විසින් කය අනුව බලම්න් වාසය කිරීම සඳහා කළයුත්තේ කුමක්ද යන්න පෙන්වා දෙනි. එහිදි පෙන්වා දෙන්නේ අරණයකට හෝ රැක් මුලකට හෝ හිස් නිවසකට හෝ ගොස් කය සංප්‍රා කරගෙන වාචිවී මූහුණ ඉදිරිපිටට හෙවත් නාසය අගට හිත යොමුකරමින් හොඳ සිහියෙන් පුතුව ආශ්චර්ජ ප්‍රශ්නවාසය හෙවත් ප්‍රශ්නවාසය බලන්න, යන උපදේශයයි.

කය අනුව බලනවා යන මෙහි ‘අනුපස්සනා’ යන්නෙහි තේරුම අනුව බලනවා යන්නයි. අනුව බැලීම නම්, යම් දෙයක් සිදුවේද එය ඒ සිදුවෙන ආකාරයෙන්ම බැලීමයි. අනුව යනවා, අනුගමනය කරනවා, අනුකරනය කරනවා වැනි වචන වලින් ද මෙය තේරුම ගත හැකිය. එහෙත් භාවනාවේද කරන්නේ කිසිවක් අනුගමනය කිරීම හෝ අනුකරනය කිරීම නොව අනුව බැලීමයි.

අැති ඇති සැටියෙන් බැලීමයි හෙවත් සිදුවෙන දේ සිදුවෙන ආකාරයෙන්ම බැලීමයි. ඒ අනුව මේ හාවනාව කිරීමේදී යෝගාවවරයා විසින් කිසිවක් කළ යුතු නොවේ හෙවත් පූජ්ම පාලනය කිරීම වැනි කිසිම ක්‍රියාකාර කමක් නොකළ යුතුය. කළ යුතු එකම දෙය වන්නේ සිදුවෙන දේ ඒ ආකාරයෙන්ම දැනගෙන, දැකගෙන තේරුම් ගැනීමයි. මෙය විෂයානුබද්ධව බැලීමයි.

සැම විද්‍යාලුයෙක් විසින්ම කරන්නේ මෙයයි. යම් දෙයක් පුද්ගල බද්ධව බලන්නේ නම් හේ අධ්‍යයනය කරන්නේ නම් එයින් ලැබෙන ප්‍රතිඵල අසාර්ථකයි. එහි පුද්ගල කේත්දියයන්වයක් ඇති නිසා නිවැරදිව දැකිය නොහැක. මගේ, මම, මම වෙම් යන අදහස් එහි ඇත. එවිට එහි පවතින්නේ ඇලීමය. ඇලීම ඇති හැම තැනකම ගැටීම ඇත. එහිදී ඇලීමත් ගැටීමත් දෙකට අසුවේ පැති දෙකකට දේශනය වෙමින් අවිද්‍යාවෙන් මුලාවෙවී තණ්හාවෙන් බැඳී බැඳී සිටිය හැකිය. එය හාවනාව නොවේ.

බුදුරජාණන් වහන්සේ විසින් අපට දේශනා කොට ඇති මේ හාවනා ක්‍රමය පුද්ගල නිශ්චිත නොහොත් පුද්ගල බද්ධ වූ ක්‍රමයක් නොව විෂයනිශ්චිත වූ හෙවත් විෂයානුබද්ධ වූ (**objective**) පිවිතුරු හාවනා ක්‍රමයකි. සතිපථියාන සුතු දේශනයේ මුල සිට අග දක්වාම ඇත්තේ විෂයානුබද්ධ නිරීක්ෂණයකි (**objective observation**). යම් කෙනෙක් යමක් විෂයානුබද්ධව නිරීක්ෂණය කරනවිට එහි අස්ථිර ස්වභාවය හෙවත් වෙනස් වෙන ස්වභාවය දැක ගත හැකිය. එහෙත් අපේ බුද්‍යහාමුදුරුවෝ අපට පෙන්වා දෙන්නේ මේ

දැනගැනීම හා අවබෝධකරගැනීම මුළුන්ම බාහිර දේවල් වලින් නොව තමා තුළින් දැක ගත යුතුවය. බාහිර වස්තුවල වෙනස් කම් කොපමණ දැන ගත්තත්, දැක ගත්තත් තමා තුළින් එය නොදුටු තැනැත්තාව සත්‍යාචන්දය හෙවත් කෙලෙස් නැති කිරීම ගැන අවබෝධය ඇති නොවේ. අවශ්‍ය වන්නේ කෙලෙස් නැති කිරීමයි. අපේ බුදුහාමුදුරුවෝ අපට මග පෙන්වන්නේ කෙලෙස් වලින් නිදහස් වීමටය. සියලු දුක් දොම්නස් නිවාලීමටය. ඒ සඳහා එකම මග ලෙස සතර සතිපථියානය දේශනා කළහ.

මෙම හාවනාව ආරම්භ කරමින් සැහැල්ලු මනසින් සැහැල්ලු ගිරියකින් යුතුව සැනසිල්ලේ හාවනාව කරගෙන යන යෝගාචාරයා විසින් විඛින් විඛින් නැවත නැවතත් සිහිපත් කොට ඒවා තමා තුළ තිබේදැයි සිතා බැලිය යුතු විශේෂ ධර්ම කරුණු හතරක් බුදුපියාණෝ සතර සතිපථියාන හෙවත් කායානු පස්සනාව, වේදනානුපස්සනාව, විත්තානු පස්සනාව හා ධම්මානුපස්සනාව හඳුන්වා දෙන්නාවූ මුල් අවස්ථාවේ දීම දේශනා කළහ. ඒ කරුණු හතර මෙසේය.

1. ආතාපි : උත්සාහයෙන් යුත්ත වෙන්න (කෙලෙස් අවම කරගැනීමට, සම්පූර්ණයෙන්ම නැති කරගැනීමට යෝගියා විසින් මනා උත්සාහයකින් යුතුව හාවනාව දිගට කළයුතුය හෙවත් උත්සාය ඇති කරගත යුතුය)

2. සම්පර්ශානෝ : හොඳ සිහියෙන් තුවණින් යුතුව ඉතාමත්ම හොඳින් අරමුණෙනි සිදුවෙන දෙය දැනගන්න (මේ වචනයේ අර්ථය අනුවම සම්පර්ශාන යනු ඉතාමත්ම හොඳින් දැනගත යුතුය. මොකක්ද? තමන්ගේ

භාවනා අරමුණ. දැන් සිදුවෙන්නේ මොකක්ද, දැන් සිදුවෙන්නේ මොකක්ද? යනුවෙන් නිබදවම, නිරතුරුවම භාවනා අරමුණෙහි සිත පවත්වමින් සිදුවෙන දේ ඒ ඒ ආකාරයෙන්ම තේරුම් ගත යුතුය)

3. සතිමා : සතිමත් වූ හෙවත් සිහියෙන් යුත්ත වූ කෙනෙක් වෙන්න (සිහියෙන් යුතුවම භාවනාව කළයුතුය. සති භා සම්පත්ස්ස්ස් යන දෙකම එකට ගමන් කරන ධර්ම දෙකකි. මේ අනුව යෝගියා තුළ මේ කරුණු දෙකම ඉතා හොඳින් ඇතිවිට භාවනාව අනිවාර්ය යෙන්ම සාරථක වේ)

4. විනෙයා ලෝකේ අහිත්කා දොමනස්සං: ලෝහයත් ද්වේශයත් දෙකම අතහැර උපේක්ෂාවෙන් භාවනා කරන්න (මෙයින් කියවෙන්නේ කරුණු දෙකක් හෙවත් අන්ත දෙකක් බැහැර කිරීමයි. අන්ත දෙක නම් දැඩි ලෝහය සහ කෝධයයි. අහිත්කා යනු දැඩි ලෝහයයි එනම් අනුන්ගේ වස්තු තමන්ගේ බවට පත් කරගැනීමට ඇති ආගාවයි. දෝමනස්ස යනු හිතේ ඇතිවෙන ව්‍යාපාදය හෙවත් තරහයි. මේ දෙකම භාවනාවට ඇති හතුරෝ දෙදෙනෙකි. මේ අන්ත දෙකකි. මේ දෙකෙන්ම ඉවත් වෙන්න කියන එකය විනෙයා යන්නෙන් අදහස් කරන්නේ. ලෝක කියන්නේ බාහිර ලෝකය තොට තමාමය. තමා තැමති ලෝකයයි. භාවනා අන්දැකීම සියල්ලම තමා තුළින් ලැබිය යුතු නිසා තමාටම අවධානය යොමුකර ගනිමින් භාවනා කළයුතුය. මෙහිදී මේ අන්ත දෙකම ඉවත් කරන විට ඇතිවෙන්නේ උපේක්ෂා සහගත ස්වභාවයකින්යුත් මනසකි. එය භාවනාවට අවශ්‍යම පසුබිමය).

මෙසේ මෙම කරුණු හතරින් යුතුව භාවනාව

කරන විට තමන් ඉත්තේ කොහොදු, කරන්නේ මොකක්ද? යන්න තමන්ටම ඉතාම හොඳින් වැටහේ. එවිට විවිධ වූ කම්මට්දානාවාරයටු පසුපස දිවීමට අවශ්‍ය වෙන්නේ ද නැත. තථාගතයන් වහන්සේ විසින් දේශනා කොට වදාල ශ්‍රී සද්ධර්මයම ගුරුවරයා කරගන්න. ධර්මය ගුරුවරයා කරගත් කිසිවෙකුට වරදින්නේ නැත. බුදුරජාණන් වහන්සේගේ ගුරුවරයාවූයේ ද ධර්මය බවත්, තමන් වහන්සේගෙන් පසුව ගුරුවරයා කරගත යුත්තේත් ධර්මයම බවත් බුදුපියාණන් වහන්සේ විසින්ම දේශනා කර ඇතිබව අමතක නොකරන්න.

සතර සතිපට්දාන යනු මොනවාදැයි සඳහන් කරන අවස්ථාවේ මුලින්ම දක්වා ඇත්තේ කයෙහි කය අනුව බල්මින් වාසය කිරීමය. මෙය ප්‍රගුණ කරන්නේ කෙසේදැයි දත්ත බලමු.

කය ගැන කතා කිරීමේ දී කයවල් දෙකක් ඇති බව මුලින්ම තේරුම් ගත යුතුයි. එනම් මේ අපේ බාහිර ව දක්නට ඇති කය සහ ආශ්චර්යා ප්‍රශ්නය කයත්ය. බුදුරජාණන් වහන්සේ මේ ආශ්චර්යා ප්‍රශ්නය යනු ද එක්තරා කයක් බව මත්කයිම නිකායේ ආනාපාන සති සුතුයේ¹⁷ ඉතාමත්ම පැහැදිලිව දේශනා කළහ. මෙසේ මෙම සතිපට්දාන භාවනාව කරන විට මුලින්ම ගුද්ධයි ඉත්දිය ධර්ම වැඩි බල ධර්ම බවට පත්ව ප්‍රද්ගලයා නිවන් මගට යොමුවෙයි. සතිපට්දාන සුතුයේ දක්වා ඇති භාවනා කුම එකිනෙක ගෙන ඒවා වඩන ආකාරය දැනගත යුතුය. ඒවා එකිනෙක කතා කිරීමට පෙර අපි මේ පක්ෂ්ව ඉත්දියයන් යනු මොනවාද ඒවා වැඩෙන්නේ කෙසේද යන්න ටිකක් සෞය බලමු. මෙහිදී අපි

විශේෂයෙන්ම පස්ද්‍රුව ඉන්දියයන්ගේ වැඩීම හා ඒවා බල බවට පත්වීම ගැන කථා කළ යුත්තේ සත්තිස් බෝධිපාක්ෂික ධර්ම වල මිළගට ඇත්තේ පස්ද්‍රුව ඉන්දිය ධර්ම සහ පස්ද්‍රුවබල ධර්ම වන බැවිනි.

පස්ද්‍රුව ඉන්දිය ධර්ම හෙවත් පස්ද්‍රුව ඉන්දියයේ මොනවාදීය ඉහත දී අපි භූත්ත්වා දුනිමු. ඉන්දියයක් කියන්නේ ප්‍රධානත්වයක් දැරිය හැකි තායකත්වයක් දැරිය හැකි වෙනත් කෙනෙකුට කළ නොහැකි දෙයක් කරන යන අර්ථයෙනි. ඉන්දු කියලා වචනයක් සකුයාවත් හාවතා කරන බව ඔබත් දන්නවා නේද? ඒ කියන්නේ සකුයා සියලු දෙවියන්ට ප්‍රධානියා කියන අර්ථයෙනි. ඉතින් උදාහරණයකට අපි අපේ ඇස ගනිමු. අපේ ඇස ඉන්දියයකි. ඇසින් කළ හැක්කේ දැකිමයි. එය වෙනත් කිසිම ඉන්දියයකින් කළ නොහැක. කණ ඉන්දියයකි. කණීන් කළ හැක්කේ ඇසිමයි. එය වෙනත් කිසිම ඉන්දියයකින් කළ නොහැක. තාසය, දිව , ගිරිරය, හා මනස යන මේ සියල්ලම අපි ලග තියෙන ඉන්දියයන්ය. මේවාට සහායකයේ නොහොත් දෙවෙනියේ තැත්. මෙම ඉන්දියයන් හසුරුවන හැටි හෙවත් පාලනය කරගන්නා හැටි විවිධ සුතුදේශනා වල අපේ බුදුහාමුදුරුවේ අපට ඉතාමත්ම ලස්සනට දේශනා කොට පෙන්වා දී වදාලහ. මේ බලන්න ධම්මපදයේ එන මේ ගාපාව:

“ වක්බූණා සංවරෝ සාඩු - සාඩු සොතේන සංවරෝ
 සොතේන සංවරෝ සාඩු - සාඩු ජීවිතාය සංවරෝ
 කායේන සංවරෝ සාඩු - සාඩු වාචාය සංවරෝ
 මනසා සංවරෝ සාඩු - සාඩු සබැනත්ථ සංවරෝ
 සබැනත්ථ සංවුතේ හිකු - සබැඳුක්ඛ පමුච්චති.”

(අැසින් සංවර්වීම නොදුයි. කණීන් සංවර්වීම නොදුයි. නාසයයෙන් සංවර්වීම නොදුයි. දිවෙන් සංවර්වීම නොදුයි. කයින් සංවර්වීම නොදුයි. වචනයෙන් සංවර්වීම නොදුයි. මනසින් සංවර්වීම නොදුයි. භැඳුමතැනම සංවර්වීම නොදුයි. භැඳුමතැනම සංවර්වූ හික්ෂුව සියලු දුක්වලින් නිදහස් වේය.)¹⁸

තවත් ඉතාමත්ම ලස්සන දේශනයක් කියවන්න කැමති නම් අන්න මඟ්කඩිම නිකායේ අවසාන සූත්‍රය “ඉන්දිය භාවනා සූත්‍රය” කියවන්න. මෙය ඉතාමත්ම ලස්සන සූත්‍ර දේශනයකි.

එහෙත් අපි මෙහිදී මේ කතා කරන්නේ මේ කියන ඇසි, කණ, නාසය ආදි ඉන්දියයන් ගැන තොවේ. මේවා කායික ඉන්දියයන්ය. මේවා අපි බොහෝ දෙනෙක් කතා කරන, දත්තන, දේවල්ය. අපට කතා කරන්න අවශ්‍ය වී ඇත්තේ මානසික හෙවත් ආධ්‍යාත්මික ඉන්දියයන් ගැනය. මේවා අප විසින් ආද්ධ්‍යාත්මිකව හෙවත් මානසිකව ගොඩ නගාගතයුතු මෙන්ම ගොඩනගා ගතහැකි ගක්තින් පහකි. එනම් සද්ධා, විරිය, සති, සමාධි, හා පක්ෂුකු යන පහයි. මේ පහ නිකම්ම නිකම් ජීවිතය මහෝ තල්ලු කරන අයට, ජීවිතය ඇදුගෙන යන අයට ජීවිතය ගැට ගහන අයට, අතායාසයෙන් හෙවත් ඉබේම ලැබෙන දේවල් තොව, උත්සාහයෙන් දෙයීයෙන්, වියීයෙන්ම ප්‍රගුණ කිරීම නිසාම හෙවත් භාවනා වශයෙන් සිත වැඩීම නිසාම තම තමා තුළ දියුණු වෙන ගුණ ධර්මයන්ය.

ඉද්ධා

මෙම ගුණ ධර්මවල මූලින්ම සඳහන් වෙන්නේ අපි හැමෝටම මූලින්ම දියුණු කරගත යුතු මෙන්ම අත්‍යවශ්‍යයෙන්ම තිබිය යුතු දෙය තමයි. ඒ සද්ධා හෙවත් ගුද්ධාවයි. ගුද්ධාව ධනයක් බව ඔබත් දන්නවා නේද? (සද්ධා ධනං). සද්ධා යන්න නිර්වචනය කරන්නේ “සද්ධහති බුද්ධස්ස බෝධිය” යනුවෙනි. එහි තේරුම බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වය ඇදහිම හෙවත් පිළිගැනීම යන්නය. ඒ අනුව යම් කෙනෙක් තුළ ගුද්ධාව ඇතිවෙන්නේ බුදුරජාණන් වහන්සේ පිළිගැනීම හෙවත් බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වය පිළිගැනීම, විශ්වාස කිරීම මතයි. බුදුරජාණන් වහන්සේ විශ්වාස කිරීම හෙවත් බුද්ධත්වය විශ්වාස කිරීම නිසාම ධර්ම රත්නය කෙරෙහි ද සංස රත්නය කෙරෙහි ද විශ්වාසය, පිළිගැනීම, ඇතිවේ. ගුද්ධාවේ පැති දෙකක් තියෙන බව ඔබත් දන්නවා නේද?

1. අමුලිකා සද්ධා (මූලයක් හරයක් නැති ගුද්ධාව)
2. ආකාරවතී සද්ධා (ප්‍රයාවෙන් යුත්තවූ ගුද්ධාව)

බෙඳුදෙයාට තිබිය යුත්තේ ආකාරවතී ගුද්ධාවය. අමුලිකා සද්ධා යනු අන්ධ ගුද්ධාවයි, හක්තියයි. ඔහේ යම් කෙනෙක් යමක් කියපු පළියට විශ්වාස කරනවා. ආකාරවතී ගුද්ධාවට අත්‍යවශ්‍යම දෙය තමයි නිවැරදිව කරුණු තේරුම ගැනීමේ හැකියාව. ඒ සම්මා දිවියියයි. ආකාරවතී ගුද්ධාව නිසාම තමයි යම් කෙනෙක් තෙක්මෙන් තෙක්මෙන් බුද්ධහම තේරුම ගැනීම්න් නිවන් මගට පිවිසෙන්නේ. එසේ පිළිවෙළින් නිවන් මගට පිළිපන් කෙනා හෙවත් සෝවාන් තත්වයට පත් වු කෙනාගේ ගුද්ධාව අවල ගුද්ධාවක් හෙවත්

අවව්චපසාදයක් බවට පත්වෙයි. ඒ ගුද්ධාවට පත්වන්නේ මෙසේ මේ ආකාරවති ගුද්ධාව විකෙන් වික වැඩීමෙන් එය ඉන්දියයක් වී අනතුරුව ගුද්ධාබලයක් විමේ ප්‍රතිඵලයක් වශයෙනි. මේ නිසා සැම කෙනෙක් විසින්ම ගුද්ධාව වැඩිය යුතුමය. ධම්මපදයේ විත්ත වර්ගයේ අපට අපේ බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ යම් කෙනෙකුගේ සිත ත්‍රිවිධ රත්නය කෙරෙහි ස්ථීරව පිහිටා නැත්තම්, එයා හරිහැටියට ධර්මය දත්තේන්ත් නැත්තම් එයාගේ තියෙන්නේ පාවතා හෙවත් එහා මෙහා වැනෙන ගුද්ධාවක් බවයි. එයාගේ ප්‍රයාව පිරිපූන් බවට පත්වන්නේ නැහැ.

(අනවටයිත විත්තස්ස
සද්ධම්මං අව්‍යානතෝ
පරිජ්ලව පසාදස්ස
පක්ෂ්‍යා න පරිපූරති)¹⁹

ගුද්ධාව ඇතිවිම නිසා පුද්ගලයා පිළිවෙළින් නිවන් මගට පිවිසෙන ආකාරය අපේ බුදුහාමුදුරුවෝ අපට විවිධ අවස්ථාවල දේශනා කර ඇත. ම්‍යෙකිම නිකායේ වංකි සුතුයේ එන මේ පායය බලන්න. “යම් හෙයකින් ඔහු සොයා බලන්නේ ද එවිට මෝහයෙන් තොරවී, තුවණින් දකින්නේය. එවිට ගුද්ධාව පිහිටන්නේය. එසේ ගුද්ධාව ඇතිවිට ගුණවතුන් කර එළුණීය. එළුණීන කළේහි පසුරුපාසනය කරයි, හෙවත් සේවනය කරයි. එසේ සේවනය කරන කළේහි පසුරුපාසනය කරන කළේහි, කන් යොමු කරයි. කන් යොමු කෙටා ධර්මය අසයි. අසා ඒ දහම් සිත් හි දරා ගනියි. ධාරණය කළ දහම් වල අර්ථය විමසයි. අර්ථය විමසනවිට ධර්මයේ වැටහෙති. ඒ ධර්ම වැටහීම ඇති

කල්හී ජන්දය හෙවත් කැමැත්ත ඇතිවෙයි. ඒ කැමැත්ත නිසාම උත්සාහය ඇතිවෙයි. ඒ උත්සාහය නිසා තුළනය කරයි. තුළනය කිරීම නිසා වියනීය ඇතිවෙයි. එවිට නිවණට යොමු වූ සිත් ඇතිව සත්‍යය ප්‍රත්‍යාස්‍ය කරයි. එය ප්‍රඟාවෙන් විනිවිද දකියි. මෙයින්ම සත්‍යානුබෝධය වෙයි.” (සද්ධාරාතෝ උපසංකමති උපසංකමත්තෝ පයිරුපාසති. පයිරුපාසත්තෝ සොතං ඔදහති. ඔහිත සේත්තෝ ධම්මං සුණාති. සුත්වා ධම්මං බාරේති. බතානං ධම්මානං අත්ථං උපපරික්වති. අත්ථං උපපරික්වත්තෝ ධම්මනිඡ්ඩානං බලන්ති. ධම්මනිඡ්ඩානක්වන්තියා සති ජන්දෝ ජායති. ජන්දජාතෝ උස්සහති. උස්සහත්ත්වා තුළයති. තුළයිත්ත්වා පදහති. පහිතත්තෝ සමානා කායෙන වෙව පරමසව්වං සවිපිකරෝති. පක්ෂක්දාය වනං අතිවිජකඩ පස්සති. එත්තාවතා බො හාරද්වාජ සවිවානුබෝධේ හෝති.)²⁰

විරිය

දෙවනි ඉන්දියය විරිය ඉන්දියයයි. යම් කෙනෙක් තුළ බුදුරජාණන් වහන්සේ කෙරෙහි ධර්ම රත්නය කෙරෙහි භා ආයී මහා සංසරත්නය කෙරෙහි ගුද්ධාව ඇතිවන විට අතිවායනීයෙන්ම ඔහු හෝ ඇය තුළ දහම් සේවීමට, දහම් පුගුණ කිරීමට, විරියනීය ඇතිවේ. විරිය යනු උත්සාහවත් වීමයි. මෙහිදී අවශ්‍ය වෙන්තේ කායික විරියට වඩා මානසික වියනීයකි. විරියෙන් තොරව උත්සාහයෙන් තොරව අපට කිසිම දෙයක් හරියන්නේ නැහැ. ඔනැම දෙයක් සාර්ථක වෙන්න නම් අත්‍යවශ්‍යම දෙයක් තමයි වියනීය. මේ ලෙස්කයේ පිටත් වූණ සියලුම මනුෂ්‍යයන්ගෙන් මහා වීරවත්තයාණෝ නම් අසහාය වූ හෙවත් කිසිම කෙනෙකුට සම කළ නොහැකි වීරවත්තයාණෝ නම්

වෙනත් කිසිවෙක් නොව අපි සරණ ගිය අපගේ අසහාය ගාස්තම්වරයාණන් වහන්සේ වන ලොවුතුරා සම්මා සම්බුදු පියාණන් වහන්සේය. අපේ බුදුභාමුදුරුවෝය.

උන්වහන්සේගේ ඒ අසහාය වියසීය දෙයසීය ඇති කරගත්තේ සම්මා සම්බුද්ධත්වය ලබාගැනීමටය. මේ ලෝකයේ ජිවත් වෙන කෝටේ සංඛ්‍යාත මනුෂ්‍යයන් අතුරින් කලාතුරකින් කෙනෙක් විසින් ලබාගන්නා ඒ උතුම්ම පදවිය අනායාශයෙන් දෙයසීයෙන් වියසීයෙන් දහම් පුරුණ කිරීම නිසාම ලැබෙන්නකි. අපේ බුදුභාමුදුරුවන් වහන්සේගේ ඒ නොපසුබස්නා වියසීය කොතොක් දැයි කියා දැනගැනීමට කැමති ඔහුම කෙනෙකුට මත්ස්‍යීම නිකායේ මහා සිහනාද සූත්‍රය, මහා සවිචක සූත්‍රය සංගාරව සූත්‍රය වැනි සූත්‍රදේශනා කියවන්න යැයි අපි කරුණාවෙන් මතක් කර සිටිමු.

භාවනාවට අවශ්‍යම දෙයක් තමයි මේ වියසීය. අපේ බුදුභාමුදුරුවෝ මාරසේනාව පරාජය කරමින් සම්මා සම්බුද්ධත්වයට පත්වුයේ මේ උන්වහන්සේ තුළ පැවති අසහාය වූ මහා වියසීය නිසාය. ඔබත් දන්නා පරිදි අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේට “මහාවිරයන් වහන්සේ” යනුවෙන් සූචිතේ නාමයක් ද තිබුණි. මෙසේ මහාවිර යැයි මිනිසුන් විසින් තම කිරීමටත් පෙර දෙවියන් විසින් උන්වහන්සේ හඳුන්වනු ලැබුවේ “මහාවිර” නමිනි. උන්වහන්සේ තුසිත දෙවිලොව වැඩ සිවිදි, බුදුවීමට සුදුසු කාලය එළඹිදි, සන්තුසිත තම අපමහා බෝසතාණෝ වෙත පැමිණි දෙවිවරු උන්වහන්සේට ආරාධනා කළේ මෙසේය.

“කාලෝයෘ තේ මහාවිර උප්පත්ත මාතුකුවිජිය.”

(මහා විරයන් වහන්ස, දැන් ඔබතුමාට මවිකුසයෙහි පිළිසිදැනීමට සුදුසු කාලයයි මේ) යනුවෙනි. එසේම බුදුපියාණන් වහන්සේ හැඳින්වීමට “බුද්ධවේර” යන නමද යෙදේ. මත්කීම නිකායේ අරියපරියේසන සුත්‍රයට අනුව එදා බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ විසින් අවබෝධ කරගත් ධර්මය මූලින්ම දේශනා කිරීමට මන්දේශ්සාහි වෙදුදී උත්වහන්සේ වෙත පැමිණි සහම්පති මහා බුද්ධිමයා ද බුදුරජාණන් වහන්සේට ආමන්තුණය කළේ “මාරසංග්‍රාමය දිනු විරයාණන් වහන්ස”, සාර්ථකයාණන් වහන්ස, මෙය නැතියාණන් වහන්ස, නැගිසිටිනු මැනවී, ලෝකයෙහි හැසිරෙනු මැනවී, භාගාචතුන් වහන්සේ ධර්මය දේශනා කරන සේක්වා. අවබෝධ කරගැනීමට සුදුස්සේර් ඇති වෙන්නාභ්‍යය”(ලටියෙහි මහාවිර විජිත සඩගාම සත්ථවාහ අනාන් විවර ලෝකේ දෙසස්සු හගවා ධම්මං අක්ක්දාතාරෝ හටිස්සන්තිති) යනුවෙනි.

විරය යන්නට ම අප්පමාද යන වචනය ද පර්යාය වචනයක් හෙවත් සමාන වචනයක් ලෙස යොදාගත හැකිය. අප්පමාදය, විරය හැම විටම හැම තැනම අවශ්‍යයි. මෙම වියුත්‍ය ද මෙසේ භාවනාවක් වශයෙන් වඩන විට එය ඉන්දියයක් බවට පත්වී බලයක් බවට පත්වී බොජ්කඩංගයක් බවට පත්වී නිවන් මග යොමුවෙන හැමටම මහා ආලෝකයක් සපයන මහා පහන් කණුවක් බවට පත්වේ.

සති

තෙවතින් ඉන්දියය වන්නේ සතියයි. ඔබේ භාවනාව පටන් ගත් ද්‍රව්‍යේ පටන්ම සතිය හෙවත් සිහිය වැඩෙන බව සිතට ගන්න. ඒ ගැන සිහියේ තබාගෙන

සතිය වඩින්නට දිනපතාම වික වික හෝ භාවනාවේ නිරත වෙන්න. භාවනාව කියන්නේම සතිය දියුණු කිරීමයි. සති කියන වචනය අපේ බුදුහාමුදුරුවේ විවිධ සූත්‍රදේශනා වල භාවිතා කර ඇති බව ඔබත් දන්නා කරුණකි. සති ඉන්දියය, සතිබලය, සතිපටියානය, සම්මා සතිය, මරණ සතිය, සතිසම්බෝජ්කංගය, ආනාපානසතිය වැනි අවස්ථා සිහිකරගන්න.

සතිය මේ ආකාරයෙන් වඩන විට හෙවත් භාවනා කරනවිට කෙමෙන් කෙමෙන් රිකෙන් රික වැඩයි. එය හරියට මෙන්න මේ වගේ දෙයක්. හිතන්න ඔබ අප්‍රතිතන්ම ගත්ත දැකැත්තක් හෝ පොරවක් හෝ වැරුයක් එසේත් නැත්තම් සෙරප්පු දෙකක් පාවිච්චි කරනවා කියලා. මුල්ම දච්ච දච්ච පුරාම ඔබ එය පාවිච්චි කළත්, එහෙම නැත්තම් දච්ච කීපයක්ම ඔබ එය පාවිච්චි කළත් සමහර විට සති කීපයක් මාස කීපයක් යනතෙක් වත් ඔබට ඒහි ගෙවී ගිය ප්‍රමාණය ගැන අවබෝධයක් තැබිවේ. ඒත් මාස කීපයක් හෝ අවුරුද්දක් විතර ගියාම ඔබටම තේරෙනවා මෙන්ම ඉතාමත්ම හොඳට පේනවා කොච්චර දුරට එය ගෙවිලද කියලා නේද? අන්න ඒ වගේ තමයි භාවනා කරනකාටත් දච්චක්, දෙකක්, හෝ සතියක් හමාරක් භාවනා කළ පමණින් ඔබේ සතිය කොතෙක් දුරට දියුණුවෙලා තිබෙනවාදැයි ඔබට දැනගැනීමට නොහැකිවේ. එහත් පසුබට වෙන්න එපා, කම්මැලි වෙන්න එපා, ඉතාමත්ම හොඳට සිතට වියසීය අරගෙන භාවනා කරන්න. වියසීය නැති වෙන කොට, කම්මැලි වෙනකාට, හිතන්න අපේ බුදුහාමුදුරුවේ අවුරුදු හයක් තිස්සේ දුෂ්කර ක්‍රියා කරදී මේ හිත හදන්න කියලා කොයි තරම් නම් මහන්සී ව්‍යුණා ද, දුක්වීන්ද ද

කියලා.

අපේ බුද්ධාමූදුරුවේ මේ සුත්‍රදේශනා වල ඉතාමත්ම පැහැදිලිව දේශනා කරනවා කොවිචර මහන්සීයෙන් වියසීයෙන් උත්සාහයෙන් යුතුව විවිධාකාර වු වත පුහුණු කළත්, උන්වහන්සේගේ සතිය හෙවත් සිහියට නම් කිසිම පලුද්දක් වුණේ නැහැ. ඉතාමත්ම හොඳ සිහියෙන් තමයි උන්වහන්සේ ඒ අවුරුදු හයක් තිස්සේ දුෂ්චර ක්‍රියාවන් කළේ. මේ බුද්ධියායේ අසභාය ගුණ ගැන නිතර නිතර සිතන්න. එසේ සිතා දෙයසීමත්ව හාවනා කරන්න. එවිට මධ්‍යී සතිය දිනෙන් දිනම වැඩෙයි. සතිය වැඩෙන තරමටම ඔබද නිවණට ලංවෙයි, සම්ප වෙයි. සතිය ගිලිහෙන තරමටම ඔබ නිවණීන් ඇත්වෙයි. ධර්මයෙන් ඇත්වෙයි. ධර්මයෙන් තොරවු විට අපි ලංවෙන්නේ, වැවෙන්නේ තිරිසන්ගත සමාජයෙයි. තිරිසනාත් මිනිසාත් අතර ඇති එකම වෙනස මිනිසා ධර්මයෙන් යුත්තවේයි. ඒ එකම ගුණය නැතිනම් සිතා බලන්න ආහාරගැනීම, නිදාගැනීම, හය වීම, මෙමුදුන සේවනය කිරීම අතින් මිනිසාත් තිරිසනාත් සමානය නේද? ධර්මය හා සමාන වෙනත් මාෂධයක් නැත. ධර්මය රැකෙන්නේ සතිය හෙවත් සිහිය ඇතිවිටය. සතිය යනු වර්තමානයේ, මේ මොහොතේ කරන ක්‍රියාවට සිත යොමුකිරීමයි.

සමාධී

සමාධීය වැඩිය යුතු දෙයකි. එය වඩන විට ඉන්දියයක් බවට පත්ව බලයක් බවට පත්ව බොජ්ජධ්‍යයක් බවට පත්ව අරිඳුවුම්ගෙහි සුවිශේෂ අංගයක් බවට පත්ව යෝගාවචරයාට නිවන් මග

හෙළිකරයි. සමාධිය සම්මා සමාධිය හා මිච්චා සමාධිය යැයි කොටස් දෙකකි. මිච්චා සමාධියෙන් අපට ප්‍රයෝග්‍යනයක් නැත. අපට අවශ්‍යවන්නේ සම්මා සමාධියයි. එසේම අපි දියුණු කළ යුත්තේ, වැඩිය යුත්තේ, සම්මා සමාධියයි. සමාධිය වැඩෙනවිට ප්‍රයාව ද වැඩෙයි. සමාධි යන්නම සමඟ යන්නෙන් ද අදහස් කරයි. එසේම ප්‍රයා යන්නට විපස්සනා යන්න ද යොදයි. ඒ අනුව සමාධි හා පක්ද්‍යා යන්න සමඟ විපස්සනා යන්නෙන් ද භදුන්වනු ලැබේ. මේ අපේ බුදුහාමුදුරුවේ අපට දේශනා කර ඇති හාවනා කුමයයි.

සංයුත්ත නිකායේ බන්ධ සංයුත්තයේ පස්වෙනි සූත්‍රය වන “සමාධි හාවනා” සූත්‍රයෙහි අපේ බුදුහාමුදුරුවේ මෙසේ වදාරති. “සමාධිං හික්ඛිවේ හාවෙර. සමාහිතෝ හික්ඛි යථාභ්‍යතං පජානාති. කිස්ෂ්ව යථාභ්‍යතං පජානාති? රුපස්ස සමුද්‍යයක්ව අත්‍යගමක්ව, වේදනාය සමුද්‍යයක්ව අත්‍යගමක්ව, සක්ද්‍යාය සමුද්‍යයක්ව අත්‍යගමක්ව, සංඛාරනං සමුද්‍යයක්ව අත්‍යගමක්ව, වික්ද්‍යාණසස්ස සමුද්‍යයක්ව අත්‍යගමක්ව.”²¹ යනුවෙති.

මෙහි තේරුම මෙසේය. “පින්වත් මහණෙනි, සමාධිය වඩන්න. සමාධියටපත් හික්ෂුව ඇත්ත ඇතිසැටියෙන් දකියි. ඇත්ත ඇතිසැටියෙන් දකින්නේ කුමකද? රුපයේ ඇතිවීම දකියි, නැතිවීම දකියි, වේදනාවේ ඇතිවීම දකියි, නැතිවීම දකියි, සක්ද්‍යාවේ ඇතිවීම දකියි, නැතිවීම දකියි, සංඛාරවල ඇතිවීම දකියි නැතිවීම දකියි, වික්ද්‍යාණසයේ ඇතිවීම දකියි, නැතිවීම දකියි” යන මෙවායේ ඇත්ත ඇති සැටියෙන් දකියි. අනතුරුව බුදුරජාණන් වහන්සේ රුපයේ ඇතිවීම

සිදුවන්නේ කෙසේද? වේදනාවට ඇතිවිම සිදුවන්නේ කෙසේද? සක්ෂේකුවට ඇතිවිම සිදුවන්නේ කෙසේද? සංඛාරවල ඇතිවිම සිදුවන්නේ කෙසේද? වික්ෂේකුණයේ ඇතිවිම සිදුවන්නේ කෙසේද යන්න ද පැහැදිලි කළහ. බුදුපියාණෝ මෙහිදී දේශනා කළ ආකාරයෙන් ඇතිවිම සිදුවන්නේ ඇලීම නිසයි. ඇලීම නිසාම, දැඩි සේ එයට බැඳී ඒ ගැනම කතා කරයි, එහි බැස ගනියි. මොක්ටද ඇලෙන්නේ? මොකක් ගැන ද කතාකරන්නේ? මොක්ටද දැඩි සේ බැඳී සිටින්නේ, බැසගෙන සිටින්නේ? රුපයට, වේදනාවට, සක්ෂේකුවට, සංඛාරවලට සහ වික්ෂේකුණයටයි. එසේ බැඳීම නිසා ඇලීම ඇතිවේ. එවිට එයම උපාදානයයි. ඒ උපාදානය නිසා තමයි භවය භටගන්නේ. ඒ භවය නිසා තමයි ජාතිය භටගන්නේ. ඒ ජාතිය හෙවත් ඉපදීම නිසා තමයි ජරාමරණ, සෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාසයදී සියලුම දුක් ඇතිවෙන්නේ. ඒ ඇලීමම නැති කිරීමෙන් තමයි උපාදාන නැතිවෙන්නේ. ඒ අනුව පිළිවෙළින්, භව, ජාති, ජරාමරණ ආදි සියලු දුක් නැතිවෙන්නේ ඇලීම හෙවත් බැඳීම නැති වීමෙනි. යම් කෙනෙකුට සමාධිය වැඩින්නේ නම් මේ සියල්ල අවබෝධ කරගැනීමට භැකියාව ඇත. ඒ නිසාම අපගේ භාගාච්‍යත්ව වූ බුදුපියාණන් වහන්සේ අපට භාවනා කරන්න, සමාධිය වඩන්න යැයි නිතර නිතර උපදෙස් දුන්හ.

සමථයෙන් තොරව විපස්සනාව කිරීම අපහසුය. එබැවින් යම් යෝගාවවරයෙක් විසින් මූලින්ම සමථ භාවනාව කිරීම ඉතා යෝග්‍යයි. විපස්සනාවට යොමුවිය භැක්කේ අවම වගයෙන් දින දෙක තුනක් හෝ සමථය වැඩිමෙනි. සමථයෙන් කෙරෙන්නේ සින සමනාය

කිරීමයි. ඒ සඳහා නිවරණ ධර්ම යටපත්විය යුතුය. සමථය දිනෙන් දින වැඩිම නිසා සිත ගාන්ත බවට, සැහැල්ලුබවට, පැහැදිලි බවට, සන්සුන් බවට, පත්වේ. ඒ ගාන්ත සිත පිවිතරු බවට පත්වේ. ඒ පිවිතරු සිතින් විවිධ දේ කිරීමේ හැකියාව ඇතිවේ. ඒ යමක් කිරීමේ හැකියාවන් අතර සුවිශේෂ හැකියාව වන්නේ සිත විද්‍රෝහනයට හෙවත් අනිත්‍ය දුක්ඛ අනාත්ම යන ලක්ෂණ තුන දැකීමට යොමුකිරීමය.

මේ සමාධිමත් සිත යොමුකාට, කෙනෙකුට විවිධ වූ ප්‍රාතිහායනීයන් පැම, පෙර හවයන් ගැන කීම, අන් අයගේ සිත් දැකීම, සතුන් විවිධ ලෝක වල ඉපදෙන ආකාරය බැලීම වැනි බොහෝ දේ කළ හැකි වුවද, ඒ සියල්ලටම වඩා වටින්නේ සිත විද්‍රෝහනයට යොමුකිරීමය. තිවණට ඇති නොවරින මෙන්ම සංජ්‍ර මග එයයි. ඒ මග පෙන්වා දෙන්නේ අපගේ තරාගත ලොවුතුරා බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කාට වදාළ මේ සතිපටියාන භාවනා කුමයෙනි.

පක්ද්‍යා

පක්ද්‍යා යනු පාලි වචනයයි. අපි බොහෝ දෙනාට පුරු පුරුදු තවත් වචනයක් ඇත. ඒ “ප්‍රඟා” යන්නයි. ඒ සංස්කෘත භාෂාවෙනි. පක්ද්‍යා හෙවත් ප්‍රඟා යන්නෙන් අදහස් කරන්නේ ඇත්ත ඇතිසැටියෙන් දැකීමයි. යමක් නිවැරදිව, පැහැදිලිව, පිරිසිදුව දැකීමයි. මේ සඳහා අත්‍යවශ්‍ය කරුණු දෙකකි. එනම් සතිය හෙවත් එළඹ සිටි සිහිය සහ තුවණයි. මේ තුවණ යන්නට බුදුපියාණන් වහන්සේ විසින් දේශනා කාට ඇත්තේ “සම්පර්කද්‍යා” යන වචනයයි. සති භා

සම්පත්ක්ෂේකු යන වවත දෙකම අපට සූත්‍රදේශනා වල ඩමුවෙන්නේ බොහෝ විට එකම තැනකයි. ඒ “සතිසම්පත්ක්ෂේකු” වශයෙනි. ඒ අනුව සතිය හා සම්පත්තානය ඇතිවිට ප්‍රයාව ඇතිවෙයි, විසඳවෙයි, වැඩෙයි, යෝගාවවරයාට අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ලක්ෂණ තුන වැටහීමෙන් නිවත සාක් ක්‍රියාත් වෙයි. මේ ප්‍රයාව ලබාගැනීමේ උපරිම ප්‍රතිඵලයයි. ප්‍රයාව මිනිසාට ඇති උතුම් රත්තයයි (පක්ෂාකා නරානා රතනා), ශේෂේත්තම ජීවිතය නම් ප්‍රයාවෙන් යුත්තව ජීවත්වීමයි (පක්ෂා ජීවිම් ජීවිතමාභු සෙවියි), මිනිසාගේ පිරිසිදුබව ඇතිවෙන්නේ ප්‍රයාවෙනි (පක්ෂාය පරසුජ්ජකති) යනාදී වශයෙන් අපේ බුදුහාමුදුරුවේ අපට දේශනා කළහ. මේ අප කතා කළේ පක්ෂාව ඉන්දියයන් හා පක්ෂාව බලයන් ගැනය. පක්ෂාව ඉන්දිය ධර්මම වැඩීම නිසා පක්ෂාව බල බවට ද පත්වේ.

මෙසේ ඔබ හාවනාව ආරම්භකළ ද්‍රවසේ පටන් ඔබේම පුස්ම රල්ලට සිත යොමු කරමින් හාවනා කළ නිසාම මේ ඉන්දිය ධර්ම හා බල ධර්ම වැඩේ. මෙවා බොඟ්ධයන්ට පමණක් හෙවත් බුදුධමට පමණක් සීමා වූ දේවල් නොවේ. අර ආලාර කාලාම, උද්දක රාම පුත්ත, වැනි ගුරුවරුන් පවා මෙවා වැඩු බව මැශ්කයිම නිකායේ අරිය පරියේසන සූත්‍රය, මහා සවිචක සූත්‍රය වැනි සූත්‍රදේශනා වලින් අපට පැහැදිලි කරගත හැකිවිය.

සත්තිස් බෝධිපාක්ෂික ධර්ම වල මීළගට ඇත්තේ සත්ත බොජ්ජාග ධර්මයන්ය. යම් කෙනෙනක් මෙසේ උත්සාහයෙන් වියේයෙන් හාවනාවේ යෙදෙන විට මෙම ඉන්දිය ධර්මයන් වැඩී බල ධර්මයන් වැඩී යොමු වෙන්නේ බොජ්ජාග ධර්මයන්ට හෙවත් බුදුබව, අරහත්

බව, ලැබීම සඳහා ප්‍රධාන අංග බවට පත්වෙන බොත්කඩාංග ධර්මයන්ටය. මෙම බොත්කඩාංග ධර්ම පිළිවෙළින් සති, ධම්මවිවය, විරිය, පිති, පස්සද්ධි, සමාධි සහ උපේක්ඛා යනුවෙන් වැශ්‍යයි. විශේෂයෙන්ම උපක්ඛා සම්බොත්කඩාංගය වැශ්‍යන විට දුක තෝරුම් ගැනීමට මධ්‍යස්ථාන මනසක් ඇතිවේ. ඒ අනුව වතුරායේ සත්‍ය ධර්මයන්ගේ පළවෙනි සත්‍යය වන දුක්ඛ ආයස්ස්සත්‍යය යනු කුමක්දැයි වටහා ගැනීමට හැකිවේ. ඒ අනුව එකක් අවබෝධ වන විට අනිත් තුනම අවබෝධ වේ. ඒ නිසාම යෝගවලරයාට මෙසේ වතුරායේ සත්‍ය ධර්මය අවබෝධයෙන්, ආයස්ස් අෂ්‍යාර්ථික මාර්ගය අවබෝධ වීමෙන් ඒ මාර්ගය දස අංගයෙන් සමන්විතව යෝගවලරයා සියලු කෙලෙස් තැනි කොට උතුම් වූ නිවණට පත්වෙයි.

දැන් අපි සතිපටියාන සුතු දේශනයට අනුව සමථ හා විදුරුණනා යන දෙකම එකට වැශ්‍යන මේ අපේ බුදුරජාණන් වහන්සේගේ සුවිශේෂ හාවනා කුමය දැනගනීමු. ඒ සමථ විපස්සනා යුගනාද්ධයයි

4 පරිච්ඡේදය

බුදුරජාණන් වහන්සේගේ සූචිගේෂ භාවනා
ක්‍රමය හෙවත් සමථ විපස්සනා යුගනද්ධය

- (1). කායානුපස්සනාව හෙවත් කයෙහි කයට අනුව
බලමින් වාසය කිරීම

අපේ බුදුහාමුදුරුවේ අපට දේශනා කර ඇති
පරිදි සතිපටියාන සූත්‍රයේ මුල සිට අග දක්වාම ඇත්තේ
මේ සමථ විපස්සනා යුගනද්ධයයි. දැන් අපි මෙම
සතිපටියාන සූත්‍රයට අනුව කයෙහි කය අනුව භාවනා
කරන්නේ කෙසේද යන්න හදාරමු. අපේ
බුදුහාමුදුරුවේ මෙම සතිපටියාන සූත්‍රයේ මුලින්ම
පැහැදිලි කර දෙන්නේ කයෙහි කය අනුව බලමින් වාසය
කරන්නේ කෙසේද යන්නය. කයෙහි කය අනුව භාවනා
කරන විට ප්‍රධාන වශයෙන් අනුගමනය කිරීමට සුදුසු
ක්‍රම හයක් පෙන්වා දෙනි. ඒ මෙසේය.

1. ආනාපානය ගැන සිහියෙන් යුක්ත වීම
2. සතර ඉරියව් වලම සිහියෙන් යුක්ත වීම
3. කරන සැම ක්‍රියාවක්ම සිහිනුවණින් කිරීම හෙවත්
සම්පර්ශනයෙන් යුක්තව කිරීම
4. ගැටිරයේ විවිධ කොටස් හෙවත් දෙනීස් කුණුප
සිහියෙන් යුතුව බැලීම
5. පයවි, ආපෝ, තේපෝ, වායෝ යනධාතු

කොටස් මතා සිහියෙන් තේරුම් ගැනීම

6. මතා සිහියෙන් යුතුව මළ සිරුරක ඒ ඒ අවස්ථා දැක ගැනීම.

දැන් අපි මේ එකක් එකක් ගෙන ඒ ඒ කොටස් පිළිබඳව භාවනා කරන්නේ කෙසේදැයි යන්න අපේ ගක්ති පමණින් විවිධ අවස්ථාවල අපටත් දැනුන ආකාරයෙන් හෙවත් අත්දැකීම් වලට හසුවී ඇති ආකාරයෙන් විමසා බලමු.

අ. ආනාපානය ගැන සිහියෙන් යුත්තවීම.

වරක් බුදුපියාණන් වහන්සේ වෙත පැමිණි ආනන්ද භාමුදුරුවන් වහන්සේ “ස්වාමීනි බුදුරජාණන් වහන්ස, එකක් වඩනවිට, හතරක් සම්පූර්ණ වෙන, හතරක් වඩනවිට, හතක් සම්පූර්ණවෙන, හතක් වඩන විට දෙකක් සම්පූර්ණ වී මුක්තිය සාක්ෂාත් වෙන කුමයක් තියෙනවාද?” යැයි ඇසුහ. එවිට බුදුපියාණෝරු ආනන්ද හිමින්ට “එහෙමයි ආනන්ද එවැනි දෙයක් තිබේ” යැයි පිළිතුරු දි වදාලුහ. එවිට ආනන්ද හිමියෙය් ඒ කුමක්දැයි විවාල කල්හී බුදුපියාණන් වහන්සේ “‘ආනන්ද යම් කෙනෙක් ආනාපානසතිය වඩන්නේ’ නම් සතර සතිපටධාන වැඩි සම්පූර්ණ බවට පත්වේ. සතර සතිපටධාන වඩන්නේ නම් සත්ත බොජ්කංග ධර්ම වැඩි සම්පූර්ණ බවට පත්වේ. සත්ත බොජ්කංග ධර්ම වඩන්නේ නම් විෂ්ඨ විමුක්ති සම්පූර්ණ බවට පත්වේ.’” යනුවෙන් දේශනා කළහ.

අපි අපේ බුදුහාමුදුරුවෝ අපට දෙන මෙම

උපදෙස්ම අනුගමනය කරමු. ආනාපාන සති භාවනාව කරනවිට පළමුවෙන්ම සුදුසු ස්ථානයක් තෝරාගත යුතුය. බුදුජියාණේ ස්ථාන තුනක් අනුමත කළහ. එහම් “ආරණ්‍යකට හෝ ගසක් මූලකට හෝ හිස් කුටියකට (නිවසකට) යන්න” යනුවෙනි. ආනාපානසති භාවනාව සඳහා මේ ස්ථාන තුනෙන් එකක් තෝරාගත්විට භාවනාව සාර්ථක වේ. අනතුරුව ආසනය ගැන උපදෙස් දෙනි. ආසනය යනු තමන් වාචිවෙන ආකාරයයි. භාවනාවට වාචිවෙනවිට බද්ධ පරියඩකයෙන් වාචිවෙන්න යනු බුද්ධ වචනයයි. ඉතින් අපි දන්නවා බොහෝ අයට එසේ වාචිවෙන්න අමාරුයි. බුදුජියාණන් වහන්සේ දක්වන්නේ සාර්ථක ප්‍රතිඵල ලැබෙන ආකාරයයි. ඉතින් මලට අර්ථ බද්ධපරියඩකයෙන් හෝ වාචිවීමට හැකි නම් වඩා භෞදියි. එසේත් නැත්තම් ඔබේ උප්‍යුක්‍ය කෙලින් තියෙන ආකාරයට පූටුවක් මත හෝ පහසු ආකාරයට වාචිවෙන්න. දැන් ඇසේ දෙක පියා ගත්තොත් පහසුයි. එසේ නැත්තම් ඇසේ දෙක අඩවින්ව තියාගන්න. ඒ කියන්නේ භාගෙට පියාගන්න. දැන් මූහුණ ඉදිරියට ඔබේ සිත ගෙනෙන්න හෙවත් අවධානය යොමු කරන්න. අපට අවශ්‍ය වෙන්නේ අපේ ඩුස්මරල්ල දැක ගැනීමට නිසා ඇත්තෙන්ම සිත යොමු කළ යුත්තේ නාස් පූඩු වලටය. දැන් නාස්පූඩු වලට සිත යොමු කරන්න. දැන් ඩුස්මරල්ල භෞදින් තෝරුම් ගන්න. සිහියෙන් යුක්තවම ඩුස්මරල්ල ගන්න. සිහියෙන් යුක්තවම ඩුස්මරල්ල යන හැටි සිතින් දැක ගන්න. සිහියෙන් යුක්තවම ඩුස්මරල්ල පහළට යන හැටි සිතින් දැකගන්න.

ඔබේ ඩුස්මරල්ල ස්වභාවිකව යන්න දෙන්න. කිසිම ආකාරයකින් ඩුස්මරල්ල පාලනය කරන්න හෙවත් අඩු වැඩි කරන්න යන්න එපා. සුවසේ,

ස්වභාවිකවම, පුස්ම රල්ලට යන්න දෙන්න. හොඳට පුස්ම රල්ලටම හිත යොමුකරන්න. තැවත තැවතත් සිත යොමුකරන්න. එසේ හිත යොමුකරගෙන හොඳ ඉවසීමෙන් බලා සිටින්න. එවිට එක් අවස්ථාවකදී, ඔබ දිගට පුස්මක් ගන්න ආකාරය ඔබට දැනේවී. එවිට තේරුම් ගන්න මෙන්න දිග පුස්මක් කියලා. මෙය ඉතාමත්ම වැදගත් අවස්ථාවකි. මෙය තේරුම් නොගත්තොත් ඉදිරියට යා නොහැක. දිග කියලා යමක් තියෙන හැම තැනකම කෙටි කියලා යමක් ද තියෙන බව ඔබත් දන්නවා නේද? එහෙනම් මේ ඔබේ පුස්ම රල්ලේත් දැන් ඔබට දැනේවී කෙටි පුස්ම රල්ලත්. දැන් දිග භා කෙටි කියන අවස්ථා දෙකම විඛින් විඛිව දැනේවී. හොඳට ඒ දෙසම බලාගෙන දැන් භාවනාව දිගට කරන්න. මෙහි දැනගත යුතු පියවර හතරක් තිබේ.

මෙන්න බුදුපියාණෝ අපට මේ සතිපටියාන සූත්‍රයෙන් දේශනා කරන ආතාපානයේ පියවර හතර.

1. දිගට පුස්මක් ගන්නවිට ඒ බව ඉතාම හොඳින් තේරුම් ගන්න. දිගට පුස්මක් හෙළනවිට ඒබව ඉතාම හොඳින් තේරුම් ගන්න.
2. කෙටියට පුස්මක් ගන්නවිට ඒ බව ඉතාම හොඳින් තේරුම් ගන්න. කෙටියට පුස්මක් හෙළනවිට ඒබව ඉතාම හොඳින් තේරුම් ගන්න.
3. සම්පුරණ පුස්ම රල්ල ඇතුළුවෙන හැටි සහ සම්පුරණ පුස්ම රල්ල පිටවෙන හැටි මුල සිට අග දක්වාම (එ කියන්නේ පුස්මරල්ල නාසයේ අග වැදෙන තැන පටන් දිගට ඇදිගෙන ගොස් පෙනහඟු පිරි අවසන් වෙන

තෙක්ම පුස්මරල්ල දිහා ඉතාම හොඳින් බලාගෙන සිත සංවර්ධන හැටි තේරුම් ගැනීමයි. එසේම පිට වෙන විටත් ඒ ආකාරයෙන්ම සම්පූර්ණ පුස්ම රල්ල දෙස බලාගෙන සිටිමයි. මෙහිදී මධ්‍ය අවධානය හෙවත් සිත තබා ගත යුත්තේ නාසය අග පමණක් බව අමතක තොකරන්න. ඒ කියන්නේ පුස්ම රල්ල එක්ක හිත පෙනහලු දක්වා හෝ පෙකනිය දක්වා ගෙනියන්නේ නෑ)

4. පුස්ම රල්ල පස්සම්හනය වෙන ආකාරය හෙවත් කෙමෙන් කෙමෙන් අඩුවී යන ආකාරය ඔබට දැනේවි. ඒ පුස්ම රල්ල දෙස බලාගෙන සිටින්න. මධ්‍ය ගත සිත සැහැල්ල වෙනු ඇත. මහත් ප්‍රමුදිත බවක් ඇති වෙනු ඇත.

දැන් මේ වනවිට මධ්‍ය භාවනාව සාර්ථක නම් ඔබට හොඳ සමාධියක් හෙවත් සම්පූර්ණ ඇත. එවිට එය විද්‍රෝහනයට යොමුකළ හැක. සමඟ භාවනාව කරන හැම විටම ඔබ සිත යොමුකරන්නේ එක් අරමුණකටය. දැන් ඔබ මෙය විද්‍රෝහනයට යොමු කළ යුතුයි. එවිට ඔබේ ඉන්දිය භයෙන්ම සිතට දැනෙන ඕනෑම දෙයක් පිළිබඳව සිත යොමුකළ හැක. සිත යොමු කොට ඇතිවිම නැතිවිම හෙවත් සමුද්‍ය වය සිදුවෙන ආකාරය සිතින් දැකින්න. දැන් ඔබ කළ යුත්තේ ඔබේ ඇතුළත කය හෙවත් පුස්ම කයේ සිදුවෙන සියලු වෙනස් කම් එනම් ඇතිවිම නැති විම ආදිය තේරුම් ගැනීම සහ බාහිර කයේ ඇතිවිම නැතිවිම ආදි වූ විවිධ වින්දන සියල්ල හැඳුනාගැනීමයි. මෙය බුදුපියාණේ දේශනා කරන්නේ “ ඉති අජ්ජනත්තං වා කායේ කායානුපස්සී විහරති. බහිද්ධා වා කායේ කායානුපස්සී විහරති. සමුද්‍ය ධම්මානුපස්සී වා කායස්මිං විහරති. වය ධම්මානුපස්සී වා කායස්මිං

විහරති.” යනුවෙනි. මේ විදර්ශනයයි. මේ ආකාරයෙන් මේ සූත්‍රදේශනයේ සඳහන් වෙන සැම භාවනා අරමුණකම අවසානයට කළ යුත්තේ විදර්ශනයට යොමුකිරීම බව දේශනා කළහ. (ඒ අනුව සැම භාවනා අරමුණකම මුල සමථයයි, අනතුරුව විපස්සනාවයි. මේ සමථ විපස්සනා යුගනද්ධයයි.)

මේ සතිපටියාන සූත්‍රයේ ආනාපානසතිය වචන ආකාරයයි. මේ පියවර හතර මැනවින් පුරුණ කරන්න. මේ හතරෙන් පමණක් වුවද ඔබටත් සමථ භාවනාවේ භා විපස්සනා භාවනාවේ විශාල දියුණුවක් ඇතිකරගත හැකි වෙන අතර ඒ තුළින්ම භාවනාවේ සැහෙන කොටසක් සම්පූර්ණ කළ හැකි බවද තේරුම් ගන්න. ආනාපාන සතිය වැඩිමේදි පියවර දාසයක් වැඩින ආකාරය පිළිබඳව පැහැදිලි විස්තරයක් අපේ බුද්‍යභාමුදුරුවේ අපට මත්කීම නිකායේ ආනාපානසති සූත්‍රය, කායගතාසති සූත්‍රය, භා සංයුත්ත නිකායේ ආනාපානසති සංයුත්තයේ ආනන්ද සූත්‍රය, කිමිලි සූත්‍රය වැනි සූත්‍ර දේශනාවලින් දේශනා කොට දක්වා වදාලහ.

ආ. සතර ඉරියව් ගැනම සිහියෙන් යුත්තවීම

අපි මොන දේ කළත් මොන ගමනක් බිමනක් ගියත් මොන තැනක හිටියත් අවම වශයෙන් නිදාගත්තත් අපි හැමෝම, මනුෂ්‍ය අමනුෂ්‍ය සියලුම සත්වයේ කරන්නේ ඉරියව් හතරක් පැවැත්වීමයි හෙවත් ප්‍රධාන ක්‍රම හතරකට අනුව ජීවිතය ගත කිරීමයි. ඒ ක්‍රම හතර නම්:

1. යැම හෙවත් ඇවේදීම
2. හිටගෙන සිටීම
3. ඉදගෙන සිටීම
4. තිදාගැනීම.

ඉතින් අපට අපේ බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ මේ ඉරියව් පැවැත්වීමේ දී සිහියෙන් ඉන්න හෙවත් සතිමත් වෙන්න කියන එකයි. එයම භාවනාවයි. ඒ දෙවනි කාරණයි.

අ. කරන සැම ක්‍රියාවක්ම සිහිනුවණීන් කිරීම හෙවත් සම්පූර්ණයෙන් යුත්තව කිරීම

සිහි නුවණ ඇති කරගැනීම හෙවත් සම්පූර්ණය ඇතිකරගැනීම ගැන බුදුපියාණේ අවස්ථා හතක් මෙම සූත්‍රයේ දේශනා කර ඇත. ඒ අවස්ථා හත පමණක් තොට අපි එදිනෙදා කරන හැම දෙයකම සිහිනුවණ ඇති කරගැනීම මෙයින් අදහස් කෙරේ. එම අවස්ථා හත මෙසේය.

1. ඉදිරියට යනවිට ද, ආපසු එනවිට ද, සිහිනුවණීන් යුත්ත වෙන්න.
2. බෙල්ල එහා මෙහා හරවමින් ඒ පැත්ත මේ පැත්ත බලන විට සිහිනුවණීන් යුත්ත වෙන්න.
3. අත් පා දිග හරිනවිට ද, හකුලන විටද, සිහි නුවණීන් යුත්ත වෙන්න.
4. ඇශ්‍රුම් පැල්ඩුම් අදින විටද, යම් කිසි භාජනයක්

පරිහරණය කරනවිට හෝ එහා මෙහා ගෙන යන විටද, සිහිනුවණීන් යුත්ත වෙන්න.

5. කැම කන විටද, වතුර ආදි යමක් බොනවිටද, යමක් නළ විටද, රස විදින විටද, සිහිනුවණීන් යුත්ත වෙන්න.

6. වැසිකිලියට කෙසිකිලියට යනවිට ද හෙවත් මල මූත පහකරන විටද සිහිනුවණීන් යුත්ත වෙන්න.

7. එහා මෙහා යන කළේහිත්, හිටගෙන සිටින කළේහිත්, වාචිවී සිටින කළේහිත්, තිදාගෙන සිටින කළේහිත්, නිදිවරන කළේහිත්, කතාකරන කළේහිත්, නිශ්චිදව සිටින කළේහිත් සිහිනුවණීන් යුත්ත වෙන්න. යනු සම්බුද්ධ දේශනයයි.

ඇ. ගේරයේ විවිධ කොටස් හෙවත් දෙතිස් කුණප සිහියෙන් යුතුව බැලීම

බුදුපියාණේ මේ ගේරය කොටස් තිස් දෙකකට බෙදා දැක්වා වදාලන. මෙහිදී භාවනානුයෝගියා විසින් කළ යුත්තේ ඒ එක් එක් කොටස් ගැන බලමින් ඒවායේ අනිත්‍යවල, දුර්ගන්ධවත් බව, පිළිකුල් සහගත බව තේරුම් ගනීමින් සත්‍යය දැකිමින් තමා තුළ උපේක්ෂාව ඇති කරගැනීමය. එම කොටස් තිස් දෙක මෙසේය.

1. කෙස් 2. ලොම් 3. නිය 4. දත් 5. සම 6.මස් 7. තහර 8. ඇට 9. ඇටමියුල් 10. වකුගඩු 11. හදවත 12. අක්මාව 13. පිත්තායය 14. බඩිව 15. පෙනහලු 16. කුඩා බඩවැල 17. මහ බඩවැල 18. උදරය 19. අසුව් 20.මොලය 21 පිත 22. ජෙම 23. සැරව 24. ලේ 25.දහදිය 26. තෙල්මන්ද 27.

කඩුල් 28. වුරුණු තෙල් 29. කේල 30. සොටු 31. සඳම්පුලු
32. මුතු යන මේවාය.

මේවා බැලීමේදී බුදුරජාණන් වහන්සේ අපට
විශේෂ උපමාවක් ඉදිරිපත් කොට ඇත. එනම්
දෙපැත්තෙන්ම කටවල් තියෙන ගෝනියක උපමාවයි.
හිතන්න දෙපැත්තෙන්ම කටවල් තියෙන ගෝනියක්
තියෙනවා කියලා. ඉතින් යම් කෙනෙක් ඒ ගෝනියට
විවිධාකාරයේ ධානා වර්ග දුම්නවා කියලා හිතන්න. ඒ
කියන්නේ ඇල් වී, වී, මුං ඇට, මෑ ඇට, තල ඇට, සහල්
වැනි ජාති වර්ග. ඉතින් ඇස් ඇති කෙනෙක් මේ
ගෝනියේ කට ඇරුලා බලනවා හොඳට. එතකොට
එයාට පේනවා මෙහි තියෙන ඇල් වී, වී, මුං ඇට, මෑ
ඇට, ආදි දේවල්. එයා ඒවා ඒ ඒ ආකාරයෙන්ම දැක
ගන්නවා. මේ ඇල් වී, මේ වී, මේ තල, මේ මුං, ආදි
වශයෙනි. අන්න ඒ වගේම මේ මනුෂයා නැමිනි
දෙපැත්තෙන්ම කට තියෙන ගෝනියේ මොනවද
තියෙන්නේ කියලා යෝගාවවරයා විසින් දැක ගත
සුතුයි. එස් දැක ගනීමින් මේ කුණු ගොඩ තේරුම්
ගෙන උපේක්ෂාව ඇතිකර ගතසුතුය.

ඉ. පයිවි, ආපෝ, තේරෝ, වායෝ යන ධාතු කොටස්
මනා සිහියෙන් තේරුම් ගැනීම

මීළගට මෙම සුතුයේ දේශනා කර ඇත්තේ ධාතු
කොටස් බැලීමයි. ධාතු කොටස් හතරක් තියෙනවා. ඒ
පයිවි ධාතු, ආපෝ ධාතු, තේරෝ ධාතු, වායෝ ධාතු යන
ධාතු කොටස්ය. මේවා බැලීමේදී හෙවත් දැනගැනීමේ
දී හාවනානුයෝගීයා විසින් තමන්ගේ ගරීරය යම් යම්
ආකාරයකින් ද පිහිවා තිබෙන්නේ ඒ ඒ ආකාරයෙන්

මෙම ධාතු කොටස් වෙන් වෙන් වශයෙන් තේරුම් ගනීමින් භාවනා කළ යුතුය.

ර්. මනා සිහියෙන් යුතුව මළ සිරුරක ඒ ඒ අවස්ථා දැක ගැනීම

මියගිය කෙනෙකුගේ මළ සිරුරෙහි ඇති ඒ ඒ අවස්ථා තේරුම් ගැනීම මෙයින් අදහස් කෙරේ. අවස්ථා නවයක දී සෞඛ්‍යානට ගොස් මළ සිරුරක් දෙස බලා තමන්ටත් මේ විකම තමයි වෙන්නේ කියන අදහස ඇති කරගනීමින් භාවනා කරන ලෙස බුදුපිළියාණෝ උපදෙස් දුන්හ. එහෙත් වර්තමාන කාලයේ මෙස් භාවනා කිරීමට ඉඩක් සැලසෙන්නේ ඉතාමත්ම කළාතුරකිනි. එබැවින් මේ ගැන විස්තර කිරීම සඳහා අපි කාලය භා අවකාශය මේඛිලු නොකරමු.

යය අපි මේ දක්වා කතා කළේ සතර සතිපටියාන අතුරින් පළමුවෙනි සතිපටියානය පිළිබඳවය. එනම් කයෙහි කය අනුව බලමින් භාවනා කරන්නේ කෙසේද යන්නය. භාවනානුයෝගියා විසින් මේ සියලුම භාවනා කුම කළ යුතුයැයි නියමයක් නැත. මේ දක්වන ලද භාවනා කුම හයෙන් එකක් තෝරාගෙන දිගට භාවනාව කරන්වීට ඔබේ බලාපොරොත්තුව අනුව සාර්ථකව භාවනාව කරගැනීමට හැකිවෙනු ඇති.

මෙස් දක්වන ලද භාවනා අරමුණු හයෙහිම සමඟ වශයෙන් ද විද්‍රේශනා වශයෙන් ද භාවනාව ප්‍රගාණ කළ යුතුය. ඒ යුගනනද්ධයයි.

(2). වේදනානුපස්සනාව හෙවත් වේදනාවන්හි වේදනාවන්ට අනුව බලමින් වාසය කිරීම

මේ දෙවෙනි සතිපටියානයයි. මේ භාවනාව කරන විට භාවනානුයෝගියා විසින් රික වේලාවක් ආනාපාන සති භාවනා කොට අනතුරුව විවිධ වේදනා බැලීම කළ යුතුය. වේදනා යනු රිදීම හෝ කැක්කම පමණක් තොවයි. වේදනා යන්නෙන් අදහස් කරන්නේ මේ මූලු මහත් ගරීරයේම ඇති කායික හෝ මානසික විවිධ වූ වින්දනයන්ය. අපේ ගරීරයේ විවිධ වින්දන ඇත. සැප වින්දන, දුක් වින්දන, සැපත් දුකත් නැති වින්දන යනුවෙන් වේදනා හෙවත් වින්දන ප්‍රධාන වශයෙන් කොටස් තුනකි. මෙම සතිපටියාන සුතු දේශනයට අනුව නැවත බුදුපියාණන් වහන්සේ අපට වේදනාව සාමිස වේදනා නිරාමිස වේදනා යනුවෙන් කොටස් දෙකකට බෙදා දක්වති. රේඛට ඒ සාමිස භා නිරාමිස වේදනාද නැවත, සාමිස සැප වේදනා, සාමිස දුක් වේදනා, සාමිස සැපත් දුකත් නැති වේදනා යනුවෙන් ද නිරාමිස සැප වේදනා, නිරාමිස දුක් වේදනා, නිරාමිස සැපත් දුකත් නැති වේදනා යනුවෙන් ද බෙදා දක්වමින් වේදනාවේ කොටස් තවයක් ඇති බව පෙන්වා වදාළහ.

විවිධ වේදනාවන් ගැන කතා කරන අපේ බුද්ධාමූලුරුවේ ම්‍රෑක්මිම නිකායේ බහුවේදනීය සුතුයට² අනුව වේදනාවන් එකසිය අවක් බව පෙන්වා දෙති. භාවනානුයෝගියා විසින් මේ එක් එක් වේදනාවන් හෙවත් වින්දන ඇති අවස්ථාවේදී ඒ ඒ වින්දන ඒ ඒ ආකාරයෙන් දැනගනීමින් භාවනා කළ යුතුය. මෙහිදී මේ වින්දන ඇත. එහෙත් ‘මගේ වින්දන’ කියා හෝ ‘මම වේදනාවා’ කියා හෝ ගන්නට කිසිත් නැති බව තෝරුම්

ගත යුතුය. එසේම සියලු වින්දන “මගේ නොවෙයි, මම නොවෙයි, මගේ ආත්මය නොවෙයි”, “අනිත්‍යය, දුක්ඛයි, අනාත්මයි” යනුවෙන් දැකීමටම උත්සුක විය යුතුය. මෙසේ දැකීම සූද්ධ විද්‍රෝහනයයි.

මෙහිදී ද මුලින් ආනාපාන සතිය කරන්නේ සමථය විදිහටය. අනතුරුව එය විවිධ වින්දන ඔසේසේ බලනතාක් ඇතිවෙන්නේ විද්‍රෝහනයයි. ඒ අනුව සමථය වඩන විට විපස්සනාව ද විපස්සනාව වඩනවිට සමථය ද යනුවෙන් යුගනද්ධව මේ දෙකම එකටම වැඩෙන බව තේරුම් ගන්න.

(3). විත්තානුපස්සනාව හෙවත් සිතෙහි සිත්වලට අනුව බලමින් වාසය කිරීම

මේ තුන්වෙනි සතිපටියානයයි. මෙහිදී ද මුලින්ම වික වේලාවක් ආනාපානසති භාවනාව කොට අනතුරුව සිත දෙස බලා සිටිමින් සිතෙන් ඇති විවිධ සිතුවිලි තේරුම් ගැනීම අප්ස්කා කෙරේ. සිත දෙස බලා සිටින යෝගාවවරයාට තමන්ගේ සිතෙහි ඇති විවිධ සිතුවිලි තේරුම්ගත හැකි වේ. සිතෙන් ඇත්තෙන් රාග සහිත සිතක් නම් එය රාග සහිත සිතක් බව තේරුම් ගන්න. රාගයෙන් තොර සිතක් නම් රාගයෙන් තොර සිතක් බව තේරුම් ගන්න. ද්වේෂ සහිත හෙවත් තරහෙන් යුත්ත සිතක් නම් ද්වේෂ සහිත සිතක් බව දැනැගන්න. ද්වේෂ රහිත සිතක් නම් ද්වේෂ රහිත සිතක් බව දැනැගන්න. මෝහය හෙවත් මූලාස්ථාවයෙන් යුත් සිතක් නම් මෝහයයෙන් යුත් සිතක් නම් මෝහය රහිත සිතක් බව දැනැගන්න. මෝහ රහිත සිතක් නම් මෝහ රහිත සිතක් බව දැනැගන්න. ඔබේ සිත විසිරී ඇත්තම් විසිරුණ සිතක් බව දැනැගන්න. හැකිලුණු සිතක් නම්

හැකිලුණු සිතක් බව දැනගන්න. සිත එක්තැන්ව ධ්‍යානාදිය බලමින් වඩාත් බලවත් බවට පත් සිතක් නම් හෙවත් මහග්ගත හාවයට පත් සිතක් නම් මහග්ගත සිතක් බව දැනගන්න. අමහග්ගත සිතක් හෙවත් එවැනි තත්වයකට පත්නොවූ සිතක් නම් අමහග්ගත සිතක් බව දැනගන්න. පක්ද්වනීවරණ යටපත්ව එහෙත් ධ්‍යානයකට පත්නොවූ සිතක් නම් හෙවත් සඳහාත්තර සිතක් නම් සඳහාත්තර සිතක් බව දැනගන්න. පක්ද්වනීරවරණ යටපත්ව ධ්‍යාන තත්වයට පත් වූ සිත අනුත්තර සිත අනුත්තර සිතක් ලෙස දැනගන්න. සිත සමාහිත වූ විට සමාහිත සිතක් බව දැනගන්න. සමාහිත නොවූ සිත සමාහිත නොවූ සිතක් හෙවත් අසමාහිත සිතක් බව දැනගන්න. විමුක්තියට පත් සිත විමුක්තියට පත් සිත සේ දැනගන්න. විමුක්තියට පත්වී තැනි සිත විමුක්තියට නොපත් සිත සේ දැනගන්න.

මේ අපේ බුද්ධාමුදුරුවෝ විත්තානුපස්සනාව කරන පිළිවෙළ අපට උගන්වා ඇති ආකාරයයි. මේ බුද්ධාවවාදය අනුව අපින් හොඳින් හාවනා කරමු.

(4). ඔම්මානුපස්සනාව හෙවත් ධර්මයන්හි ධර්මවලට අනුව බලමින් වාසය කිරීම

හාවනානුයෝගීයා විසින් පිළිවෙළින් මුළින් සඳහන් කළ කායානුපස්සනාව, වේදනානුපස්සනාව හා විත්තානුපස්සනාව යන හාවනාවන් කරන කළේහි සිත සංවර වී තීවරණ ධර්ම සම්පූර්ණයෙන්ම තැනිව යයි. ඉහත හාවනා කුම කරන අවස්ථාවේ දී හාවනානු යෝගීයාට ධ්‍යාන ලබාගත හැකිවුයේ නම් එහිදී සිදුවන්නේ පක්ද්වනීවරණ ධර්මවල යටපත් විමක්

පමණි. සම්පූර්ණයෙන්ම නැතිවීමක් සිදුනොවේ. එබැවින් එම භාවනාව සමඟ භාවනාව නමින් හැඳින්වේ. එහෙත් මුලින් සඳහන් කළ භාවනා කුම කරන කළේහි වුවද විද්‍රෝහනාව ඇතිවුයේ නම් හෙවත් ඇතිවීම නැතිවීම මනසින් දැකීමට හැකි වුයේ නම් පක්ෂ්වනිවරණ ධර්මයෝ සම්පූර්ණයෙන්ම නැති කිරීමේ හැකියාව තිබුණි.

(අ). නීවරණ සහමුලින් ම නැති වීම

මෙම ධම්මා නු පස්සනාවට එනවී යෙශාවවරයාගේ සිතේ තිබුණ පක්ෂ්ව නීවරණ ධර්මයෝ සම්පූර්ණයෙන්ම නැතිව යයි. එසේ නැතිවයන්නේ ඒවා ඒ ඒ ආකාරයෙන්ම දැකීම නිසාය. ඒ යම් නීවරණයක් සිතෙහි ඇතිවීට ඇති බව දනියි. නැතිවීට නැතිබව දනියි. නොලැපන් නීවරණයක් ඇතිවෙනවීට එය දනියි, උපන් නීවරණයක් නැතිවෙනවීට එය දනියි. නැවතත් ඉදිරියේදී ඒ නීවරණය කෙසේවත් ඇති නොවේ යන්න ද දැනුගතියි. මේ අනුව යෙශාවවරයා විසින් කාමච්චන්ද, ව්‍යාපාද, තීණමිද්ධ, උද්දව්ව කුක්කුවිජ, විවිකිවිජා යන නීවරණ ධර්ම පහම පස් ආකාරයකින් දකිනින් සම්පූර්ණයෙන්ම නැති කර දමයි. එසේ සිදුවන්නේ විද්‍රෝහනය හෙවත් ඒවා ඇතිසැටියෙන් දැකීමට හැකියාව ලැබුණ නිසයි.

(ආ). පක්ෂ්වස්බන්ධය අවබෝධකරගැනීම

අනතුරුව යෙශාවවරයා මේ පක්ෂ්වස්බන්ධය යනු කුමක්දැයි නුවණීන් බලයි. එවිට පක්ෂ්වස්බන්ධයේ ඇති තත් අවබෝධවෙයි. මේ රුපයයි, මේ රුපයේ

අැතිවීමයි, මේ රුපයේ නැතිවීමයි. මේ වේදනාවයි, මේ වේදනාවේ ඇතිවීමයි, මේ වේදනාවේ නැතිවීමයි. මේ සක්ෂ්‍යාච්‍යාවයි, මේ සක්ෂ්‍යාච්‍යාවේ ඇතිවීමයි, මේ සක්ෂ්‍යාච්‍යාවේ නැතිවීමයි. මේ සංඛාරයි, මේ සංඛාරවල ඇතිවීමයි, මේ සංඛාරවල නැතිවීමයි. මේ විශ්ද්‍යාණයයි මේ විශ්ද්‍යාණයේ ඇතිවීමයි, මේ විශ්ද්‍යාණයේ නැතිවීමයි. යනුවෙනි. ඒ අනුව යෝගාවවරයාට පස්ස්වස්බන්ධයේ ඇතිවීම නැතිවීම දැකිමට හැකියාව ලැබේ. ඒ විද්‍රුගනයයි. යම් කෙනෙකුට පස්ස්වස්බන්ධය මැනවීන් අවබෝධ වේද එයම දුක් අවබෝධවීමයි. මේ පස්ස්වස්බන්ධයම දුක්බකබන්ධයක් හෙවත් දුක් ගොඩක් බව තේරුම් ගත් විට එම යෝගාවවරයාට වැටහෙන්නේ දුක්බ සත්‍යය හෙවත් වතුරායීසත්‍ය ධර්මයන්ගේ පළමුවැන්නයි. මේ විද්‍රුගනය සඳහා අනිවායීයන්ම හොඳ සම්පූර්ණ දැනිවීය යුතුය. ඒ අනුව සම්පූර්ණ යුතුය මැනවීන් පරිපූර්ණ බවට පත්වේ.

(ඇ). දොළාස් ආකාර ආයතන අවබෝධ කරගැනීම

මීළගට යෝගාවවරයාට අභ්‍යන්තර හා බාහිර ආයතන ගැන අවබෝධය ලැබේ. අභ්‍යන්තර ආයතන යනු ඇස, කණ, නාසය, දිව, ගැරිය හා මනස යන භයයි. බාහිර ආයතන යනු රුප, ගබ්ද, ගන්ධ, රස, ස්ථරිය, ධර්ම යන භයයි. මේ අනුව මේ දොළහට ද්වාදස ආයතන යැයි කියති. ද්වාදස යනු දොළහ යන්නයි. මේ දොළාස් ආකාර ආයතන ගැන යෝගාවවරයා සිත මෙහෙයවදි ඒවායේ යථා ස්වභාවය හෙවත් ඇතිසැලිය අවබෝධ වේ. මෙහිදී යෝගාවවරයා ඇස යනු කුමක්දැය දැනැගනීයි, ඇසට ආපාත වෙන හෙවත් යොමුවෙන, රුපය කියන්නේ කුමක්දැය දැනැගනීයි. මේ දෙක එනම්

අැස හා රුපය නිසා ඇතිවෙන සංයෝජනය හෙවත් බැඳීම ද දැනගනියි. ඇත්තෙන්ම ඉතාම හොඳින් තේරුම් ගත යුත්තේ මේ සංයෝජනය තමයි. යෝගාවචරයාගේ සිත දියුණුවේ ඇති බැවින් දැන් නොලුපන් සංයෝජනය උපදිනවිට එය දැනගනියි. උපන් සංයෝජනය නැතිවෙනවිට එය ද දැනගනියි. එසේම ප්‍රහින වූ නැතිවූ සංයෝජනය නැවත උපදින්නේ නැති බව ද දැනගනියි. මෙසේ යෝගාවචරයා විසින් ඇස නිසා ඇතිවෙන, කණ නිසා ඇතිවෙන, නාසය නිසා ඇතිවෙන, දිව නිසා ඇතිවෙන, කය නිසා ඇතිවෙන, මනස නිසා ඇතිවෙන සංයෝජනයන් මතාව දැනගනිමින් ඒ සියලු සංයෝජනවලින් හෙවත් බැමුවලින් නිදහස් වේ.

මේ සංයෝජන හෙවත් බැමු ගැන අපේ ප්‍රජනීය වූ ධර්ම සේනාපති සැරියුත් මහරජතන් වහන්සේත් කොට්ඨාසිත මහ රහතන් වහන්සේත් අතර ඇතිවූන ඉතාමත්ම ලස්සන ධර්ම සාකච්ඡාවකට දැන් අපි හිත යොමු කරමු, සංයුත්ත නිකායේ සළායතන සංයුත්තයේ කොට්ඨාසිත සුතුයේ සඳහන් මෙය ඉතාමත් සිත්ගන්නා සුළු හෙළිදරව්වකි.

මෙම සුතුදේශනයට අනුව වරක් අපේ සැරියුත් මහරජතන් වහන්සේත් මහා කොට්ඨාසිත මහ රහතන් වහන්සේත් බරණැස ඉසිපතනාරාමයේ වැඩ සිරිදී දිනක් මහා කොට්ඨාසිත මහරජතන් වහන්සේ සන්ධ්‍යා කාලයේ හාවනාවෙන් නැගිට සැරියුත් මහරජතන් වහන්සේ වෙත පැමිණ සතුවූ සාම්බිව කතා කොට මෙම සාකච්ඡාවට පිවිසියහ. මේ සම්බුදු සඡන බැබෙල වූ මහ රහතන් වහන්සේලා දෙනමක් විසින් කළ ඒ ධර්ම සාකච්ඡාව අපි දැන් දෙබසක් විදිහට දකිමුග

මහා කොට්ඨාත මහ රහතන් වහන්සේ:

පින්වත් සාරිපුත්ත ස්වාමින් වහන්ස, මේ ඇස රුපයන්ට බැඳීලද තියෙන්නේ රුප ඇසට බැඳීලද තියෙන්නේ? කණ ගබ්දයන්ට බැඳීලද තියෙන්නේ ගබ්ද කණට බැඳීල ද තියෙන්නේ? නාසය ගද සූච්චලට බැඳීලද තියෙන්නේ ගද සූච්ච නාසයට බැඳීලද තියෙන්නේ? දිව රසයන්ට බැඳීල ද තියෙන්නේ රසයන් දිව බැඳීල ද තියෙන්නේ? කය පහසන්ට බැඳීල ද තියෙන්නේ පහසයන්ට කය බැඳීල ද තියෙන්නේ? මනස අරමුණුවලට බැඳීල ද තියෙන්නේ අරමුණු මනසට බැඳීල ද තියෙන්නේ?

මහා සැරියුත් මහ රහතන් වහන්සේ:

පින්වත් කොට්ඨාත ස්වාමින් වහන්ස, ඇස රුපයන්ට බැඳීලා නෑ, රුප ඇසට බැඳීලත් නෑ. ඒ දෙක නිසා යම් ජන්දරාගයක් උපදී නම් ඒක තමයි එහි බැඳීම. කණ ගබ්දයන්ට බැඳීලා නෑ, ගබ්ද කණට බැඳීලත් නෑ. ඒ දෙක නිසා එහි යම් ජන්දරාගයක් උපදී නම් ඒක තමයි එහි බැඳීම. නාසය ගදසූච්චට බැඳීලා නෑ, ගද සූච්ච නාසයට බැඳීලත් නෑ. ඒ දෙක නිසා එහි යම් ජන්දරාගයක් උපදී නම් ඒක තමයි එහි බැඳීම. දිව රසයන්ට බැඳීලා නෑ, රස දිවට බැඳීලත් නෑ. ඒ දෙක නිසා එහි යම් ජන්දරාගයක් උපදී නම් ඒක තමයි එහි බැඳීම. කය ස්පර්ශයන්ට බැඳීලා නෑ, ස්පර්ශ කයට බැඳීලත් නෑ. ඒ දෙක නිසා එහි යම් ජන්දරාගයක් උපදී නම් ඒක තමයි එහි බැඳීම. මනස අරමුණු වලට බැඳීලා නෑ, අරමුණු මනසට බැඳීලත් නෑ. ඒ දෙක නිසා එහි යම් ජන්දරාගයක් උපදී නම් ඒක තමයි

ඒහි බැඳීම.

“අපුරුෂමතුනි, හිතන්න මෙහෙම, මන්න කළ ගොණකුයි සුදු ගොණකුයි එකට ඇදලා ඉන්තවා කියලා එකම යොතකින්, ලණුවකින්. මේක දැකලා යම් කෙනෙක් කියනවා නම් කළ ගොණා සුදුගොණාට බැඳීලයි ඉන්නේ කියලා හෝ සුදු ගොණා කළ ගොණාට බැඳීලයි ඉන්නේ කියලා හෝ එය නිවැරදිව කියන දෙයක්ද? ‘නැහැ.’ කළ ගොණා සුදුගොණාගේ බන්ධනය තොවේ. සුදුගොණා කළ ගොණාගේ බන්ධනය තොවේ. යම් යොතකින්, ලණුවකින්, මේ දෙන්නා එකට ඇදලා තියෙනවා ද අන්න ඒකයි, ඒ ලණුවයි බන්ධනේ.

“අන්න ඒ වගේම තමයි, ඇස රුපයන්ට බන්ධනය තොවේ. රුපයන්ට ඇස බන්ධනය තොවේ. ඒ දෙක නිසා යම් ජන්දරාගයක් උපදී නම් එයයි බන්ධනේ. කණ ගබඳයන්ට බන්ධනය තොවේ. ගබඳ කණට බන්ධනය තොවේ. ඒ දෙක නිසා යම් ජන්දරාගයක් උපදී නම් එයයි බන්ධනේ. නාසය ගද සුවදට බන්ධනය තොවේ. ගද සුවද නාසයට බන්ධනය තොවේ. ඒ දෙක නිසා යම් ජන්දරාගයක් උපදී නම් එයයි බන්ධනේ. දිව, රසයන්ට බන්ධනය තොවේ. රසය දිවට බන්ධනය තොවේ. ඒ දෙක නිසා යම් ජන්දරාගයක් උපදී නම් එයයි බන්ධනේ. කය පහසට බන්ධනය තොවේ. පහස කයට බන්ධනය තොවේ. ඒ දෙක නිසා යම් ජන්දරාගයක් උපදී නම් එයයි බන්ධනේ. මනස අරමුණුවලට බන්ධනය තොවේ. අරමුණු මනසට බන්ධනය තොවේ. ඒ දෙක නිසා යම් ජන්දරාගයක් උපදී නම් එයයි බන්ධනේ.

“යම හෙයකින් ආයුෂ්මතුනි, ඇස රුපවල බැඳීම වූයේ නම් හෝ රුප ඇසේ බැඳීම වූයේ නම් මැනවින් දුක් තැති කිරීම පිණිස පුරණ මේ ගාසන බුහ්මවරයාව පැහැදිලි වෙන්නේ නැත, ප්‍රකට වෙන්නේ නැත. (කණ, නාසය, දිව, කය හා මනසයට ද මෙසේම බව තේරුම්ගන්න)

“ආයුෂ්මතුනි, භාග්‍යවතුන් වහන්සේටත් ඇස තිබේ. භාග්‍යවතුන් වහන්සේත් ඇසින් රුප දකියි. එහත් භාග්‍යවතුන් වහන්සේට ජන්දරාගයක් නැහැ. භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටින්නේ මනාව මිශ්‍රන සිතින් යුතුවයි. භාග්‍යවතුන් වහන්සේටත් කණ තිබේ. භාග්‍යවතුන් වහන්සේත් කණින් ගබාද අසයි. එහත් භාග්‍යවතුන් වහන්සේට එහි ජන්දරාගයක් නැහැ. භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටින්නේ මනාව මිශ්‍රන සිතින් යුතුවයි. භාග්‍යවතුන් වහන්සේටත් නාසය තිබේ. භාග්‍යවතුන් වහන්සේත් නාසයෙන් ගද සුවද දැනගතියි. එහත් භාග්‍යවතුන් වහන්සේට එහි ජන්දරාගයක් නැහැ. භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටින්නේ මනාව මිශ්‍රන සිතින් යුතුවයි. භාග්‍යවතුන් වහන්සේටත් දිව තිබේ. භාග්‍යවතුන් වහන්සේත් දිවෙන් රස විදියි. එහත් භාග්‍යවතුන් වහන්සේට එහි ජන්දරාගයක් නැහැ. භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටින්නේ මනාව මිශ්‍රන සිතින් යුතුවයි. භාග්‍යවතුන් වහන්සේටත් කය තිබේ. භාග්‍යවතුන් වහන්සේත් කයින් පහස ලබයි. එහත් භාග්‍යවතුන් වහන්සේට එහි ජන්දරාගයක් නැහැ. භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටින්නේ මනාව මිශ්‍රන සිතින් යුතුවයි. භාග්‍යවතුන් වහන්සේටත් මනස තිබේ. භාග්‍යවතුන් වහන්සේත් මනසින් අරමුණගතියි. එහත් භාග්‍යවතුන් වහන්සේට එහි ජන්දරාගයක් නැත.

හාගාවතුන් වහන්සේ වැඩ සිටින්නේ මතාව මිලුන සිතින් යුතුවයි.” මෙන්න මේ ආකාරයෙන් යෝගාවවරයා විසින් මැනවින් තේරුම් ගත යුත්තේ මේ ආයතනවල ඇති බැමීම පිළිබඳවයි. ඒ බැමීම තේරුම් ගත් කළ ආයතන කියා අමුතු දෙයකුත් නැහැ. මේ ආයතන යනු වෙනත් කිසිවක් නොව හේතුන් නිසා හටගත් දේවල් බවත් හේතු නැතිවිමෙන් ඒවා සියල්ලම නැතිවි යන බවත් තේරුම් ගත හැකි වේ.

(අ) සත්ත බොජ්කඩංග ධර්ම අවබෝධ කරගැනීම

මීලගට යෝගාවවරයාගේ සිත යොමු වෙන්නේ සත්ත බොජ්කඩංග ධර්ම වෙතටය. එනම් සති, ධම්මවිවය, විරිය, පිති, පස්සද්ධි, සමාධි හා උපේක්ඩා යන හතය. මේවාට බොජ්කඩංග යන නම යොදා ඇත්තේ මේ ධර්ම ප්‍රගුණ කරනවිට යෝගාවවරයා බුදුබවට පත්වෙන නිසයි. බෝධි අංග යන්න බොජ්කඩංග වී ඇත. බෝධියට හෙවත් බුදුබවට ප්‍රරුණ අංගය මේ.

දිනක් එක්තරා හිසුන් වහන්සේ නමක් අපගේ හාගාවත් වූ බුදුරජාණන් වහන්සේ වෙත ගොස් “ස්වාමීනි මේ බොජ්කඩංග, බොජ්කඩංග, කියා කියනවා. මොනවද මේ බොජ්කඩංග කියන්නේ” කියා ඇසුවේය. එවිට බුදුපියාණේ “පින්වත් හිසුව, අවබෝධය පිණිස පවතින බැවින් මෙසේ බොජ්කඩංග කියා කියති. මෙහිදී හිසුව විවේකයෙන් යුතුව, විරාගයෙන් යුතුව, නිරෝධයෙන් යුතුව, නිවණටම නැමෙන සුළුව සති සමඟ්බොජ්කඩංගය වඩයි, ධම්මවිවය සමඟ්බොජ්කඩංගය වඩයි, විරිය සමඟ්බොජ්කඩංගය වඩයි, පිති සමඟ්බොජ්කඩංගය වඩයි, පස්සද්ධිසමඟ්බොජ්කඩංගය

වඩයි, සමාධි සම්බොජ්කඩංගය වඩයි, උපේක්ඩා සම්බොජ්කඩංගය වඩයි. මෙසේ මේ සත් බොජ්කඩංගයේ වඩන කල්හී මහුගේ සිත කාමාගුවයන්ගෙන් ද මිදෙයි, හවාගුවයන්ගෙන් ද මිදෙයි, අවිද්‍යාගුවයන්ගෙන් ද මිදෙයි. මිදුණු කල්හී සිත මිදුණේ යැයි දැනීම ඇතිවෙයි. ඒ අනුව ඉපදීම තැතිවෙයි, ඔබසර වැස නිමකළ කෙනෙක් බවට පත්වෙයි, කළයුතු සියල්ල කළ කෙනෙක් බවට පත්වෙයි, තව දුරටත් කළ දුතු දෙයක් තැති බවට පත්වෙයි.” යැයි අපේ බුද්‍යහාමුදුරුවේ ඉතාම පැහැදිලිව වදාලහ.⁴

අපේ බුද්‍යහාමුදුරුවේ මේ බෝධි අංග හෙවත් බොජ්කඩංග සම්පූර්ණ වෙන ආකාරය ඉතාම ලස්සන උපමාවකින් සංයුත්ත නිකායේ බොජ්කඩංග සංයුත්තයේ එන හිමවත්ත පූත්‍රයන් මෙසේ පැහැදිලි කළහ. “පින්වත් මහණෙනි, හිමවත්ත පර්වත රාජයන්ගේ ඇසුරෙහි නාගයේ කයින් වැඩෙති. කාය ගක්තිය ලබා ගනිති. ඔවුහු එහි කයින් වැඩි කාය බලය ලබාගෙන කුඩා දිය වළවල් වලට බසිති. කුඩා දිය වළවල් වලින් මහ දිය වළවල් වලට බසිති. මහ දිය වළවල් වලින් කුඩා ගංගා වලට බසිති. කුඩා ගංගා වලින් මහ ගංගා වලට බසිති. මහ ගංගා වලින් මහ ගංගා වලට බසිති. මහ ගංගා වලට බැස මහ මුහුදට බසිති. එහිදී ඔවුහු කයින් මහත් බවට විපුල බවට පත්වෙති. අන්න ඒ ආකාරයන්ම පින්වත් මහණෙනි, හිසුව ද සිලය නිසා සිලයෙහි පිහිටා සත්ත බොජ්කඩංග ධර්ම වඩනකල්හී සත්ත බොජ්කඩංග බහුල වශයෙන් කරන කල්හී ධර්මයන්හි මහත්බවට විපුල බවට පත්වෙයි. හෙතෙම විවේකයෙන් යුක්තවූ විරාගයෙන් යුක්ත වූ නිරෝධයෙන් යුක්ත වූ අතහැරීම පරම කොට ඇති සත් සම්බොජ්කඩංගය වඩයි, විරිය සම්බොජ්කඩංගය වඩයි,

පීති සංඛෙප්කඩංගය වචයි, පස්සද්ධීසම්බොප්කඩංගය වචයි, සමාධි සම්බොප්කඩංගය වචයි, උපේක්ඩා සම්බොප්කඩංගය වචයි.” යනුවෙනි.

මෙම සත්ත බොප්කඩංග ධර්මයන් වැඩිම නිසා දියුණු කිරීම නිසා කෙනෙකුට තමා කැමති පරිදි ඒ ඒ අවස්ථාවේ ඒවා උපයෝගී කරගත හැකිය. එය හරියට රේදි අල්මාරියක ඇති රේදි වලින් තමා කැමති පරිදි ඇශ්‍රුමක් තෝරාගෙන ඒ ඒ වෙළාවට ඒ ඒ ඇශ්‍රුමෙන් සැරෙන්නාක් මෙහි යැයි වරක් අපේ සාරිප්තත් මහරහතන් වහන්සේම හිසුන් අමතා දේශනා කළහ. සංයුත්ත නිකායේ බොප්කඩංග සංයුත්තයේ හතර වැනි වත්පු සූත්‍රයෙන් සඳහන් වන පරිදි අපගේ පුජනීය සැරියුත් මහරහතන් වහන්සේ මෙසේ වදාරති. “ආයුෂ්මතුන් වහන්ස, මේ බොප්කඩංග ධර්මයේ හතක් නියෙනවා. එනම් සති සම්බොප්කඩංගය, ධම්මවිචය සම්බොප්කඩංගය, විරිය සම්බොප්කඩංගය, පීති සම්බොප්කඩංගය, පස්සද්ධීසම්බොප්කඩංගය, සමාධීසම්බොප්කඩංගය සහ උපේක්ඩා සම්බොප්කඩංගය යන මෙවාය. පින්වත් ආයුෂ්මතුන් වහන්ස, මම උදේ කාලයේ මේ බොප්කඩංගවලින් යම් බොප්කඩංගයකින් වාසය කිරීමට කැමති ද එයින් උදේ කාලයේ වාසය කරනවා. යම් බොප්කඩංගයකින් මධ්‍යාහ්න කාලයේ වාසය කිරීමට කැමති ද එයින් මධ්‍යාහ්න කාලයේ වාසය කිරීමට කැමති ද එයින් සවස් කාලයේ කැමති පරිදි වාසය කරනවා.” යනුවෙනි.

සංයුත්ත නිකායේ බොප්කඩංග සංයුත්තයේම සිල සූත්‍රයෙහි අපගේ ගාන්ති නායක වූ ලොවුනුරා

බුදුපියාණන් වහන්සේම මෙසේ ප්‍රකාශ කරති. " පින්වත් මහණෙනි, යම්සේ හිකුතුහු සීල සම්පන්න ද සමාධී සම්පන්න ද ප්‍රයා සම්පන්න ද විමුක්ති සම්පන්න ද විමුක්ති යාන දරුණ සම්පන්න ද ඒ හිකුතුන්ගේ දැක්මත් බොහෝ උපකාර යැයි මම කියමි. ඒ හිකුතුන්ගේ වදන් ඇසීමත් බොහෝ උපකාර යැයි මම කියමි. ඒ හිකුතුන් වෙත එළඹීමත් බොහෝ උපකාර යැයි මම කියමි. ඒ හිකුතුන් ඇසුරු කිරීමත් බොහෝ උපකාර යැයි මම කියමි. ඒ හිකුතුන් සිහි කිරීමත් බොහෝ උපකාර යැයි මම කියමි. ඒ හිකුතුන් අනුව පැවැදිවීමත් බොහෝ උපකාර යැයි මම කියමි. ඒ කුමක් නිසාද යත්, පින්වත් මහණෙනි, එබදු හිකුතුන්ගේ දහම් අසා කාය විවේකය විත්ත විවේකය යන උහය විවේකයෙන් යුතුව වාසය කරයි. හෙතෙම එසේ වෙන්ව වාසය කරන කළේ ඒ දහම සිහිකරයි, ප්‍රන ප්‍රනා සිතයි.

"පින්වත් මහණෙනි, යම් කලෙක හෙතෙම මෙසේ වෙන්ව වාසය කරනවිට ධර්මය සිහි කරන විට ප්‍රන ප්‍රනා සිතයි ද එවිට ඒ හිකුතුව විසින් සතිසම්බොත්කංගය පටන් ගන්නා ලද්දේ වෙයි. යම් කලෙක සතිසම්බොත්කංගය වඩයි ද එවිට සති සම්බොත්කංගය පිරිප්‍රන් බවට පත්වෙයි. එසේ සිහියෙන් සිටින විට ඒ දහම තුවණීන් සොයයි. තුවණ භසුරුවයි. විමසීමට පැමිණෙයි.

"පින්වත් මහණෙනි, ඒ හිකුතුව යම්කලෙක එසේ සිහිඅැතිව වසන්නේ ද දහම තුවණීන් සොයයි ද තුවණ භසුරුවා ද විමසීමට පැමිණේ ද එසමයෙහි ඒ මහණහු විසින් දම්ම විවය සම්බොත්කංගය පටන්ගන්නා ලද්දේ වෙයි. යම් කලෙක දම්මවිවය සම්බොත්කංගය

වඩය ද එවිට ධම්මවය සම්බාත්කධාගය පිරිපුන් බවට පත්වේ. එසේ දහම තුවණීන් සොයන තුවණ හසුරුවන විමසීමට පැමිණෙන ඔහුගේ වියසීය අරඹන ලද්දේ වෙයි. කම්මැලිකම නොවේ. යම් කලෙක ඒ දහම තුවණීන් සොයන තුවණ හසුරුවන විමසීමට පැමිණෙන හිසුවගේ වියසීය අරඹන ලදි කම්මැලි කම නැදිද එවිට විරිය සම්බාත්කධාගය වැඩෙයි එවිට එය වැඩීමෙන් පිරිපුන් බවට පත්වේයි. එසේ පිරිපුන් විරිය ඇති විට නිරාමිස ප්‍රිතියක් උපදියි.

“මහණෙනි, යම් කලෙක අරඹන ලද වියසීය නිසා නිරාමිස ප්‍රිතියක් උපදිය ද එවිට ප්‍රිතිසම්බාත්කධාගය අරඹන ලද්දේ වෙයි. එම ප්‍රිති සම්බාත්කධාගය වඩන විට එය පිරිපුන් බවට පත්වේ. ප්‍රිති සිත ඇතිවිට නාම කයත් සැහැල්ලුවේ. සිතත් සැහැල්ලු වේ. එසේ කයත් සිතත් සැහැල්ලු වෙනවිට පස්සද්ධීසම්බාත්කධාගය අරඹන ලද්දේ වෙයි. එම පස්සද්ධීසම්බාත්කධාගය වඩනවිට එය පිරිපුන් බවට පත්වේ. පස්සද්ධීය ඇතිවනවිට කයට භා සිතට සූවය දැනේ. සූවය ඇතිවිට සිත එකග බවට පත්වේ. යම් අවස්ථාවක සැහැල්ලු කය ඇතිව සිත එකගවේ ද එවිට සමාධීසම්බාත්කධාගය අරඹන ලද්දේ වෙයි. යම් විවක සමාධී සම්බාත්කධාගය වඩය ද එවිට සමාධී සම්බාත්කධාගය පිරිපුන් බවට පත්වේ. එසේ එකග වූ සිත අති කළේ මැනවින් ඇතුළත බලන්නේ වෙයි. යම් කලෙක එසේ මැනවින් සමාහිත සිතින් ඇතුළත බලන්නේ ද ඒ උපේක්ෂාවයි. එවිට උපක්ඛා සම්බාත්කධාගය අරඹන ලද්දේ වෙයි. යම් කලෙක උපක්ඛා සම්බාත්කධාගය වඩන්නේ ද එවිට උපක්ඛා සම්බාත්කධාගය පිරිපුන් බවට පත්වේ. පින්වත් මහණෙනි, මෙසේ සත්ත බොත්කධාග ධර්මයන්

වැඩු කල්හී බහුල කළ කල්හී, එල හතක් හෙවත් අනුසස් හතක් ලැබිය හැකිය.” යනුවෙනි. එම අනුසස් හෙවත් එල හත මෙසේය.

1. මෙලොවදීම මරණයට පෙර රහත් බව ලැබේ.
2. මරණයට පෙර රහත් බව නොලැබුණෙනාත් මැරෙන අවස්ථාවේදී රහත්බව ලැබේ.
3. මෙලොව දී මරණයට පෙර හෝ මරණාසන්න අවස්ථාවේදී රහත් බව නොලැබුණෙනාත් සක්කාය දැවියි, විවිකිව්පා, සිලබිත පරාමාස, කාමරාග, පරිස, යන සංයෝජන ධර්ම පහ නැති කොට අවිහ නම් වූ සුද්ධාවාස ඔබලොව ඉපිද ආයු අඩක් ගෙවා රහත්ව අන්තරා පරිනිඛිඛායි තත්ත්වයට පත්වෙයි.
4. එසේ මෙලොව දී මරණයට පෙර හෝ මරණාසන්න අවස්ථාවේදී හෝ ඔරම්භාගිය සංයෝජන පහ නැති කොට අවිහ ඔබ ලොව ඉපිද ආයු අඩක් ගෙවා හෝ රහත් බව නො ලබයි නම් ඒ ඔබලොව ආයු ගෙවා කෙළවරට පැමිණිවිට රහත්ව උපහව්පරිනිඛිඛායි තත්ත්වයට පත්වෙයි.
5. එසේ නැතිනම් එහිදීම හෙවත් අවිහ සුද්ධාවාස ඔබලොව දීම උත්සාහයකින් තොරවම (අසංඛාර පරිනිඛිඛායි ලෙස) අරහත් බවට පත් වී පිරිනිවනට පත්වෙයි.
6. එසේ නැතිනම් උත්සාහයෙන් යුක්තව (සසංඛාර පරිනිඛිඛායි ලෙස) එහිදීම අරහත් බවට පත් වී

පිරිනිවනට පත්වෙයි.

7. එසේන් නැතිනම් ඒ අවිහ ඔබලොවින් වුත්ව උද්ධිංසෝත්ව එනම් අතප්ප, සුදස්ස, සුදස්සී, යන ඔබලොව වල ඉහිද ඒවායින් වුත්ව අකනිවියක නම් ඔබලොව උපත ලබා ඉතිරි සංයෝජන පහ නැති කරමින් රහන් භාවයට පත්වෙයි.⁵

සංයුත්ත නිකායේ බොත්කඩංග සංයුත්තයේ සඳහන් වෙන කුටාගාර සුතුයෙහි ඉතාමත්ම ලස්සන මෙන්ම ඉතාමත්ම අර්ථවත් උපමාවක් ගෙන හැර දැක්වන අප් බුද්ධාමුදුරුවෝ මේ බොත්කඩංග ධර්ම හත වැඩින ආකාරය කුටය සහිත ගෙයක ඒ කුටයට හෙවත් මුදුන් ලියට වහළයේ පරාල සියල්ලම එක්වෙන්නේ යම්සේද එසේම මේ බොත්කඩංග ධර්ම හත වඩන කළේ, බහුල කරන කළේ, නිවණට නැඹුරු වෙන බව, නිවණටම යොමු වෙන බව නිවණටම බර වෙන බව, දේශනා කළහ.

මෙසේ වදාරණ ලද බොත්කඩංග ධර්මයේ අප තිලෝරු සම්මා සම්බුද්ධරජාණන් වහන්සේගේ පහළ වීමක් නැති කළෙක කෙසේවත් ඇති නොවන බවත්, මේවා බුදුකෙනෙක් විසින්ම දේශනා කළ යුතුබවත් එසේම වෙනත් කිසිම සපුනක මේවා වැඩිමට නොහැකි බවත් සංයුත්ත නිකායේ බොත්කඩංග සංයුත්තයේ එන උප්පාද සුතුයෙන් අපගේ තරාගත ලොවුතුරා සම්මා සම්බුද්ධියාණන් වහන්සේ විසින්ම ඉතාමත්ම පැහැදිලිව දේශනා කොට වදාලහ.

මේ ආකාරයෙන් බොත්කඩංග ධර්ම වඩන කළේ

බහුල කරන කළේහි පිළිවෙළින් බොත්කඩාග ධර්මවල හත්වෙනි බොත්කඩාගය වන උපේක්ෂාව ද දියුණුවෙයි වැඩයි. උපේක්ෂාව වැඩෙනවිට වතුරායී සත්‍ය ධර්මයන්ගේ පළමුවෙනි සත්‍යය වන දුක්ඛ සත්‍යය යනු කුමක්දැයි නිවැරදිව නිරවුල්ව අවබෝධ කරගැනීමට හැකියාව ලැබේ. මේ උපේක්ෂාව ඇති නිසාම දුක යනු කුමක්ද දුකට හේතුව කුමක්ද දුක නැති කිරීම යනු කුමක්ද දුක නැති කිරීමේ මග කුමක්ද යන වතුරායී සත්‍ය ධර්මයන් අවබෝධ කරගැනීමට විශේෂයෙන්ම දුක දුක ලෙසින් දැකීමට මැදිහත් සිතින් බැලීමට හැකියාව ලැබේ.

(ඉ). වතුරායී සත්‍යය ධර්මයන් අවබෝධකරගැනීම

වතුරායී සත්‍යය ධර්ම යනු ලොව පහළ වූ ශේෂේයතම ආර්යයන් වහන්සේ වන අපගේ සම්මා සම්බුද්ධියාණන් වහන්සේ විසින් ප්‍රථම වරට අවබෝධකරගත් මෙන්ම යම් කෙනෙක් විසින් අවබෝධකරගත් කළේහි හෙතෙම ද ආර්යයන් වහන්සේ කෙනෙක් බවට පත් වෙන මේ ලෝකයේ සඳාතනික වශයෙන්ම සෑම සත්වයෙක් තුළම දක්නට ලැබෙන සත්‍ය හතරකි. අපගේ ගාස්තෘන් වහන්සේ වන සම්මා සම්බුද්ධියාණන් වහන්සේ විසින් මේවා ප්‍රත්‍යා වශයෙන්ම අවබෝධකර ගතිමින් මේ සත්‍ය හතර ලොවට හෙළිකොට වදාළන. මෙම සත්‍ය හතර බුදුහමේ ඇති මූලික මෙන්ම ප්‍රධානතම ධර්මයයි. මෙම සත්‍ය හතර අවබෝධකර තොගෙන කිසිම කෙනෙකුට නිවන් අවබෝධකරගත තොහැක. යම් කෙනෙක් සෝවාන් සකදාගාම් අනාගාම් අරහත් යන මාරුගවලට එලවලට පත්වෙන්නේ මේ හතර පිළිබඳව

අැත්ත අැතිසැටියෙන් දැන දැක ප්‍රත්‍යක්ෂකර ගැනීමෙන් හෙවත් අවබෝධකරගැනීමෙන් පමණි.

ලොව සත්‍යය ඇත්තේ එකකි. එම සත්‍යය නොදැනීම නිසා සත්‍යය සෞයමින් සත්‍යයේ නාමයෙන් මිනිසා විවිධ දේ සත්‍යයැයි ගැනීමට විශ්වාස කිරීමට පෙළඳඟයි. “එකංහි සව්‍යම න දුතියමත්වී” යන පායයෙන් ද කියන්නේ සත්‍යය ඇත්තේ එකක් බවය. සත්‍යය සඳුතනික විය යුතුය. සත්‍යය සැමම, සැම සත්‍යයෙකුටම සාධාරණවිය යුතුය. සත්‍යය සැම විටම සත්‍යයක්ම විය යුතුය. එසේනම් මෙහි සත්‍ය භතරක් යැයි දක්වන්නේ කෙසේද?

සත්‍යය භතරක් නැත. ඇත්තේ එකම සත්‍යයකි. ලොව අැති ඒ එකම සත්‍යය නම් ලොව දුකමත පිහිටා ඇති බවය හෙවත් ලෝකයේ සියලු සත්‍යයන්ට දුකට මූහුණ දීමට සිදුවෙන බවය. දිනක් එක්තරා දේවතාවෙක් බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ “මේ ලෝකය අවවලා තියෙන්නේ කුමකින්ද? ලෝකය පිරිවර කරගෙන සිටින්නේ කුමකින්ද? ලෝකය වහලා තියෙන්නේ කුමකින්ද? මේ ලෝකය පිහිටා ඇත්තේ කුමක් මතද?”

(කෙනස්සු උච්චිතො ලොකෝ,
කේනස්සු පරිවාරිතො,
කේනස්සු පිහිතො ලෝකෝ,
තිස්මිං ලෝකෝ පතිවිධිතො) යැයි ඇශ්‍රුවෙය.

එවිට අපගේ තරාගත බුදුරජාණන් වහන්සේ “මේ ලෝකය අවවලා තියෙන්නේ තණ්හාවෙන්,

පිරිවරකරගෙන සිටින්නේ ජරාවෙන්, වසාගෙන සිටින්නේ මරණයෙන්, ලෝකය පිහිටා තියෙන්නේ දුක මතයි". යනුවෙන් මේ ලෝකය නැමති සත්වයාගේ යථා ස්වභාවය පෙන්වා වදාලන.

(තණ්ඩාය උඩ්ඩිතො ලොකා
ඡරාය පරිවාරිතො
මච්චුනාපිහිතො ලොකා
දුකෙක් ලොකා පතිචිතිතො)⁶

තවත් අවස්ථාවක අභිත නම් වූ එක්තරා ගිහුයයෙක් බුදුරජාණන් වහන්සේගෙන් " මේ ලෝකය වසා තිබෙන්නේ කුමකින්දී? , එසේ වසාගෙන සිටින බව නොත්රෙන්නේ කුමක් තිසාදී? , ලෝකය අහිලේපනය හෙවත් සම්පූර්ණයෙන්ම තවරාගෙන සිටින්නේ කුමකින්දී? ලෝකය නැමති පුද්ගලයාට තියෙන මහා හය මොකක්ද?" යැයි ඇසු විට බුදුරජාණන් වහන්සේ මෙසේ පිළිතුරු දුන්හ.

"ලෝකය වසාගෙන සිටින්නේ අවිද්‍යාවෙනි, මසුරු බවත් ප්‍රමාදයන් තිසා ඒ බව නොත්රෙසි, ලෝකය සම්පූර්ණයෙන්ම තවරාගෙන සිටින්නේ තණ්ඩාවෙනි, ඔහුට තියෙන මහා හය දුකය."⁷ (මෙහි ලෝකය යනු පුද්ගලයාය)

මෙම කරුණු වලට අනුව ද අපට පැහැදිලි වෙන්නේ ලොව හැම දෙනාටම ඇති මහා බිය දුක බවයි. මේ දුක ඇතිවෙන්නේ කෙසේ ද නැතිවෙන්නේ කෙසේද යන්න ඉතාමත්ම පැහැදිලිව හා නිවැරදිව මෙන්ම තිරවුල්ට අපට දේශනා කම්ලේ අපගේ අසභාය

ගාස්තුන් වහන්සේ වන තරාගත සම්මා සම්බුද්ධ රජාණන් වහන්සේ විසිනි. ඒ පටිච්ච සම්ප්‍රජාද ධර්මයෙනි. අපේ බුද්ධාමුදුරුවේ අපට දේශනා කළ ශ්‍රී සද්ධර්මයේ ගැහුරුම දේශනය මෙයයි. එනම් පටිච්ච සම්ප්‍රජාද ධර්මයයි.

මෙම සුවිශේෂ දේශනයට අනුව අප තුළ නිතරම ඇතිවෙන්නේ පක්ෂ්වනීවරණ ධර්මයන්ය. ඒ පක්ෂ්වනීවරණ ධර්ම නිසා අවිද්‍යාව ඇතිවේ. අවිද්‍යාව නිසා සංඛාර ඇතිවේ. සංඛාර නිසා වික්ෂ්ක්‍රාණය ඇතිවේ. වික්ෂ්ක්‍රාණය නිසා නාම රුප ඇතිවේ. නාමරුප නිසා සලායනන ඇතිවේ, සලායනන නිසා ස්පර්යය ඇතිවේ. ස්පර්යය නිසා වේදනාව ඇතිවේ, වේදනාව නිසා තණ්ඩාව ඇතිවේ, තණ්ඩාව නිසා උපාදාන ඇතිවේ, උපාදාන නිසා හවය ඇතිවේ, හවය නිසා ජාතිය හෙවත් ඉපිළිම ඇතිවේ, ඉපිළිම නිසා ජරාවට, මරණයට, සෝක හැඩිම වැළපිම්, දුක් දොම්නස් උපායාසාදී සියලු දුක් ගොඩම ඇතිවේ. දුක් ඇතිවෙන්නේ එසේය.

දුක් නැතිවීමට නම් ඒ අවිද්‍යාව නැති කළ යුතුය. අවිද්‍යාව නැති වීමෙන් සංඛාර නැතිවේ, සංඛාර නැතිවීමෙන් වික්ෂ්ක්‍රාණය නැතිවේ. වික්ෂ්ක්‍රාණය නැතිවීමෙන් නාම රුප නැතිවේ, නාමරුප නැති වීමෙන් සලායනන නැතිවේ, සලායනන නැතිවීමෙන් ස්පර්යය නැතිවේ, ස්පර්ය නැති වීමෙන් වේදනා නැතිවේ, වේදනා නැතිවීමෙන් තණ්ඩා නැතිවේ, තණ්ඩා නැතිවීමෙන් හවය නැතිවේ, හවය නැතිවීමෙන් ජාතිය හෙවත් උපත නැතිවේ. උපතක් නැති විට ජරා මරණ සෝක පරිදේව

දුක් දොම්නස් උපායාසාදී සියලුම දුක් ගොඩ නිමාවට පත්වේ.

වතුරායේ සත්‍ය ධර්මයේ සඳහන් වන පරිදී මේ සියලු දුක් ඇතිවෙන්නේ තණ්හාව නිසා හෙවත් තණ්හාව මූල්කරගෙන බව ඉතාම පැහැදිලිය. ඒ තණ්හාව නැති කිරීම නිසා දුක නැතිවෙයි. ඒ සඳහා මාරුගය අන්කිසිවක් නොව අරිඅවගි මග පමණයි. එය අනුගමනය කිරීම නිසා අෂ්ථාංගික මාරුගය දසාංගික මාරුගයක් බවට පත්ව නිවෙන ප්‍රත්‍යාස්‍ය කරගැනීමට හෙවත් අවබෝධ කරගැනීමට මිනැම කෙනෙකුට හැකියාව ලැබේ.

අපේ බුද්ධාමුදුරුවේ සම්මා සම්බුද්ධත්වයට පත්ව පළමු ධර්මදේශනය දේශනා කරදී මේ දුක මූල්කරගත් වතුරායේ සත්‍ය ධර්මය ඉතාම පැහැදිලිව දේශනා කළහ. එහිදී දුක යනු කුමක්දැයි පැහැදිලි කරන තිලෝගුරු සම්මා සම්බුදුපියාණන් වහන්සේ “ඡාතිය හෙවත් ඉජිඩීම දුකකි, ජරාවට පත්වීම දුකකි, ලෙඩ වීම දුකකි, මරණයට පත්වීම දුකකි, අප්‍රිය අය සමග එකතුවීම දුකකි, ප්‍රිය අයගෙන් වෙන්වීම දුකකි, තමන් කැමති දේ නොලැබීම දුකකි, කෙටියෙන් කියනොත් මේ උපාදානස්බන්ධ පහම දුකකි.” යැයි දේශනා කළහ. යම් මේ නනදිරාගයෙන් දුක්තව තැනු තැනු ඇලෙමින් නැවත නැවත හවයක් හෙවත් පුනර්භවයක් ඇතිකරන කාම තණ්හා වශයෙන් ද හව තණ්හා වශයෙන් ද විහව තණ්හා වශයෙන් ද ඇතිවෙන තණ්හාවක් ඇදේද එයම දුකෙහි හටගැනීම යැයි දේශනා කළහ. එසේම එම තණ්හාව ඉතිරි නැතිව සහමුලින්ම නැති කොට දැමීම දුකෙහි නිරෝධය හෙවත් නිර්වාණ ධර්මය අවබෝධ කර

ගැනීම බවත් ඒ සඳහා වූ මාරුගය ආයේ අෂ්ට්‍යාංගික මාරුගය බවත් දේශනා කළහ.⁸

දුක ඉතාමත්ම හොඳින් අවබෝධ කරගත යුතුය හෙවත් පිරිසිද දැනගත යුතුය (පරිණේෂ්‍යය). දුකට හේතුව ඉතාමත්ම හොඳින් අවබෝධකරගෙන ප්‍රහාණය කළ යුතුය (පහාතබෑල). දුක්බ නිරෝධය ප්‍රත්‍යක්ෂකරගත යුතුය (සචිවිකාතබෑල). ඒ සඳහා වූ මාරුගය ආයේ අෂ්ට්‍යාංගික මාරුගය වැඩිය යුතුයි(භාවේතබෑල).

දුක අවබෝධකරගත යුත්තේ අපගේ මෙම පක්වස්බන්ධයෙන්මය. දුක ඇත්තේ බාහිර ලෝකයේ නොව තමා තුළමය. අපගේ බුදුපියාණන් වහන්සේ ලෝක යන වචනයෙන් බොහෝ අවස්ථාවල කතා කර ඇත්තේ තමා හෙවත් මේ පුද්ගලයා ගැනය. ඒ අනුව ලෝකයේ දුක පිහිටා ඇතැයි ප්‍රකාශ කරන්නේ මිනිසා සත්වයා තුළ දුක ඇති බවය. වරක් බුදුපියාණන් රෝහිතස්ස නම් වූ එක්තරා දේවතාවේකුට දේශනා කළේ, “මේ බණියක් පමණ වූ සක්ෂාසහිත මනස සහිත සිරුරහි ලෝකය ද ලෝක සමුදය ද ලෝක නිරෝධය ද ලෝක නිරෝධය ද පනවම්”⁹ යනුවෙනි.

අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාල ශ්‍රී සද්ධරෘමයේ සුවිශේෂම ධර්මය මෙම වතුරායේ සත්‍යය ධර්මයයි. මේ නිසාම සාරිපුත්ත මහ රහතන් වහන්සේ විසින් යම් කුසල ධර්මයක් වේ නම් ඒ සියල්ලම වතුරායේ සත්‍යයෙහි අන්තර්ගත කළ හැකි බව ඉතාමත්ම ලස්සන උපමාවකින් එනම් ඇතුගේ පා සටහනේ උපමාවන් දේශනා කොට වදාලහ.

මල්කයිම නිකායේ මහා හත්පීපදේශ්පම සුත්‍රයෙහි සඳහන් මේ උපමාවෙන් උන්වහන්සේ එය පැහැදිලි කළේ මෙසේය. “මේ මහ පොලොව මත පා තබා ඇවේදින සියලු සත්වයන්ගේ පා සටහන් ඇතාගේ පා සටහනෙහි බහා ලිය හැක්කේ යම් සේද, වතුරායා සත්‍ය ධර්මයෙහි සියලු කුසල දහම් බහා ලිය හැකිය.”¹⁰ යනුවෙනි.

අපගේ භාගාවත් වූ අරහත් වූ සම්මා සම්බුද්ධියාණන් වහන්සේ වරක් ව්‍යුහ ජනපදයේ කෝරිගාම නම් ස්ථානයෙහි වැඩ සිටිදි හිසුන් වහන්සේලා අමතා මෙසේ දේශනා කළහ. “පින්වත් මහණෙහි, මේ වතුරායා සත්‍යය අවබෝධ තොකළ නිසා, ප්‍රතිවේද තොකළ නිසා, දිර්ස කාලයක් තිස්සේ මෙසේ ඔබේත් මගේත් සසර සැරිසැරීම සිදුවිය.”¹¹ යනුවෙනි.

සංයුත්ත නිකායේ සව්ච සංයුත්තයේම එන අහිසම්බුද්ධ සුත්‍රයෙන් අපගේ බුද්ධියාණ් අපට පෙන්වා දෙන්නේ මේ වතුරායා සත්‍යය අවබෝධ කරගත් හෙයින්ම තථාගතයන් වහන්සේ “අරහත් සම්මාසම්බුද්ධ” යැයි කියන බවය. ඒ බව “ඉමෙසං බො හිකඛුව වතුන්න. අරියසව්චාන. යථාභුතං අහිසම්බුද්ධත්තා තථාගත් අරහං සම්මා සම්බුද්ධේයෙනි වුව්චති” යන පාඨයෙන් මොනවට පැහැදිලි වේ. සංයුත්ත නිකායේ සව්ච සංයුත්තයේම එන “මින්ත” සුත්‍රයෙන් උන්වහන්සේ මෙසේ දේශනා කරති.

“ පින්වත් මහණෙහි, යම් කෙනෙක් තමන්ගේ මිතුරෝක් හෝ සහලේ ක්‍රාතියෝක් හෝ කෙරෙහි අනුකමිපා කරන්නේ නම්, ඔවුනු යමක් ගුවණය

කරන්නේ තම මැනවැයි සිතන්නේ තම, ඒ අයට මේ වතුරායා සත්‍යය ධර්මය ගුවණය කිරීමට අවබෝධකරගැනීමට ඉඩ සලසන්න, එහිම සමාදන් කරවන්න, එහිම පිහිටුවන්න.” යනුවෙනි.

යම් කෙනෙක් විසින් මේ වතුරායා සත්‍ය ධර්මයන්ගෙන් එකක් දකියි ද අවබෝධ කරගනියි ද, හෙතෙම අනිත් ධර්ම තුනත් එසේම දකියි, අවබෝධ කරගනියි.¹² වරක් බුදුරජාණන් වහන්සේ කොසඹැනුවර සිංසපාවනයේ වැඩසිටිදි තමන් වහන්සේගේ ශ්‍රී භස්තයට සිංසපා හෙවත් ඇට්ටෙටිය කොළ ස්වල්පයක් ගෙන හිසුන් වහන්සේලාට පෙන්වමින් තමන් වහන්සේ විසින් දේශනා කළ ධර්මය මේ අතේ ඇති කොළ ප්‍රමාණය මෙන් ඉතාම ටිකක් බවත් තමන්වහන්සේ විසින් අවබෝධ කරගත් ධර්මය මේ වනාන්තරයේ තියෙන කොළ මෙන් අප්‍රමාණ බවත් දේශනා කළහ. අනතුරුව එසේ තමන් වහන්සේ විසින් අවබෝධ කරගත් නමුත් ඒ ධර්මයන් දේශනා නොකළේ ඒ ධර්මයන් අර්ථ සහිත නොවන නිසාත්, බ්‍රහ්මවරියාවට හේතු නොවන නිසාත්, නිබිඛිදාවට, විරාගයට, නිරෝධයට, කෙලෙස් නැති කොට සැනකීම ලබාගැනීමට, අහිස්සූවට හෙවත් උසස් ස්කෘණ ලබාගැනීමට, සම්බෝධියට භා නිර්වාණ ධර්මය අවබෝධයට හේතු නොවන නිසා බව පැහැදිලි කළහ.

තවද එදා බුදුපියාණයේ තමන් වහන්සේ විසින් පැහැදිලිව දේශනා කොට වදාල ධර්මය කුමක්ද යන්න ද දේශනා කළහ. “ පින්වත් මහණෙනි, මා විසින් දේශනා කරනලද්දේ කුමක්ද? මේ දුක යැයි මාවිසින් දේශනා කරනලදි, මේ දුකට හේතුව යැයි මාවිසින් දේශනා

කරනලදී, මේ දුක නැතිකිරීම යැයි මා විසින් දේශනා කරනලදී, මේ දුක නැතිකිරීමේ මාර්ගය යැයි මා විසින් දේශනා කරනලදී. කුමක් නිසා මා විසින් මෙය දේශනා කරන ලද්දේද? මෙය අර්ථ සහිතය බ්‍රහ්මවරියාවට මූල්‍යවන්නේය, නිබෑධාවට, විරාගයට, නිරෝධයට, උපසමයට හෙවත් කෙලෙස් සංසිද්ධාවට සම්බෝධයට භා නිරවාණයට හේතුවන්නේය. එබැවින් මාවිසින් දේශනා කරනලදී. එබැවින් පින්වත් මහණෙනි, මේ දුක යැයි තේරුම් ගෙන භාවනා කරන්න, මේ දුකට හේතුව යැයි තේරුම් ගෙන භාවනා කරන්න, මේ දුක නැතිකිරීම යැයි තේරුම් ගෙන භාවනා කරන්න, මේ දුක නැතිකිරීම සඳහා වූ මාර්ගය යැයි තේරුම් ගෙන භාවනා කරන්න.¹³ යැයි අපේ බුදුහාමුදුරුවෝ ඉතාමත්ම කරුණාවන් අනුකම්පාවන් අපට දේශනා කළහ.

මෙසේ දේශනා කොට වදාළ වතුරායේ සත්‍යය නොදැනීම නිසා සත්‍යයා භවයෙන් භවයට සැරීසරමින් සසර ගමන් කරති. එසේ සසර සැරීසරමින් එක් භවයකින් තවත් භවයකට ගමන් කිරීම හරයට අහසට විසි කළ ලි කොටුවක් මෙන් යැයි වරක් බුදුහු දේශනා කළහ. යම් කෙනෙක් අහසට ලියක් විසි කළුත් එය උඩ සිට එක්වරක ඒ ලි කොටුවේ මුල පැත්තෙන් පහතට එයි. තව වරෙක ලි කොටුවේ අග පැත්තෙන් පහතට එයි. තවත් වරෙක ලි කොටුවේ මැදින් පහතට එයි. මෙසේ සත්‍යයා එක්වරෙක දිව්‍යලෝකයේ සිට මෙහි එයි. තවත් වරෙක මෙහි සිට දිව්‍යලෝකයට යයි. තවත් වරෙක අපායට යයි, තවත් වරෙක අපායේ සිට මෙහි එයි, තවත් වරෙක තිරිසන් ලෝකයට යයි, තවත් වරෙක තිරිසන් ලෝකයෙන් මෙහි එයි. මේ මෙසේ සිදුවන්නේ අන් කිසිවක් නිසා නොව මේ වතුරායේ සත්‍ය ධර්මයන් ඒ

අයුරින්ම අවබෝධ කරනොගත් නිසා බව තථාගතයාණන් වහන්සේගේ දේශනයයි.¹⁴

හොඳය බල ඇදගෙන සිටින වස්තුයට හෝ හිස කෙස්වලට ගිනි ඇව්‍යිලුණොත් බල මොකද කරන්නේ? වරක් බුදුපියාණේ හිසුන් වහන්සේලාගෙන් මේ ප්‍රශ්නය ඇසුහු. “ පින්වත් මහණෙනි, යම් කෙනෙකුගේ වස්තුය හෝ හිස ගිනිගත්තොත් මහු විසින් කුමක් කළපුතුදී?” එවිට හිසුහු මෙසේ කිහු. “ ස්වාමීනි, යම් කෙනෙකුගේ වස්තුය හෝ හිස හෝ ගිනිගත් කල්හි ඒ වස්තුය හෝ හිස නිවීම සඳහාම සුවිශේෂ කැමැත්තක්, මහත් උත්සාහයක්, අධික උත්සාහයක්, මහත් උද්‍යෝගයක්, අනවරත සිහියක් හෙවත් නිරන්තර සිහියක්, සම්පර්කයුද්‍යයක් ඇතිකරගත යුතුය.” තවදුරටත් බුදුපියාණේ මෙසේ දේශනා කළහ. “පින්වත් මහණෙනි, යම් කෙනෙක් වස්තුය හෝ හිස ගිනිගත් විටත් කිසියම් උපේක්ෂාවක් ඇතිකරගත හැකියි. එහෙත් මේ වතුරායී සත්‍යය ධර්මයන් ඒ අයුරින්ම අවබෝධ කර නොගත් තැනැත්තා විසින් සුවිශේෂ කැමැත්තක් ඇතිකරගත යුතුය, මහත් උත්සාහයක් ඇතිකරගත යුතුය, සම්පර්කයුද්‍යයක් ඇතිකරගත යුතුය.”¹⁵ යනුවෙනි.

යම් කෙනෙක් මූල් දියුවම තියෙන ගස් අතු ඉති රිකිලි එකතු කරලා ඒ සියල්ලම උල් කරලා ඒ එක් එක් උල අරගෙන මහ සාගරයේ ඉන්න මාල් එකිනෙකා අරගෙන අමුණනවා කියලා හිතන්න. විශාල මාල විශාල උල වල අමුණනවා, කුඩා මාල කුඩා උල වල අමුණනවා, මධ්‍යම ප්‍රමාණයේ මාල මධ්‍යම ප්‍රමාණයේ උල වල අමුණනවා. එසේ ඒ මාල ඇමුණුවත් මහසුරේ මාල

ඉවරවෙන්නේ නැහැ. ඒසේම සමහර මාං ඉන්තවා මේ උල්වල අමුණන්නත් බැහැ. ඒ තරමටම ඔවුන්ගේ ගිරිය සියුම්. මේ තමයි තිරිසන් අපාය. තිරිසන් අපාය හිතාගන්නවත් බැරි තරම් සංකීරණයි, ඒ වගේම දුක් සහිතයි. යම් කෙනෙක් සම්මා දිවියියෙන් යුත්ත වෙයිද හෙවත් වතුරායී සත්‍යය අවබෝධ කරගනියි ද හෙතෙම මේ අපායෙන් මිදෙයි. යනු අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ දේශනයයි.¹⁶ වතුරායී සත්‍ය ධර්මයන් අවබෝධකරුනීම සඳහා අත්‍යවශ්‍යම දෙය සම්මා දිවියියයි.

සම්මා දිවිය යන්න බුදුපියාණන් වහන්සේ විසින් නිර්වචනය කර ඇත්තේ ”දුක්බේ කුදාණ් දුක්බ සමුදයේ කුදාණ් දුක්බ නිරෝධේ කුදාණ් දුක්බ නිරෝධ ගාමිනියා පටිපදාය කුදාණ්” යනුවෙන් දුක පිළිබඳ අවබෝධය, දුක හටගැනීම පිළිබඳ අවබෝධය, දුක තැතිවීම පිළිබඳව අවබෝධය හා දුක නැති කිරීම සඳහා වූ මාරුගය පිළිබඳව අවබෝධය යනුවෙනි. හිරි උදාවට පෙරනිමින්ත වන්නේ අරුණුලය. එසේම වතුරායී සත්‍යය අවබෝධය සඳහා පෙරනිමින්ත වන්නේ සම්මාදිවියියයි.¹⁷

අපේ බුද්‍යහාමුදුරුවෝ මෙසේ වදාල සේක. ”පින්වත් මහණෙනි, යම් කලෙක මේ ලෝකයේ හිරිසඳු තුපදිත් ද එවිටමේ ලෝකයේ මහත් ආලෝකයක් ඇති නොවයි. එවිට ඇත්තේ අන්ධකාරයයි, සන අන්ධකාරයයි. ර දවල් කියා දෙකක් පැනවිය නොහැක. මාස අඩමාස කියා පැනවිය නොහැක. සංතු හා වර්ෂ පැනවිය නොහැක. එහෙත් ලෝකයේ යම් කලෙක හිරිසඳු බබළත් ද එවිට මහත් ආලෝකයක් ඇතිවයි. අන්ධකාරයක් නැත, මහත්

අන්ධකාරයක් තැත. රෑ දවල් පැනවිය හැක. මාස අඩමාස පැනවිය හැක. සංතු හා වර්ෂ පැනවිය හැක. එසේම පින්වත් මහණෙනි, තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේ යම් තාක් නොලැඳිත් ද ඒ තාක් මේ ලෝකයේ අන්ධකාරයක් පවතියි. මහත් අන්ධකාරයක් පවතියි. වතුරායී සත්‍යය කියාදෙන කෙනෙක් නොවේයි. දේශනා කරන කෙනෙක් නොවේයි. පනවන කෙනෙක් නොවේයි. ස්ථාපනය කරන කෙනෙක් නොවේයි. විවරණය කරන කෙනෙක් නොවේයි. බෙදා දක්වන කෙනෙක් නොවේයි. ඉස්මතු කර හෙවත් උඩුකුරු කර දක්වන කෙනෙක් නොවේයි. එහෙත් අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලොව පහළ වෙත් ද එවිට ලෝකයේ මහත් ආලෝකයක් ඇතිවේයි. අන්ධකාරය දුරුවේයි. මහත් අන්ධකාරය තැනිවේයි. වතුරායී සත්‍යය කියාදෙන්නේ වේයි. දේශනාකරන්නේ වේයි. පනවන්නේ වේයි. ස්ථාපනය කරන්නේ වේයි. විවරණය කරන්නේ වේයි. බෙදා දක්වන්නේ වේයි. උඩුකුරු කර පෙන්වන්නේ වේයි.”¹⁸

බිලැක් හෝල්ස් හෙවත් මහා අන්ධකාර අගාධ ගැන අද විද්‍යායුයන් කතා කරන බව ඔබත් දන්තවා නේද? එහෙත් බිලැක් හෝල්ස් ගැන අපේ බුද්‍යභාමුදුරුවේ මෙයට වර්ෂ දෙදහස් හයසියයකට පෙර කථා කර ඇති බව ඔබ දන්නේ තැහැ නේද? මේ බලන්න, අපේ අපේ බුද්‍යභාමුදුරුවන් වහන්සේගේ බුදු වදනම කියවමු. “පින්වත් මහණෙනි, මෙබදු මහත් සංදීධ සම්පන්න වූ මහත් ආනුභාව සම්පන්න වූ මේ හිරු සඳ දෙදෙනාගේ ආලෝකය පවා යම් තැනුකට නොවැවේයි ද ලෝක අතර පවත්නා එවැනි අගාධ සහිත

සන අන්ධකාරයෙන් යුත්ත වූ විවර ඇත.” මෙසේ දේශනා කරදී එක්තරා හිකුවක් බුදුපියාණන් වහන්සේගෙන් මෙසේ ඇසුවේය. “ස්වාමීනි හාගාවතුන් වහන්ස, ඒ අදුර ඉතා මහත් අදුරකි. එහෙත් ඒ අදුරත් වඩා මහත් අදුරක් තියෙනවාද, හයානක අදුරක් තියෙනවාද?” එවිට බුදුපියාණෝ “පින්වත් හිකුව, ඒ අදුරත් වඩා ඉතා මහත් වූ හයානක වූ වෙනත් අදුරක් ඇත.” යැයි දේශනා කළහ. එවිට ඒ හිකුව “ස්වාමීනි ඒ හයානක අන්ධකාරය මොකක්ද?” යැයි ඇසුවේය. එවිට බුදුහු “යම් ගුමණයෙක් හෝ බාහ්මණයෙක් හෝ මේ දුක යැයි ඇතිසැටියෙන් නොදුනිත් ද, මේ දුකට හේතුව යැයි ඇතිසැටියෙන් නොදුනිත් ද, මේ දුක්බ නිරෝධය යැයි ඇතිසැටියෙන් නොදුනිත්ද, මේ දුක්බ නිරෝධය සඳහා වූ මාරගය යැයි ඇතිසැටියෙන් නොදුනිත් ද, හෙතෙම ඉපිම පිණිස හේතුවන සංස්කාරවල ඇලෙත්. ජරාව පිණිස හේතුවන සංස්කාරවල ඇලෙත්. මරණ... සෝක... පරිදේව... දුක්බ...දේශමනස්ස උපායාය පිණිස හේතුවන සංස්කාරවල ඇලෙත්. එසේ සංස්කාර රස්කරති. මේ අනුව ජාති අන්ධකාරයට ද වැටෙත්. ජරා අන්ධකාරයට ද වැටෙත්. මරණ අන්ධකාරයට ද වැටෙත්. සෝක, පරිදේව, දුක්බ, දේශමනස්ස, උපායාස, අන්ධකාරයට ද වැටෙත්. හෙතෙම ජාතියෙන් ජරාවෙන් මරණයෙන් සෝකයෙන් පරිදේවයෙන් දුක්බයෙන් දේශමනස්සයෙන් උපායාසයෙන් නොමිදෙත්. සියල් දුකින් නොමිදෙත් යැයි කියමි.

“එහෙත් යම් ගුමණයෙක් හෝ බාහ්මණයෙක් හෝ මේ දුක යැයි ඇතිසැටියෙන් දනිත් ද මේ දුකට හේතුව යැයි ඇතිසැටියෙන් දනිත් ද මේ දුක නැති කිරීම යැයි ඇති සැටියෙන් දනිත් ද මේ දුක නැති කිරීම සඳහා

ව්‍ය මාරුගය යැයි ඇතිසැටියෙන් දතින් ද ඉපදීමට හේතුවන ජරා, මරණ, සෝක, පරිදේව, දුක්ඛ, දේමනස්ස, උපායාස වලට හේතුවන සංස්කාරවල නොඇලෙන් ද එවිට ඔවුනු ජාති අන්ධකාරයට, ජරා, මරණ, සෝක, පරිදේව, දුක්ඛ, දේමනස්ස, උපායාසයාදී අන්ධකාරයන්ට නොවැටෙත්. ජාති ජරා මරණ සෝක පරිදේව දුක්ඛ දේමනස්ස උපායාසයාදීයෙන් මිදෙති. ඒ අනුව දුකින් මිදෙන් යැයි කියමි. එබැවින් පින්වත් මහණෙනි, මේ දුක යැයි දැනගනීමින් භාවනාවහි නිරත වෙන්න. මේ දුකට හේතුව යැයි දැනගනීමින් භාවනාවහි තිරත වෙන්න. මේ දුක භාවනාවහි තිරත වෙන්න. මේ දුක නැතිකිරීම යැයි දැනගනීමින් භාවනාවහි තිරත වෙන්න. මේ දුක නැති කිරීම සඳහා ව්‍ය මාරුගය යැයි දැනගනීමින් භාවනාවහි තිරත වෙන්න.”¹⁹ යනුවෙන් දේශනා කොට වදාලන.

මේ ඔබ පූංචි ද්වස්වල සිට දත්න දේශනයක්. ඒත් සමහර විට ඔබ මෙය අසා ඇත්තේ වෙනත් වීදිහකට වෙන්න පුළුවනි. දැන් අපි දැනගනීම බුදුපියාගේ තියම බුදුවදන සුතුදේශනා ඇසුරින්ම. මේ අර කන කැස්බැවා විය සිදුරින් අහස දකින්නා වගයි කියා ඔබ ඇසු පුදුම කතාවයි. අපිට අපේ බුදුහාමුදුරුවේ මෙසේ දේශනා කරති. ” පින්වත් මහණෙනි, එක්තරා පුරුෂයෙක් මහා සමුද්‍යයෙහි එක් සිදුරක් පමණක් ඇති වියගහක් දමනවා කියලා සිතන්න. ඒ මහා සමුද්‍යයෙහි කන කැස්බැවක් හෙවත් එක් ඇසක් පමණක් පෙනෙන කැස්බැවක් ඉන්නවා. අවුරුදු සියයකට එක් සැරයක් පමණයි මේ කන කැස්බැවා ජලය මතුපිටට එත්තේ. පින්වත් මහණෙනි, ඔබ වහන්සේලා මොකද සිතන්නේ, එසේ අවුරුදු සියයකට වතාවක් එක් වරක් පමණක් ජලය මතුපිටට එන කන කැස්බැවාට අර එක සිදුරක් ඇති

වියගහේ ඒ සිදුරින් තමන්ගේ හිස ඇතුළු කරලා අහස බලන්න පුළුවන් වෙයිද? පින්වත් මහණෙනි, ඒකත් සිද්ධවිය හැකි දෙයක්. ඒත් ඒ බොහෝ දිසි කාලයක් එසේ කරන විට තමයි. පින්වත් මහණෙනි, එසේ කන කැස්බැවා අවුරුදු සියයකට වතාවක් ඇවීත් යම් විටක විය සිදුරින් ගෙල දැමිය හැකි වේවි ද එය ඉක්මනින් සිදුවෙන දෙයක් යැයි කිව හැකියි. නමුත් එක් වරක් හෝ විනිපාතයට හෙවත් අපායට ගිය බාලයා නම් නැවත මිනිසත් බවක් ලබයි කියන එක එසේ සුලබ දෙයක් යැයි මම නොකියමි. ඒ කවර හෙයින් ද යත්, පින්වත් මහණෙනි, එහි දහමිහි හැසිරීමක් නැත. පින් කිරීමක් නැත. එහි ඇත්තේ එකි නොකා කා ගැනීමකි. එහි ඇත්තේ දුබලයා කා ගැනීමකි. එයට හේතුව කුමක්ද? සතර ආයසී සත්‍යය නොදැකිමයි. කවර සතරදී? මේ දුක යැයි නොදැකිම, මේ දුකට හේතුව යැයි නොදැකිම, මේ දුක නැතිකිරීම යැයි නොදැකිම, මේ දුක නැතිකිරීම සඳහා වූ මාර්ගය යැයි නොදැකිම. එබැවින් පින්වත් මහණෙනි, මේ දුක යැයි දැනුගනිමින් භාවනාකරන්න. මේ දුකට හේතුව යැයි දැනුගනිමින් භාවනා කරන්න. මේ දුක නැති කිරීම යැයි දැනුගනිමින් භාවනා කරන්න. මේ දුක නැති කිරීම සඳහා වූ මාර්ගය යැයි දැනුගනිමින් භාවනා කරන්න.”²⁰

අපේ බුද්ධාමුදුරුවෝ මෙසේ වදාරති. “පින්වත් මහණෙනි, ඔබ මොකද හිතන්නේ, යම් පුරුෂයෙක් මහා මෙරු පර්වත රාජ්‍යය අසළ මූං ඇට සමාන තරම් වූ කුඩා ගල්කැට හතක් තියනවා කියලා පිතන්න. මේවායින් මොකක්ද විශාල, අර මූ ඇටවගේ තියෙන කල් කැට හත ද එහෙම නැත්තම් මහාමෙරු පර්වතය ද?” “ස්වාමීනි මහාමෙරු පර්වත රාජ්‍යාම විශාලයි. අර

මුං ඇට සමාන ගල් කැට ගණන් ගන්නටත් මදි. සංසන්දනය කරන්නටත් මදි. ඉතාම විකයි.” යැයි හිසුපු කිහි. “පින්වත් මහණෙනි, එසේම මේ වතුරායානී සත්‍ය ධර්මයන් අවබෝධ කළ දිවියිසම්පන්න වූ ආර්ය ග්‍රාවකයාගේ (සොවාන් පුද්ගලයාගේ) නැති කළ දුක් ප්‍රමාණයම වැඩිය (මහා මේරු පර්වතය වගයි) ඉතිරිවී ඇති දුක් ප්‍රමාණය ඉතාමත්ම ස්වල්පයයි (මුං ඇට හතක් වගයි). නැති කළ දුක් ගොඩ ඉතිරි දුක් සමඟ සංසන්දනය කිරීමේ දී එය ගණන් ගැනීමටත් තොහුකියි. හෙතෙම සසර සැරිසරන්නේ උපරිම වශයෙන් තවත් ආත්ම භාව හතක් පමණි. මේ නිසා මේ දුක යැයි දැනගනිමින් භාවනා කරන්න. මේ දුකට හේතුව යැයි දැනගනිමින් භාවනා කරන්න. මේ දුක නැතිකිරීම යැයි දැනගනිමින් භාවනා කරන්න. මේ දුක නැතිකිරීමේ මාර්ගය යැයි දැනගනිමින් භාවනා කරන්න.” යැයි තරාගත බුදුපියාණෝ ඉතාමත්ම පැහැදිලිව කරුණාවෙන් අනුකම්පාවෙන් දේශනා කළහ.

වරක් අපේ බුද්‍යහාමුදුරුවේ තමන් වහන්සේගේ නිය පිටට පස් විකක් ගෙන මහපොලාවහි පස් භා සසඳුමින්, “පින්වත් මහණෙනි, වතුරායානී සත්‍යය අවබෝධ කළ දිවියිසම්පන්න වූ ආයානී ග්‍රාවකයා විහින් නැති කළ දුක් මේ මහපොලාවහි පස් මෙන් විශාලයි. නැති කිරීමට ඇති දුක් මෙන්න මේ නියපිටෙහි ඇති පස්වික භා සමානයි.” යැයි දේශනා කළහ.

“පින්වත් මහණෙනි, පනස් යොදුනක් දිග පනස් යොදුනක් පලල පනස් යොදුනක් ගැහුරුවූ පොකුණක මුව විටටම ජලය පිරිලා තියෙනවා කියලා හිතන්න. එක්තරා පුරුෂයෙක් තණපතක් ගෙන ඒ පොකුණෙන්

දිය විකක් ඉසිනවා කියා සිතන්න. වතුරායී සත්‍යය අවබෝධ කළ දිටිසම්පන්න වූ ආයේ ග්‍රාවකයා විසින් නැති කළ දුක් ඒ පොකුණෙහි දිය හා සමානයි. නැති කිරීමට ඇති දුක් ඒ තණ පතින් ගත්දිය හා සමානයි.”

“ පින්වත් මහණෙනි, යම් පුරුෂයෙක් හිමාල පර්වතය අසල අඛ ඇට පමණ වූ ගල්කැට හතක් තියයි. වතුරායී සත්‍යය අවබෝධ කළ දිටිසම්පන්න වූ ආයේ ග්‍රාවකයා විසින් නැති කළ දුක් හිමාල පර්වතය මෙනි. නැති කිරීමට ඇති දුක් අර අඛ ඇට පමණ වූ ගල් කැට හත මෙනි.”

“ පින්වත් මහණෙනි, හිතන්න හිමාල පර්වතය අඛ ඇට පමණ වූ ගල් කැට හතක් ඉතිරි කොට ගෙවිලා ගියා කියලා. වතුරායී සත්‍යය අවබෝධ කළ දිටිසම්පන්න වූ ආයේ ග්‍රාවකයා විසින් නැති කළ දුක් හිමාල පර්වතය වගයි. නැති කිරීමට ඇති දුක් අර අඛ ඇට සමාන ගල් කැට හත වගයි. ඒ තැනැත්තාට ඇත්තේ උපරිම වශයෙන් තව හව හතක් පමණි.” යැයි වදාල සේක.

මෙසේ අපේ බුදුහාමුදුරුවෝ විවිධ අවස්ථාවල විවිධාකාරයෙන් මේ වතුරායී සත්‍ය ධර්මයන් අවබෝධකර ගැනීමේ වැළගත් කම දේශනා කොට වදාළහ. වතුරායී සත්‍යයෙන් තොර බුදුදහමක් නැත. යමෙක් වතුරායී සත්‍යය ද්‍රන්නේ ද හෙතෙම සම්මා දිටියිය ඇත්තෙකි. සම්මා දිටියිය යමෙකුට අදේද හෙතෙම සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආපිව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි යන ආයේ අෂ්ටාංගික මාර්ගයට පිවිසෙයි.

ඒ ආයේ ආෂ්ට්‍රාලික මාරුගය නිවණට ඇති එකම මාරුගයයි. ඒ වතුරායේ සත්‍යයේ තතර වෙනි සත්‍යයයි.

(ර). ආයේ ආෂ්ට්‍රාලික මාරුගය

ආයේ ආෂ්ට්‍රාලික මාරුගය අපේ බුදුහාමුදුරුවේ අවබෝධ කරගත් සුවිශේෂ මාරුගයයි. එය මධ්‍යම ප්‍රතිපදාවකි. එය මධ්‍යම ප්‍රතිපදාවක් වන්නේ අන්ත බැහැර කරන බැවිනි. අපේ බුදුහාමුදුරුවේ සම්මා සම්බුද්ධත්වයෙන් මාස දෙකක් ගතවෙදී බරණැස ඉසිපතනයේ මිගදායේ දී පස්වග මහණුන් අමතා තම ප්‍රථම ධර්මදේශනය පැවැත්වූහ. එම ධර්ම දේශනය ආරම්භ කරමින් “දේවී මේ හිකුවේ අන්තා පබිබඳීන්න නසේවිතබා.” යනුවෙන් “පින්වත් මහණෙනි, මේ අන්ත දෙක පැවිද්දා විසින් සේවනය තොකළපුතුයි” යනුවෙන් අන්ත දෙකක් බැහැර කළහ. ඒ අන්ත දෙක නම් කාමසුබල්ලිකානු යෝගය සහ අන්තකිලමරානු යෝගයත්ය. මෙසේ මෙම අන්ත දෙක බැහැර කරමින් බුදුපියාණේ මධ්‍යම ප්‍රතිපදාවක් දේශනා කළහ. ඒ ආයේ ආෂ්ට්‍රාලික මාරුගයයි. මේ අන්ත දෙක බැහැර කරමින් තමාගතයන් වහන්සේ විසින් මධ්‍යම ප්‍රතිපදාව අවබෝධකරගත් බවත් එය තුවණැස පහළ කරන බවත්, ශ්‍යාණය ලබාදෙන බවත්, කෙලෙස් තැනි කරමින් සැනසීම ලබාදෙන බවත්, අහිස්ක්‍රාවට, සම්බෝධියට, නිබිබාණයට හේතුවන බවත් දේශනා කළහ. (වක්බූ කරණී, ශ්‍යාණ කරණී, උපසමාය, අහිස්ක්‍රාය, සම්බෝධාය, නිබිබාණාය සංවත්තති.) ඒ මැදුම පිළිවෙත හෙවත් මධ්‍යම ප්‍රතිපදාව නම් “අයමේව අරියෝ අවියාගිකෝ මග්ගෝ” යනුවෙන් දේශීත අරි අවගි මගයි. එනම්:

සම්මා දැවයි
 සම්මා සංක්ප
 සම්මා වාචා
 සම්මා කම්මන්ත
 සම්මා ආලීව
 සම්මා වායාම
 සම්මා සති
 සම්මා සමාධි යන අංග අටකින් යුත් මාර්ගයයි.

මේ අංග අටකින් යුත් මාර්ගය අනුගමනය කරන්නේ සේබ පුද්ගලයා විසිනි හෙවත් මාර්ගයෙහි පුහුණු වෙන්නා විසිනි. මාර්ගයෙහි පුහුණුවෙන අය කොටස් තුනකි. එනම් සේවාන් සකදාගාමී සහ අනාගාමී යන කොටස් තුනයි. රහතන් වහන්සේ කෙනෙක් වීම සඳහා යම් කෙනෙක් විසින් තවත් අංග දෙකක් සම්පූර්ණ කළ යුතුය. එනම් සම්මා කුණාණ හා සම්මා විමුත්ති යන දෙකය. එවිට ආයේ අෂ්යාංගික මාර්ගය ආයේ දසාංග මාර්ගයක් බවට පත්වේ.

අපගේ හාගාවත් වූ අරහත් වූ සම්මා සම්බුද්‍රරජාණන් වහන්සේ විසින් මෙම අංග අටකින් යුත් මාර්ගය සේබ තැනැත්තාගේ මාර්ගය බවත් දස අංගයකින් යුත් මාර්ගය රහතන් වහන්සේගේ මාර්ගය බවත් ඉතාමත්ම පැහැදිලිව ම්‍යුක්කිම නිකායේ මහා වත්තාරිසක සුතුයෙන්²¹ පෙන්වා දී ඇති බවඅපි ඉහත දී ද සඳහන් කළෙමු. ආයේ අෂ්යාංගික මාර්ගය ගැන කතා කිරීමේදී මෙම සුතුදේශනය කිසිම ආකාරයකින් අමතක නොකළ යුතු සුතු දේශනයකි. එම සුතුදේශනයට අනුව බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ සම්මා සමාධිය

ලැබීම සුවිශේෂ දෙයක් බවයි.

ඒ සම්මා සමාධිය ලබාගන්නේ ආයේ අෂ්ධ්‍යාංගික මාරුගයේ පළවෙනි අංග හතෙහි උපකාරයෙනි. තවත් විදියකින් කියන්නේ නම් සම්මා දිටියියේ පටන් සම්මා සති දක්වා වූ අංග හත ම සම්පූර්ණ වීමෙන් තමයි සම්මා සමාධිය සම්පූර්ණ වෙන්නේ. එය සුවිශේෂ දෙයකි. එසේම මෙහි දක්වන තවත් විශේෂ දෙයක් ඇත. එනම් සම්මා දිටියි, සම්මා වායාම හා සම්මා සති යන තුන ආයේ අෂ්ධ්‍යාංගික මාරුගයේ හැම අංගයකටම සම්බන්ධවෙන බවයි. මේ තුන එකිනෙක පසු පස්සේ අනුපරිධාවනය කරන බව හෙවත් අනුව ගමන් කරන බව අපේ බුදුහාමුදුරුවෝ අපට මහත් කරුණාවෙන් මහත් අනුකම්පාවෙන් පෙන්වා වදාලුහ.

ම්ත්කිම නිකායේ සම්මාදිටියි²² සුත්‍රයෙන් අපේ සාරීපුත්ත මහරහතන් වහන්සේ මේ වතුරායේ සත්‍යය හා ආයේ අෂ්ධ්‍යාංගික මාරුගය පටිච්චවසමුජ්ජාදය සමග ගලපමින් සුවිශේෂ විස්තරයක් කරති. එය ද අතිශයින්ම වැදගත් ආශ්‍රේවයෙන්මත් දේශනයකි. ඒ අනුව පටිච්චවසමුජ්ජාදයේ අංග දෙළඟටම වතුරායේ සත්‍ය ධර්මයන් සම්බන්ධ වෙන ආකාරය ඉතාමත්ම සිත්ගන්නා සුළුය. මෙයින් බුදුභමේ හරය කැරීවෙන හැටි බුදුභම එකිනෙකට ප්‍රසංගෝගී වෙන හැටි මන නන්දනීයයි. මෙහිදී උන්වහන්සේ පෙන්වා දෙන්නේ පටිච්චවසමුජ්ජාදයේ අංග දෙළඟහෙන්ම පෙන්වා දෙන සියලුම දුක් නැති කිරීම සඳහා ඇති එකම මාරුගය මේ ආයේ අෂ්ධ්‍යාංගික මාරුගය බවය.

ආයේ අෂ්ධ්‍යාංගික මාරුගය සැම බුදුරජාණන්

වහන්සේ කෙනෙක් විසින්ම අනුගමනය කරන මාරුගයයි. මේ මාරුගයට අපේ බුදුභාමූදුරුවෝ “පුරාණං අක්ෂේපසං”, “පුරාණං මග්ගං” යන වචන යොදාගෙන ඇත්තේ මෙනිසාය. සංයුත්ත නිකායේ නිදාන සංයුත්තයේ එන තගර සුතුයෙන්²³ මේ බව පෙන්වා වදාලහ. එහිදී මේ සඳහා අපේ බුදුභාමූදුරුවෝ අපට තගරයක් පිළිබඳව ඉතාමත්ම ලස්සන උපමාවක් ගෙන හැර දක්වා වදාලහ. ඒ මෙසේය.

“පින්වත් මහණෙනි, හිතන්න යම් කිසි පුරුෂයෙක් කැළයක් දිගේ ඇවේදගෙන යදිදී අතිතයේ සිරි මිනිස්සු පාවිච්ච කළ කිසියම් පුරාණ මාරුගයක් දකිනවා කියලා. ඒ තැනැත්තා ඒ පුරාණ මාරුගය දිගේ ගමන් කරනවා. එසේ ඒ මාරුගයේ වික දුරක් යනවිට ඔහුට පුරාණ තගරයක් හමුවෙනවා කියලා හිතන්න. ඒ තගරය පුරාණයේ මිනිස්සු පදිංචිවෙලා හිරිය තගරයක්. එහි උද්‍යාන, ආරාම, පොකුණු, තාපේප, සිත් ඇදුගන්නා සූල් ඉතාම ලස්සන ස්ථාන, අදිය තියෙනවා. ඉතින් ඒවා දැකළා අර පුරුෂයා ආපසු ඇවිත් රූපුරුවන්ට හෝ රාජකීය ඇමුතියෙකුට හෝ කියනවා ඒ සියලු තොරතුරු. එවිට රූප හෝ රාජකීය ඇමුතියා එහි ගොස් ඒ තගරය අලුත් වැඩියා කරවයි. වික කළකට පස්සේ ඒ තගරය ඉතා සාර්ථක මෙන්ම සමාධිමත් තගරයක් බවට ජනාකිරණ වූ සිත් ගන්නා සූල් තගරයක් බවට පත්වෙයි. මහත් තගරයක්, විශාල තගරයක් බවට පත්වෙයි.

“එසේම පින්වත් මහණෙනි, මම පෙර සම්මා සම්බුදුරජාණන් වහන්සේලා විසින් වැඩිම කරන ලද පුරාණ මාරුගයක් දුටුවෙමි. එම මාවත ඔස්සේ ගියෙමි. එසේ යනවිට මම ජරාමරණ දැනාගතිමි. ජරාමරණ

ඇතිවීම දැනගතිම්. ජරාමරණ නිරෝධය දැනගතිම්. ජරාමරණ නිරෝධයට මාරුගය දැනගතිම්. එසේ ඒ මාරුගයේම ගමන් කළෙමි. එසේ ගමන් කරනවිට ජාතිය දැනගතිම්. ජාතිය ඇතිවීම දැනගතිම්. ජාති නිරෝධය දැනගතිම්. ජාති නිරෝධයට මාරුගය දැනගතිම්. හටය දැනගතිම්... උපාදාන දැනගතිම්... තෙස්හාව දැනගතිම්... වේදනාව දැනගතිම්... එස්සය දැනගතිම්... සඳායනන දැනගතිම්... නාමරුප දැනගතිම්... වික්‍ර්යාණය දැනගතිම්... සංඛාර දැනගතිම්. සංඛාර සමුදය දැනගතිම්. සංඛාර නිරෝධය සඳහා වූ මාරුගය දැනගතිම්. එසේ දැනගෙන හිසුන්ට ද, හිසුන්ට ද, උපාසකයන්ට ද, උපාසකාවන්ට ද, ප්‍රකාශ කළෙමි. පින්වත් මහණෙනි, දැන් මේ ගාසනය බණ්ඩර වාසය ඉතා සාර්ථක එකක් බවට පත්වී ඇත. සමාධිමත් බවට පත්වී ඇත. ජනප්‍රියවී ඇත. මහත් බවට, විපුල බවට පත්වී ඇත. දෙවියන් අතර ද මිනිසුන් අතර ද මැනවින් කතා කරන දෙයක් බවට පත්වී ඇත." යනුවෙනි.

එක ද්වසක් අපේ ආනන්ද හාමුදුරුවේ පුදුරජාණන් වහන්සේ වෙතට වැඩිම කරලා අහනවා මෙහෙම, "ස්වාමීනි හාගාවතුන් වහන්ස, මේ ගාසනයෙහි බුන්මයානයක් පනවන්නට පුරුවන්ද?" එවිට බුදුපියාණේ "පුරුවන් ආනන්ද, බුන්මයානය යනු ද ධම්මයානය යනු ද අනුත්තර සංගාමවිජය යනු ද මේ ආයේ අෂ්‍රියාංගික මාරුගයටම නමක්." යැයි දේශනා තෙකාට තවදුරටත් මෙසේ දේශනා කළහ. " ආනන්ද සම්මාදිවිධිය හාවිත කරනවිට බහුල වශයෙන් වඩනවිට එය රාගය නැති කිරීමට හේතුවේ. ද්වේෂය නැති කිරීමට හේතුවෙයි. මෝහය නැති කිරීමට හේතුවෙයි. වඩන ලද

බහුල කරන ලද සමඟ සංක්ත්පය රාගය දුරුකිරීමට හේතුවෙයි. ද්වේෂය දුරුකිරීමට හේතුවෙයි. මෝහය දුරුකිරීමට හේතුවෙයි. වඩන ලද බහුල කරන ලද සමඟ වාචා ව රාගය දුරුකිරීමට හේතුවෙයි. ද්වේෂය දුරුකිරීමට හේතුවෙයි. මෝහය දුරුකිරීමට හේතුවෙයි. වඩන ලද බහුල කරන ලද සමඟ කම්මන්තය රාගය දුරුකිරීමට හේතුවෙයි. ද්වේෂය දුරුකිරීමට හේතුවෙයි. මෝහය දුරුකිරීමට හේතුවෙයි. වඩන ලද බහුල කරන ලද සමඟ ආශ්චර්ය රාගය දුරුකිරීමට හේතුවෙයි. ද්වේෂය දුරුකිරීමට හේතුවෙයි. මෝහය දුරුකිරීමට හේතුවෙයි. වඩන ලද බහුල කරන ලද සමඟ වායාමය රාගය දුරුකිරීමට හේතුවෙයි. ද්වේෂය දුරුකිරීමට හේතුවෙයි. මෝහය දුරුකිරීමට හේතුවෙයි. වඩන ලද බහුල කරන ලද සමඟ සත්තිය රාගය දුරුකිරීමට හේතුවෙයි. ද්වේෂය දුරුකිරීමට හේතුවෙයි. මෝහය දුරුකිරීමට හේතුවෙයි. වඩන ලද බහුල කරන ලද සමඟ සමාධිය රාගය දුරුකිරීමට හේතුවෙයි. ද්වේෂය දුරුකිරීමට හේතුවෙයි. මෝහය දුරුකිරීමට හේතුවෙයි. ‘²⁴ යනුවෙන් දේශනා කොට වදාලන.

සංස්ක්‍රිත නිකායේ මග්‍ර සංස්ක්‍රිතයේ එන හිසු සූත්‍රයෙන් මේ ආයසී අෂ්ණ්‍යාගික මාර්ගය “ඛුහ්මලරියය” යනුවෙන් නම් කොට වදාලන. එම සූත්‍රයට අනුව එක්තරා හිසුවක් බුද්ධියාණක් වෙත පැමිණ “ස්වාමිති, ‘ඛුහ්මලරිය’ ‘ඛුහ්මලරිය’ කියා කියති. මේ ඛුහ්මලරිය කියන්නේ කුමකටද ඛුහ්මලරිය අවසානය යැයි කියන්නේ කුමකටද?” යැයි ඇසුවේය. එවිට බුද්ධියාණක් පින්වත් හිසුව මේ ආයසී අෂ්ණ්‍යාගික මාර්ගයම ඛුහ්මලරියාවයි. එනම් සමඟ දිවියි... සමඟ සමාධි. යමෙක් රාගය නැති කළේ නම් ද්වේෂය නැති

කලේ නම් මේහය නැති කලේ නම් මෙය බ්‍රහ්මවරිය පරියෝජානයයි හෙවත් බ්‍රහ්මවරිය අවසානයයි” යැයි දේශනා කළහ.

සංයුත්තනිකායේ මග්ග සංයුත්තයේම එන අනුපාදා සූත්‍රයෙහි බුදුපියාණන් වහන්සේ මෙසේ දේශනා කරති. පින්වත් මහණෙනි, යම් හෙයකින් අනා තීර්ථක පරිවාෂ්කයින් මෙසේ විවාරන්නේනම්, “අවැත්ති, ගුමණ හවත් ගොතමයන් කෙරෙහි කුමක් පිණිස බ්‍රහ්මවරියාවහි හැසිරෙන්නේද?” එසේ ඇසු කළහි පින්වත් මහණෙනි, ඒ අයට මෙසේ කියන්න. “අවැත්ති, උපාදානයන්ගෙන් තොරව පරිනිරවාණය පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි බ්‍රහ්මවරියාවහි හැසිරෙමු” එවිට ඒ අනා තීර්ථක පරිවාෂ්කයෝ මෙසේ අසන්නේ නම්, “ඒ උපාදානයන්ගෙන් තොරව පරිනිරවාණය සඳහා මාර්ගයක් තියෙනවාද? ප්‍රතිපදාච්‍රිතක් තියෙනවාද?” කියලා. එවිට මෙසේ කියන්න “අවැත්ති, උපාදානයන්ගෙන් තොරව පරිනිරවාණය සඳහා මාර්ගයක් ඇත. ප්‍රතිපදාච්‍රිතක් ඇත.” යනුවෙනි. ඒ මාර්ගය මොකක්ද? ඒ ප්‍රතිපදාච්‍රිත මොකක්ද? මේ ආය්සී අෂ්ධාරික මාර්ගයමයි. එනම් සම්මා දිවියී... සම්මා සමාධි. පින්වත් මහණෙනි, උපාදානයන්ගෙන් තොරව පරිනිරවාණය සඳහා මේ මාර්ගයයි, මේ ප්‍රතිපදාච්‍රිතයි.”²⁵

මේ ආය්සී අෂ්ධාරික මාර්ගයම ක්‍රාණදස්සනය පිණිස ද, සියලු ආගුව ධර්මයන් ස්ථය කිරීම පිණිසද, විෂ්ඨා හා විමුත්තිවල සාක්ෂාත් කරගැනීම පිණිස ද එකම මාර්ගය බව, ප්‍රතිපදාච්‍රිත බව, මෙම සංයුත්ත නිකායේම මග්ග සංයුත්තයේ එන ක්‍රාණදස්සන, ආසවක්බය හා විමුත්තිවල යන සූත්‍ර දේශනයන්ගෙන්

අම් බුදුභාමුදුරුවේ අපට පෙන්වා වදාලහ.

සංයුත්ත නිකායේ මග්ග සංයුත්තයේ මස වරශයේ එන ඕර්මභාගිය සංයෝජන සූත්‍රයෙන් බුදුපියාණේ අපට පෙන්වා දෙන්නේ සක්කායිධිටයි, විවිකිව්‍යා, සිලබිතපරාමාස, කාමරාග, පටිස යන ඔර්මභාගිය සංයෝජනයන් තැති කිරීම පිණිස මේ ආයේ අෂ්ධාංගික මාර්ගය වචන්න යනුවෙනි. යම් කෙනෙක් මේ සංයෝජන පහ තැති කළොත් හෙතෙම සෞච්චාන්, සකදාගාමී, අනාගාමී, යන මාර්ගභාල සාක්ෂාත් කරගනියි. ඒ අනුව හෙතෙම තැවත සසරට තොලන කෙනෙක් බවට පත්වෙයි.²⁶ එසේම උද්ධමභාගිය සංයෝජනයන් තැති කිරීමට ද මාර්ගය වෙනත් එකක් නොව මෙයමයි. උද්ධමභාගිය සූත්‍රයේ එය මෙසේ පැහැදිලි කරති. “පින්වත් මහණෙනි, මේ උද්ධමභාගිය සංයෝජන පහකි. එනම් රුප රාග, අරුප රාග, මාන, උද්ධව්‍ය, අව්‍යාජ්‍ය යන පහයි. මේ පක්ච්ච උද්ධමභාගිය සංයෝජනයන් දැනගැනීම පිණිස, පිරිසිද දැනගැනීම පිණිස, තැති කිරීම පිණිස, සම්පූර්ණයෙන්ම ඉවත් කිරීම පිණිස, ආයේ අෂ්ධාංගික මාර්ගය වැඩිය යුතුය.”²⁷ මෙසේ යම් කෙනෙක් මේ සියලු දිස සංයෝජන ධර්මයන් මැනවින් දැනගන්නේ නම්, දැක ගන්නේනම්, හෙතෙම එකාන්තයෙන්ම සියලු දුක් තැති කොට අමා මහා තීවණ සාක්ෂාත් කරගන්නා බව අපගේ සම්මා සම්බුද්ධ දේශනයයි.

මේ අනුව මෙම ආයේ අෂ්ධාංගික මාර්ගය වැඩිම සම්බුද්ධ ධර්මයෙහි අත්‍යවශ්‍යම අංගයක් බව අපි තැවත තැවතත් තේරුම ගනීමු, පැහැදිලි කර ගනීමු. ඒ මාර්ගයේ ඒ ඒ අංග එකි නෙක වික වික හෝ වැඩිම

සඳහා අද අදම දැන් දැන්ම උත්සුක වෙමු. නිවණට මග බුදුහමයි කියන්නේ නිවණට මග ආයී අශේරාංගික මාර්ගයම වන බැවිති. එදා බුදුරජාණන් වහන්සේගේ ද්‍රව්‍ය පටන් අද දක්වාම යම් කෙනෙක් සෝච්චාන් සකඩාගාමි අනාගාමි අරහත් යන තත්ත්වයන්ට පත්වුයේ ද නිරවාණ ධර්මය අවබෝධ කරගත්තේ ද ඒ සැම දෙනා විසින්ම අනුගමනය කර ඇත්තේ මේ මාර්ගයයි. මේ මාර්ගයේ ගමන් කරන කෙනා අවසන් වෙන්නේ දස අංගයකින් සමන්තාගතව අරහත් බවට පත්වීමෙනි හෙවත් ලෝකයට තවත් රහතන් වහන්සේ කෙනෙක් එකතු කරමිනි. අපි හැම දෙනාටම එම ගක්තිය ඇති බව අපේ බුදුහාමුදුරුවෝ අපට පෙන්වා වදාලු. එබැවින් අපි ඒ අපේ බුදුහාමුදුරුවන් වහන්සේ විසින් අපට ලබා දුන් උපදෙස් පිළිපදිමු. බුදුවදන සිතට ගෙන නැවත නැවතත් බුදු දහමෙහි නිරත වෙමු. ප්‍රායෝගික වෙමු. දැන් අපි මෙසේ දස අංගයෙන් සමන්තාගතව හෙවත් ආයී දසාංගමාර්ගය සම්පූර්ණ කොට සියලු කෙලෙස් නැති කොට නැවත කවදාකවත්ම මේ සසරට තොඳන අවසන් ගිරිරය දරන රහතන් වහන්සේ කෙනෙක් බවට පත් වෙන ඒ අරහත් මුනි උතුමාගේ නිවුණ සිත හෙවත් නිවණ යනු කුමක් දැයි රිකක් සොයා බලමු. සියලු උපාදානයන් ගෙන් තොරව ලබන ඒ නිවණ යන්තෙන් අදහස් කරන්නේ කුමක්ද?

5 පරිච්ඡේදය

නිවණ සහ සම්බුද්ධ පරිනිරවාණය

(1) නිවණ

නිවණ යනු නිවීමයි. නිවීමක් අවශ්‍ය වෙන්තේ ගින්නක් හෙවත් ඇවීලීමක් ඇති විටයි. ගින්න යනු කෙලෙස් ගින්නයි. මේ සසර අක්මුල් තොදැන සැරීසරණ ඔබ අප හැම දෙනාම නිබඳවම නිරතරුවම ගිනි එකාළහකින් තැවෙයි, දැවෙයි. දුක යනු එයයි. වරක් බුදුපියාණන් වහන්සේ දේශනා කලේ සියල්ල ගිනිගන්නා බවයි. මබත් දන්නා පරිදි, එදා බුදුපියාණෙක් ගෙය ශිර්ෂයෙහි දි උරුවේල කාශයප, ගෙය කාශයප හා නදී කාශයප යන තුන් බැං ජටිලයන් දමනය කොට දහසක් වූ එම හිසුන් අමතා ආදිත්ත පරියාය සූත්‍රය දේශනා කරමින් “සබිඛ හිකිවේ ආදිත්තං” (පින්වත් මහණෙනි, සියල්ල ගිනිගනී). යනුවෙන් දේශනා කොට සියල්ල යනු කුමක්දැයි පෙන්වා දෙමින් “අැස ගිනි ගනියි, රුප ගිනි ගනියි, ඇසේ වික්ද්‍යාණය ගිනිගනියි, ඇසේ ස්පර්යය ගිනිගනියි, ඇසේ ස්පර්යය නිසා සැප වේදනා, දුක් වේදනා, අදුක්ඛ අසුඛ වේදනා වශයෙන් කිසියම් වේදනාවක් ඇතිවෙයි ද ඒ වේදනාව ගිනිගනියි.” යනුවෙන් දේශනා කළහ. අනතුරුව ගිනි ගන්තේ ක්‍රමකින් ද යන්න ද පැහැදිලි කරමින්, “කේන් ආදිත්තං” යනුවෙන් ප්‍රශ්න කොට “රාග්ගිනා, දොසග්ගිනා, මෝහග්ගිනා, අදිත්තං ජාතියා ජරාමරණෙනා, සොකෙහි, පරිදේවේහි, දුකෙබෙහි,

දෙමනස්සේහි, උපායාසේහි අදිත්තන්ති වදාම්.” යනුවෙන් රාග, ද්වේෂ, මෝහ, ජාති, ජරා, මරණ, සේක, පරිදේව, දුක්ඛ, දේමනස්ස, උපායාස යන ගිනි එමකාලහකින් ගිනි ගන්නා හෙවත් ඇවිලගන්නා බව දේශනා කළහ.¹ මේ ගිනි නිවු තැනැත්තා රහතන් වහන්සේය. ගිනි නිවු විට සිසිලස ඇතිවෙයි. ඒ තත්වය “සිතිභුත” (සිසිල් බවට පත්වීම) යැයි දේශනා කළහ. සූත්‍ර පිටකයේ එන පෙරගාලාවල සහ තවත් විවිධ අවස්ථාවල අපට “සිතිභුතේස්ම් නිබුඩ්තෝ” (සිසිල් බවට පත්වුයෙම්. නිවුණ බවට පත්වුයෙම්) යන පායිය දක්නට ලැබේ.²

රහතන් වහන්සේ හඳුන්වන වචන කිපයක් ගත්විට අපට උන්වහන්සේගේ ස්වභාවය තේරුම් ගැනීමට අපහසු නැත. අපි දැන් මෙසේ වචන කිපයක් ගෙන බලමු. බේණාසවෝ, අන්තිම දේහධාරී, කතකිවවෝ, විෂේෂඝංගාම, ඕහිතභාරෝ, අනුප්පත්ත සඳන්වෝ, හවබන්ධනවිෂ්දෝ, යනු අපමණ වචන වලින් වචන හතක් පමණි. මෙම වචන හතෙන් අපට උන්වහන්සේගේ ස්වභාවය සාමාන්‍ය වශයෙන් තේරුම් ගත හැකිය. මෙම වචනවල තේරුම එකිනෙක ගෙන බලමු. බේණසට යන්නෙහි බේණ යනු තැති කිරීමයි. ආසට යනු කෙලෙස් වලට නමකි. ඒ අනුව උන්වහන්සේ කෙලෙස් තැති කළ උතුමාණෝය. අන්තිම දේහධාරී යනු අවසන් දේහය දරණ යන අදහසයි. උන්වහන්සේ නැවත සසර ඉපදෙන්නේ නැත. මේ උන්වහන්සේ දරන්නේ අන්තිම දේහයයි හෙවත් අන්තිම ගරීරයයි, පක්ෂ්වස්බන්ධයයි. කතකිවවෝ යනු කරනලද කිස ඇති යන්නයි. එනම් කළයුතු සියල්ල අවසන් කර ඇත. කළ යුතු සියල්ල නම් කෙලෙස් සියල්ල තැති කිරීමයි.

උන්වහන්සේ සියලු කෙලෙස් නැතිකොට නිවුණ සැනසුන මනසින් මේ සමාජයේ අප අතරම සැනසිල්ලේ ජ්වත් වෙන මුති උතුමෝය. විෂිතසංගාම යනු යුද්ධයෙන් ජයගත් යන්නයි. යුද්ධය නම් කෙලෙස් සතුරන් සමග කරන යුද්ධයයි. උන්වහන්සේ සියලු කෙලෙස් සතුරන් නැති කොට යුද්ධයෙන් ජයගත් කෙනෙකි. ඔහිතහාරෝ යනු බර බිම තැබු යන අදහසයි. බර නම් මේ පක්වස්බන්ධයේ බරයි. සංයුත්ත නිකායේ භාරසුතුයෙන් අපේ බුදුභාමුදුරුවේ අපට ඉතාමත්ම ලස්සනට බර යනු කුමක්ද බර රගෙනයන්නේ කවුද බර බහා තබන්නේ කවුද යනුවෙන් විස්තර කර ඇත.³ ඒ බර යනු මේ පක්වස්බන්ධයේ බරයි. බර බහාතැබූ තැනැත්තා අන්තිසිවෙක් නොව රහතන් වහන්සේය. අනුප්පත්ත සදත්ප යන්නෙහි සද්ධර්ථය නම් නිවණයි. අනුප්පත්ත යනු පැමිණීමයි. ඒ අනුව උන්වහන්සේ නිවණට පැමිණ වාසය කරන කෙනෙකි. හට බන්ධනවිෂිද්ධා යනු හට බන්ධන හෙවත් හටයට බැඳ තබන බැමි නැති කළ යන අරුතයි. ඒ අනුව උන්වහන්සේ සසරට හෙවත් හටයට බැඳ තබන සියලු බැමි සිද බිද දැමු කෙනෙකි. මේ වචන වලින් රහතන් වහන්සේ හෙවත් නිවණට පැමිණී උතුමා කවරක් ද යන්න අපට සාමාන්‍ය වශයෙන් පැහැදිලි වේ යැයි සිතමු.

තවද නිවණ අවබෝධකරගත් ඒ රහතන් වහන්සේලාගේ ස්වභාවය පැහැදිලිව තේරුම් ගැනීමට ඉතාමත්ම සුදුසු ගාරා රත්තයන් දහයක් ධම්මපදියේ අරහන්ත වග්ගයෙන් අපට හමුවෙන අතර හිකුව වර්ගය, භා බාහ්මණ වර්ගයෙන් ද තවත් සුවිශේෂ ගාරා රත්තයේ අපට හමුවෙති. එසේම මේ සම්බුද්ධ

ගාසනය බැබලටු මහරහත් උතුමන්ගේ ගුණ කියවෙන පෙර ගාථාවලින් හා පෙරි ගාථාවලින් ද දක්වන්නේ ඒ අරහත් බව ලැබෙන් මහරහතන් වහන්සේලාගේ හා මහරහත් මෙහෙණින් වහන්සේලාගේ ස්වභාවයයි. එමත්ම සුත්ත නිපාතයෙන් ද ඒ මහරහත් උතුමාණන් වහන්සේලාගේ ස්වභාවය දැක්වෙන ගාථාරත්නයේ රාජියක් අපට හමුවෙති. මේවා අතුරින් මූලින්ම අපි කාටත් සුපුරුදු ගුන්ථයක් වන ධම්මපදයේ උන්වහන්සේලා ගැන කියවෙන තොරතුරු ඇතුළත් ගාථා කිපයක අදහස පමණක් ගෙන බලමු.

අපේ බුදුභාමූදුරුවෝ මෙසේ වදාරති. “සසර ගමන නිමකළ, සේක නැති, සියලු බැමි ප්‍රහාණය කළ ඒ උතුමාට කෙලෙස් වලින් දාහයක්, දැවිල්ලක් නැත.” “ලත්සාහයෙන් හා සිහියෙන් යුත්ත වූ උන්වහන්සේලා කිසිම නිවහනක නොඇලෙයි. හරියට විල හැරයන හංසයෙක් සේ එකින් එක අත්හැර යති.” “ලත්වහන්සේලාට කිසිම රස්කිරීමක් නැත. ආහාර ගන්නේ ඉතාමත් හොඳින් පමණ දැනුගෙනයි. ගුනාස වුත් නිමිති රහිත වුත් විමෝශය කුමති පරිද ස්පර්ශ කරමින් පිවත්වෙන උන්වහන්සේලා හරියට අහසින් ගිය කුරුල්ලන් වගෙයි, වැඩමකළ මාරුගයේ කිසිම සළකුණක් නැත. එබැවින් සොයන්නට කිසිවෙකුටත් නොහැක.” “එ උතුමෝ මහා පොලොවසේ අකම්පා ගුණයෙන් යුත්තයි. විරැදුධත්වයක් නැහැ. ස්ථීරසාරයි, හරියට ඉන්ද්බිලයක් වගෙයි. ”මඩවලින් තොරතු පිරිසිදුවූ ගැමුරු විලක් වගේ පිරිසිදුයි. උන්වහන්සේගේ මනස හරිම ගාන්තයි. උන්වහන්සේගේ වචනයත් හරිම ගාන්තයි. එසේම උන්වහන්සේගේ ක්‍රියාවත් ගාන්තයි. මැනවින් දැනුගෙන කෙලෙස් වලින් මිදුණු, ඒ උතුමෝ

තමාතුලින්ම ගාන්ත භාවයටපත්ව තොසේල්වෙන ගුණයන්ගෙන් පිරිපුන්ව වාසයකරති.” “යම් ගමක හෝ ආරණ්‍යක හෝ තිමිනයක හෝ කන්දක හෝ ඒ රහතන් වහන්සේලා වාසය කරත්ද ඒ බිම රමණීය බිමකි, පින්තිමකි.”

ධම්මපදයේම බූජමණ වග්ගයේ එන මේ අදහස් බලන්න.“සියලු බැමි සිද බිඳ දෝ යම් කෙනෙක් තොතුවෙත් ද සියලු බැඳීම් ජයගත්තේ ද ඒ තැනැත්තා රහතන් වහන්සේ නමකි.” “යම් කෙනෙකුට මෙතෙරක් නැද්ද එතෙරක් නැද්ද, මෙතෙර එතෙර දෙකම නැද්ද, පහ වූ සේක්ක ඇති, සියලු බැඳීම් වලින් මිදුණු හෙතෙම රහතන් වහන්සේ නමකි.” “උන්වහන්සේ කාමයන්හි ඇලෙන්නේ නැත. නෙඛම් පතෙහි ජල බිඳුමෙනි. ඉදිකටු තුවක අඩ ඇටයක් රැඳවිය තොහැක්කාක් මෙනි.” “උන්වහන්සේට ඉතා ගැහුරු ප්‍රයුවක් ඇත. මග තොමග හොඳහැටි දනිති. උතුම් අර්ථයට හෙවත් නිවණට පැමිණ වාසය කරති.” “උන්වහන්සේ සියලු ආගුව ක්ෂය කොට බිණාසව තත්වයට පත්වූ උතුමෙකි. උන්වහන්සේට ඇත්තේ අනිස්සිත අනුපාදාන මනසකි. උන්වහන්සේ කිසිවක් අල්ලන්නෙනත් නැහැ, අතහරින්නෙන්ත් නැහැ. රාගයට ඇලෙන්නෙන්ත් නැහැ, විරාගයට ඇලෙන්නෙන්ත් නැහැ. උන්වහන්සේ මෙලොවට ආභාවකුත් නැහැ, පරලොවට ආභාවකුත් නැහැ. උන්වහන්සේට පෙර, පසු, මැද හෙවත් අතිත, අනාගත, වර්තමාන යන කාල තුනෙහිම කිසිම ඇලීමක් නැහැ. කිසිවකටත් තොඟලෙන කිසිවක් දැඩිලෙස තොගන්නා උන්වහන්සේ බූජමණයකි, රහතන් වහන්සේ කෙනෙකි.”

සංයුත්ත නිකායේ බන්ධ සංයුත්තයේ බණ්ඩනීය සූත්‍රයට අනුව උන්වහන්සේ අනිත, අනාගත, වර්තමාන, අධ්‍යාත්මක, බාහිර, මිලාරික, සුබම, හින ප්‍රණීත, දුර, ලග, යන රැප, වෙදනා, සක්දේක්දා, සංඛාර, වික්දේක්දාණ, සියල්ලම මගේ නොවෙයි, මම නොවෙයි, මගේ ආත්මය නොවෙයි, යනුවෙන් දැන දැක පසක් කරගත් උතුමෙකි. සියල්ලම අනිතායි, සියල්ලම දුක්ඛයි, සියල්ලම අනාත්මය යනුවෙන් දැන දැක පසක් කරගත් උතුමෙකි.

රහතන් වහන්සේ කෙනෙකුගේ ස්වභාවය දැක්වෙන සුවිශේෂ ගාරා රත්නයක් රතන සූත්‍රයේ අවසානයට අපට හමුවෙයි. එහි කියවෙන්නේ අරහත් බව පසක් කරගත් ආය්ස් මහා සංසරත්නයේ ගුණයන්ය. ඔබත් දන්න ඒ ගාරා රත්නය මෙසේය.

“විණ් පුරාණ් නවං නත්ථී සම්භවං
විරත්ත විත්තා ආයතිකේ හවස්මිං
තෙ බිණ බිජා අවිරැල්හිවිජන්දා
නිබ්බන්ති ධිරා යථා යම් පදිපේශ්”.⁴

එහි අදහස මෙන්න. “ සියලු පෙර කරම තැනි කළ, අලුත් කරම රස්නොකරන, තැවත හවයක කිසිම ආකාරයකින් සිත නොඅැලත, සියලු බිජ විනාශ කළ, තැවත උපතකට ආගාවක් ඇති නොකරන, ඒ ප්‍රයාවන්ත උතුමෝ පහනක් නිවෙන්නාසේ නිවුණ තත්වයට හෙවත් නිවණට පත්වෙති.”

යම් කෙනෙක් රහතන් වහන්සේ කෙනෙක් බවට පත්වන්නේ තම සිත හෙවත් වික්දේක්දාණය පිරිසිදු

කිරීමෙනි. අප සිත යැයි කතා කරන මේ අපේ පසුවස්කන්ධය තුළ ඇති සුවිශේෂ ගක්තිය හෙවත් විත්ත ගක්තිය නිරවචනය කිරීම සඳහා අපගේ තරාගත ලොවුතුරා බුදුරජාණන් වහන්සේ විසින් විත්ත, මතෝ, වික්ද්‍යාණ, යනුවෙන් වචන තුනක් දේශනා කර ඇත. ඒ තුනෙන් රහතන් වහන්සේ කෙනෙක් වූ විට අප කතා කරන්නේ උන්වහන්සේගේ වික්ද්‍යාණය ගැනයි. සාමාන්‍යයෙන් සැම කෙනෙකුටම හය ආකාරයක වික්ද්‍යාණ ඇති බව ඔබත් දන්නවා නේද? ඒ වක්බු වික්ද්‍යාණය, සෝත වික්ද්‍යාණය, සාණවික්ද්‍යාණය, පිටහා වික්ද්‍යාණය, කාය වික්ද්‍යාණය, මතෝ වික්ද්‍යාණය යන භයයි. මහරහත් උතුමෝ ආවේග නැති බැවැන් විත්ත තත්වයෙන් මිදි ඇත. විත්ත යනු සිතෙහි ආවේගත්මක අංශයයි. උන්වහන්සේගේ සිත මනස හෙවත් පුදු මතෝ තත්වයෙන් ද උසස් වුවකි. පුදු මතකයන්ට පමණක් සීමා වූ සිතක් නොව එය ප්‍රහාස්වර වික්ද්‍යාණයකි. මතෝ යනු සිතෙහි ඇති මතකයන් අවිඹාර දෙන ස්වභාවයයි, ස්මරණ ගක්තියයි නොහොත් සැම ධර්මයකටම මුල්වෙන ස්වභාවයයි. (මතෝ ප්‍රබිජමා ධම්මා). රහතන් වහන්සේට ඇති මතකය ස්මරණය දියුණු කිරීම නිසා හෙවත් සති ඉන්දිය දියුණු කළ නිසා ඇති මතකයයි. උන්වහන්සේට අවශ්‍ය නම් මේ නැවයේ පමණක් නොව වෙනත් භවවල සිදු වූ දේ පවා මතකයට නගා ගත හැකිය.

රහතන් වහන්සේ යම් දෙයක් දෙස බලන්නේ සිය මතකයන් මිස්සේ නොවේ. විෂයාත්‍යබද්ධ නිරීක්ෂණයක් ලෙස වස්තු හා පුද්ගලයන් මෙන්ම සත්වයන් වෙත ද සිය අවධානය යොමු කරන බැවැන් උන්වහන්සේට සත්ව පුද්ගල වශයෙන් හෝ වෙනත් කිසිම ආකාරයක

බෙදීමක් තැතිව යමක් දෙස බැලීමේ හැකියාව ඇත. තවත් ආකාරයකින් කියන්නේ නම් උන්වහන්සේගේ මාන්නය හෙවත් මැනීමක් තැත. උන්වහන්සේගේ මනසින් ලෝකය බලන්නේ සති සම්පත්ස්ක්කාය මුල් කරගෙන බැවින් උන්වහන්සේගේ සංජානනය හෙවත් යමක් දැනගැනීමේ හැකියාව ඉතාමත්ම පූජාල් වූ දෙයකි. සාමාන්‍ය මනුෂ්‍යයෙක් යමක් දෙස බලා ඇතිකරගන්නේ සංජානනයකි හෙවත් කිසියම් සංස්ක්‍රාවක් ඇති කරගැනීමකි. එහිදී සිදුවෙන්නේ ඔබ බලන දේ පෙනීමයි. (You see what you see) එය ඉංග්‍රීසි භාෂාවෙන් හඳුන්වන්නේ පර්ශේප්ෂන් (perception) යනුවෙති. සංජානනයක් ඇතිවීම සඳහා අභ්‍යන්තර ඉන්දියයන්ගේ සහ ඒ ඉන්දියයන්ට විෂය වන බාහිර අරමුණු වලත් සම්බන්ධතාවය තිබිය යුතුය. ඒ සම්බන්ධතාවය ගාබනගන්නේ වියුත්කාණයෙනි. මේ තුනෙහි එකතුව ස්පර්ශයයි. (තින්සේ සංගති එස්සේ) ඒ ස්පර්ශය නිසා තමයි වින්දන ඇතිවෙන්නේ. යමක් වින්දනය කරයි දී එය සංජානනය හෙවත් දැනගැනීම බවට පත්වේ යනුවෙන් තරාගත බුදුපියාණක් අපට මේ සංජානනය සිදුවෙන ආකාරය ඉතාම ලස්සනට ම්‍යුක්කීම නිකායේ මධුලිණ්වික සුතුය, ත ජක්ක සුතුය වැනි සුතු දේනා වලින් පැහැදිලි කොට වදාලහ.

එහෙත් මහ රහත් උතුමාණන් වහන්සේගේ සංජානනය සාමාන්‍ය පෘත්‍රනයෙකුගේ සංජානනයට හෙවත් දැකීමට වඩා වෙනස් ය. උන්වහන්සේට ඇත්තේ විවිධ දේ පිළිබඳව තුදු බුද්ධීය හෝ මතකයන් ඇසුරෙන් ලබාගත් යුතානයකට වඩා ප්‍රයාවෙන් අවබෝධ කරගත් මහා ප්‍රයාමහිමයකි. එය දැනුම ලබාගන්නා කුම තුනෙන්

සයක්දා වියුක්දාණ යන දෙකෙන්ම එහාට ගිය පක්ද්දාවෙන් විකසිත කරගත් අවබෝධයකි. එය පුදු දැනීමක් නොව ප්‍රඟාවෙන් ලබාගත් අවබෝධයකි. රහතන් වහන්සේ ජීවත් වෙන තාක් වියුක්දාණය පවතියි. එහත් ඒ වියුක්දාණයේ නාමරූප වශයෙන් බැඳීමක් නැත. පිචිතුරු කැඩ්පතක් මෙනි. එහි නාම රුප නැමති සියලු දුව්ලි ඉවත් කර ඇති බැවින් පිචිතුරුය, පිරිසිදුය. උන්වහන්සේ පිරිනිවන් පැ කල්හි ඒ වියුක්දාණය තවත් තැනක රදන්නේ, ලැගීමට යන්නේ හෙවත් මව්කසක පිළිසිදාගන්නේ නැත. අර මෙත්ත සුතුයේ හෙවත් කරණීය මෙත්ත සුතුයේ “නහි ජාතු ගත්තසෙයා ප්‍රතරේති” යැයි අපි නිතර භාවිතා කරන්නේ මෙයයි. එහි අදහස උපතක් සඳහා නැවත ගැබකට හෙවත් මව් කුසකට එන්නේ නැහැ යන්නයි.

හවයෙන් හවයට පුද්ගලයාගේ පැවැත්ම සාදා දෙන්නේ වියුක්දාණයයි. එහත් වියුක්දාණය පුදුකලාව හවයෙන් හවයට අවන්ත්ව යන දෙයක් නොවයි. අර මැක්කයිම නිකායේ මහා තණ්හා සංඛය සුතුයෙන් පෙන්වා දෙන්නේ දිනක් සාති කියලා හිසුවක් එවැනි වැරදි දාජ්ටීයක් අරගෙන සිටිය ආකාරය. ඒ හිසුව දැඩි මතයක හිටියේ “මේ හවයෙන් හවයට යන්නේ නොවනස් වෙන වියුක්දාණයක් කියලා.”⁶ එවැනි වියුක්දාණයක් ගැන අපේ බුදුහාමුදුරුවේ දේශනා කරන්නේ නැහැ. එසේම අපේ බුදුරජාණන් වහන්සේ ඒ වියුක්දාණය ද පුදුකලාව මේ හවයෙන් ර්ලග හවයට යන්නක් නොව ජේතුල්ල ධර්මයන්ට අනුව “නාමරූප පව්චා වියුක්දාණය්” කියා දේශනා කළ බුද්ධ වවනයටම අනුව නාමරූප ප්‍රත්‍යා කරගනිමින් හෙවත් නාමරූප ධර්ම වල යැපෙමින් හවයෙන් හවයට යන්නේ

නාමරුප ද ඇතිවයි. ඒ වික්ද්‍යාණය මෙහෙයවන්නේ අප විසින් කරන ලද කරුම වලිනි. කරුමවල විපාක ලබා දීමට අවශ්‍ය තැනක් සොයා ගැනීම හවයයි. හවය ඇතිවෙන්නේ උපාදානය හෙවත් දැඩිව ගුහණය කර ගැනීම නිසයි. වික්ද්‍යාණය බුව ලෙසින් හෙවත් ස්ථීර සාර ලෙසින් පවතින්නක් තියා එක මොහාතක් එක ක්ෂණයක්වත් නොවෙනස්ව පවතින්නක් නොවේ. වික්ද්‍යාණය ද පටිච්චුවසමුප්පන්න දෙයකි. යම් දච්චක නාමරුප නැති කළ කළේහි වික්ද්‍යාණය ප්‍රහාස්වර වෙයි. ඒ ප්‍රහාස්වර වික්ද්‍යාණය රහතන් වහන්සේගේ වික්ද්‍යාණයයි (සබලතා පහ). මෙය හරියට පහනෙහි තෙල් ඉවරයි ඒත් වැටිය පමණක් දැල්වෙන්නාක් මෙති. නාමරුප නැති කළේහි වික්ද්‍යාණය ද නැති විය යුතුයි. ඒත් රුපාදී ස්කන්ධයන්ගේ තව විකක් පැවැත්ම ඇති බැවින් පහනෙහි වැටිය දැවී ඉවර වෙනතාක් පහන දීප්තිමත්ව ඇවිලෙන්නාක් මෙන් රහතන් වහන්සේගේ වික්ද්‍යාණය ද බලලයි. ඒ වික්ද්‍යාණයේ නිරෝධය සිදුවන්නේ රහතන් වහන්සේ මහා පරිනිබ්ලාණයෙන් පිරිනිවන් පැවිතය.

අපේ බුද්‍යහාමූදුරුවෝ සුත්ත නිපාතයේ සඳහන්වෙන ද්වයතානුපසසනා සුතුයෙහි දක්වන අපුරුන් “කිසියම් හෝ වූ දුකක් හටගන්නේ නම් ඒ සියල්ල වික්ද්‍යාණය හේතු කරගෙන හටගනීයි. වික්ද්‍යාණයේ නිරෝධයෙන් දුකේ හටගැනීම නැතිවෙයි.”

(යංකික්ද්වී දුක්ඛං සම්හෝති
සබලං වික්ද්‍යාණ පටිච්ච
වික්ද්‍යාණස්ස නිරෝධයෙන

නත්මී දුක්ඛබස්ස සම්හවෝ).⁷

මේ අනුව වික්දාණයෙන් වුවද සිදුවෙන්නේ අපට අහිත පිණිස පවතින දෙයකි. අපේ බුද්ධාමූරුරුවෝ වික්දාණය මායාකාරයෙකුට උපමා කර ඇති බව මබත් දැන්නවා නේද? වික්දාණයේ ප්‍රහේද දෙකක් ඇත. එනම්:

1. පතිචිත වික්දාණය
2. අප්පතිචිත වික්දාණය⁸

පතිචිත වික්දාණය ඇත්තේ අරහත් තත්ත්වයට පත් නොවන අයටය. පතිචිත යන්නෙන් අදහස් කරන්නේ ‘පිහිටනලද’ යන්නයි. පිහිටා ඇත්තේ මොනවාද? පිහිටා ඇත්තේ නාමරුපයන්ය. නාම රුප පිහිටන්නේ කොහොද? නාමරුප පිහිටන්නේ වික්දාණයේය. වික්දාණය නිසා නාමරුප හටගනිය යනු සම්බුද්ධ දේශනයයි. වික්දාණ පවතියා නාමරුප යන්නෙන් අප ඉහත දි ද ප්‍රකාශ කමෙළු මෙයයි. මේ අනුව වික්දාණය ඇත්තේ යම් තැනක ද එහි නාමරුප ඇත. නාමරුප ඇත්තේ යම් තැනක ද එතැන වික්දාණය ඇත.

මෙම වික්දාණය පුදකලාව පවතින්නේවත් පුදකලාව කොහොවත් යන්නේවත් කොහො සිට හේ එන්නේ වත් නැති බව සංයුත්ත නිකායේ බීජ සුතුයෙන් අපේ බුද්ධාමූරුරුවෝ අපට පෙන්වා වදාලහ.⁹

අප්පතිචිත වික්දාණය යනු රහතන් වහන්සේගේ වික්දාණයයි. එය අප්පතිචිත

කියන්නේ පිහිටිමක් නැංැ කියන අදහසයි. පිහිටන්නේ නැත්තේ නාම රුපයි. ඒ අනුව රහතන් වහන්සේගේ වික්ද්‍යාණයෙහි නාම රුප නැති විය යුතුයි. නාමරුප ඇති තාක් නැවත නැවත හවයන් සාදා දෙයි. රහතන් වහන්සේගේ වික්ද්‍යාණය හෙවත් සිත විසංඛාර ගත සිතකි (විසංඛාර ගතං විත්තං). ඒ රහතන් වහන්සේගේ වික්ද්‍යාණය භදුන්වන සුවිශේෂ වචනයක් අපට සුතුපිටකයේ දීසනිකායේ කේවඩ්¹⁰ සුතුයෙන් භූම්වෙයි. ඒ “අනිදස්සන වික්ද්‍යාණය” යන්නයි.

(2). අනිදස්සන වික්ද්‍යාණය

මහරහත් උතුමන්ගේ සිතට අප කියන්නේ සිත කියා හෝ මනස කියා හෝ තුදු වික්ද්‍යාණය කියා හෝ නොව “අනිදස්සන වික්ද්‍යාණය” කියාය. එය නිදරණන නැති හෙවත් මෙන්න කියා පෙන්විය හැකි යමක් නැති, වෙනත් කිසිම කෙනෙකුගේ සිතට සමාන කළ නොහැකි වික්ද්‍යාණයකි. අපි මේ මෙසේ කරුණු කියන්නේ අපේ දැනුමක් නිසා නොව අපේ බුද්ධාමුදුරුවේ අපට මේ කරුණ ගැන දේශනා කර ඇති බැවිනි. මේ ගැන මේ සුතු දේශනයේ එනම් කේවඩ් සුතුයේ අපේ බුද්ධාමුදුරුවේ අපට දේශනා කර ඇති ඒ කරුණ ගැන දැන් අපේ අවධානය යොමු කරමු. ඒ මෙසේය.

“වික්ද්‍යාණ අනිදස්සන
අනන්තං සබ්බතෝ පහං
එත්ප් ආපේ ව පයිලී තේශේ වායේ නගාධති
එත්ප් දීසක්ව රස්සක්ව අණු පුලු සුභාසුභං
එත්ප් නාමක්ව රුපක්ව අස්සය උපරුණ්කමති
වික්ද්‍යාණසස නිරෝධෙන එත්ප් උපරුණ්කමති”

මෙය අතිශයින්ම වැදගත් ගාලා රත්නයකි. මෙයින් අපට නිවණ අවබෝධකරගත් ඒ උතුමාගේ සිත ගැන දැනගත හැකිය. මෙම ගාලාව අපේ බුද්ධාමූරුගේ අපට දේශනා කර ඇත්තේ එක්තරා හිසුවක් බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ ඉදිරිපත් කළ ගාලාවකට පිළිතුරක් වශයෙනි. ඒ හිසුවගේ කතාව ඉතා සිත්ගන්නා සුළු එකකි. එබැවින් අපි පළමුව එම කතාව ඉතාම කෙටියෙන් අසැමු.

එක ද්වසක් එක්තරා හාවනා කර කර සිටිදී සිය සිතෙහි “මේ පයිවි ආපේ තේපේ වායෝ යන සතර මහා භුත ඉතිරි නැතිව නැතිවෙන්නේ කොහොදිද?” යනුවෙන් ප්‍රශ්නයක් ඇතිවිය. ඒ අවස්ථාවේ දී ඒ හිසුව සමාධිය ලබා ඉදිධිබලයෙන් දු යුතුව සිටි බැවින් දිව්‍ය ලෝක වලට යාමට හැකියාව තිබුණි. ඒ අනුව හෙතෙම වාතුම්මහාරාජික දිව්‍ය ලෝකයට ගොස් එහි සිටි දෙවියන්ගෙන් මේ ප්‍රශ්නය ඇසුවේය. ඒ දෙවිවරු එය නොදත් බැවින් සතර වරම් මහරජවරුන් වෙත යොමු කළහ. ඒ සතරවරම් මහරජවරු ද නොදනිති. අනතුරුව තාවතිංස වැසි දෙවියන්ගෙන් ඇසිය. ඒ දෙවිවරු ද නොදත්හ. ඉන් අනතුරුව සතු දේවින්දුයන් වෙත යොමු කළ නාම්ත් සතු දේවින්දුයන් ද නොදත්හ. මෙසේ පිළිවෙළින් යාමයෙහි දෙවියන්ගෙන් ද එහි සිටි ඒ අයට වඩා උතුම් වු සුයාම නම් දෙවින්ගෙන් ද තුසිතයේ දෙවියන්ගෙන් ද එහි සිටි ඒ අයට වඩා උතුම් වු සන්තුසිත නම් දෙවියන්ගෙන් ද නිම්මාණරතී දෙවියන්ගෙන් ද එහි සිටි ඒ අයට වඩා උතුම් වු සුනිමිමිත නම් දෙවියන්ගෙන් ද පරනිමිත වසවත්තී යෙහි සිටි දෙවිවරුන්ගෙන් ද එහි

සිටි ඒ අයට වඩා උතුම වූ වසටත්තේ නම් දෙවියන්ගෙන් ද බුහ්මකායික දෙවියන්ගෙන් ද එහි සිටි ඒ අයට වඩා උතුම වූ සියල්ල මවන්නා වූ, ග්‍රේෂ්ය වූ, සියල්ල තමා වසගයෙහි පවත්වන රේඛ්වර නම් වූ බුහ්ම හෙවත් මහා බුහ්මයා වෙත ද ගොස් ඒ හිකුෂුව මෙම ප්‍රේනය යොමුකළේය.

ඒ අනුව එම හිකුෂුව මහා බුහ්මයාගෙන් “මේ පයිවි ආපෝ තේපෝ වායෝ යන සතර මහා ධාතු ඉතිරි නැතිව නැතිවෙන්නේ කොහොදිදු?” යන ප්‍රේනය ඇසුවේය. එවිට මහා බුහ්මයා මෙසේ පිළිතුරු දුන්හ. “හිකුෂුව මම තමයි බුහ්මයා, මහා බුහ්මයා, සියල්ල වසග කරගෙන සිටින්නා, රේඛ්වර වූ සියල්ල කළ, නිරමාණය කළ, ග්‍රේෂ්ය වූ බුහ්මයා මෙයි” යනුවෙන් තමාගැනම පුරසාරම් වශයෙන් කිය. දෙවනි වතාවට ද තුන්වෙනි වතාවට ද එම හිකුෂුව ඒ ප්‍රේනය මහා බුහ්මයාට ඉදිරිපත් කළ විට දුන් පිළිතුර එයම විය.

අනිතුරුව මහා බුහ්මයා එම හිකුෂුවගේ අතින් අල්ලාගෙන එකත් පසෙකට ගොස් ඒ හිකුෂුවට මෙසේ කිය. “මේ හිකුෂුව, මේ බුහ්මකායික දෙවිවරු හිතාගෙන ඉන්නේ බුහ්මයා නොදුටු කිසිවක් නැ. නොදත් කිසිවක් නැ. ප්‍රත්‍යාස්‍ය නොකළ කිසිවක් නැ කියලයි. ඒ නිසයි මම ඒ අයගේ ඉදිරියේ මෙය ප්‍රකාශ නොකළේ. හිකුෂුව මමත් දන්නේ නැ මේ සතර මහා භුත ඉතිරි නැතිව නැතිවෙන්නේ කොහොද කියලා. මෙමය මේ වැරදී කරලා තියෙන්නේ. මෙක අහන්ඩ ඔහෙන් භාග්‍යවතුන් වහන්සේගෙන් නේද? භාග්‍යවතුන් වහන්සේගෙන්නේ අහන්ඩ තිබුණේ. යන්ඩ ගිහිල්ලා භාග්‍යවතුන් වහන්සේගෙන් මේ ගැන අහන්ඩ. භාග්‍යවතුන් වහන්සේ

යම සේ පිළිතුරු දෙන් ද ඒ ආකාරයෙන් දැනගන්න දරාගන්න” යැයි කිය.

ඒ අනුව එම හිසුව බ්‍රහ්ම ලෝකයෙන් වුත්ව මනුෂ්‍යලෝකයට පැමිණ බුදුරජාණන් වහන්සේ ඉදිරියේ පෙනී සිටියේය. බුදුරජාණන් වහන්සේට වැද මේ ප්‍රශ්නය ඉදිරිපත් කළේය. එවිට බුදුරජාණන් වහන්සේ මෙසේ දේශනා කළහ. “පින්වත් හිසුව පෙර මහ මූහුදේහි වෙළඳ කටයුතු සඳහා නැව් වලින් යන නාවිකයේ වෙරළ සොයාගැනීම සඳහා පක්ෂීන් ගෙනයනවා. ඒ පක්ෂීන් මහ මූහුදේ දී නිධහස් කළ විට විවිධ දිසාවලට පියාසර කොට වෙරළක් සොයා බලා වෙරළක් ලග පාත තිබේ නම් ඒ වෙරළ දෙසට පියාසර කරනවා. ඒසේ නැතිව වෙරළක් පෙනෙන තෙක් මානයකවත් නැතිවිට නැවතත් ආපසු ඒ නැවටම එනවා. මෙසේ ඔබත් බ්‍රහ්මලෝකය දක්වාම ගොස් සොයා බලා මේ ප්‍රශ්නයට පිළිතුරක් සොයා ගැනීමට බැරිව මා වෙතම ආවා තේදී?” යැයි වදාලහ. මෙම ප්‍රශ්නයට පිළිතුර සැපයීමට පෙර බුදුපියාණෝ මෙසේ වදාල සේක්. “පින්වත් හිසුව ඔබ මේ ප්‍රශ්නය අහන භැවීම වැරුදියි. එය ඔබ විසින් ඇසිය යුත්තේ එහෙම නෙවෙයි. මෙන්න මේ ආකාරයටයි. ”මේ පයවි, ආපේ, තෙශේ, වායේ, දිසි, රස්ස, අණු, ප්‍රීල, සුහ, අසුහ, නාමරුප යන මේවා පිහිටන්නේ නැත්තේ කොහොද? මේවා නිරුද්ධ වෙන්නේ කොහොදීද?” කියලයි.

මෙසේ මේ ප්‍රශ්නය විවාල කළේහි අනන්ත නය දස්සී වූ ප්‍රායාසාගර වූ අපේ තිලෝගුරු වූ බුද්‍යහාමුදුරුවේ මෙම අනිදස්සන විස්ක්‍රේද්‍යාණය ගැන පැහැදිලි කරමින් හිසුව අමතා ඉතාම පැහැදිලිව මෙසේ දේශනා කළහ.

“වික්දුණාණය අනිදස්සනය අනන්තය සඩ්බතෝ පහය
 එත්ප ආපෝ ව පයිවී තේජෝ වායෝ න ගාධති
 එත්ප දිසක්ච්චල රස්සක්ච්චල අණු ප්‍රෝල සුභාසුහය
 එත්ප නාමක්ච්චල රුපක්ච්චල අස්සය උපරුණ්කමති.
 වික්දුණාණස්ස නිරෝධයන එත්පෙනය උපරුණ්කමති”.

දැන් මේ ගාථාවේ අදහස සොයා බලමු. එහි සාමානයය අදහස මෙසේය. “මේ වික්දුණාණය අනිදස්සනය හෙවත් නිදරණ වලින් විවිධ ලක්ෂණ වලින් තොරයි දැකීමට නොහැකියි. අනන්තයි. සියලු පැතිවලින් ප්‍රභාස්වරයි. මෙහි ආපෝ, පයිවී, තේජෝ, වායෝ, යන කිසිවක් පිහිටන්නේ නැතු. දිස, රස්ස, අණු, ප්‍රෝල, සුහ, අසුහ, නාම, රුප, යන සියල්ලම මෙහිදී ඉතිරි නැතිව නැතිවෙයි. වික්දුණාණයේ නිරෝධයෙන් මෙය මෙහිම සංඝිදීමට පත්වෙයි.” යන්නය.

දැන් මේ අනිදස්සන වික්දුණාණය යනු කුමක්දැයි සොයා බලමු. මේ අනිදස්සන වික්දුණාණය යනු අන් කිසිවක් නොව මහරහත් උතුමාණන් වහන්සේලාගේ වික්දුණාණයයි හෙවත් විසංඛාර බවට පත් වූ සිතයි, තණ්ඩාවෙන් සම්පූර්ණයෙන්ම නිදහස් වූ සිතයි. එසේ අරහත් බවට පත් වූ උතුමා ලොව දකින්නේ සුවිශේෂ ආකාරයකටයි. එනම් ඇත්ත ඇතිසැටියෙන් දැකීමකි. මෙහිදී උන්වහන්සේගේ වික්දුණාණය ප්‍රභාස්වර හෙයින් තමාගේ අවධානය යොමු කරන සියල්ල ඇති සැටියෙන්ම හෙවත් යථාභුත වශයෙන්ම උන්වහන්සේට අවබෝධ වේ. මෙහිදී උන්වහන්සේ සවික්දුණාණකව තමන් වහන්සේ දකින දෙය දකින්නේ කෙසේදැයි තමන් වහන්සේ දකියි. මෙය ඉංග්‍රීසියෙන් කියන්නේ “ නොව වට හි සිස් බට හැව හි සිස්” (not what he sees but how

he sees) යනුවෙති. උන්වහන්සේගේ ඒ දැකීම පුදු සංජානනයක් හෝ සංශෝධ්‍යාවක් (perception) නොව සවිස්කරුණීක සිතින් සිත බැලීමකි, හෙවත් තමා කරන්නේ ක්‍රමක්දැයි තමා විසින්ම දැකීමකි. එයට අපි ඉංග්‍රීසි භාෂාවෙන් කියන්නේ ඇපැපෙප්පන් (apperception) කියාය.

අනිදස්සන විස්කරුණයෙන් සවිස්කරුණීක වූ මහරහත් උතුමේ මෙලොව ජීවත් වෙන්නේ පහනක් හෙවත් ගින්නක් දැල්වෙන්නාක් මෙති. ගින්න දැල්වෙන්නේ ඉන්ධන ඇතිතාක් පමණි. මේ උපමාව අපේ සූත්‍ර දේශනා වල විවිධ තැන් වලින් අපට භුම්වේ. මේ බලන්න ම්‍යෙකීම නිකායේ අග්‍රිව්‍යුත්ගාතාත් සූත්‍රයේ අපේ බුද්‍යභාමුදුරුවෝ අපට දෙන පණිවිඩය.

දිනක් අග්‍රිව්‍යුත්ගාතාත් නැමති එක්තරා පරිබාජකයෙක් බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ විවිධ ප්‍රශ්න ඇසිය. මහු රහතන් වහන්සේ ගැන අසම්න් විමුක්තියට පත් හිසුව උපදින්නේ කොහිදැයි විමසිය. එහිදී බුදුරජාණන් වහන්සේ සහ වචන අතර ඇතිවූ සංවාදය මෙන්න.

වචන - මෙසේ විමුක්තියට පත් හිසුව හෙවත් රහතන් වහන්සේ උපදින්නේ කොහොද?

බුදුහු - වචන එසේ උපදි යැයි කීම අදාළ නොවේ.

වචන - එහෙම නම් උපදින්නේ නැදුද?

බුදුහු - නො උපදි යැයි කීම ද අදාළ නොවේ.

වච්ච - එසේ නම් ගෞතමයනි, උපදින්නේන්ත් වේද නොඋපදින්නේන්ත් වේද?

බ්‍යුඩු - උපදින්නේන්ත් වේ නොඋපදින්නේන්ත් වේ යැයි කිමද අදාළ නොවේ.

වච්ච - එසේ නම් ගෞතමයනි, උපදින්නේ නැත්තේන්ත් නොවේ, නැත්තේ නැත්තේන්ත් නොවේ ද?

බ්‍යුඩු - උපදින්නේ නැත්තේන්ත් නොවේ, නැත්තේ නැත්තේන්ත් නොවේ යැයි කිම ද අදාළ නොවේ.

මෙසේ මේ අපගේ බුදුපියාණන්ගේ පිළිතුර වච්චට නම් කොහොමවත්ම තේරුම් ගන්ධ බැරිවූණා. මූලාවට පත්වූණා. ඔහු මෙහෙම කිවා. “මම මූලින් ගෞතමයන් එක්ක කරා යම් කිසි පැහැදිම් මාත්‍යක් භරි තිබුණා නම් දැන් නම් ඒ රිකත් නැත්තටම නැතිව ගියා.”

එවිට ඇපේ බුදුහාමුදුරුවේ මහුට මෙසේ ප්‍රකාශ කළහ. “එසේ ඔබට තේරුම් ගැනීමට අපහසු වීම පුදුමයක් නොවේ. මේ ධර්මය ඉතාම ගැශ්‍රිරැයි, දැකීමට අමාරැයි, අවබෝධකීමට අපහසුයි, ගාන්තයි, ප්‍රණීතයි, තර්කයට ගොදුරුවෙන්නේ නැහැ, නිපුණයි, මෙය නුවණුත්තන් විසින් ප්‍රත්‍යාස්‍යකරගතයුතු දෙයකි.” යනුවෙනි. එහිදී බුදුරජාණන් වහන්සේ ඔහුට උපමාවකින් මේ කරුණ පැහැදිලි කිරීමට මෙසේ වදාළහ.

පුදුහු - වච්ච, හිතන්න ඔබ ඉදිරියේ ගිනිගොඩක් දැල්වෙනවා කියලා. යම් කෙනෙක් ඇහුවොත් මේ ගිනිගොඩ දැල්වෙන්නේ කුමක් නිසාද? කියලා ඔබ මොකක්ද දෙන උත්තරේ?

වච්ච - යම් කෙනෙක් මගෙන් එසේ ඇසුවොත් මම කියන්නේ මේ ගිනිගොඩ තණ කොළ ආදිය නිසා හෙවත් ඉන්ධන නිසා දැල්වෙන බවයි.

පුදුහු - හොඳයි ඒ ගිනිගොඩ නිවෙනවා. ඔබ දන්නවාද ඒ ගිනිගොඩ නිවෙනවා කියලා.

වච්ච - ඔව් එසේ ගිනිගොඩ නිවෙනවා නම් මම දන්නවා එය නිවෙනවා කියලා.

පුදුහු - යමෙක් ඇහුවොත් ඒ නිවුණ ගින්න මොන දිසාවට ද ගියේ කියලා පෙරදිගට ද, බටහිර දිගට ද උතුරු දිගට ද, දකුණු දිගට ද කියලා, එසේ ඇසුවොත් ඔබ මොකද කියන්නේ?

වච්ච - හවත් ගොතමයිනි, එසේ ඇසීම ඇදාල වෙන්නේ තැහැ. ගොතමයිනි, යම් තණකොළ ආදිය හේතුකොටගෙන ඇවිලුණේද ඒවායේ අවසන් වීම නිසා, ඇවිලිමට අවශ්‍ය ආහාර තැනිවීම නිසා, ඒ ගින්න නිවිලා ගියා. කියලයි කියන්න නියෙන්නේ.

පුදුහු - අන්න ඒවගේ තමයි වච්ච තපාගතයන් වහන්සේත් (රහතන් වහන්සේත්). යම් රුපයක් නිසා තපාගත යැයි පැණවීමක් තිබුණි නම් ඒ රුපය තැනිව ගියා, හරියට තල්ගහක් මුළින්ම

කපලා දැමීමා වගෙයි. නැවත දෑජ දැමීමක් නැහැ.

නැවත ඉපදීමක් නැහැ. රුප, වේදනා, සංස්කෘතා, සංඛාර, වික්‍රේතාණ යන සියල්ලම එසේයි. ඒ රුප වේදනා සංස්කෘතා සංඛාර වික්‍රේතාණ යන කිසිවක් ඒ සංඛාරවට ගැනීමක් තැත. හෙතෙම සියල්ලෙන් මිදුණී (රුප සංඛාවිමුත්තෝ, වේදනා සංඛාවිමුත්තෝ, සංස්කෘතා සංඛාවිමුත්තෝ, සංඛාර සංඛාමුත්තෝ, වික්‍රේතාණ සංඛාවිමුත්තෝ). ඒ තථාගතයන් වහන්සේ මෙසේ යැයි ගණනය කළ නොහැක. මහා සමූද්‍යමෙනි. ගම්හීරයි, අප්‍රමාණයි, මෙව්වරයි මෙපමණයි කියා ප්‍රකාශ කළ නොහැක.¹¹

සුත්ත නිපාතයේ උපසිට සූත්‍රයට අනුව උපසිට නම් තරුණයෙක් වරක් බුදුරජාණන් වහන්සේ ගෙන් මෙසේ විවාලේය. “සමන්ත වක්බු වූ බුදුරජාණන් වහන්ස, යම් කෙනෙක් පිරිහිමට පත් නොවී, ආකික්ව ක්ෂේකායතනයේ වර්ෂවලින් මුළු යුගයක්ම සිරියෙන් එතැනදීම සිසිල් බවට පත්ව මිදුණ කෙනෙක්ව නිවණට පත්වෙනවද? එබඳ ප්‍රද්‍රේගලයාගේ වික්‍රේතාණය අභාවයට යනවද?” එවිට බුදුපියාණෝ මෙසේ වදාළහ.

“අව්වී යථා වාතවේගෙන බිත්තා
අත්ථං පලෙති න උපෙති සංඛං
ඡ්චං මුති නාම කායා විමුත්තෝ
අත්ථං පලෙති න උපෙති සංඛං”⁸

එහි අදහස මෙසේය. “යම සේ වාත වේගයෙන් තිවා දමන ලද ගිනි දැල්ලක් අභාවයට යන්නේද, එවිට ඒ ගිනිදැල්ලට වූ දෙය දැන ගත හැකි නොවන්නේ යම් සේදී, එසේම නාම කායයෙන් මිදුණු ඒ මුතිවරයා

අනාවයට යන්නේය. එතුමාට වූ දෙයක් දැන ගත හැකි නොවේ.”

මේ අනුව නාම කායයෙන් මිදුණු මුතිවරයා හෙවත් රහතන් වහන්සේ ගැන සෙවීමෙන් පලක් තැතු. ඒ උතුමෝ මෙලොට වාසය කරන්නේ මේ පස්වස්බන්ධය ඇති තාක් පමණි. ඒ දරන්නේ අන්තිම දේහයයි. ඒ දේහයේ නික්මීමත් සමග උන්වහන්සේගේ නික්මීම ද සිදුවේ.

සුත්ත නිපාතයේම වංගිස සුතුයට අනුව තම ගරුවරයාණන් වූ නිගෞද කප්ප මහ තෙරැන් වහන්සේ පිරිනිවීමට පත්ව නොබේ කළකින් වංගිස තෙරණුවේ භාවනාවහි යෙදී සිටිදි මෙසේ සිතන්නට විය. “මගේ උපාධ්‍යායයන් වහන්සේ පිරිනිවන් පැව ද නැදුදු?” මෙසේ සිතා වංගිස හිමියේ අපගේ තරාගත බුදුරජාණන් වහන්සේ හමුවීමට ගියහ. මෙම හිකුෂුව සම්බුද්ධ ගාසනයේ සිටි ගෞෂ්ධ කවියෙකි. ඒ අනුව එදා බුදුරජාණන් වහන්සේ වෙත ගොස් ද විවිධාකාරයෙන් බුදුගුණ ගයා මෙසේ කිවේය. “ස්වාමීනි, නිගෞද කප්පායනයේ අරහත් බව පිණිස මාරුග බුහුම වරයාවහි නිරත විය. කොහොමද එය උන්වහන්සේට අර්ථ පිණිස වූයේද? හෙතෙම අනුපදිසේසට පිරිනිවන් පැවද, නැදුදු?” එවිට බුදුපියාණෝ මෙසේ දේශනා කළහ.

“උන්වහන්සේ දිගුකළක් තිස්සේ මේ නාම රුප දෙකෙහි ඒ අනුවම අනුසය වශයෙන් නිදාගෙන සිටි තණ්හාව සම්පුර්ණයෙන්ම සිඳ බිඳ දැමීමා. ජාතිමරණ ඉතිරි නැතිවම තරණය කළා.”

(අවිශේෂවිජ තණ්හා ඉඩ නාම රුපෙ

කණේහසස සොතං දිසරත්තානුසයින්
අතාරී ජාතිමරණ අසෙසයා
ඉව්චලුවේ හගවා පක්ද්වසෙටියා) ¹²

සුත්ත නිපාතයේ පාරායන වර්ගයේ අභිත
සුතුයෙන් ද අපට මේ කරුණ සම්බන්ධයෙන් ඉතාමත්ම
වැදගත් විවරණයක් සොයාගත හැකිය. ඒ මෙසේය.
අභිත නම් තරුණයෙක් තවත් තරුණ යිෂායයන්
පහලොස් දෙනෙක් සමග බුදුරජාණන් වහන්සේ වෙත
පැමිණ විවිධ ප්‍රශ්න ඇසිය. ඒ ප්‍රශ්න වලින් එකක්
මෙසේය.

“නිදුකාණන් වහන්ස, ප්‍රයුව ද සිහිය ද නාම රුපය ද
යන මේවා ඉතිරි නැතිව නිරෝධයට පත්වෙන්නේ
(නැතිවෙන්නේ) කොහොදිද? ”

(පක්ද්‍යා වෙව සති වෙව - නාමරුපපක්ද්ව මාරිස
එතං මේ ප්‍රවියා පලුළු - කත්ලේතං උපරුණ්කවති)

එවිට බුදුහු මෙසේ වදාළහ.

“ යම් තැනක නාමය ද රුපය ද ඉතිරි නැතිව නිරෝධයට
පැමිණේ ද, වික්ද්‍යාණයේ නිරෝධයෙන් එය එහිම
නිරෝධයට පත්වේ.”

(යත්ත නාමක්ද්ව රුපක්ද්ව අසේසයා උපරුණ්කවති
වික්ද්‍යාණසස නිරෝධයා එත්ලේතං උපරුණ්කවති) ¹³

සියලු උපාදානයන්ගෙන් තොරවූ මහරහන්
උතුමන්ගේ ස්වභාවය කිසිවෙකුටත් ගණනය කිරීමට

නොහැක. උත්වහන්සේගේ විස්දෙකුණය අනන්තයි. සියලු දිසාවෙන්ම ප්‍රහාස්වරයි. ඒ අනිදස්සන විස්දෙකුණයේ ස්වභාවයයි. නිවන් අවබෝධ කරගත් ඒ මහරහත් උතුමේ නැවත සසරට එන්නේ නැත. “ඩීං ජාති, වූසින් බුහ්මවරියා, කතා කරණීයා, නාපරං ඉත්ත්තායාති පජානාති” යනුවෙන් දක්වන පරිදි උත්වහන්සේ ජාතිය හෙවත් නැවත ඉපදීම නැති කළේය. බණ්ඩර හැසිරුණේය හෙවත් ආයේ අෂ්ධාගික මාරුගය සම්පූර්ණ කළේය. කළ යුතු සියල්ල කළේය. නැවත කිරීමට දෙයක් නැත. උත්වහන්සේ සියල්ලෙන්ම මිදුණේය. විමුක්තියට පත්වුයේය. විමුක්තියට පත්වු නිසා ඒ සිත විමුක්තියට පත්වු බව දැන ගත්තේය. (විමුත්තස්ම්. විමුත්තමිනි කුණාණ් හොති) උත්වහන්සේගේ විමුක්ති සැපය ලබාගත් දවසේ සිට මරණය තෙක් විමුක්ති සුව වින්දේය. මරණින් පසු නැවත භවයට හෙවත් සසරට පැමිණීමක් නැත.

අපේ බුද්ධාමුදුරුවේ සම්මා සම්බුද්ධත්වයට පත්වෙමින් එදා දැඩිව බුද්ධගයාවේදී ඒ උතුම් විමුක්ති සුවයට පත්වු සේක්ක. එතැන් පටන් අසුවයස් සපිරීමෙන් ස්බන්ධ පරිනිරවාණයට හෙවත් අනුපදිසේස පරිනිරවාණයට පත්වීම දක්වා උත්වහන්සේ ඒ අමාසැප හෙවත් විමුක්ති සුවය වින්දහ. අපගේ තරාගත ලොවුනුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ එදා මහාපරිනිරවාණයට පත්වු ආකාරය අවබෝධ කරගැනීමෙන් අපට මේ ස්බන්ධ පරිනිරවාණය හෙවත් අනුපදිසේස පරිනිරවාණය කුමක්දැය තේරුමිකරගත හැකිය. එබැවින් අපේ දැන් අපේ බුද්ධාමුදුරුවේ වසර හතළිස් පහක් තිස්සේ අපට, ලෝකයාට, මහත් අනුකම්පාවෙන් දහම දේශනා කරමින් වැඩසිට එදා

කුසිනාරාවේ මල්ල රජදරුවන්ගේ උපවර්තන නම් වූ සල් උයනේදී අනුපාදිසේස පරිනිරවාණයෙන් පරිනිරවාණයට පත් වූ ආකාරය දැනගනිමු.

(3). අපේ බුද්ධාමුදුරුවේ තම අවසන් කාලය ගත කළ ආකාරය හා සම්බුද්ධ පරිනිරවාණය

මබත් දන්නා පරිදි, අපේ බුද්ධාමුදුරුවේ පන්සාලිස් වසක් මූලිල්ලේ දහම් අමා වැසි වස්සවා, සකල ලෝ සත වෙත පතල මහා කරුණාවෙන් දහම් මග කියා දී තමන්වහන්සේට වයස අවුරුදු අසුවක් ගත වූ අවස්ථාවේ ඇතු පිටිසර පුදේශයක් වූ කුසිනාරාවේදී මහ පොලාව කම්පා කරමින් සියලු පෑප්පාරන හදවත් කම්පා කරමින් ලොවම ආලෝකවත් කළ පහණ නිවිශියාසේ සියලු සංස්කාර ධර්මයන්ගේ අනිත්‍යබව ප්‍රකට කරමින් පිරිනිවත් පා වදාල සේක.

එදා ඒ පරිනිරවාණ මණ්ඩලය දක්වා වැඩම කළ මග විවිර කරගැනීම බුදුරජාණන් වහන්සේගේ සුවිශේෂත්වය හඳුනාගැනීමට ද මහත් සේ උපකාරවන බැවින් අපි ඒ ගමන් මග දිස්නිකායේ මහා පරිනිබ්බාණ සුතු දේශනයේ¹¹ සඳහන් වෙන ආකාරයෙන් එහෙත් කෙටියෙන් දැන් රිකක් තේරුම් ගනිමු.

මහා පරිනිරවාණ සුතුදේශනය ආරම්භ වෙන්නේ අපගේ ගාන්තිදායකවූ බුදුපියාණේ රජගහ නුවර ගිණ්කකුට පර්වතයේ වැඩ සිටින සමයක අජාසන් මහරජ්ගේ මහ ඇමති වස්සකාර නම් බමුණු තෙමේ බුදුරජාණන් වහන්සේ වෙත ගොස් කළ ප්‍රකාශයකිනි. හෙතෙම එහි ගොස් ප්‍රකාශ කරන්නේ අජාසන් මහරජ්

වත්පින් මැබලීමට හෙවත් විනාශ කිරීමට යන බවය. එවිට බුදුපියාණේ තමන් වහන්සේට පවත් සළමින් වැඩිහිටි ආනන්ද හිමියන් අමතා “ආනන්ද සජ්‍යත අපරිභානිය ධර්මයන් අනුගමනය කරන තෙක් වත්පින් විනාශ කළ නොහැක.” යහුවෙන් දේශනා කළහ. එම සජ්‍යත අපරිභානිය ධර්ම අදත් මිනැම ආයතනයක, සංචාරකාශක, සමාජයක, අනුගමනය කරන්නේ නම් ඒ ආයතනයේ, සංචාරකාශයේ, සමාජයේ, නොපිරිහිමටම හේතු වන්නේය.

එම අපරිභානිය ධර්ම භත මෙසේය.

1. නිතර නිතර රස්වීම් පැවැත්වීම.
2. සමගිව රස්ව සමගිව කටයුතු කොට සමගිව විසිර යැම.
3. නොපැනවු නීති නොපැනවීම, පෙර සිට පැනවු නීති කඩ නොකර ඒ ආකාරයෙන්ම ආරක්ෂාකිරීම.
4. තමන්ගේ වැඩිහිටි ඇයට සැලකීම, සත්කාර සම්මාන කිරීම, හෙවත් වැඩිහිටියන් පිදීම.
5. තමන්ගේ කුලයේ ස්ත්‍රීන් ආරක්ෂාකිරීම, ඔවුන්ට බලහන්කාර කම් නොකිරීම, බලෙන් පැහැරගෙන ගොස් තමන් වසරයේ තබා නොගැනීම.
6. තමන්ගේ පෙරසිට පැවති යම් පුරුනීය ස්ථානයන් වේද ඒවාට සත්කාර කිරීම ගරු කිරීම බුහුමන් කිරීම පුදු පුදු ආදිය පැවැත්වීම.

7. තමන්ගේ විෂිතයෙහි, දේශයෙහි, වැඩසිටින රහතන් වහන්සේලාට පැවැදු උතුමන්ට ධාර්මික රකච්චයන් සැලසීම මෙන්ම තම විෂිතයට පැමිණෙන එවැනි උතුමන්ට ද ධාර්මික රකච්චයන් සැලසීම.

මේ කරුණු හත අසා වස්සකාර බැමුණුතෙමේ පිටත්ව ගිය පසු බුදුපියාණක් ආනන්ද හිමියන් අමතා “ආනන්ද යන්න ගිහින් මේ රජගහනුවර ඇසුරු කරමින් වැඩ සිටින හිකුෂන් වහන්සේලා යම්තාක් වේද ඒ සියලුම දෙනා උපස්ථාන ගාලාවට රස්කරවන්න” යැයි වදාලන. එවිට ආනන්ද හිමියන් එසේ කළන. ඒ අනුව අපේ බුද්ධාමුදුරුවේ ඒ සියලු හිකුෂන් වහන්සේලා අමතා හිකුෂන් වහන්සේලාට ද අපරිභානිය ධර්ම හතක් දේශනා කළන. ඒ අපරිභානිය ධර්ම හත මෙසේය.

1. යම්තාක් හිකුෂන් නිතර නිතර රස්වන්නේ නම් එය නොපිරිහිමව කරුණකි.

2. යම්තාක් හිකුෂන් වහන්සේලා සමගිව රස්ව සමගිව සංසකර්ම කරමින් සමගිව විසිර යයි ද එය නොපිරිහිමව කරුණකි.

3. යම්තාක් හිකුෂන් නොපැනවු ශික්ෂා ආදිය නොපනවන්නේ ද පැනවු ශික්ෂා ආදිය කඩ නොකොට ඒ ආකාරයෙන්ම අනුගමනය කරන්නේ ද එය නොපිරිහිමව කරුණකි.

4. යම් තාක් හිකුෂන් වහන්සේලා තමන් වහන්සේලා අතර බොහෝ කාලයක් පැවැද්ද ආරක්ෂාකරමින් සංසි

පිත්තාන් වහන්සේලා වශයෙන් සංස්කෘතිකයාණන් වහන්සේලා වශයෙන් වැඩසිටින මහ තෙරවරුන්ට සත්කාර කරන්නේ ද ගරුකරන්නේ ද මානන පූජන ආදිය කරන්නේ ද එය නොපිරිහිමට කරුණකි.

5. යම්තාක් හිකුත්ත් වහන්සේලා පූජනරහවය සකස් කොට දෙන උපන් ත්‍යෙහාවේ වසගයට නොයත් ද එය නොපිරිහිමට කරුණකි.

6. යම්තාක් හිකුත්ත් වහන්සේලා ආරණ්‍යවල සේනාසනවල මාරුග එලාදිය අපේක්ෂා සහිතව වැඩ වාසය කරන්නේ ද එය නොපිරිහිමට කරුණකි.

7. යම්තාක් හිකුත්ත් වහන්සේලා සපැමිණී සුපේශල සඛුන්මලාරීන් වහන්සේලා (එකට වැඩ සිටින අය) සුවසේ පහසු විහරණය කරන්වා, නොපැමිණී සුපේශල බ්‍රහ්මලාරීන් වහන්සේලා සුවසේ වැඩම කරන්වා යැයි සිහි නුවණීන් යුත්ත වෙද්ද එය නොපිරිහිමට කරුණකි.

මෙසේ හිකුත්ත් වහන්සේලා අමතා තව තවත් අපරිභානිය ධර්ම රාජියක් දේශනා කළ බුදුපියාණෝ තවදුරටත් හිකුත්ත් වහන්සේලාට සීල සමාධි පක්ද්දා යන ත්‍රිවිධ ශික්ෂාව වැඩිම නිසා කාමාසව හවාසව අවිෂ්ඨාසව යන සියලු ආසව ධර්මයන්ගෙන් මිදිමේ මග කියා දෙමින් රජගහනුවර ගිෂ්ටුල පවිච්චිම වාසය කළහ.

අනතුරුව අපේ බුදුහාමුදුරුවේ ආනන්ද හිමියන් සමග අම්බලටියිකා තම් උයනට වැඩම කළහ. එහිදී

බොහෝ හිකුත්ත්ට සීල සමාධි පක්ද්සේ වැඩීමේ වැදගත් කම පැහැදිලි කරමින් දහම දේශනා කළහ. එහිදී බුදුහු ආනන්ද හිමියන් අමතා “ආනන්ද දැන් අපි නාලන්දාවට යමු” යැයි යෝජනා කළහ. ඒ අනුව ආනන්ද හිමියන් ප්‍රමුඛ හිකුත්ත් වහන්සේලා ද සමග නාලන්දාවට වැඩීම කොට එහි පාචාරික නම් අභ්‍යන්තරයෙහි වැඩ සිටිසේක.

නාලන්දාව, අපේ සාරීපුත්ත මහරහතන් වහන්සේගේ ගම් ප්‍රදේශයයි. එහිදී සාරීපුත්ත මහරහතන් වහන්සේ බුදුහියාණන් වහන්සේ වෙත වැඩීම කොට “ස්වාමීනි භාගාවතුන් වහන්ස මම මෙසේ මහත් ප්‍රසාදයට පත්වූයෙමි. භාගාවතුන් වහන්සේට වඩා සම්බෝධියෙන් උතුම වු වෙනත් සමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ කිසිම කෙනෙක් මෙයට පෙර සිටියෙන් තැහැ. මතු ඇතිවෙන්නේන්ත් තැහැ. දැනට ඇත්තේන්ත් තැහැ.” යනුවෙන් මහා සිංහනාදයක් පැවැත්වූහ. එවිට බුදුහු සාරීපුත්ත මහරහතන් වහන්සේ අමතා එය එකාංගවාදී හෝ අන්තවාදී හෙවත් ආදානගාහී ප්‍රකාශයක් නේද? යැයි විවාල කළේ සැරුශුත් මහරහතන් වහන්සේ ප්‍රකාශ කළේ එය එසේ දේශනා කිරීමට තරම් තමන්වහන්සේට හැකියාව ලැබුණේ තම “දරමන්වය” හෙවත් දරමය පිළිබඳව ඇතිවූ නිවැරදි, පැහැදිලි, පිරිසිදු, දැනුම හෙවත් අනුබෝධකාණ්ඩ නිසා බවය.

නාලන්දාවේ කැමතිසේ වැඩ සිට ආනන්ද හිමියන් අමතා “ආනන්ද දැන් අපි පායලිගමට යමු ද?” යැයි යෝජනා කළහ. ඒ අනුව මහත් හිකුත්ත් වහන්සේලා පිරිසක් ද සමග පායලි නම් ගමට වැඩීම කළහ. මේ අශේක රජු සමයේ පායලිප්‍රත්‍රි නමින් ද වර්තමානයේ

පැවතා නමින් ද හඳුන්වන තගරයයි. බුදුහු පායලී නම් ගමට වැඩම කළ විට එහි සිටි ජනතාව බුදුරජාණන් වහන්සේගේ ආගමනය අසා උන්වහන්සේ වෙත පැමිණ ආචාර්ය ගෙයක් කරවා පුජාකලේය. එම ආචාර්යයේදී බුදුහු එම උපාසකයන් අමතා සිලයෙන් තොරවූ දුෂ්කිලයාට සිදුවන සිල විපත්ති පහක් සහ සිලවන්තයාට සිල්වත් බව තිසා ඇතිවෙන ආනිසංස පහක් දේශනා කළහ. මෙසේ රාත්‍රිය බොහෝ කාලයක් ඉක්ම යන තොක් ම අපේ බුදුහාමුදුරුවෝ ඒ පිරිසට දහම් දෙසුහ.

අපේ බුදුහාමුදුරුවෝ මෙසේ මෙසේ මේ පායලීගාමයෙහි වැඩ වසන සමයෙහි සූතිධ හා වස්සකාර යන මහ ඇමති වරු දෙපාල තගර නිරමාණයට පැමිණි අතර ඔවුහු බුදුරජාණන් වහන්සේ පසුපසින් ගොස් බුදුරජාණන් වහන්සේ යම් දොරකින් නිකුම්මෙන් ද ඒ දොර "ගොතමද්වාර" යැයි නම් කළහ. යම් තොටුපළකින් ගංගානම් තදිය තරණය කළේද ඒ තොටුපළ "ගොතම තිරපය" යැයි නම් කළහ. මෙසේ බුදුහු ගංගානදිය වෙතට පැමිණි විට ගංගානදිය ඉවුරු මට්ටමට ම පිරි ගලා බසිමින් තිබුණි. එවිට බොහෝ දෙනා එතෙරට යාම පිණිස විවිධාකාරයෙන් මරු පාරු සකස් කරමින් සිටියදී අපේ ගාන්ති දායක වූ බුදුහාමුදුරුවෝ තම හිසුන් වහන්සේලා ද සමග මෙතෙරින් අතුරුදහන්ව එතෙර පෙනී සිටියහ. සියල්ලෝ ම මහ පුදුමයෙන් බලා සිටියහ.

ගංගා තදියෙන් එතෙර වූ බුදුභියාණෝ ආනන්ද හිමියන් අමතා " ආනන්ද අපි කෝටී ගාමයට යමුදු?" යැයි යෝජනා කළහ. ඒ අනුව මහත් හිසුන් පිරිස ද සමග තෝටිගාමයට වැඩම කළහ. එහිදී හිසුන් වහන්සේලා

අමතා මෙසේ ඉතාමත්ම වැදගත් දේශනයක් කළහ.

“පින්වත් මහණෙනි, මෙව්වර කාලයක් තිස්සේ ඔබලාත් මමත් මේ තරම දීර්ස කාලයක් සසර සැරිසුරුවේ, දිවිවේ, මේ වතුරායී සත්‍යය ධර්මය අවබෝධ නොකළ නිසයි, ප්‍රතිවේද නොකළ නිසයි.”

මෙසේ කෝට්ගාමයෙහි වැඩ සිටිදි ද බොහෝ හිකුෂන් වහන්සේලාට සීල සමාධි පක්ෂුකා වැඩිමේ වැදගත් කම දේශනා කළහ.

කෝට්ගාමයෙහි කුමති තාක් කල් වැඩ සිටි ඇපේ බුදුහාමුදුරුවේ ආනන්ද හිමියන් අමතා “ආනන්ද දැන් අපි නදිකාවට යමුනේද?” යැයි යෝජනා කළහ. ඒ අනුව තදිකාවට වැඩම කොට එහි වැඩ සිටියහ. එහිදී ආනන්ද හිමියන් වෙත පැමිණි විවිධ අය තමන්ගේ පරලාව සැපත් ක්‍රාන්කින්ට මොකද වුණේ, ඒ අය කොහොද ඉපදුනේ යැයි බුදුපියාණන්ගෙන් අසන්න යැයි ආයාචනා කළහ.

එවිට ආනන්ද හිමියෝ බුදුපියාණ් වෙත පැමිණ සාල්හ නම් හිකුව ද, නන්දා නම් හිකුණීය ද, සුදන්ත නම් උපාසක ද, සුජාතා නම් උපාසිකාව ද, කකුඩ නම් උපාසක ද, කාලිංග නම් උපාසක ද, නිකට නම් උපාසක ද, කටිස්සහ නම් උපාසක ද, තුටිය නම් උපාසක ද, සන්තුටිය නම් උපාසක ද, හද්ද නම් උපාසක ද, සුහද්ද නම් උපාසක ද, යන අය මිය ගොස් ඇති බවත් ඒ අයගේ උපත සිදුවුයේ කොයි ආකාරයෙන් ද යනුවෙන් දේශනා කරන ලෙසත් ඉල්ලා සිටියහ. ඒ අනුව බුදුහු ඒ ගැන දේශනා කොට අනතුරුව

මෙ නදිකාවේ ම පනහකට වැඩි උපාසක පිරිසක් කළරිය කොට ඕරුම්හාගිය සංයෝජන තැති කිරීමෙන් සුද්ධාවාසයෙහි උපත ලැබූ බවත්, එහිදී පිරිනිවනට පත්වෙන බවත්, අනුවකට වැඩි පිරිසක් සකදාගාමි වී කළරිය කළ බවත් ඒ අය තැවත එක් වරක් මෙහි පැමිණෙන බවත්, පත්සියයකට වැඩි පිරිසක් සෝච්චාන් වී කළරිය කළ බවත් ඒ අනුව අපායෙහි නොවැවෙන බවත් අනිවාර්යයෙන් ම සම්බෝධිය කරා යන බවත් දේශනා කොට මෙසේ වදාලන. “අානන්ද මෙසේ මිය යන අයගේ තොරතුරු ඇසීමට පැමිණීම තථාගතයන් වහන්සේට අපහසුවක්. ඒනිසා ‘මින් මතු මම තිරයෙහි ඉපදෙන්නේ’ තැ. මින් මතු මම තිරසන් යෝඤියෙහි ඉපදෙන්නේ’ තැ, මින් මතු මම ප්‍රේත ලෝකයෙහි ඉපදෙන්නේ’ තැ. මින්මතු මම කිසිම අපායක ඉපදෙන්නේ’ තැ. තියත වශයෙන් ම සම්බෝධියට පත්වෙමි.’ යනුවෙන් තමන්ට ම තමාගැන කිව හැකි වන සේ ධර්ම ආදාසයක් හෙවත් දහම් කැඩිපතක් වෙන්න” යැයි දේශනා කළන. ඒ දහම් කැඩිපත යනු සෝච්චාන් තත්වයට පත්වීමයි. ඒ සඳහා අවශ්‍ය කරුණු හතරක් මෙහිදී දේශනා කළන. එනම්,

1. බුදුරජාණන් වහන්සේ කෙරෙහි අවල ගුද්ධාව,
2. ධර්ම රත්නය කෙරෙහි අවල ගුද්ධාව,
3. සංස රත්නය කෙරෙහි අවල ගුද්ධාව,
4. අරියකාන්ත සිලයෙන් යුත්ත වීම. යන හතරයි.

මෙසේ අර්ථ බුද්ධාමුදුරුවේ නදිකාවෙහිද කැමති පරිදි වැඩ සිට ආනන්ද හිමියන් අමතා “අානන්ද දැන් අපි වේසාලියට යමුද?” යැයි යෝජනා කළන. ඒ අනුව ආනන්ද හිමියන් ප්‍රමුඛ මහත් හිකුෂු පිරිසක් ද සමග

වේසාලියට වැඩම කොට එහි අම්බපාලියගේ අභිවනයෙහි වැඩසිටීසේක.

මෙහිදී අපේ බුදුභාමුදුරුවේ අපට දේශනා කළ සුවිශේෂම දෙය මෙන්ත. "සතො හිකුවේ හිකුව විහරෙයා සම්පර්තානා. අයා වෝ අම්භාකං අනුසාසනි." මෙහි තේරුම "පින්වත් මහණෙනි, සිහියෙන් හා නුවණීන් යුතුව වාසය කරන්න. මේ ඔබලාට අපගේ අනුශාසනයයි."

මෙහි සිහි නුවණීන් යනු සතිසම්පර්ක්‍යූද්‍යයෙන් යුතුව වාසය කිරීමයි. මේ සිහියෙන් හා නුවණීන් හෙවත් සතිසම්පර්ක්‍යූද්‍යයෙන් වාසය කිරීම යනු අන් කවරක්වත් නොව සතර සතිපටියානයෙන් යුතුව වාසය කිරීම බව අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ එහිදීම දේශනා කළහ.

බුදුරජාණන් වහන්සේ හිකුෂු මහා සංසරත්නයන් සමග තමන්ගේ අඩ උයනට පැමිණ වැඩ සිටින බව අම්බපාලි ගණිකාවට අසන්නට ලැබුණි. ඒ අනුව ඇය එහි ගොස් මහත්සේ සතුටුව දහම් කතාවන්ට සවන් යොමුකොට පසුදින දානයට ආරාධනා කළාය. බුදුහු එම ආරාධනය නිහඩව සිටිමින් හාරගත්හ. ඇය හිය පසු වේසාලියේ ලිවිජච්ඡා ද බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ පසුදින දානයට ආරාධනා කළහ. එහෙත් බුදුපියාණෝ ඒ වනවිට අම්බපාලි ගණිකාවගේ දානය පිළිගෙන තිබු නිසා මේ රජදරුවන්ගේ දානය පිළිගත්තේ තැත. එදා ලිවිජච් රජදරුවන් තමන් වහන්සේ වෙත පැමිණෙන ආකාරය දැක බුදුරජාණෝ හිකුෂුන් වහන්සේලා ඇමතුහ. "පින්වත් මහණෙනි, යම්

කෙනෙක් තාවතිංසයේ දෙව්වරු දැකලා තැත්තම් මෙන්න මේ ලිචිප්පි පිරිස බලන්න. තාවතිංසයේ දෙව්වරුත් මෙන්න මේ වගේ තමයි.” යැයි දේශනා කළහ. මෙසේ බුදුපු මෙහිදී ද හිකුණ් වහන්සේලාට සිල සමාධී පක්කුකා වැඩිමේ වැදගත්කම පෙන්වා දෙමින් දහම් දෙසමින් වැඩසිටියහ.

එහි ද කැමති පරිදි වැඩ සිට ආනන්ද හිමියන් අමතමින් “ආනන්ද දැන් අපි බෙලුව ගමට යමුද?” යැයි යෝජනා කළහ. ඒ අනුව මහත් හිකුණ් පිරිසක් සමග බෙලුව ගමට වැඩම කළහ. එහිදී හිකුණ් ඇමතු බුදුපියාණේ “ පින්වත් මහණෙනි, මේ වේසාලියෙහි යමිසේ මිතුයන් වෙත් ද සම්බන්ධතා ඇති අය වෙත් ද එකට අනුහාව කරන දැඩි මිතුරු සබඳතා ඇති අය වෙත් ද ඒ අය සමග වස් වසන්න. මම ද මෙහිම මේ බෙලුව ගමෙහිම වස් වසමි.” යැයි දේශනා කළහ. ඒ අනුව බුදුපු බෙලුව ගමෙහි වස් විසුහ. මෙසේ වස් විසු බුදුරජාණන් වහන්සේට එහිදී දැඩි සේ, මරණාන්තිකව, අසණීප විය. එහන් අපේ බුදුහාමුදුරුවේ සිතෙහි කිසිම විපිළිසර බවක් නැතිව ඒ සියලු වේදනා සිහිනුවණින් යුතුවම ඉටසා වදාලහ.

අපේ බුදුහාමුදුරුවේ මේ අවස්ථාවේ දී මෙසේ සිතුහ. “මෙහිදී මා උපස්ථායකාදී හිකුණ්ට නොදැන්වාම පිරිනිවන් පාන්නේ නම් එය නොගැළ පෙන්නකි. එබැවින් මේ ආබාධය වීරයීයෙන් මැඛපවත්වා පිටිත සංස්කාර අධිෂ්ථාන කොට (තව දුරටත් පිටත වෙන්නෙම් යැයි අධිෂ්ථාන කොට) වාසය කළ යුතුයි.” යනුවෙනි. එසේ සිතා ඒ අනුව තව දුරටත් පිටත් වෙන්නෙම් යැයි අධිෂ්ථාන කොට වාසය කළහ.

එෂේ ආබාධයෙන් තොරවු කළේ අපේ බුද්ධාමුද්‍රැවෝ විභාරයෙන් පිටපැත්තෙහි විභාර සේවනෙහි පනවනලද ආසනයෙක වැඩ සිටිසේක. එවිට ආනන්ද හිමියේ එතැන්ට පැමිණ වැද මෙසේ කීහ. “ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ පහසුව සිටින බව දුටිමි. භාග්‍යවතුන් වහන්සේගේ බමනිය බව දුටිමි. ඒත් මගේ මූල් ගැරියම මත්වෙලා වගේ දැනුණා. භාග්‍යවතුන් වහන්සේගේ ගිලන් බව නිසා මට උතුර දකුණ පෙන්නේ නැතිව ගියා. ධර්මය වැටහෙන්නේ නැතිව ගියා. එසේ වුව ද භාග්‍යවතුන් වහන්සේ හික්ෂු සංසයා අමතා අවසන් වශයෙන් අවවාදයක් තොවදාරා නම් පිරිනිවන් පාන්නේ නැතැයි සිතා ආස්ථාද මාත්‍රයක් ඇති කරගත්තා.” යනුවෙනි. එවිට අපේ බුද්ධාමුද්‍රැවෝ ආනන්ද භාමුද්‍රැවන්ට මෙසේ දේශනා කළහ.

“ආනන්ද හික්ෂු සංසයා මගෙන් මොනවද බලාපාරෙත්තු වෙන්නේ? මම කිසිම හිඹැසක් නැතිව, බාධාවක්, අඩුපාඩුවක් නැතිව, බාහිර දෙයක් තොකාට, ආචාරය මූල්‍යය නැතිව, ධර්මය දේශනා කළා. ආනන්ද යම්කෙනෙකුට හිතෙනවා නම් ‘මම හික්ෂුසංසයා පරිහරණය කරනවා’ කියලා හෝ ‘හික්ෂු සංසයා මම උදෙසායි සිටින්නේ’ කියලා හෝ හෙතෙම හික්ෂුසංසයාට කිසිවක් කිව යුතුයි. නමුත් ආනන්ද තරාගතයන්ට එවැනි අදහසක් නැහැ. ඒ නිසා ආනන්ද තරාගතයන් වහන්සේ හික්ෂු සංසයාට මොනවා කියන්නද?”

තවදුරටත් අපේ බුද්ධාමුද්‍රැවෝ මෙසේ වදාරති. “ආනන්ද මම දැන් හොඳටම දිරලා. වසයට ගිහිල්ලා. පිටිතයේ අවසානයට ඇව්විල්ලා. මගේ වයස දැන්

අසුවයි. ආනන්ද හරියට දිරාපු කරන්තයක් යන්තම් එහෙන් මෙහෙන් බැඳගෙන බොහෝම අමාරුවෙන් පද්ධාගෙන යන්නේ යම් සේදු එසේම ආනන්ද තථාගතයන් වහන්සේගේ කයදී බොහෝම අමාරුවෙන් තමයි මේ පවත්වාගෙන යන්නේ. යම් අවස්ථාවක තථාගතයන් වහන්සේ සියලු නිමිති සිහිනොකාට එකම වූ වේදනාවන්ගේ නිරෝධයට සිත යොමු කොට විත්ත සමාධියට පත්ව වාසය කරන්නේ ද හෙවත් සක්ක්‍යාවේදයිත නිරෝධයට සමවැද වාසය කරන්නේද එවිට තථාගතයන් වහන්සේගේ කයට මහත් පහසුවක් දැනේ. මේ නිසා ආනන්ද තමන්ම තමාට දිවයිනක් මෙන් වාසය කරන්න. තමාට තමාම සරණ කරගන්න. වෙනත් කෙනෙනක් සරණ යන්න එපා. ධර්මය දිවයිනක් කොට වාසය කරන්න. ධර්මය සරණ යන්න. වෙනත් දෙයක් සරණ කරගන්න එපා.” (අත්තදීපා විහරල අත්තසරණා අනක්ක්සරණා, ධම්මදීපා ධම්මසරණා අනක්ක්සරණා).

මෙසේ තමාට තමාම පිහිට කරගන්නේ කෙසේද ධර්මය පිහිට කරගන්නේ කෙසේද යන්න ද පැහැදිලි කළ ඇපේ බුද්ධාමුදුරුවෝ ඇපට දේශනා කළේ සතර සතිපටියානයෙන් යුතුව වාසය කරන්න යන්නය. ඒ බුදුපියාණන් වහන්සේ විසින් මහත් කරුණාවෙන් ඇපට දේශනා කළ ඒ ගේෂ්ඨ අවවාදය ඇපිත් මහත් ගොරවයෙන් යුතුව දොහොත් මුදුන් දී හිස් මුදුනින්ම පිළිගෙනිමු. ඒ අනුව ඇපේ පිවිත ධර්මයටම කැප කොට සතර සතිපටියාන වඩමු. ඒ තමාට තමාම පිහිට කරගැනීමයි. ධර්මය පිහිට කරගැනීමයි.

මෙසේ බුදුපියාණන් වහන්සේගේ අසණීපයෙන්

පසුව නැවත නිරෝගී බවට පත්වූ අතර උන්වහන්සේ නැවත වෙසාලියෙහි පිණ්ඩාතයට ද වැඩම කළහ. අනතුරුව දානයෙන් පසු ආනන්ද හිමියන් ඇමතුහ. “ආනන්ද තිසිදනය (වාචිවෙන පත්කඩය) ගන්න. අපි දවල් කාලයේ සුවසේ වාසය කිරීම සඳහා වාපාල වෙතියට යම්” යැයි යෝජනා කළහ. ආනන්ද භාමුදුරුවෙන් තිසිදනය ගෙන අපේ බුද්‍යහාමුදුරුවෙන් වහන්සේගේ පසුපසින් හෙමින් හෙමින් වැඩියහ. මෙසේ අපේ බුද්‍යහාමුදුරුවෝ වාපාල වෙතිය නැමති ස්ථානයට වැඩම කොට පනවනලද ආසනයෙහි වැඩ සිටිසේක. අනතුරුව තථාගත බුදුරජාණන් වහන්සේ ආනන්ද හිමියන් අමතා මෙසේ දේශනා කළ සේක.

“ආනන්ද මේ වෙසාලිය රමණීයයි. උදේන වෙතිය රමණීයයි. ගෝතමක වෙතිය රමණීයයි. සත්තම්බ වෙතිය රමණීයයි. බහුප්‍රත්ත වෙතිය රමණීයයි. සාරන්දද වෙතිය රමණීයයි. වාපාල වෙතිය රමණීයයි. ආනන්ද යමිකෙනෙක් සතර ඉද්ධීපාද නැවත නැවත වඩා තියෙනවා නම්, බහුල වශයෙන් වඩා තියෙනවා නම්, යානයක් වගේ කරගෙන තියෙනවා නම්, වස්තුවක් වගේ තමාට පිහිට පිණිස සකස් කරගෙන තියෙනවා නම්, තමන් අනුව සිටින දෙයක් බවට පත් කරගෙන තියෙනවා නම්, මැනවින් පුරුදු කරගෙන තියෙනවා නම්, මැනවින් ආරම්භ කරලා තියෙනවා නම්, හෙතෙම කැමති නම් කළුපයක් හෝ කළුපයකට වැඩියෙන් හෝ පිටත්විය හැකිවන්නේය. ආනන්ද තථාගතයන්ගේ සතර ඉද්ධීපාද නැවත නැවත වඩා තියෙන්නේ, බහුල වශයෙන් වඩා තියෙන්නේ, යානයක් වගේ කරගෙනයි තියෙන්නේ, තමාට පිහිට පිණිස සකස් කරගෙනයි

තියෙන්නේ, තමන් අනුව සිටින දෙයක් බවට පත් කරගෙනයි තියෙන්නේ, මැනවින් පුරුෂ කරගෙනයි තියෙන්නේ, මැනවින් ආරම්භ කරලයි තියෙන්නේ. එබැවින් ආනන්ද තථාගතයන් කැමති නම් කල්පයක් හෝ එයට විකක් වැඩියෙන් වුවද ජීවත්විය හැකියි.” යනුවෙනි.

මෙසේ බුදුරජාණන් වහන්සේ කෙලින්ම තොකියා කිසියම් සංඡාචක් වශයෙන් නිමිත්තක් වශයෙන් තමන් වහන්සේට අවශ්‍ය නම් ආයුෂ් කල්පයකට වඩා වුවද ජීවත්විය හැකි යැයි ප්‍රකාශ කරදී ආනන්ද හිමියන්ට “පින්වත් ස්වාමිනි එසේ නම් භාග්‍යවතුන් වහන්සේ බොහෝ දෙනාට හිත සුව පිණිස ලොවට අනුකම්පා පිණිස දෙවි මිනිසුන්ගේ යහපත පිණිස කල්පයක් වැඩ සිටින සේක්වා” යනුවෙන් ආරාධනා කළ යුතු යැයි හැඟීමක්, අවබෝධයක් ඇති තොවිය. මේ ආකාරයෙන් බුදුපියාණන් වහන්සේ තෙවරක්ම ප්‍රකාශ කළ ද ආනන්ද හිමියන්ට එවැනි හැඟීමක්, අවබෝධයක් ඇති තොවිය. එයට හේතුව වූයේ ඒ අවස්ථාව වනවිට මාරයා උන්වහන්සේගේ සිත වසර කරගෙන සිටීම යැයි මහා පරිනිබ්‍රාණ සුතුයෙහිම සඳහන් වේ. කෙසේ වුවද ලෝක සත්වයාට එනම් අපට අපේ බුද්‍යභාමුදුරුවෝ දැක ගැනීමට දහම් ඇසීමට තිබුණ ඒ අනත් අවස්ථාව අහිමි විය. සියල්ලම අනිත්‍යයි.

අනතුරුව අපේ බුද්‍යභාමුදුරුවෝ ආනන්ද භාමුදුරුවන් වහන්සේට “ආනන්ද එහෙම නම් දැන් ඔබට මෙතැනින් යන්න සුදුසු කාලය බව දැනගන්න” යැයි ප්‍රකාශ කළහ. ඒ අනුව ආනන්ද හිමියෝ එතැනින් නික්ම ගොස් තුදුරු තැනැක එක්තරා ගසක් මුල වැඩ

සිටියේය. ඒ අවස්ථාවේ මාරයා බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ එකත් පසෙක හිටගෙන මෙසේ කිවේය.

“ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පාන සේක්වා. සුගතයන් වහන්සේ පිරිනිවන් පාන සේක්වා. භාග්‍යවතුන් වහන්සේ දැන් පිරිනිවන් පාන්නට කාලයයි. භාග්‍යවතුන් වහන්සේ මෙවැනි ප්‍රකාශයක් කර ඇත්තාහ. ”පාඩී මාරය, මම යම්තාක් මගේ හිකුත්ත් වහන්සේලා ව්‍යක්ත වූ විනිත වූ විසාරද වූ බහුග්‍රැහ වූ ධරුමධර වූ ධරුමානු ධරුම ප්‍රතිපන්න වූ සාම්වි ප්‍රතිපන්න වූ ධරුමයට අනුව හැසිරෙන්නාවූ පිරිසක් තොටන්නේ ද තමන්ගේ ආචාර්යීවාදය ඉගෙනගෙන තොකියන්නාහු ද තොදෙසන්නාහු ද තොපනවන්නාහු ද තොපිහිටින් නාහු ද ප්‍රකට තොකරන්නාහු ද පහළ වූ පරප්‍රවාද කරුණු සහිතව මැබලා ප්‍රාතිභායී සහිතව දහම් තොදෙසන්නාහු ද ඒ තාක් තථාගතයන් වහන්සේ පිරි නිවන් පාන්නේ නැත.” යනුවෙති. “එහෙත් දැන් භාග්‍යවතුන් වහන්සේගේ ග්‍රාවක හිකුත්ත් වහන්සේලා ව්‍යක්තයි, විනිතයි, විසාරදයි, බහුග්‍රැහයි, ධරුමධරයි, ධරුමානුධරුම ප්‍රතිපන්නයි, සාම්විප්‍රතිපන්නයි, ධරුමයට අනුව හැසිරෙයි, තමන්ගේ ආචාර්යීවාදය ඉගෙනගෙන ප්‍රකාශකරන අයයි, දේශනා කරන අයයි, මැනවින් පිහිටි අයයි, පහළ වූ පරප්‍රවාද මථනය කරමින් කරුණු සහිතව මැනවින් දහම් දේශනා කරන අයයි. භාග්‍යවතුන් වහන්සේ දැන් ඉතින් පිරිනිවන් පාන සේක්වා. සුගතයන් වහන්සේ දැන් ඉතින් පිරිනිවන් පාන සේක්වා. දැන් භාග්‍යවතුන් වහන්සේට පිරිනිවන් පාන්නට කාලයයි.” හිකුත්තීන් වහන්සේලා ද ... උපාසකවරු ද.... උපාසිකාවරු ද... දැන් භාග්‍යවතුන් වහන්සේගේ ග්‍රාවකා වූ උපාසිකාවේ ව්‍යක්තයි. විනිතයි.

විසාරදයි... භාග්‍යවතුන් වහන්සේ විසින් “පාඩී මාරය යම්තාක් මාගේ මේ ගාසන මාරුග බුහුමවර්යාට සමඟ්ධ නොවන්නේ ද වංශ්ධියට නොපැමිණෙන්නේ ද විස් තිරේන නොවන්නේ ද බොහෝ දෙනා විසින් දැන ගන්නා ලද්දේ නොවන්නේ ද , පාලුල නොවන්නේද, තුවණුති සියලු දෙවි මිනිසුන් විසින් සුපුකාඩිත නොවන්නේ ද ඒ තාක් පිරිනිවන් නොපාන්නෙමි.” යැයි පුකාග කරනලදී. භාග්‍යවතුන් වහන්ස, දැන් භාග්‍යවතුන් වහන්සේගේ ගාසන මාරුග බුහුමවයස්ව සමඟ්ධියට පත්ව ඇත. වංශ්ධියට පත්ව ඇත. විස්තාත භාවයට පත්ව ඇත. බොහෝ ජනයා අතර පාලුල වී ඇත. තුවණුති දෙවි මිනිසුන් විසින් සුපුකාඩිත ද වේ. එබැවින් දැන් භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පාන සේක්වා. දැන් භාග්‍යවතුන් වහන්සේට පිරිනිවන් පාන සේක්වා. දැන් භාග්‍යවතුන් වහන්සේට පිරිනිවන් පාන්තට සුදුසු කාලයයි.” යනුවෙති.

මාරයා මෙසේ කී කල්හී අපේ බුදුහාමුදුරුවෝ මාරයාට මෙසේ කිහි. “පවිත්‍ර මාරය එතරම් කළබලවිය යුතු තැහැ. දැඩි උත්සාහයක් අවශ්‍ය තැහැ. නොබෝ කළකින්ම තථාගතයන්ගේ පරිනිරවාණය සිදුවන්නේය. මෙයින් මාස තුනක් ඇවැමෙන් තථාගතයන් වහන්සේ පිරිනිවන් පාන්නේය” යැයි දේශනා කළහ. ඉක්තිති භාග්‍යවත් වූ බුදුපියාණන් වහන්සේ වාපාල වේතියේ දී සිහිනුවණින් යුතුව ආයුස්ස්කාරය අත්හරින ලදී. ඒ සමගම සිරුරේ මයිල් කෙළින් සිටින තරම්, හයානකවු, මහා තුම්වලනයක් ඇතිවිය. දෙවියන්ගේ බෙර හතු ද ඇසුරණාහ. මේ අවස්ථාවේ ආනන්ද හිමියෝ බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ මේ මහා තුම්වලනයට හේතුව විවාහ. එහිදී බුදුරජාණන් වහන්සේ තුම්වලනයට හේතු

අවක් ඇති බව පැහැදිලි කළහ. එහිදීම අට පිරිසද, අහිභායතන අට ද, විමෝෂණ අට ද, දේශනා කළසේක. අනතුරුව බුදුරජාණන් වහන්සේ ආනන්ද හිමියන් අමතා “ආනන්ද සම්බුද්ධත්වයට පත්වී මුල් ද්වස්වලම දිනක් මම උරුවේලාවේ තෙරක්ෂාතරා නදී තීරයෙහි අඡපාල තුරගැක මුල වාසය කරනවිට මේ පවිචු මාරයා මා වෙත පැමිණුනා. පැමිණ භාග්‍යවතුන් වහන්සේ දැන් පිරිනිවන්පාන සේක්වා, සුගතයන් වහන්සේ දැන් පිරිනිවන්පාන සේක්වා, දැන් පිරිනිවීමට කාලයයි.” යනුවෙන් ආයාවනා කළ බව දේශනා කළහ. එසේ දේශනා කොට තවදුරටත් මෙසේ පැවසුහ. “එසේ කියදී ආනන්ද මම ‘මගේ හිකුෂු, හිකුෂුණී, උපාසක, උපාසිකා පිරිස ව්‍යක්ත, විනිත, විසාරද බහුස්සුත, ධම්මධර, ධම්මානුධම්ම පරීපන්න, සාම්විපරීපන්න වූ පරප්‍රවාදයන් නැති කිරීමට සමත්වූ පිරිසක් වෙනතෙක්, මේ බුන්මවරිය හෙවත් ගාසනය දෙවී මිනිසුන් අතර මැනුවින් ස්ථාපිත වෙන තෙක් පිරිනිවන් පාන්නේ නැතැයි කිවෙමි. දැන් මේ අදත් පාඨී මාරයා මා වෙත පැමිණ ‘භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන්පාන සේක්වා, සුගතයන් වහන්සේ පිරිනිවන් පාන සේක්වා. භාග්‍යවතුන් වහන්සේ විසින් හිකුෂු, හිකුෂුණී, උපාසක, උපාසිකා, සිවිපිරිස ව්‍යක්ත විනිත, විසාරද පිරිසක් වෙන තෙක් පිරිනිවන් නොපාන බව කිවත් දැන් ඒ සියල්ල සම්පුර්ණයි, දැන් පිරිනිවන් පාන්නට කාලයයි යනුවෙන් කිවෙය. ආනන්ද ඒ අනුව මම ‘මාරය ඒ තරම් කළබල වෙන්න ඕනෑම නැහැ. මහන්සී වෙන්න ඕනෑම නැහැ, නොබෝ කළකින්ම, එනම මෙයින් තුන්මාසයක් ඇවැමෙන් තථාගතයන්ගේ පරිනිරවාණය සිදුවන්නේය’ යැයි කිවෙමි. මෙහිදීම ආනන්ද අද වාපල වේතියේ දී තථාගතයන් විසින් සිහිනුවනීන් යුත්ත්ව

ආයුස්ස්කාරය හරින ලදී” යැයි දේශනා කළහ.

එ අවස්ථාවේ ආනන්ද හිමියෝ බුදුරජාණන් වහන්සේට “ස්වාමීනි බොහෝ ජනයාට හිතසුව පිණිස, ලෝකයට අනුකම්පා පිණිස, දෙවි මිතිසුන්ගේ යහපත පිණිස භාග්‍යවතුන් වහන්සේ කල්පයක් වැඩසිටින සේක්වා, සුගතයන් වහන්සේ කල්පයක් වැඩසිටින සේක්වා” යනුවෙන් ආයාවනා කළහ. එවිට බුදුරජාණන් “ආනන්ද දැන් ආයාවනා කිරීමෙන් එලක් නැහැ. දැන් එයට කාලය නොවේ” යැයි දේශනා කළහ. දෙවෙනුව ද තෙවෙනුව ද ආනන්ද හිමියෝ එසේ ආයාවනා කළහ. එ අවස්ථාවේ දී බුදුරජාණන් වහන්සේ ආනන්ද හිමියන්ට මෙසේ දේශනා කළහ. “ආනන්ද ඔබ තරාගතයන් වහන්සේගේ බුද්ධත්වය අදහනවද පිළිගන්නව ද?”. එවිට ආනන්ද හිමියෝ “එසේය ස්වාමීනි” යැයි කිය. එසේනම් කටර හෙයින් දෙවෙනි වර තෙවෙනි වර දක්වා තරාගතයන් පෙළන්නේ දැයි විවාලහ. එවිට ආනන්ද හිමියෝ ස්වාමීනි, මම භාග්‍යවතුන් වහන්සේගෙන්ම “යම් කෙනෙක් සතර ඉද්ධිපාද වඩා ඇත්තේ නම් කල්පයක් හෝ එයට විකක් වැඩියෙන් හෝ ජිවත් විය භැකිය” යැයි ඇසුවෙම් එසේ හෙයින් මෙසේ විවාල බව කිහ. “ආනන්ද ඔබ එය පිළිගන්නවද?” යැයි බුදුහු ඇසුහ. “එසේය ස්වාමීනි” ආනන්ද හිමියෝ පිළිතුරු දුන්හ. මෙහිදී බුදුරජාණන් වහන්සේ දේශනා කළේ එය ආනන්ද හිමියන්ගෙන්ම සිදුවූ වැරද්දක් බවයි. බුදුහු මෙසේ දේශනා කළහ. “ආනන්ද ඉදින් ඔබ තෙවන වර දක්වා ඉල්ලා සිටියේ නම් දෙවරක්ම වුවද ප්‍රතිසෙෂ්ප කළ ද තෙවන වර එම ඉල්ලීම තරාගතයන් වහන්සේ ඉවසන්නේය, පිළිගන්නේය” (සම් න්‍යං ආනන්ද තරාගතං

යාවෙයුයාසී, ද්‍රේවිව තෙ වාචා තරාගතො පටික්ඩ්පෙයා, අප් තතියකං අධිචාසෙයා. තස්මා තිහානන්ද තුයෙහවෙතං දුක්කටං තුයෙහවෙතං අපරද්ධං) යනුවෙති.

බුදුහු මෙයට පෙර ද මෙම කාරණය එනම් සතර ඉද්ධිපාද වැඩු කෙනෙකුට ආයුෂ්කල්පයක් හෝ එයට වැඩියෙන් වුවද ජිවත්විය හැකි බව, ආනන්ද හිමියන්ට වතු ලෙසින් විවිධ අවස්ථාවල ප්‍රකාශ කර තිබුණ බව සඳහන් වේ.¹² කෙසේ වුවද මේ වතාවට ද එසේ ප්‍රකාශ කරදී ආනන්ද හිමියන්ට එම ආරාධනය කිරීමට නොහැකි වූ බවත් එබැවින් බුදුහු මාරයා විසින් කළ ආරාධනය පිළිගෙන පිරිනිවන් පැමුමට තීරණය කළ බවත් දිසනිකායේ මහා පරිනිඛ්‍යාණ සුතුයෙහි සඳහන් වේ.

“ආනන්ද සියලුම ප්‍රිය වූ මනාප වූ දේවල් වෙනස් ස්වභාවයට පත්වෙන බව, අනුස්වභාවයට පත්වෙන බව, ඒවායින් වෙන් වෙන්නට සිදුවෙන බව මා විසින් කලින්ම දේශනා කරන ලදී. ආනන්ද යමක් ඉපදුණේ ද ඇතිවුයේ ද සකස් වුයේ ද වෙනස් වෙන ස්වභාවයට අයන් වුයේ ද එය එසේ වෙනස් නොවේවා පළදු නොවේවායි යන්නක් සිදු නොවන්නේය. ආනන්ද තරාගතයන් විසින් යමක් අත්හරින ලද ද, බැහැර කරන ලදද, මුදන ලදද, පහ කරන ලදද, දුරු කරන ලදද, යම් ආයුසංස්කාරයක් හරන ලදද, නොබෝ කළේහි තරාගතයන්ගේ පිරිනිවීම වන්නේය. මෙයින් තෙමසක් ඇවැමෙන් තරාගතයේ පිරිනිවන් පාන්නාහ. මෙසේ යම් ඒකාන්ත වවනයක් තරාගතයේ ප්‍රකාශ කරන ලදද එය කිසිම ආකාරයකින් වෙනස් වෙන්නේ නැත.” යැයි දේශනා කළහ. අනතුරුව අපේ බුදුහාමුදුරුවේ

ଆନନ୍ଦ ହିମିଯନ୍ ଅମତା “ଆନନ୍ଦ ଦୈନ୍ ଅପି ମହାଵନଯେ କୃପାଗାର ଶାଲାଵିତ ଯମ୍” ଯୈବି ଦେବୀତନା କଳନ.

ଶେ ଆନୁଵ ଅପେ ବ୍ରଦ୍ଧିଭାମ୍ବଦ୍ରର୍ମେଵେ ଆନନ୍ଦ ହିମିଯନ୍ ଦୟମଗ ମହା ବନେ କୃପାଗାର ଶାଲାଵିତ ବୈଚିମ କଳନ. ବୈଚିମ କୋଠ ଆନନ୍ଦ ହିମିଯନ୍ ଅମତା ମୁଖ ଲେଖାଲିଯେତିମ ବୈଚ ଜିରିନ ଜିଯାଲିମ ହିକ୍ଷୁନ୍ ବହନ୍ତେଚେଲା ରଙ୍ଗକରିବନ୍ତନ ଯୈବି କିମ. ଆନନ୍ଦ ହିମିଯେ ଶେଷ କଳନ. ରଙ୍ଗର ଜିରି ପିରିଙ ଅମତା ଅପେ ବ୍ରଦ୍ଧିଭାମ୍ବଦ୍ରର୍ମେଵେ ମେଚେ ଦେଖନା କଳନ. “ପିନ୍ଦିତି ମହାନେତି, ମାଵିଷିନ୍ ମୈନାଵିନ୍ ଅବବେଦ କରନେନ ଦେଖନା କରନ ଲଦ ଯମି ଦରମ ଆଦ୍ଯଦ ଶେ ଦରମ ଭବଲା ଵିଷିନ୍ ମେ ଶାସନ ବ୍ରହ୍ମମଲିରିଯାଵେତି ଵିର ପାଵୈନମ ପିଣ୍ଡିଙ, ଲୋହେ ତନଯାଗେ ହିତକ୍ଷୁଵ ପିଣ୍ଡିଙ, ଲୋକଯାତ ଅନ୍ତରକମିପାଵ ପିଣ୍ଡିଙ, ଆରପିଯ ପିଣ୍ଡିଙ, ଦେଖି ମନୀକ୍ଷନ୍ତିର ହିତକ୍ଷୁଵ ପିଣ୍ଡିଙ, ମନାକୋଠ ଦୁରନ୍ତରନେନ ନିତର ନିତର ଜେବନଯ କଳକ୍ଷେତ୍ରି, ହାତିନା କଲ ଫ୍ରେନ୍ତି, ବନ୍ଧୁଲ ବନ୍ଦେଯନ୍ ବୈଚିଯ ଫ୍ରେନ୍ତି. ପିନ୍ଦିତି ମହାନେତି, ମା ଵିଷିନ୍ ଶେ ଦେଖନା କରନଲଦ ଦରମ ମୋହବାଦ? ଜନର ଜନିପାଦିବାନ, ଜନର ଜମିମପ୍ରଦାନ, ଜନର ଦୁର୍ଦେଖିପାଦ, ପଞ୍ଜୁଲରୁନ୍ଦିଯ, ପଞ୍ଜୁଲବଲା, ଜନତ ଲୋକୁମଂଗ, ଆଯନ୍ ଆଶ୍ରମିତିକ ମାରଗ୍ଯ ଯନ ମେଲାଯ.”

ମେ ଅପେ ବ୍ରଦ୍ଧିଭାମ୍ବଦ୍ରର୍ମେଵେ ଦେଖନା କୋଠ ବଧାଲ ନିମଲ ଦରମାଯି. ଅପି କିଯବନ ପ୍ରଗ୍ରହ କରନ ଜ୍ଞାମ ଲିପିମ କିଯବିଯ ଫ୍ରେନ୍ତିତେନ୍ତ ପ୍ରଗ୍ରହ କଲ ଫ୍ରେନ୍ତିତେନ୍ତ ମେ ଦରମ କରିଷୁମାଯ. ମେ ଦରମ କରିଷୁ ଲିନ୍ ବୈହାରି ବ୍ରଦ୍ଧିଭାମକ ନୈତ.

ମେଚେ ଦେଖନା କୋଠ ବ୍ରଦ୍ଧିରତ୍ନାନ୍ ବହନ୍ତେଚେ “ହନ୍ଦିନ୍ଦାନି ଶିକ୍ଷାତ୍ମି ଆମନ୍ତନ୍ତଯାତି ଲୋ, ବ୍ୟବମିମା ଜଂମାରୀ ଅପେପମାଦେନ ଜମିପାଦେପ. ନ ଶିରଂ ତପୀଗତଚେତି

පරිනිඩ්බානං භවිස්සති.” යනුවෙන් හිකුණ් වහන්සේලා අමතා “ පින්වත් මහණෙනි, දැන් මම ඔබලා අමතමි. සියලු සංස්කාරයෝ විනාශ භාවයට පත්වෙති. එබැවින් සිහිනුවණීන් යුතුව අප්‍රමාදීව කටයුතු කරන්න. තව නොබෝ කළකින් තරාගතයන්ගේ පිරිනිවන සිදුවන්නේය” යැයි දේශනා කළහ. තවදුරටත් මෙහිදී අපේ බුදුහාමුදුරුවෝ මෙසේ ද වදාලහ.

“මගේ වයස් පරිපාකයට හෙවත් පැසුණ බවට පත්විය. මගේ පිවිතය පිරුණු බවට පත්විය. දැන් මම ඔබලා අතහැර යමි. මට මගේ සරණ, පිහිට, ඇතිකර ගතිමි. පින්වත් මහණෙනි, සුසිල්වත් වෙන්න, සිහියෙන් යුක්ත වෙන්න, අප්‍රමාදී වෙන්න, තමන්ගේ සිත ආරක්ෂා කරගන්න, ඉතා හොඳ සංකල්ප ඇතිව පිවත්වෙන්න, යමි කෙනෙක් මේ ධර්ම විනයෙහි අප්‍රමාදීව සිහියෙන් යුක්තව වෙහෙසයි ද හෙතෙම නැවත නැවත ඉපදෙන මේ සංසාරය බැහැර කොට සියලු දුක් කෙළවර කරන්නේය” යනුවෙනි.

දැන් අපේ බුදුහාමුදුරුවෝ වේසාලිය හැර යන අවස්ථාවයි. වේසාලියේ සිට කුසිනාරාව දක්වා උන්වහන්සේ වැඩිම කළ ගමන නම් ඉතාමත්ම සංවේග ද්‍රානවන්නකි. උදේ කාලේ වේසාලියේ පිණ්ඩාතයට වැඩිම කොට සවස් කාලය වෙන විට ආනන්ද හිමියන් අමතා “ආනන්ද මේ තරාගතයන් වහන්සේ අවසන් වතාවට වේසාලිය දැකීමයි. ආනන්ද දැන් අපි භණ්ඩ ගාමයට වඩුමු” යැයි කිහි. තදනන්තරව මහත් හිකුණ් පිරිසක් ද සමග භණ්ඩ ගාමයට වැඩිම කොට එහි වැඩ සිටියහ. එහිදී හිකුණ් අමතා “පින්වත් මහණෙනි, මේ ධර්ම කරුණු හතරක් අවබෝධ නොකළ තිසා, ප්‍රතිවේද

නොකළ තිසා, ඔබලාත් මමත් මේ සංසාරයේ දැරූස කාලයක් තිස්සේ දුවනලදී, සැරිසරන ලදී. මොනවද ඒ ධරුම කරුණු? ආයනී සිලය, ආයනී සමාධිය, ආයනී ප්‍රඟාව, සහ ආයනී විමුක්තිය යන හතරයි” යැයි දේශනා කළහ.

හණ්ඩ ගාමයෙහි කැමති පරිදි වැඩ සිටි බුදුපියාණය් එතැනින් ආනන්ද හිමියන් ප්‍රමුඛ හිකුණ් ද සමග පිළිවෙළින් හත්විගාමයට, අම්බගාමයට, ජම්බුගාමයට ද, වැඩම කරවා එතැනින් පිටත්ව හෝග නගරයට වැඩම කළහ. බුදුහු හෝග නගරයේ ආනන්ද වේතියෙහි වැඩ සිටියන. එහිදී බුදුරජාණන් වහන්සේ සතර මහා අපදේශ මොනවා දැයි දේශනා කළහ. මේවායින් බුදුහු දේශනා කොට වදාලේ කිසිම කෙනෙක් කියන පිළියට යමක් පිළිනොගන්න යමක් කිසු විට ඒ ගැන මහත් සේ සතුවූ වෙන්නත් එපා. එය ප්‍රතිකෙෂ්ප කරන්නත් එපා. ඒ පද ව්‍යක්ෂුතන ඉතාම හොඳින් අධ්‍යයනය කර ඒවා සුතුයන්හි බහා බලන්න. විනය සමග සන්සන්දනය කර බලන්න යනුවෙනි. (නෙව අහිනාන්දිතබෑං නප්පටික්කොසිතබෑං. අනහිනන්දිතවා අප්පටික්කොස්තන්වා තානි පද්ධත්‍යක්ෂුතනානි සාමුකං උග්ගෙන්වා සුත්තේ ඕතාරෙතබෑං. විනයේ සන්දස්සේස්තබෑං).

ලොව විවිධ ගාස්තෘන් අතරින් මෙසේ සිතිමේ නිදහස උපරිම වශයෙන් අපට ලබා දුන්නේ අපේ බුද්‍යාමුදුරුවේ පමණයි නේද? හෝග නගරයේ ද කැමති පරිදි වැඩ සිටි අපගේ තිලෝගුරු වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ “ආනන්ද දැන් අපි පාවා නුවරට යමු” යැයි යෝජනා කළහ. ඒ අනුව බුදුහු මහන්

හිකුෂු පිරිසක් ද සමග පාවා තගරයට වැඩිම කොට එහි වුන්ද කරමාර පුත්‍රයාගේ අභිවනයෙහි වැඩ සිටියන. එහිදී වුන්ද කරමාර පුත් තෙමේ බුදුරජාණන් වහන්සේ තම අභිවනයෙහි වැඩ සිටින බව අසා මහත් සතුටට පත්ව එහි පැමිණ බුදුරජාණන් වහන්සේගෙන් දහම් අසා හිකුෂුන් වහන්සේලා ද සමගින් තම නිවසට පසුදින දානයට වඩින ලෙස ආරාධනා කළේය. අපේ බුදුහාමුදුරුවෝ එම ආරාධනය තුෂ්ණීමුතට පිළිගත්හ.

පසුදින නියමිත වේලාවට බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ හිකුෂුවූ වුන්ද කරමාර පුත්‍රයාගේ නිවසට දානයට වැඩිම කළහ. බොහෝ කැමට සුදුසු වුද බීමට සුදුසු වුද විවිධ දේ සකස් කර තිබු අතර සුකර මද්දව ද බොහෝ කොට සකස් කර තිබුණි. මෙම සුකර මද්දව යනු උරන් ඇති කරන තැන හැඳුන හතු විශේෂයක් බව තියති. මෙය එක්කේය් හතු විශේෂයකි නැතහොත් ජේලි වැනි දෙයකි. සමහර අයගේ මතයක් වී ඇත්තේ මෙය උරුමස් බවය. එහෙත් මද්දව යනු මෙලෙක් හෙවත් සිනිදු දෙයකි. උරුමස් මෙලෙක් දෙයක් නොවන බව එම මස් කන්නේ මෙන්ම කා ඇත්තේ ද දතිති. කෙසේ වුවද බුදුරජාණෝ දානයට වැඩිම කොට වුන්ද කරමාර පුත්‍රයාහට ආමන්තුණය කොට “ වුන්දය යමිසේ ඔබ සුකර මද්දව පිළියෙල කරන ලදද එය මට පිළිගන්වන්න. වෙනත් යම් කැමට සුදුසු දේවල් බීමට සුදුසු දේවල් පිළියෙල කර තිබේ ද ඒවා හිකුෂු සංසයාට පිළිගන්වන්න ” යැයි කිහ. (ඒවා මස් නම් බුදුකෙනෙක් මස්වලට ගිෂුව මෙවැනි ප්‍රකාශයක් කරන් දැයි නුවණුත්තේ සිතා බලත්වා).

ඊ අනුව වුන්ද කරමාර පුත් තෙමේ තමාට

බ්‍යුදුපියාණන් වහන්සේ විසින් උපදෙස් දුන් පරිදි දානය පිළිගැන් වුයේය. අනතුරුව බුදුරජාණන් වහන්සේගේම උපදෙස් මත තරාගතයන් වහන්සේ වළදා ඉතිරි වූ ඒ සුකර මද්දව පරිහෝග කිරීමට සුදුසු කිසිම ගුමණයෙක් හෝ බාහ්මණයෙක් හෝ දෙවිම්නිසුන් අතර කිසිම කෙනෙක් හෝ නැති බැවින් වතුර වලකට දැමීමේය.

මෙසේ වුන්ද කරමාර පුත්‍යා විසින් පිළිගන්වන ලද සුකර මද්දවය වැළදීමෙන් අනතුරුව අපේ බුද්‍යභාමුදුරුවෝ හොඳවම අස්ථීප වුහ. ලෝහිත පක්බන්දිකා නැමති ලේ පාවන රෝගයක් වැළදුණි. එහත් අපේ බුද්‍යභාමුදුරුවෝ ඒ බලවත් අස්ථීපය පවා ඉතාමත්ම සිහිනුවණීන් යුක්තව කිසිම විපිළිසර බවක් නැතිව ඉවසා වදාලන (හගවා සතො සම්පර්ජනෝ අධිවාසේයි අව්‍යාක්ෂුමානෝ). මෙසේ ලෝහිත පක්බන්දිකා රෝගයෙන් රෝගී වූ බුදුපියාණෝ ආනන්ද හිමියන් අමතා “ආනන්ද දැන් අපි කුසිනාරාවට යමු” යැයි යෝජනා කළහ. ආනන්ද හිමියන් “එසේය ස්වාමීනි” යැයි කියා පිළිගත් අතර එතැනින් නික්ම කුසිනාරාව බලා වැඩිම කළහ.

අතර මගේ අපේ බුද්‍යභාමුදුරුවෝ හොඳවම අස්ථීප වෙලා. ගහක් මූල නතර වුණා. ආනන්ද භාමුදුරුවන්ට කතා කරලා කියනවා, “ආනන්ද මේ මෙශ සංසාරය (සගල සිවුර) හතර ගුණයක් කරලා නවලා එළන්න. මට කලන්නේ වගයි. ඉදගන්න ඕනෑ, භාන්සි වෙන්න ඕනෑ.” කියලා. එවිට ආනන්ද භාමුදුරුවෝ එසේ සිවුර හතර ගුණයක් කරලා බිම එළවා. අපේ බුද්‍යභාමුදුරුවෝ වැඩ සිටියා ඒ මත. දැන් කියනවා මෙහෙම “ආනන්ද මට පිපාසයි පැන් විකක් අරන්

එනන්ද හිමියෝ මෙසේ කිහි. “ස්වාමීනි, දැන් ගැල් පන්සියයක් විතර මේ කුඩා නදියෙන් එගාබට ගියා විතරයි. ඒ ගැල්වල රෝද වලින් කුඩා නදියේ තිබුණ වතුර වික කැළකිලා තියෙන්නේ, බොරවතර තමයි ගලාගෙන යන්නේ. ස්වාමීනි කුකුත්පා නදිය මේ ලගමය තියෙන්නේ. කුකුත්පා නදියේ නම් ජලය පිරිසිදුයි. සිසිල් ජලය, මධ්‍යත් නැ. භාග්‍යවතුන් වහන්සේට කුකුත්පා නදියෙන් නම් පැන් වළදන්නත් පුළුවන්, ඒ වගේම ඇත පත රිකක් සේදුගන්නත් පුළුවන්.” එවිට භාග්‍යවතුන් වහන්සේ දෙවෙනි වරට ද පැන් ඉල්ලු අතර ආනන්ද භාමුදුරුවෝ පෙර සේම කිය. තෙවෙනි වරට ද භාග්‍යවතුන් වහන්සේ පැන් ඉල්ලුවිට ආනන්ද භාමුදුරුවෝ “එසේය ස්වාමීනි” යැයි කියා පාත්‍රය ගෙන පැන් ගෙන ඒමට ඒ කුඩා නදිය වෙත වැඩියහ. එවිට ඒ නදියේ ගැල් පන්සියයකින් කැඳී ගිය පස්නිසා බොරවී තිබුණ ජලය ඉතාමත් පැහැදිලිව පිරිසිදුව තොකැළති ගලා බස්නා බව දුටුහ. එය දැකීමෙන් ආනන්ද හිමියන් ආනන්දයට පත්විය. “මේ නම් ආශ්‍රේවේරයයකි. තථාගතයන් වහන්සේගේ මහා ඉදෑයි බලයෙන් සිදුවුණ දෙයකි. යැයි සිතා පාත්‍රයෙන් ඒ පිරිසිදු පැන්ගෙන ගොස් බුදුරජාණන් වහන්සේට පිළිගැනීවුහ. එවිට අපේ බුදුභාමුදුරුවෝ පැන් වළදා පිපාසය සංසිද්ධවා ගත්හ.

එතැනින් පැන් වළදා එක්තරා ගසක් මුළ වැඩ සිටිදි ආලාර කාලාමයන්ගේ ග්‍රාවකයෙක් වූ පුක්කුස නම් මල්පුළුණයෙක් බුදුරජාණන් වහන්සේ දැක උන්වහන්සේ සමග සාකච්ඡා කොට මහන්සේ පැහැදි බුදුරජාණන් වහන්සේට ආනන්ද හිමියන්ටත් රන්වන් වස්තු යුගලයක් ද පුජාකොට භාග්‍යවතුන් වහන්සේ

පැදකුණු කොට නික්ම ගියේය.

අනතුරුව එතැනින් නික්ම බුදුපියාණේ හිසුන් වහන්සේලා ද සමග කුකුත්පා තදිය වෙත වැඩම කළහ. එහි වැඩම කොට තදියට බැස පැන් සනසා ගෙන, පැන් පානය කොට, එහි තිබූ අඹවනයට වැඩම කොට, ආයුෂ්මත් වුන්ද හිමියන්ට මෙසේ කතා කළහ. “වුන්ද මගේ සංසාරිය සිවු ගුණ කොට එළන්න. වුන්ද මට කළන්තේ වගයි. විකක් ඇලවෙලා ඉන්ඩ මිනේ” යැයි කිහ. එවිට වුන්ද හිමියෝ එසේ කළේය. බුදුපියාණේ සිංහසෙයාවන් සිහිනුවනී යුතුව සැතපුණා. වුන්ද හිමියෝ භාගාවතුන් වහන්සේගේ ඉදිරියෙහිම වාච්චී සිටියේය.

ඉක්බිතිව බුදුපියාණේ ආනන්ද හිමියන් ඇමතුහ. “ආනන්ද යම් හෙයකින් වුන්ද කරමාර පුත්‍රයාහට මෙසේ සිතෙන්නට පුළුවනි. ‘මගේ මේ දානය වළදලා තමයි අන්තිම වරට තරාගතයන් වහන්සේට මේ අසණීප වුණේ’ කියලා. එසේ කිසියම් විපිළිසර බවක් ඇතිවුණෙන් එය නැති කළ යුතුයි. ආනන්ද සම්පාද ඇති පිණ්ඩපාත දෙකකි. එනම් යම් පිණ්ඩපාතයක් වළදා තරාගතයේ අනුත්තර වු සම්මා සම්බුද්ධත්වයට පත්වුයේද යම් පිණ්ඩපාතයක් වළදා තරාගතයේ අනුපදිසේස පරිනිරවාණයට පත්වෙන් ද ඒ පිණ්ඩපාත දෙකෙහිම ඇත්තේ සම්පාදයි.” යනුවෙන් දේශනා කළහ.

දැන් නම් කුසිනාරාවට හොඳවම ලගයි. “ආනන්ද හිරණ්‍යවතිය තදියෙන් එහා තීරයේ තමයි කුසිනාරාව තියෙන්නේ. දැන් අපි එහි මල්ලයන්ගේ උපවත්තන කියන සාල වනයට යමු” මෙසේ යෝජනා

කොට අපේ බුද්ධාමූදුරුවෝ ආනන්ද හිමියන් ප්‍රමුඛ මහත් හිසුළුන් ද සමග උපවත්තන නම් සල්වනයට වැඩුම කළහ. එහි වැඩුම කොට ආනන්ද හිමියන් අමතා “ආනන්ද දැන් එහෙනම් ඔබ මට මේ සල්ගස් දෙක අතර උතුර පැත්තට හිස සිරින සේ යහනක් පණවන්න. ආනන්ද කළන්තේ වගයි. මට ඇලවෙන්න ඕනෑම.” යැයි කිහි. ආනන්ද හිමියෝ ‘එස්ය ස්වාමීනි’ කියා යහන පැණවුහ. එවිට අපේ බුද්ධාමූදුරුවෝ දකුණ පසින් ඇලවී පාදයක් මත පාදයක් තබා ගනීමින් සිහිනුවණින් යුතුය සිංහ සෙයාවෙන් සැතපුණුහ. එවිට සාල රැක් දෙකෙහිම අකාල ප්‍ර්‍රාථමිකීස ඒ විකසිත විය. තරාගතයන් වහන්සේට ප්‍ර්‍රාථමිකීස ඒ විකසිත ප්‍ර්‍රාථමියෝ මොහොතකින් බුදු සිරුරට ගිලිහි වැටුණී. දෙවියෝ දිව්‍යමල් වලින් බුදුහු පිදුහ. දිව්‍ය සඳහන් අහසින් වැටුණී. දිව්‍ය නාදයෝ වැශුණී. ඒ සියල්ල තරාගතයන් වහන්සේට ප්‍රද පිණීසය. ඒ අවස්ථාවේ තරාගතයන් වහන්සේ ආනන්ද හිමියන් ඇමතුහ.

“ආනන්ද මේ සියල්ල ම තරාගතයන් වහන්සේට සත්කාර ගරුකාර හා ප්‍රද්‍රාප්‍රජා පිණීසයි. නමුත් යම් හිසුළුවක් හෝ හිසුළුණියක් හෝ උපාසකයෙක් හෝ උපාසිකාවක් හෝ තරාගතයන්ට නියම ආකාරයෙන් සත්කාර කරන්නේ නම්, ගරුකරන්නේ නම්, ප්‍රදන්නේ නම්, කළ යුත්තේ මේවා නොවයි ආනන්ද. තරාගතයන් විසින් දේශනා කළ ධර්මයට අනුව, ධර්මානුධර්ම ප්‍රතිපත්තිවලට අනුව, වාසය කිරීමයි. ආනන්ද ඔබලා මෙසේ හික්මෙන්න” යනුවෙන් දේශනා කළහ.

දැන් අපේ බුද්ධාඳමුරුවෝ පිරිනිවන් පානන්ට

ඉතාමත්ම ආසන්නයි. දස දහසක් ලෝක ධාතුවලින් දෙව්වරු පැමිණලා, අපේ බුදුභාමූදුරුවේ දැක ගන්නට. මහේසාක්‍ය දෙව්වරු රස්වෙලා. මල්ල රජරුවන්ගේ යොදුන් දොළහක් (සැ: 84 පමණ) විගාල උපවත්තන සල් උයනේ සැම තැනම මහේසාක්‍ය දෙව්වරුන්ගෙන් පිරිලා, පැනිරිලා. අස්ලෝමයක් වත් පොවන්බ ඉඩක් ඉතුරුවෙලා නෑ. ඒ අය කියනවා “අපි මෙව්වර දුර ඉදලා ආවා තථාගතයන් වහන්සේ දැක ගන්බ. කොච්චිවර කාලයකින් ද තථාගතයන් වහන්සේ කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ. අද ර අවසන් යාමයේ තථාගතයන් වහන්සේ පිරිනිවන් පානවා. ඒත් මේ මහේසාක්‍ය වූ හිකුණුව භාගාවතුන් වහන්සේ ඉදිරියේ හිටගෙන භාගාවතුන් වහන්සේ වහගෙන ඉන්නවා. අපිට තථාගතයන් වහන්සේ දැකගන්බ ලැබෙන්නේ නෑ.” කියලා.

මෙය ඇසු අපේ මහා කාරුණික වූ බුදුරජාණන් වහන්සේ තමන්වහන්සේට පවන් සලමින් සිටි උපවාණ හිමියන් අමතා බුදුපියාණන් වහන්සේගේ ඉදිරියෙන් ඉවත් වෙන්න යැයි කීහි. එවිට ආනන්ද හිමියේ බුදුරජාණන් වහන්සේ උන්වහන්සේට කාලයක් තිස්සේ උපස්ථාන කළ මේ උපවාණ හිමියන්ට මේ අවසන් මොහොතේ බුදුරජාණන් වහන්සේ ඉදිරියෙන් ඉවත් වෙන්න කියා ප්‍රකාශ කරන්නේ ඇයි? දැයි ඇසුහ. එවිට බුදුරජාණෝ මේ කරුණ පැහැදිලි කළහ. දෙවියන්ට තථාගතයන් වහන්සේ දැකගැනීමට අපහසු වුයේ උපවාණ හිමියන් බුදුභා ඉදිරියේ සිටි බැවිති.

මෙහිදි පාථග්‍රනවු අහසේහි පොලොව යැයි සංඛාව ඇති දෙව්වරු පැමිණ අහසේහි සිටිමින්

ඉතාම ඉක්මණීන් හාගාවතුන් වහන්සේ පිරිනිවන් පානවා. සුගතයන් වහන්සේ පිරිනිවන් පානවා. ලෝකයේ ඇස අතුරුදෙහන් වෙනවා යැයි හඳු වැළපෙන හැරී ද ධර්මය දත් විතරාගී වූ දෙවිවරු සිහි නුවණීන් යුතුව සියලු සංස්කාරයන්ගේ අනිත්‍ය බව සිහිකරමින් සිටින ආකාරය ද බුදුහු දේශනා කළහ.

අනතුරුව බුදුපියාණේ ගුද්ධාවන්ත කෙනෙක් විසින් දැක සංවේගය උපදාවා ගත යුතු ස්ථාන හතරක් දේශනා කළහ. ඒ තමන් වහන්සේ උපත ලද ස්ථානය, සම්මා සම්බුද්ධත්වයට පත්වූ ස්ථානය, ප්‍රථම ධර්මදේශනය කළ ස්ථානය හා පරිනිර්වාණයට පත්වූ ස්ථානයන්ය.

මේ අවස්ථාවේ දී ආනන්ද හිමියේ මෙසේ අයුහ. “ස්වාමීනි අපි ස්ත්‍රීන් සමග කටයුතු කරන්නේ කෙසේද?” එවිට බුදුහු “ආනන්ද දකින්ඩ ඕනෑම නෑ.”

ආනන්ද හිමි:- හොඳයි දැක්කොත් කොහොමද
පිළිපදින්නේ ස්වාමීනි?

බුදුහාමුදුරුවෝ:- කථාකරන්න ඕනෑම නෑ.

ආනන්ද හිමි:- කථා කරන්ඩ වුණොත් කොහොමද
පිළිපදින්නේ?

බුදුහාමුදුරුවෝ:- ආනන්ද සිහි උපදාවාගන්න.

ර්ඹගට පිරිනිවන් පැවත පස්සේ තථාගතයන් වහන්සේගේ ගැරිරයට මොකක්ද කරන්නේ කියා

ଆନନ୍ଦ ହିତିଯେ ଆଜ୍ସନ. ଶିଶିର ତପୀଗତ ବ୍ରିଦ୍ଧିଯାଙ୍କେ ଦେଇନା କଲେ, “ଆନନ୍ଦ ଭବଲା ତପୀଗତଯନ୍ତରେ ରାର ପ୍ରତ୍ୟାବେ ନିରତ ଲେନ୍ତିର ଲାଭ. ଭବଲା ତମନ୍ତରେ ଯହାପରି ପିଣ୍ଡିଷ ହାତିରେନିନା. ଅପ୍ରମାଦୀର୍ବ କେଳେଷ୍ ତଥିନ ଵୀଯନ୍ତିଯେନ୍ ଯୁଦ୍ଧର ବାଜା କରନ୍ତିନା. ଆନନ୍ଦ ତପୀଗତଯନ୍ତରେ କେରେହି ଦୂରାମ ପୂର୍ବାଦୀମେନ୍ ଜିରିନ କ୍ଷେତ୍ରିଯ ପଣ୍ଡବିତଯେ ଦୁନ୍ତନାବା. ବ୍ରାହ୍ମମଣ ପଣ୍ଡବିତଯେ ଦୁନ୍ତନାବା, ଗହପତି ପଣ୍ଡବିତଯେ ଦୁନ୍ତନାବା. ତେ ଅଧ ତପୀଗତଯନ୍ତରେ ରାର ପ୍ରତ୍ୟାବ କରିଛି.” (ଅବ୍ୟାଵବା ତୁମିହେ ଆନନ୍ଦ ଖୋଲ ତପୀଗତଃପ ଜରିର ପ୍ରତ୍ୟାବ. ଦୁଇବ ତୁମିହେ ଆନନ୍ଦ ଚଢିଦେଶ ଜରିପ ଚଢିପରମନ୍ତ୍ରପ୍ରତ୍ୟାବପ, ଚଢିଦେଶ ଅପ୍ରମାଦନ୍ତକୁ ଆତ୍ମାପିନୋ ପଣ୍ଡବିତନ୍ତକୁ ବିହରପ, ଚନ୍ଦନାନନ୍ଦ ବନ୍ତିଯ ପଣ୍ଡବିତାପି ବ୍ରାହ୍ମମଣ ପଣ୍ଡବିତାପି ଗହପତି ପଣ୍ଡବିତାପି ତପୀଗତେ ଅହିପ୍ରମାଦପଣ୍ଡବିତନ୍ତକୁ ତେ ତପୀଗତଃପ ଜରିପର ପ୍ରତଂ କରିପ୍ରମାଦନ୍ତକି).

ଅନନ୍ଦରେ ବ୍ରିଦ୍ଧି ଜୀବିତ କିରିମେ ଜ୍ଞାନପ୍ରଦାତା ପ୍ରଦାତା ହତର ଦେବେନକୁ ଲବ ଦେଇନା କଲାନ. ତେ ବ୍ରିଦ୍ଧ, ପରେବ୍ରିଦ୍ଧ, ତପୀଗତ ଗ୍ରାଵକତେମେ ଚହ ଚକ୍ରଵିତି ରତ ଯନ ହତର ଦେନାଯ.

ଦେନ୍ ଆନନ୍ଦ ହାମ୍ରିରୈଲେ ବିହାରଯତ ଗୋଟେ ହିଚ ପାହତ କରଗେନା ଅବି ଅବି ଦୁନ୍ତନାବା. “ଅନେ ମମ ତାମନ୍ତ ରହନ୍ ଲେଲନ୍ ନେ. ମେ ଅନ୍ତୁକମିପାଲେନ୍ ବୈବ ଜିରିନ ମରେ କୌଣସିନ୍ ଲହନ୍ତେଜେ ତଥ ରେକ ଲେଲାଲକିନ୍ ପିରିନିଲନ୍ ଆନାବା”. ବ୍ରିଦ୍ଧରତାଙ୍କନ୍ ଲହନ୍ତେଜେ ଅହନାବା, “ପିନ୍ତିଲନ୍ ମହାନେଣନି, ଆନନ୍ଦ କେବି?” “ଜୀବିତିନି ଆନନ୍ଦ ହାମ୍ରିରୈଲେ ବିହାରଯତ ତିବିଲ୍ଲା ଅନ୍ତନ ଦେବରେ ଅଗ୍ରତ କରୁଥ ବଦ୍ଯାଗେନା ଅବନାବା” ହିକ୍ଷ୍ଵାବୁ କୀହ. ଲିଙ୍ଗେ କି କାଳେହି ବ୍ରିଦ୍ଧବୁ ଆନନ୍ଦ ହିତିଯନ୍ କ୍ଷେତ୍ରବାଗେନା ଲନ୍ତନ ଯୈଦି ହିକ୍ଷ୍ଵାବକୁ ଯୈବୁହ. ଆନନ୍ଦ ହିତିଯେ ପୂର୍ମିକୀଯନ.

එහිදී බුදුරජාණන් වහන්සේ ආනන්ද හිමියන් අමතා මෙසේ දේශනා කළහ. “අානන්ද සේක කිරීමෙන් පලක් නැහැ. වැළපිමෙන් පලක් නැහැ. සියලු ප්‍රිය මනාප දෙයින් වෙන් වෙන්නට සිදුවෙන බව, ඒ සියල්ල අනා ස්වභාවයකට පත්වෙන බව, වෙනස් ස්වභාවයට පත්වෙන බව, මා විසින් කළින්ම කියන ලද්දේ නොවේද? යමක් ඉපදුමෙන් නම්, ඇතිවුයේ නම්, සකස් වුයේ නම්, වෙනස් වෙන සුළු නම්, තථාගතයන් වහන්සේගේ ගිරිරයටත් එය එසේමයි, සාධාරණයි. එසේ සිදු නොවේවායි කීවද එය එසේ නොවන දෙයකි. ආනන්ද ඔබ බොහෝ කාලයක් තිස්සේ තථාගතයන් වහන්සේගේ හිත සූච පතමින් එකම අරමුණකින් අප්‍රමාණ වූ මෙමතියෙන් යුක්ත වූ කාය කරමයෙන්, මෙමතියෙන් යුක්තවූ වචනයෙන් මෙන්ම මෙමතියෙන් යුක්තවූ සිතින් උපස්ථාන කළා. ආනන්ද ඔබ පින් කළ කෙනෙක්. වියසීය වඩන්න. ඉතා ඉක්මණින්ම ඔබට සියලු ආශ්‍රාවයන් නැති කොට අරහත් බවට පත්විය හැකියි.” යනුවෙනි.

අනතුරුව බුදුභු හිකුෂුන් අමතා ආනන්ද හිමියන්ගේ ආශ්‍රාවයෙන් අද්ඛත ධර්ම හතරක් ද වකුවරති රජකෙනොකුගේ ආශ්‍රාවයෙන් අද්ඛත ධර්ම හතරක් ද සන්සන්දනාත්මකව දහම් දේශනා කළහ. තදනන්තරව ආනන්ද හිමියෝ “ස්වාමීනි මේ පුංචි නගරයේ කරකි නගරයේ කුඩා නගරයේ පිරිනිවන් පාන්න එපා” යැයි ඉල්ලීමක් කළේය. එය අසා බුදුභු මහා සුදස්සන සූත්‍රය දේශනා කරමින් මේ කුසිනාරාවේ පෙර පැවති අසිරිය මෙන්ම සමඳ්ධීමත් බව ද ගෙන හැර දක්වා වදාරා නැවත මෙසේ වදාලහ. “ ආනන්ද යන්න කුසිනාරාවට ගොස් කුසිනාරාවේ මල්ලයන්ට මෙසේ

කියන්න. 'වාඩිවියයිනි, අද රාත්‍රියේ පැංච්‍රිත යාමයේදී තථාගතයන් වහන්සේගේ පරිනිරවාණය සිදුවන්නේය. වාඩිවියයිනි, දැන්ම පිටත වෙලා යන්න, දැන්ම පිටත වෙලා යන්න, 'අනේ අපේ ගම් පියසේම තථාගතයන් වහන්සේගේ පිරිනිවන්පැම සිදුවූණා. ඒත් අපට තථාගතයන් වහන්සේගේ අවසන් කාලයේදීවත් උන්වහන්සේ දැකගන්නට බැරිවූණා නෙවැ' කියලා පසුව විපිළිසර වෙන්න එපා" යැයි කියන්න යැයි කිහ. "එසේය ස්වාමීනි" කියා ආනන්ද හිමියෝ කුසිනාරාවට වැඩම කොට මල්ලයන්ට ඒ පණිවිධිය කිහ. මල්ලයෝ එය අසා හඳු වැළපෙමින් ඉතාම ඉක්මණින් භාගාවතුන් වහන්සේ පිරිනිවන් පාන්නේය. ඉතාම ඉක්මණින් සුගතයන් වහන්සේ පිරිනිවන් පාන්නේය. ඉතාම ඉක්මණින් ලොවේ ඇස අතුරුදෙන් වෙන්නේය. යැයි කිය කියා අපේ බුදුභාමුදුරුවේ දැක ගන්නට පැමිණුනහ. එහිදී ආනන්ද හිමියෝ මේ මල්ලයෝ එක් එක් කෙනා වඳින්නට ගියෙක් බොහෝ කාලයක් ගත වෙන බැවින් කුල වශයෙන් ගෙන, පිරිස් වශයෙන් ගෙන, බුදුරජාණන් වහන්සේට අවසන් ගොරව දැක්වීමට අවස්ථාව සළසා දුන්හ.

ර්ලගට සූහද්ද තම පරීබ්ලාජක තෙමේ බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ සැක ඇති දෙයක් විවාරිමට ආනන්ද හිමියන්ගෙන් අවසර ඉල්ලවේය. ආනන්ද හිමියෝ එය බුදුරජාණන් වහන්සේට වෙහෙසකර හෙයින් හිරිහැරයක් හෙයින් දෙවරක්ම ප්‍රතිසෙෂ්ප කළහ. එවිට බුදුරජාණෙක් මේ දෙදෙනාගේ කතාව අසා සූහද්දට එන්න අවසර දෙන්න යැයි කිහ. සූහද්ද බුදුරජාණෙක් වෙත ගියේය. ගොස් "හවත් ගොතමයන් වහන්ස, මේ මහ පිරිස් පිරිවර කොට සිටින

බොහෝ කිරීතිමත් වූ ඉතාම හොඳයි කියා බොහෝ ජනයා විසින් සම්මතව කතාකරන පුරුණ කස්සප, මක්බලි ගෝසාල, අභිත කේසකම්බල, පකුද කවිචායන, සක්ෂේපය බෙලට්ටිපුත්ත, නිගණීයනාත පුත්ත යන අය තමන් කියන දේ සතාවශයෙන්ම දැනගෙන සිටින ආයද එසේ නැත්තම් ඔවුන්ගෙන් සමහරේක් දැනගෙන සිටින ආය සමහරේක් දැනගෙන නොසිටින ආයද? ” යැයි ඇසුළුවේය. එවිට බුදුරජාණෝ “සුහද්ද එයින් වැඩක් නැහැ. ඒ සියලු දෙනා තමන් කියන දේ සතාව වශයෙන් දැනගෙන සිටිද්ද? නැද්ද? යන්න පැත්තක තියන්න. ඔබට ධර්මයක් දෙසන්නම් එය අසන්න” යැයි කියා මෙසේ දහම් දේශනා කළහ.

“සුහද්ද යම් ධර්ම විනයක ආයසී අෂ්ධ්‍යාංගික මාර්ගය නැද්ද, පළවෙනි ගුමණයා (සෝචාන් තැනැත්තා) ද එහි නැත. දෙවෙනි ගුමණයා (සකඳාගාමී තැනැත්තා) ද එහි නැත. තෙවෙනි ගුමණයා (අනාගාමී තැනැත්තා) ද එහි නැත. සිවිවෙනි ගුමණයා (අරහත් තැනැත්තා) ද එහි නැත. සුහද්ද මේ ධර්ම විනයහි ආයසී අෂ්ධ්‍යාංගික මාර්ගය ඇත. පළවෙනි ගුමණයා ද, දෙවෙනි ගුමණයා ද, තෙවෙනි ගුමණයා ද, සිවිවෙනි ගුමණයා ද, මෙහි ඇත. අනා වූ පරවාදයේ මේ ගුමණයන්ගෙන් හිස්ය. සුහද්ද මෙහිද (මේ ධර්ම විනයහිද) හිකුෂන් වහන්සේලා මනාකාට (ධර්මානුධර්ම ප්‍රතිපත්තිවලට අනුව) වාසය කරන්නේ නම් ලෝකයේ රහතන් වහන්සේලාගෙන් කවදාවත් හිස්වීමක් නැත.” යැයි දේශනා කළහ.

නැවත බුදුහු ආනන්ද හිමියන් අමතා “ආනන්ද පෙර අපට ගාස්තාවරයෙක් හිටියා දැන් අපට

ඉස්තමරයක් නැත. යන හැඟීමක් ඇතිවිය හැකිය. එසේ නොසිතිය යුතුය. ආනන්ද මා විසින් ධර්මය ද විනය ද දේශනා කරන ලද්දේද පනවනලද්දේද ඒ ධර්ම විනය මගේ ඇවැමෙන් ගාස්තමරයා වන්නේය. දැන් හිසුන් වහන්සේලා එකිනෙකාට කතාකිරීමේදී “අවැත්ති” කියා කතාකරති. එහෙත් මගේ ඇවැමෙන් එසේ කතා නොකරන්න. තෙරුන් වහන්සේ විසින් නවකයන්ට නම හෝ ගෝතුය හෝ “ආච්චේසා” කියා හෝ කියාවි, නවකයා විසින් තෙරුන්වහන්සේට “හන්තේ” කියා හෝ “ආයස්මා” කියා හෝ කතා කළපුතුයි. කැමති තම් සංසයා විසින් මගේ ඇවැමෙන් පසුව බුද්ධානුබුද්ධක හිසුපද වෙනස් කරගත හැකිය. ආනන්ද මගේ ඇවැමෙන් පසු ජනන හිසුවට බුම් දණ්ඩනය දෙන්න.” යනාදි වශයෙන් විශේෂ උපදෙස් කිපයක්ම දුන්හ. බලන්න අපේ බුදුහාමුදුරුවන් වහන්සේගේ තියෙන උතුම් මිනිස් ගුණ මෙය හරියට අවසන් මොහොතේ තමන්ගේ දරුවන් අමතා කතා කරන පියකෙනෙක් මෙන් ඉතාමත්ම සංවේගාත්මක මොහොතක් නේදී? පිය කෙනෙක් තව මොහොතකින් තමා මියයන බව දැනගෙන තමන්ගේ දරුවන් අමතා කතා කරන්නේ මේ ආකාරයට නේදී?

ර්ලගට නැවතත් බුදුරජාණෝ හිසුන් වහන්සේලා ඇමෙනුහ. “පින්වත් මහණෙනි, එකම හිසුවකට හෝ බුදුන් කෙරෙහි හෝ දහම් කෙරෙහි හෝ සංසයා කෙරෙහි හෝ මාර්ගය ගැන හෝ ප්‍රතිපදාව ගැන හෝ කිහියම් සැකයක් විමතියක් තිබෙනම් දැන් අසන්න. එසේ නැතිව පසුව “අපට ගාස්තමන් වහන්සේ හමුවීමට අවස්ථාව ලැබුණා. එහෙත් අපට හාගාවතුන් වහන්සේගෙන් මෙය අහන්න ලැබුණේ නැතේ නේදී?

කියා විපිළිසර වෙන්න එපා” යැයි කිහි. එවිට හිකුතුන් වහන්සේලා නිශ්චබිද වුහ. දෙවෙනුව ද තෙවෙනුවද එසේ ඇසු විට හිකුතුන් වහන්සේලා නිශ්චබිද වුහ. එවිට යම් කෙනෙක් ගාස්තාන් වහන්සේට ඇති ගෞරවය නිසා හෝ නොඅසන්නේ නම් තමන්ගේ හිතවත් කෙනෙක් ලබා අසන්න යැයි කිහි. එසේ කි කල්හි ද හිකුතුහු නිශ්චබිද වුහ.

දැන් අජේ බූද්ධාමූදුරුවේ සිය අන්තිම බුද්ධවනය ප්‍රකාශ කරන අවස්ථාවයි. “ භන්දදානී හිකුවේ ආමන්තයාම් වෝ වය ධම්මා සංඛාරා අජ්පමාදෙන සම්පාදේථ” යැයි දේශනා කළහ. එහි තේරුම මෙන්න “පින්වත් මහණෙනි, දැන් ඔබලා අමතම්. සංස්ඛාර ධර්මයෝ විනාශවෙන සුළයි. අප්‍රමාදීව සම්පාදනය කරන්න.” මෙහි අප්‍රමාදය නම් සිහිනුවණින් යුක්තව කටයුතු කිරීමයි. සම්පාදනය කළයුත්තේ කුසල් දහමිය. ඒ අනුව මෙහි පැහැදිලි තේරුම විය යුත්තේ “සිහිනුවණින් යුක්තව කුසල් දහම් වඩන්න” යන්නයි. වැඩිය යුතු හෙවත් සම්පාදනය කළ යුතු කුසල් දහම් නම් සත්තිස් බෝධිපාක්ෂික ධර්මයන්මය.

අනතුරුව තුන් ලොවක් මෙත්තී ජලයෙන් තෙමා වදාල, තුන් ලොවක් ප්‍රයා ආලෝකයෙන් ආලෝකවත් කළ, සකල සත්වයන් කෙරෙහි පත්‍ර මහා කරණාවෙන් අනුකම්පාවෙන් පන් සාලිස් වසක් මුළුල්ලේ දහම් දෙසා වදාල අජේ බූද්ධාමූදුරුවේ පළමුවෙනි ද්‍රානයට සමවැශුණු. එයින් නැගී සිට දෙවෙනි ද්‍රානයට ද එයින් නැගීසිට තෙවෙනි ද්‍රානයට ද එයින් නැගීසිට සිවුවෙනි ද්‍රානයට ද

පිළිවෙළින් සමවැදුණෙහ. මෙම සිවුවෙනි ධ්‍යානයෙන් නැගීසිට පිළිවෙළින් ආකාසානක්ද්වායතනය, වික්ද්කාණකක්ද්වායතනය, අකික්වක්ද්කායතනය, නේවසක්ද්කානාසක්ද්කායතනය යන අරුපාවලර ධ්‍යානසමාපත්ති වලට සමවැදී අවසානයට සක්ද්කාවේදයිත නිරෝධයට ද සමවැදුණෙහ.

එවිට ආනන්ද භාමුදුරුවේ ආයුෂ්මත් අනුරුද්ධ මහරහතන් වහන්සේට මෙසේ කිහ. “ස්වාමීන් අනුරුද්ධයන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පැවා.” අනුරුද්ධ මහ රහතන් වහන්සේ එවිට බුදුරජාණන් වහන්සේගේ සිත දැක ගනිමින් “නැහැ ආයුෂ්මත් ආනන්ද භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පැවේ නැහැ, සක්ද්කාවේදයිත නිරෝධයට සමවැදුණා.” යැයි කිහ. ඉක්බිත්ව භාග්‍යවතුන් වහන්සේ සක්ද්කාවේදයිත නිරෝධයෙන් නැගීසිට පිළිවෙළින් නැවත ආපස්සට නේවසක්ද්කානාසක්ද්කායතනය, ආකික්වක්ද්කායතනය, වික්ද්කාණකක්ද්වායතනය, ආකාසානක්ද්වායතනය, වතුත්ථිඛ්‍යානය, තතියඛ්‍යානය, ද්වීතීයඛ්‍යානය හා ප්‍රථමඛ්‍යානයට සමවැදුණෙහ.

නැවතත් ප්‍රථමඛ්‍යානයට ද ද්වීතීය ධ්‍යානයට ද තෘතිය ධ්‍යානයට ද සමවැදී අනතුරුව වතුත්ථිඛ්‍යානයට සමවැදුණෙහ. මෙසේ වතුත්ථිඛ්‍යානයෙන් නැගී සිට ඉන් අනතුරුව ඒ ක්ෂණයේදී ලෝකයේ ආලෝකය නිවිගියා. අපේ බුද්භාමුදුරුවේ පිරිනිවන් පැවා! සියලු ලොවම නැවතත් අවිද්‍යා අන්ධකාරයේ ගිලුණා. ලොවම කම්පාකරවමින් තථාගත ලොවතුරා බුදුරජාණෝ, අපේ බුද්භාමුදුරුවේ පිරිනිවන් පා වදාලසේක. සියලු සංස්කාර ධර්මයන්ම අනිත්‍යය. අතිවෙන සියල්ල

නැතිවෙයි. ඒ සම්බුද්ධ පරිනිරවාණයන් සමගම ලොමු දැඟැ ගන්වන්නා වුත් භයානකවුත් මහා භූමිවලනයක් හෙවත් භූමිකම්පාවක් ඇතිවිය. දේව බේරි නාදයන් ඇතිවිය. ඒ සමගම සහම්පති මහා බුහ්මයා මෙසේ කිවේය.

“ලොව සියලු සත්වයෝම සිරුර නැරදමන්නේ යම්හේද එසේම දසඛල ඇුනයන්ට සපැමිණී, අසමසම තථාගත සම්බුද්ධ වූ ගාස්තාන් වහන්සේ පිරිනිවි සේක.”

එ සමගම සක්දෙවි රජු මෙසේ කිවේය. “සියලු සංස්ඛාර ධර්මයෝම අනිතයයි. ඉපිද නැතිවීම ස්වභාවයයි. ඇතිවෙන සියල්ල නැතිවීමට පත්වෙති. මුවන්ගේ සංස්දීම සැපයයි.”

එ සමගම එහි වැඩසිටි අනුරුද්ධ මහරහතන් වහන්සේ මෙසේ කිහි. “ස්ථීති විත්තයක් ඇති හෙවත් නොසැලෙන සිතක් ඇති අටලෝ දහමින් කම්පා නොවන බුදුරජාණන් වහන්සේගේ අශ්ච්වාස ප්‍රශ්ච්චයෝ නැවතුණහ. තණ්ඩාව සම්පුර්ණයෙන්ම නැති කළ ඒ උතුම් මූනිවරයාණෝ ගාන්තිය අරමුණු කරගෙන කළරිය කළහ. නොපසුබව වූ සිතින් වේදනාව ඉවසුහ. පහනක් නිවියන්නාක් මෙන් සිතේ මේම සිදුවිය.”

මේ මෙසේ ප්‍රකාශ කළේ සැම රහතන් වහන්සේ නමකගේම වික්ද්‍යාණයට සිදුවෙන දෙයයි. මෙය ඉතාමත්ම ලස්සනට අපේ බුදුහාමුදුරුවෝ සුත්ත නිපාතයේ පාරායන වග්ගයේ එන උපසිට සුතුයෙන් පෙන්වා දී ඇති බව අප ඉහත සඳහන් කළමු. නැවතන් එය මතක් කරගනිමු.

ඒ මෙසේය.

අව්‍යා යථා වාතවේගෙනබිත්තා
අත්ථ පලෙති න උපෙති සංඛං
එච්. මුත් නාමකායා වීමුත්තො
අත්ථ පලෙති න උපෙති සංඛං (සු.නි. 1078 ගාරාව)

(සූලගින් තිවුන ගිනිසිලක් යම්සේ අහෝසි බවට
පත්වේද, හෙවත් ව්‍යවහාරයට නොගන්නා තත්ත්වයට
පත්වේද, ඒ ආකාරයෙන්ම නාම කයින් මිදුන මුත්ත්වරයා
ද අහෝසි තත්ත්වයට, ව්‍යවහාරයට නොගන්නා තත්ත්වයට
පත්වේ.)

සම්මා සම්බුද්ධරජාණන් වහන්සේලා ලෝකයේ
පහළ වෙන්නේ ඉතාමත්ම කළාතුරකිනි. බුදුකෙනෙක්
හෝ පසේ බුදුකෙනෙක් හෝ මහරහතන් වහන්සේ
කෙනෙක් හෝ ලබාගත් තිවන් සුවයෙන් සැනසෙන්නේ
තමන් පිවත් වෙන කාලය තුළයි. මියයාම සියලුම
සත්ත්වයන්ට සාධාරණ දෙයකි. බුදුකෙනෙක් යනු
සත්ත්වයෙක් නොවේ. එබැවින් බුදුකෙනෙකුගේ
පරිනිරවාණය මියයාමක් නොවේ. පහන දැල්වෙන්නේ
තෙල් මෙන්ම එහි වැටිය ද ඇති තාක් පමණි. එසේම
බුදුහු පිවත්වෙන්නේ පක්ෂීවස්කන්ධය ඇති තාක් පමණි.
එය තෙල් අවසන් වී වැටිය පමණක් ඉතිරිව තිබෙන්නාක්
මෙනි. වැටියද අවසන් වූ විට පහන නිවී යයි.
උන්වහන්සේට සියලු උපාදාන නැති කළ හෙයින් සම්මා
සම්බුද්ධත්වයට පත් වූ මොහානේ සිට උපාදාන
ස්ථානයක් තිබුනේ නැත. එයම සැනසීමයි. තිවණයි.
නිවීමයි. බුදුවරු ලෝකයේ ඉතාමත්ම දුරුලුහයි.

කලකිනි බුදුකෙනෙකුන් උපදින්නේ. එසේම

මිනිසත් බවක් ලැබෙන්නේ ද ඉතාමත්ම කළාතුරකිනි. මේ සංසාරයෙන් එතෙර වීමට , හෙවත් සසර සියලු දුක් නැති කිරීමට හැකියාව ඇත්තේ බුදුරජාණන් වහන්සේ නමකගේ ගාසනයක් පවතින කාලයක මිනිසෙක් වශයෙන් ඉඒදි සීල සමාධී පක්දුක්දා යන තුන් ආකාරවූ ශික්ෂාවෙන් සුඩිකිතව ආයා අෂ්දාගික මාරුගය අනුගමනය කිරීමෙන් පමණි.

එබැවින් දහම් රස හදුනන්නේ නැවත නැවතත් මේ පොත කියවත්වා. තථාගත බුදුරජාණන් වහන්සේ විසින් මැනවින් දේශනා කොට වදාල බුදු බණම සෞයත්වා, කියවත්වා, භාවනාවේ අමාරසයෙන් ජීවිතම සිසිල් කරගනිත්වා දහම් සිසිලෙන් නිවුණ හඳුන් යුතුව සියලු කෙලෙස් නැති කරමින් උතුම් වු වතුරායා සත්‍ය ධරුමයෝ වහ වහාම අවබෝධ කරගනිත්වා. සියලු සත්වයෝම තිදික් වෙත්වා! නිරෝගී වෙත්වා! සුවපත් වෙත්වා! සසර දුකින් මිදි සියලු සත්වයෝ ම නිවන් සුවයෙන් සැනසෙන්වා!

“කලකිනි බුදුකෙහෙකුන් දුකකිනි මිනිසත් බව මෙදෙකෙනි මෙසසර දුක් සුදුණෙනි, කිම විරිය	උපදින්නේ ලැබෙන්නේ දුරලන්නේ නොකරන්නේ”
--	---

සාඛු සාඛු මේ කළ පින් පැදි පැදි අදි ආදි අප කළ පවි සේදි සේදි ජාති ජාති කිසිම කෙලෙක අපා දුකක් සාඛු සාඛු මෙහින් බලෙන් නිවන් සුවයම ලැබේවා!	දිලේවා ගෙවේවා නොවේවා ලැබේවා!
--	---------------------------------------

සාඛු! සාඛු! සාඛු!

ଆନ୍ତିକ ଗୁରୁତ୍ବ

1. ଦୈନିକୀଯ (ବ୍ରଦ୍ଧ ଶଯନ୍ତି ଶ୍ରିପିଲକ ଗୁରୁତ୍ବ ମାଲା ମୁଦ୍ରଣୟ)
2. ମଞ୍ଜଳିମ ନିକାଯ (ବ୍ରଦ୍ଧ ଶଯନ୍ତି ଶ୍ରିପିଲକ ଗୁରୁତ୍ବ ମାଲା ମୁଦ୍ରଣୟ
ଚହ ମହାମେଲ୍ଲିନାରେ ବୋର୍ଡିଙ୍ଗୁନ ଶ୍ରିପିଲକ ଗୁରୁତ୍ବ ମାଲା ମୁଦ୍ରଣୟ)
3. ସଂପ୍ରତ୍ତ ନିକାଯ (ବ୍ରଦ୍ଧ ଶଯନ୍ତି ଶ୍ରିପିଲକ ଗୁରୁତ୍ବ ମାଲା ମୁଦ୍ରଣୟ
ଚହ ମହାମେଲ୍ଲିନାରେ ବୋର୍ଡିଙ୍ଗୁନ ଶ୍ରିପିଲକ ଗୁରୁତ୍ବ ମାଲା ମୁଦ୍ରଣୟ)
4. ଅଂଗ୍ରତ୍ତର ନିକାଯ (ବ୍ରଦ୍ଧ ଶଯନ୍ତି ଶ୍ରିପିଲକ ଗୁରୁତ୍ବ ମାଲା ମୁଦ୍ରଣୟ)
5. ବ୍ରଦ୍ଧଙ୍କ ନିକାଯ (ବ୍ରଦ୍ଧ ଶଯନ୍ତି ଶ୍ରିପିଲକ ଗୁରୁତ୍ବ ମାଲା ମୁଦ୍ରଣୟ)
6. ରଧ୍ନ ଗାୟ (ବ୍ରଦ୍ଧ ଶଯନ୍ତି ଶ୍ରିପିଲକ ଗୁରୁତ୍ବ ମାଲା ମୁଦ୍ରଣୟ)
7. ଵିନ୍ୟ ମହାବିନ୍ୟ (ବ୍ରଦ୍ଧ ଶଯନ୍ତି ଶ୍ରିପିଲକ ଗୁରୁତ୍ବ ମାଲା ମୁଦ୍ରଣୟ)
8. ଦିତିମଲା (ଆଲାର୍ଯ୍ୟ ବ୍ରଦ୍ଧରକ୍ଷିତ ହିମିତେ ରୁଂଗ୍ରେସି ଗୁରୁତ୍ବରେ
ପରିଵର୍ତ୍ତନ - ମହା ବୋର୍ଡ ଆନ୍ତିକ ପାରିଶର୍ମ, ରୁନ୍ଦିଯା-1986)
9. ଜ୍ଞାନ୍ତିକ ନିପାତ୍ୟ (ମହାବାର୍ଯ୍ୟ ପି.ଏ. ଫେଲ୍‌ମାର୍କିର ମୈନିକ୍‌ରେ
ପରିଵର୍ତ୍ତନନ୍ୟ ବୋର୍ଡ ଗୁରୁତ୍ବ ପ୍ରକାଶନ କମିଶନ ମହନ୍ତୁର-2010)
10. ପାଲେ ସିଂହଲ ଅକାର୍ଯ୍ୟ ପୋଲ୍‌ବନ୍‌ତେ ବ୍ରଦ୍ଧଙ୍କ ନାମି - 1950

පාදික සටහන්

පරිවේෂ්දය 1

1. (අ) බුද්ධ - ම.නි. අරියපරියේසන සූත්‍රය. (අහං හි අරහා ලෝකේ අහං සත්ථා අනුත්තරෝ ඒකාමහි සම්මා සම්බුද්ධේය් සිතිහුතොමහි නිබුතොය්.)
(ආ) ධම්ම - ම.නි. අරියපරියේසන සූත්‍රය. (අධිගතොය් බෝ මෝයං ධම්මෙරෝ ගම්හිරෝ දුද්දසේ දුරනුබේයේ සන්තොය් පණීතොය් අතක්කාවවරෝ නිපුණොය් පණ්ඩිත වේදනීයෝ.)
- (ඇ) සංස - ම.නි. වූල සිහනාද සූත්‍රය. (ඉධෙව හිකුවේ සම්තොය්, ඉධ දුතියේ සම්තොය්, ඉධ තතියේ සම්තොය්, ඉධ වතුත්තේ සම්තොය්, සුක්කු පරප්පවාදා සම්තොහි අන්කුත්ති.)
- (ඇ) දිසනිකායේ මහා පරිනිඛ්‍රාණ සූත්‍රය (සුහඳට දෙසු දහම්)
2. ම.නි. බහුජාතුක සූත්‍රය (උපරි පණ්ණාසකය 3.2.5)
3. ධම්මපදය - බුද්ධ වර්ගය 15 වෙනි ගාරාව.
4. අ. නි. ඒකපුර්ගල වර්ගය 1.13.1. සිට 1.13.25 දක්වා සූත්‍ර.
5. ධම්මපදය - බුද්ධ වර්ගය 16 වෙනි ගාරාව
6. ධම්මපදය - බුද්ධ වර්ගය 04 වෙනි ගාරාව
7. ම.නි. 123 සූත්‍රය - අව්‍යාපිත ධම්ම සූත්‍රය.
8. දි.නි. 14 සූත්‍රය - මහාපාදන සූත්‍රය.
9. සූත්ත නිපාතයේ නාලක සූත්‍රය - පරි.2, අංක 11 සූත්‍රය.
10. සං.නි. බන්ධ සංයුත්ත, සිහෝපම සූත්‍රය. (අ. නි. වතුක්ක නිපාතයේ වක්ක වග්ගයේ සිහ සූත්‍රය ද කියවන්න. මෙයටම සමාන සූත්‍රයකි. එහෙත් සූත්‍ර වෙනසක් ඇත.)
11. ම.නි. මහා සව්වක සූත්‍රය (අංක 36), බෝධිරාජක්මාර සූත්‍රය (අංක 85) සංගාරව සූත්‍රය (අංක 100).
12. අ.නි. සුඩුමාල සූත්‍රය. තික නිපාතයේ 39 සූත්‍රය.

13. දී.නි. මහාපදාන සුත්‍රය. සුත්‍ර අංක 14.
14. ම.නි. පරියේසන සුත්‍රය (සුත්‍ර අංක 26).
15. ම.නි. මහා සවිචක සුත්‍රය (අංක 36), බෝධිරාජ කුමාර සුත්‍රය (අංක 85) සංගාරව සුත්‍රය (අංක 100).
16. සුත්ත නිපාතය පැබල්පා සුත්‍රය (මහා වග්‍රය 3.1 සුත්‍රය)
17. සං.නි. සවිච සංයුත්තයේ 11 සුත්‍රය හෙවත් පිරුවාණා පොත් වහන්සේගේ 17 වැනි සුත්‍රය
18. අ.නි. 5. නිපාතයේ 4.5.6. මහා සුජින සුත්‍රය
19. ධම්මපදය - සහස්ස වර්ගය 6 වැනි ගාර්ෂණය
20. සං.නි. බන්ධ සංයුත්ත අස්සාද සුත්‍රය. (සුත්‍ර අංක 26)
21. සුත්ත නිපාතය පධාන සුත්‍රය (අංකය 3.2 සුත්‍රය)
22. ම.නි. හය හේරව සුත්‍රය - අංක 4 සුත්‍රය.

පරිවේෂ්දය 2

1. විනය මහා වග්‍රය 1 මහා බන්ධකය බෝධිකරා, ම.නි. 26 සුත්‍රය සහ උදාන 1 කියවන්න.
2. උදාන පාලියේ තථාගතුප්ලාද සුත්‍රය. (අංකය 6.10)
3. රෝග යන්න කයට නමති. ම.නි. දිසිනඩ සුත්‍රය වැනි සුත්‍රවලින් එය පැහැදිලි වේ. මූහුදු “අයා කායේ රුපි වාත්මිමහා භූතිකා මානා පෙන්තික සම්බවේ මිදන කුම්මාප්‍රපවියේ අනිව්‍යවහාදන පරීමද්දන හෙදන විද්ධිංසන ධම්මෝ අනිව්‍යවතො දුක්ඛතො රෝගතො ගණ්ඩතො... යනැදි වශයෙන් දේශනා කරති.
4. බුද්ධක තිකාය උදාන පාලි නන්ද වග්‍ර ලෝකවෝලෝකන සුත්‍රය (අංකය 3.10)
5. උදාන පාලි නිග්‍රේද සුත්‍රය (අංකය 1.4) සහ විනය මහාවග්‍ර 1.2. සුත්‍රය.
6. උදාන පාලි මුවලින්ද සුත්‍රය (අංකය 2.1) සහ විනය මහාවග්‍ර 1.3 සුත්‍රය
7. විනය මහා වග්‍රය, රාජායතන කරා.
8. සං.නි. මහාවග්‍ර ඉන්දිය සංයුත්තයේ බ්‍රහ්ම සුත්‍රය (අ. 4.6.7)
9. සං.නි. මහාවග්‍රයේ සතිපටියාන සංයුත්ත බ්‍රහ්ම සුත්‍රය (අංකය 3.2.8)
10. සං.නි. මාරසංයුත්තය තපොකම්ම සුත්‍රය (අංකය 4.1.1)

11. සං.නි. බුත්ම සංයුත්ත ගාරව සූත්‍රය (අංකය 6.1.2)
12. අං. නි. උරුවේල සූත්‍රය (අංකය 4.1.3.1)
13. ම.නි. මහා සිහනාද සූත්‍රය (අංක 12 සූත්‍රය)
14. ම.නි. බහුබාතුක සූත්‍රය, උපරිපෙණ්ණාසකය. (අංක115 සූත්‍රය)
15. අං.නි. 4 වෙනි නිපාතයේ වෙසාරජ්ප සූත්‍රය (අංක 4.1.1.8)
16. අං.නි. වතුක්ක නිපාතයේ දෝශ හෙවත් ලෝක සූත්‍රය
17. සූත්ත නිපාතයේ සේල සූත්‍රය. (554 ගාරාව බලන්න)
18. සූත්ත නිපාතයේ සහිය සූත්‍රය
19. ම. නි. බුත්මාය සූත්‍රය (91 වැනි සූත්‍රය)
20. ම.නි. මහා සකුලදායී සූත්‍රය (77 වැනි සූත්‍රය)

පරිවේෂ්දය 3

1. දි.නි. මහාපරිනිඩ්බාණ සූත්‍රය සහ මහාතිදාන සූත්‍රය
2. ම.නි. මහාසාරේපම සූත්‍රය. (අංක 29 සූත්‍රය)
3. දි.නි. මහා පරිනිඩ්බාණ සූත්‍රය (සූත්‍ර අංක 16)
4. සං.නි.මහා වග්ගයේ සතිපථවාන සංයුත්තයේ මිත්ත සූත්‍රය.
5. අං. නි. වතුක්ක නිපාතයේ පධාන සූත්‍රය. (අංක 4.1.2.3)
6. අං.නි. දුක නිපාතය
7. සං.නි. සව්ච සංයුත්ත, ධම්මවක්කපවත්තන සූත්‍රය.
8. සේතාපන්ත යනු සේතයට හෙවත් දිය දහරට පත් කෙනා යන්නය. සේතය නම් ආයේ අෂේයාගික මාරුගයයි.
9. සං.නි. මග්ග සංයුත්තයේ හිකු සූත්‍රය (අංක 1.1.6)
10. සං.නි. මහාවග්ගයේ මග්ග සංයුත්තයේ බාහ්මණ සූත්‍රය (අංක 1.1.4)
11. ම.නි. මහා වත්තාරිසක සූත්‍රය (අංක 117 සූත්‍රය)
12. බුද්දක පාය අංක 4 කුමාරපස්ස
13. අං.නි. තික නිපාතය
14. ධම්මපදය 348 ගාරාව
15. දි.නි. මහා පරිනිඩ්බාණ සූත්‍රය, සං.නි. වාපාල සංයුත්තයේ වෙතිය සූත්‍රය
16. සං.නි. ඉද්ධිපාද සංයුත්තයේ අපාර සූත්‍රය (අංක 7.1.1.)
17. ම. නි. ආනාපානසති සූත්‍රය (අංක118)
18. ධම්මපදය 361 ගාරාව
19. ධම්මපදය 38 ගාරාව

20. ම.නි. වංකි සුත්‍රය (අංක 95 සුත්‍රය)
 21. සං.නි. බන්ධ සංයුත්තයේ සමාධී භාවනා සුත්‍රය.

පරිවේෂ්දය 4

1. සං.නි. ආනාපාන සංයුත්තයේ ආනන්ද සුත්‍රය
2. ම.නි. බහුවේදනීය සුත්‍රය (අංක 59 සුත්‍රය)
3. සං.නි. සලායතන සංයුත්තයේ සමුද්ද වග්‍රයේ කොටසීත සුත්‍රය
4. සං.නි. බොල්ක්කඩ්ග සංයුත්තයේ හිකුව සුත්‍රය
5. සං.නි. බොල්ක්කඩ්ග සංයුත්තයේ සීල සුත්‍රය
6. සං.නි. දේවතා සංයුත්තයේ උච්චිත සුත්‍රය
7. සුත්ත නිපාතය පාරායන වග්‍රයේ අපිත සුත්‍රය
8. සං.නි. සව්‍ය සංයුත්තයේ ධම්මුවක්කළවත්තන සුත්‍රය
9. සං.නි. දේවතා සංයුත්තයේ රෝහිතස්ස සුත්‍රය
10. ම.නි. මහා හත්ථීපදෙශ්පම සුත්‍රය
11. සං.නි. සව්‍ය සංයුත්තයේ කොටගාම සුත්‍රය
12. සං.නි. සව්‍ය සංයුත්තයේ ගවම්පතී සුත්‍රය
13. සං.නි. සව්‍ය සංයුත්තයේ සිංසපා සුත්‍රය
14. සං.නි. සව්‍ය සංයුත්තයේ දැණ්ඩ සුත්‍රය
15. සං.නි. සව්‍ය සංයුත්තයේ ටේල සුත්‍රය
16. සං.නි. සව්‍ය සංයුත්තයේ පාණ සුත්‍රය
17. සං.නි. සව්‍ය සංයුත්තයේ සුරුයුපම සුත්‍රය
18. සං.නි. සව්‍ය සංයුත්තයේ දුතිය සුරුයුපම සුත්‍රය
19. සං.නි. සව්‍ය සංයුත්තයේ අන්ධිකාර සුත්‍රය
20. සං.නි. සව්‍ය සංයුත්තයේ පිග්ගල සුත්‍රය
21. ම.නි. මහා වත්තාරේසක සුත්‍රය (අංක 117 සුත්‍රය)
22. ම.නි. සම්මා දැවිය සුත්‍රය
23. සං.නි. නිදාන සංයුත්තයේ තැර සුත්‍රය (1.7.5 සුත්‍රය)
24. සං.නි. මග්‍ර සංයුත්තයේ අව්‍යෑත්තා වග්‍රයේ බාහ්මණ සුත්‍රය
25. සං.නි. මග්‍ර සංයුත්තයේ අනුපාදා සුත්‍රය
26. සං.නි. මග්‍ර සංයුත්තයේ මරම්හාගිය සංයෝගන සුත්ත
27. සං.නි. මග්‍ර සංයුත්තයේ ඔස වග්‍රයේ උද්ධම්හාගිය සංයෝගන සුත්ත

පරිවේෂ්දය 5

1. සං.නි. සලායනන සංයුත්තයේ සබැඩ වග්ගයේ
ආදිත්තපරියාය සූත්‍රය
2. අං.නි. 3.2.2.6 සාල්හ සූත්‍රය (දිවයේව ධම්මේ නිව්චාතො
නිඛ්‍රාතෝ සිතිභාතෝ)
3. සං.නි. බන්ධ සංයුත්තයේ හාර සූත්‍රය
4. සූත්ත නිපාතයේ වුල්ල වග්ගයේ රතන සූත්‍රය
5. ම.නි. මඳු පිණ්ඩික සූත්‍රය සහ ජ ජක්ක සූත්‍රය
6. මහා තණ්ඩා සංඛය සූත්‍රය
7. සූත්ත නිපාතයේ මහා වග්ගයේ ද්වයනානුපස්සනා සූත්‍රය
8. සං.නි සගාථ වග්ගයේ මාර සංයුත්තයේ ගෝධික සූත්‍රය
9. සං.නි. බන්ධ සංයුත්තයේ උපය වග්ගයේ බේජසූත්‍රය
10. දී.නි. කේවඩ් සූත්‍රය. (අංක 11 සූත්‍රය)
11. ම.නි. අග්ගිවවිජගාත්ත සූත්‍රය
12. සූත්ත නිපාතයේ උපසිව සූත්‍රය (ගාරා අංකය 1078)
13. සූත්ත නිපාතයේ වංගිස සූත්‍රය (ගාරා අංකය 357)
14. සූත්ත නිපාතයේ පාරායන වග්ගයේ අලිත සූත්‍රය
15. දිස්නිකායේ මහාපරිනිඩ්බාණ සූත්‍රය (පුත්‍ර අංක 16)